









**මුළු නො වී නිවනට**  
**THE PATH TO THE NIRWANA**

කතී  
දර්ශනපති රාජකීය පණ්ඩිත මිනුවන්ගොඩ විමලබුද්ධ නිමි

**Ven. MINUWAMGODA  
WIMALABUDDHI THERO**

**මුළු නො වී තිවහට**

**ප්‍රථම මුද්‍රණය 2012**

**කරීසි  
දරුගතපති රාජකීය පත්‍රිය මෙනුවන්ගොඩ විමලබුද්ධි නිමි**

**ප්‍රකාශනය  
ආචාර්ය බෝද්‍යාගම වන්දිම නා නිමි  
නායිවාහය**

**පරිගණක අක්ෂර සාක්ෂුම  
ලක්මාල් ඩිස්ක්  
සභාව සිසැන් සොලියුජන්  
නාත්තන්චිය**

**කරීසිගේ වෙනත් කාරි :  
සරල නිවන් මග සහ බොදුපිළිවෙන් මග**

**Printed and donated by**

**The Corporate Body of the Buddha Educational Foundation**

**11th Floor, 55 Hang Chow South Road Sec 1, Taipei, Taiwan, R.O.C.**

**Tel: 886-2-23951198 , Fax: 886-2-23913415**

**Email: overseas@budaedu.org**

**Website: <http://www.budaedu.org>**

**This book is strictly for free distribution, it is not to be sold.**

**නොමැලයේ බෙදාදීම පිණිසයි.**

## පිුවම

මා පැවිසී කොට,  
මෙවත් තුන්ටියක් ලිඛිමට තරම් දේම ගාස්ත්‍රිය  
දැනුම ලබාදුන්  
සියලු ආචාර්ය උපයිකායන් වහැඟීලේලා සහ  
සියලුම ආචාර්ය මහන්මාවර්ණන්  
වෙන කෘතමේදිව පිළිගන්වම්.

## ස්තූතිය !

මෙම ගුන්රිය මිවිමේදී නහ් අයුරින් උපදෙස් ලබාදෙමින් හොමද සහයෝගයක් දැක්වූ ආචාර්ය පුජ්‍ය පත්‍රියින භාවිරිත්තන්කඩිවර සැපුණාරහන හිමිපාණාන් වහන්සේට හා පුෂ්‍යාචාර්ය පත්‍රියින මිරිස්සේ ධම්මිත හිමිපාණාන් වහන්සේටත් මහාචාර්ය පුමහපාල ගල්මාගොඩ මැතිදුන් හා මහාචාර්ය අසංග නිලකරුත්ත මැතිදුන්ටද පළමුවෙන්ම මාගේ හදුනිරි ස්තූතිය පුද කරමි. ශී සැහිත් ගුන්රිය මුද්‍රණය කර දීමට බාරෑගැනීමෙන් අනුර සහයෝගයක් දැක්වූ ආචාර්ය බෛද්‍රගම වන්දිම භාහිමිපාණාන් වහන්සේට විශේෂයෙන් මාගේ ප්‍රත්‍යානුම්පිළුනාත්මක බැහි බර ස්තූතිය පිරි නැමේ.

නිබන්ධයක් වශයෙන් මුල් ගුන්රිය පරිගණක ගත කොට සකසා දැන් ලක්මාල් තියක් මහතාට සහ අයිතා හේරාපළලි මෙහවියට ද ස්තූති කරන අතර මුද්‍රණය සඳහා නැවත ගුන්රියක් වශයෙන් පිළියෙළ කර දුන් නිමල් මාර්සිංහ මහත්මාටද ස්තූතිය හිමිවේ.

කතීසි

## සංඛ්‍යාපනය

ව්‍යාචනාරික වගයෙන් තත්ත්වන සහසුරට පා තැබූ අද ලොව විද්‍යාව හා තාක්ෂණීය අතින් ඉමහත් දියුණුවකට පැමිණා ඇත. එහි ප්‍රතිඵල අඩු නත් අයුරින් හුක්ති විදිමු. මේ අනුව බුද්ධ ධර්මයේද විශාල පිබිඳීමක් දක්නට ලැබේ. ඒ විශේෂයෙන් බොද්ධ දුර්ගනය සම්බන්ධව වේ. සාරග්රෑහ දේශනා දාර්ශනික ලිපි හා හරවන් පොත් පත් තුළින් මෙන්ම ලෝකයේ දියුණු රටවල අන්‍යාගම්කයන් බුද්ධ ධර්මය වෙත නැතුරුවේම තුළින් මේ බැවි වඩාත් ප්‍රකට වේ. එසේම ලක්දිව බොද්ධ ජනතාවද ප්‍රතිපත්ති ධර්ම කෙරෙනි නැතුරුවන බවත් පෙනේ. මේ නැතුරුවේම අද මාර්ග එල බඩුන් ආර්යය තත්ත්වයට පත්වීම දක්වා දියුණු වී ඇති බවත් යම් යම් ප්‍රකාශ තුළින් පෙනේ. එම තත්ත්වයන් හා ඒ සම්බන්ධ ප්‍රකාශන සත්‍ය නම් ඉහා හොඳය. අසත්‍යක් නම් නරමක හායානක දෙයකි. ඇතෙමෙක් මේ සම්බන්ධව විමසිලුමන් වෙති. එහෙත් ඔවුන්ට සත්‍ය අසත්‍ය වටහාගැනීමට මගක් හෝ නිර්නායකයක් නැත. එසේම තමන් මාර්ග එල ලබා ඇතැයි ද යන සැකය විසඳාගැනීමට එසේ මුලා වුවන්ට කුමසක් ද නැත. මේ තත්ත්වය තේරේමිගැනීමට මියාවුණු පොත් පත්ද නැත. මේ අඩුපාඩුව සපුරාලනු වස් මේ ගුන්ධිය ලිවීම සඳහා මුලාවට පත් එක් මෙහෙනියක විසින් රටහා කරන ලද එක්තරා ගුන්ධියක් විසින් මම මෙහෙයවනු ලැබූවෙමි. මේ මෙහෙනිය බොහෝ පොත් ලියා ඇති තැනැත්තියෙකි. කොපම්තා දැනුම තිබුනත් මුලා වීම ස්වභාවයකි. එම පොත දුටු මට ඊට පිළිනුරු සැපයිය යුතු යැයි සිතක් පහළ විනි. එහි ප්‍රතිඵලයක් වගයෙන් මේ ගුන්ධිය මෙසේ ලියාවේ.

එම්. වම්බුද්ධ නිම  
ශ්‍රී ලංකානෝදය මහ පිරිවෙන,  
භාෂ්පතන්වීල,  
මාර්වීල.  
දුරකථන : 071-8098911

## පටුන

සංයුත්‍යනය

පටුන

### 1. පරිවිෂේෂය - මානය

- 1.1 හැඳින්වීම
- 1.2 මානය
- 1.3 සත්වීසි මදමාන
- 1.4 තීහේදගත දොලොස් මාන
- 1.5 සප්ත මාන
- 1.6 වක්‍යුලක ධළුයක් ලෙසින් මානය
- 1.7 සාම්පික සිද්ධාන්ත අතර මානය
- 1.8 ලොව පැවැත්ම සඳහා මානය බලපාන අයුරු
- 1.9 බොද්ධ මනෝවිද්‍යාව හා බවහිර මනෝවිද්‍යාව අනුරුදු
- 1.10 මානයෙහි ආදිනව හා විපාක
- 1.11 නිහතමානි බැවිහි ආනිගෘස හා ආදිනව
- 1.12 අහිමානය හා අහිමානීවරණය

### 2. පරිවිෂේෂය - අධිමානය

- 2.1 අධිමානය
- 2.2 විනය පිටකයෙන් ප්‍රකට වන අධිමානය
- 2.3 ධ්‍යාන හා අධිමානය අතර සම්බන්ධය
- 2.4 අධිමානයෙහි ප්‍රසේද
- 2.5 අධිමානය හා සම්බන්ධ මැශකකාලීන ප්‍රකාශන
- 2.6 අනු සමයයන් හා සම්බන්ධ අධිමානය
- 2.7 බොද්ධ හා මනෝවිද්‍යාත්මක අධිමානසිකත්වය

### 3. පරිවිෂේෂය - අධිමානයට පැමිණීම

- 3.1 සිල්විපුද්ධිය හා සම්බන්ධ අධිමානය
- 3.2 සමාධිය හා සම්බන්ධ අධිමානය
- 3.3 සමාධිය
- 3.4 සමාධිය වැඩිම
- 3.5 වරිත ලක්ෂණ හා සූදුසූ කළීස්ථාන
- 3.6 සතර කමටහන් හෙවත් වතුරාරක්ෂා හාවනාව

- 3.7 උපවාර හා අර්ථණා සමාධී
- 3.8 ආනාපානයන් කමිස්ට්‍රානය වැඩිම
- 3.9 ප්‍රයු හාවනාව
- 3.10 හාවනා ප්‍රතිපද සතර
- 3.11 ප්‍රයුව හා සම්බන්ධ අධිමානය
- 3.12 අධිමානයට පැමිණිමේ හේතු

#### 4 පරිවිෂේෂීය - අධිමානයෙන් මිශ්‍ර හා නිවේම

- 4.1 රුපකලාප හා පරමාණුවාදය
- 4.2 පරමාර්ථඛරිත විහාරය
- 4.3 වතුරුවිධ සන හේදය
- 4.4 වත්තාලීසාකාර විදුකීනා හාවනාව
- 4.5 තවත්ව විදුකීනා උපාය කොළඹය
- 4.6 රුප සප්තක විදුකීනා කුමය
- 4.7 රුප සප්තක විදුකීනා කුමවේදය
- 4.8 අරුප සප්තක විදුකීනා කුමය
- 4.9 අවියාරස විපස්සනාව
- 4.10 විදුකීනා යුන දශය
- 4.11 රුපස්කන්ධයේ උදයව්‍යය
- 4.12 ප්‍රතිලේඛම ප්‍රතිත්‍යසමුන්පාදය
- 4.13 විදුකීනාපක්ලේශ හා මුළා බවට පැමිණීම
- 4.14 දශවිධ විදුකීනා උපක්ලේශ
- 4.15 නිවේම
- 4.16 තව මහා විදුකීනා යුන
- 4.17 සමාලෝචනය හා නිගමනය

- |   |  |
|---|--|
| 1. අනිමිත්තං අනපෙක්ඩං<br>ආකර්ෂකං අපුග්ගලං   | - අනත්තං අනගාමිතං<br>- අසමං ආවේදයිතං           |
| 2. අනුප්පාදං අනුවිල්දං<br>දැයිතං නිලොකුරුරු | - අනත්තරං අනුපමං<br>- නිබ්බාහං පරමං සුබං       |
| 3. වරිව්වරිව ව්වටං<br>පනමාම් තං සම්බුද්ධ    | - විෂ්ජාවීමුත්තිප්පත්තං ව<br>- පිනපාදං දායාලයං |

නිමති නැති, අපේක්ෂා නැති, ආත්මයක් නැති, නැවත ඒමක් නැති,  
 කරන්නෙකු නැති, පුද්ගලයෙකු නැති, සමාන වූවක් නැති,  
 වින්දුනයක් නැති,

ඉපදිමක් නැති, විනායයක් නැති, එනෙරක් නැති, උපමා නැති, පරම  
 සුවය වූ, නිවත දේශනා කළා වූ, නිලෝගුරු වූ.

සංසාර වෘත්තය විවිධ කළා වූ ද, විද්‍යා වීමුක්තියට පැමිණියා වූද  
 කරනාවට වාසස්ථාන වූද සම්බුද්ධ පියානාන්වහන්සේගේ ඒ බුදුසිරි  
 පතුල බැතියෙන් නමදිමි.

## මූලා නො වි තිවනට

### i. පරිවිෂේෂය

#### 1.1 හැඳින්වීම

බෝද්ධයාගේ පරම නිෂ්පාච තිවන සි<sup>1</sup>. ඒ තිවන වනාහි ලෝකේත්තර ධර්මයකි<sup>2</sup>. ලෝකේත්තර තත්ත්වයට පැමිණිය හැකි වන්නේ ද එවැනි ම වූ මාර්ගයකින්<sup>3</sup>. එහෙත් එක් වර ම එවන් මාර්ගයකට බැස ගත නො හැකි ය. පාපග්රීත හුම්ලියේ සිට ම කළුෂාණ පාපග්රීතනයෙකු වශයෙන් කුමයෙන් මාර්ගයට අවත්තිත විය යුතු වෙයි.<sup>4</sup>

තිවන් මගට බැසගත් (පුද්ගලිකන්) යෝගාවවරයා වනාහි ලෝකේත්තර හුම්ලිය කිසිදිනෙක නො දුටු, නො දන්නා, අත් නො විදි තත්ත්වයකි. එබැවින් මේ තැනට පැමිණිමේ දී බෝහේ දෙනා පෙර අසා ඇති පරිදි, පුරුව නිගමන වලට පැමිණෙනි. උදාහරණයක් වශයෙන් කිසිදිනෙක කොළඹ නො පැමිණි පුද්ගලයෙකු මුළුන් ම කොළඹට පැමිණෙන විට රේට ආසන්න නගර හමු විමේ දී ඒ කොළඹ යැයි සිතා ගනී. එමෙන් තිවන තැමැති පුරුයට පිවිසෙන යෝගාවවරයා ද රේට අනුරුදී අත්දැකීම් ලබන විට ඒ තිවන යැයි වරදවා වටහා ගන්නා අවස්ථාවලට එළඹියි. ‘අධිමාන’<sup>5</sup> නමින් හඳුන්වන්නේ එවන් අවස්ථාවලන් ය. මේ තත්ත්වය නො දන්නාකම නිසා බොහෝ යෝගීන් එද මෙන් ම අදත් එම අධිමාන සංඛ්‍යාත මුළාවට පැමිණෙන බව පෙනේ.

නිර්වාණගාමී ප්‍රතිපද්ධව කුළ මෙවන් තත්ත්වයක් ඇති බව පෙන්වා දීම හා එම තත්ත්වයට පත්වීමේ හේතු සොයා බැඳීම මෙම පර්යේෂණයේ ප්‍රධාන අරමුණ වන අතර, එය මෙතෙක් සිදු වි නොමැති කාලෝචන අවශ්‍යතාවයක් ලෙස ද හැරේ. මේ මුළාවීම සිදු වන්නේ බොහෝ දුරට මානය හෙවත් මමායනය ද මුල් කර ගෙන බව පෙනේ.

## මානය සහ අධිමානය

මානය නම් මැනීම සි. තමා උසස් ය, පහත් ය, හෝ සමාන ය යනුවෙන් තුන් අයුරකින් මැන ගැනීම් මානයේ මුලික ලක්ෂණය සි. ඒ අනුව තමා උසස් යැයි සලකා (බොහෝ විට) තමන් ඉස්මතු වෙමින්,<sup>6</sup> අන්‍යන් හෙලා දකිමින් පහත් කොට සැලැකීම මානයේ ක්‍රියාකාරීත්ත්වය සි. තමා ද

අන්තයන් හා සමාන යැයි සලකා<sup>9</sup> උදම් ඇතිම හෝ පුම්බා ගැනීම හෝ සමානමානී පුද්ගලයාගේ ලක්ෂණය යි. තමා අත් අයට වඩා හින ය, පහත් ය යැයි අවතක්සේරුවෙන් සලකා ගෙන,<sup>10</sup> පසුබැම හෝ පැත්තකට වීම හෝ හිනමානී පුද්ගලයාගේ ලක්ෂණය යි. මෙය ද මැන ගැනීම වශයෙන් මානයක් වෙයි. මේ කටර මානයකින් වුව ද, වන්නේ සිත අදුරු වීම යි.<sup>11</sup> එහි ප්‍රතිඵලය යථාර්ථය නො දැකීම යි.

අධිමානය වනායි මේ වඩා හාත්පසින් ම වෙනස් වුවකි. මෙය මානයකට වඩා කිසියම් අවස්ථාවක් තීරුපූණය වන්නකි. ඒ කුළුන් මැන ගැනීමක් ඇති වීම දෙවෙනි කාරණයක් ලෙස පෙන්වා දිය හැකි ය. එහම්, යෝගාවච්චයා තමන් නො ලද ද්‍රාන හා මාර්ගලිල ලබා ඇති, යනුවෙන් මුලා වන තත්ත්වයකි. මේ අවස්ථාව ධර්ම-විනය තුළ පෙන්වා දෙන්නේ ‘අධිමාන’ තමිනි.<sup>12</sup> අධිමානයිකත්ත්වයක් පිළිබඳව ඇති කර ගන්නා වූ මානයක් ද වන හෙයින් මේ අවස්ථාව එනමින් හඳුන්වා දී ඇතැයි සැලකීමට ප්‍රථම තුළවන්. මෙහි දී මානයක් ඇති වන්නේ සිතේ (අනුග්‍ය වශයෙන්) බලපවත්වන මානය මුල් කර ගෙන යි. මානයක් නො වේ නම් අධිමානයක් ද ඇති විය නො හැකි ය.

මානය කෙසේ වෙතන් එම අවස්ථාවේ දී බොහෝ යෝගාවච්චයේ මුලාවට පත්වෙති.<sup>13</sup> එයින් උදම් වන්නේ හෝ ඉස්මත්තු වන්නේ හෝ මානය ජේත්තුකෙට ගෙන ය. එසේ ම මානයේ ප්‍රහේදයක් ලෙස ද අධිමානය දැක්වේ.<sup>14</sup> මේ අනුව අධිමානය ගැන කරා කිරීමේ ද එහි ආරම්භක අවස්ථාව වශයෙන් මානය සම්බන්ධ ව ද කරා කළ යුතු වේ.

## 1.2. මානය

මානය යනු, මිනිසා විසින් මිනිසා මතිනු ලැබීම යි. මිනිසකු සතු තත්ත්වය හෝ තරාතිරම හෝ ඔස්සේ තව කෙනෙකුන් හෝ සමාජයක් දෙස හෝ තමන් උසස් ය, පහත් ය, හෝ මධ්‍යස්ථාන ය, යනුවෙන් නිශ්චිතය කොට, රට අනුරුද් පරිදි ආවාර-සමාවාර හෝ ප්‍රතිච්චා දැක්වීම මානයේ ස්වභාවය යි; නැතිනම් ක්‍රියාකාරීත්ත්වය යි. මෙයින් ඕනෑම වැඩි ශියනු, බොහෝ සේ තමන් උසස් ලෙස, ප්‍රමාණ කොට සලකා සිතති; කරා කරති; ක්‍රියා කරති.

සාමාන්‍යයෙන් තාප්ත්‍යා, තොඩ, ර්ම්ප්‍රාදී වෙතන් සිතුවිලි ඇති වන්නේ බාහිර අරමුණු සම්බන්ධ ව යි. එහෙත් මානය තුළ එට වඩා

අහාන්තරික තත්ත්වයක් පවතී. අවිදානික (අනුසය) මනසේ පමණක් නොව, සවිදානික මනසේ ද නිරතරු ව හියා කරන්නක් ලෙස පෙනේ. සුදුසු අරමුණක දී බාහිර ලෝකයන් සමඟ සැසදෙමින් මැන බැලීම, නිරණ ගැනීම (නිශ්චය කිරීම) සුදුසු ප්‍රතිචාර දැක්වීමාදිය මානයේ ස්වභාවය සිංහල

මේ මානය සාමාන්‍යයෙන් මිනිසුන් තුළ පමණක් නොව, වින්තන ශක්තියක් නැති සතුන් සිව්පාවුන් තුළ පවා ඇති බව පෙනේ. අලියා, ගොනා, අශ්චර්යා, සිංහයා, කොට්ඨා, බල්ලා, බලුලා, වදුරා, රිලවා, බොල්පින් මසුන් වැනි සතුන් තුළ විශේෂයෙන් පවතී. පිල් විදාහ ගත් මොඹරා පිල්කළුම් පෙන්වන්නේ ද ආචම්බරයෙන් යැයි කියනු ලැබේ. උරග සතුන් අතර නයා තුළ ද කිසියම් මාන ස්වරුපයක් දක්නට ලැබේ. ඉහත දැක්වූ සතුන්ට ආදරයෙන් කඩා කරන විට යහපත් ප්‍රතිචාර දක්වන්නේත්, තරහින් භෝ අවමානයෙන් කඩා කරන විට අයහපත් ප්‍රතිචාර දක්වන්නේත් මානය නිසයි.

ජාතක පාලියේ එන නඩ්විසාල ජාතකය<sup>15</sup> මිට භෞද ම නිදුසුනකි. අප මහ බෝසතාමණ් පෙර එක් අත්බලෙක දී නනදීවිසාල නමින් මහත් ජවසම්පන්න වාෂන රාජයෙක් ව උපන්හ. මේ වාෂන රාජයා තම හිමියාට මහත් ධනයක් ලබා දීමේ අදහසින්, තමන් කරන්ත සියයක් එක විට අදින ලෙස දන්වා, ඔටුවුවක් අල්ලන්නැයි කිය. ඒ අනුව ඔටුවුවට ඉදිරිපත් වූ මිශ්‍ර, වාෂනයාට ඇමතුවේ ආදරයෙන් නොව උපභාසාත්මක ලෙසින් 'ජාගොනා' යනුවෙනි. මෙයින් සිත් කැටුවලට පත් වාෂනයා එනැනින් අවියක් වත් සෙලවුනේ වත් නැත. ඔටුවුවන් පැරදී තම හිමියා කළුපනා කරමින් සිටින විට කරුණු විමසා, තැවත සිටුවුව දෙගුණ කොට, එද මෙන් නැති ව ආදරයෙන් කඩා කරන්නැයි ඉල්ලා සිටියේ ය. දෙවෙනි වර ඉදිරිපත් ව 'ඇදපන් ප්‍රතා' යැයි පිට අත ගා ආදරයෙන් ඉල්ලා සිටියේ ය. එවිට බුඩු පැටවූ ගැල් සියය ම ඇදගෙන ගොස් පලමු ගැල තිබූ තැනට අන්තිම ගැල එනතුරු ඇදේදේ ය. ගව හිමියා ද ඔටුවුව දිනා සතුවූ විය. ධනවත් ද විය. මේ බෝසන් ගවයා පලමුව ගැල් නො ඇදේදේත්, දෙවනුව ඇදේදේත් මානය සේතු කොට ගෙනා ය.

සතුන් තුළ පමණක් නොව තුරුලතා තුළ ද මේ මානයේ සෙවනැල්ලක් තාම්ප්‍රතිසිත් ඇතැයි සිතිමට කරුණු ඇත. උද්ධිද විදාහ විශ්විබු කරන ලද පෙළේංගණයක දී ඉනදීයානු භෞතික විදාහායු වගේශිග් සි බෝස් එක ම කරලක බීජ දෙකක් ගෙන, එක ම පරිසරයක සමාන ලෙස නිම සකස්

කොට, රෝපණය කොට, සමාන ලෙස සාත්ත්‍ර දක්වා තිබේ. එහෙත් මේ අතර එක් පැලයකට නින්දා අපහාස කිරීමත්, අමතක් පැලයට ප්‍රයුංසා දැක්වීමත්, සිදු කොට ඇත. එවිට පැසසුම් ලබන පැලය තොදින් වැඩිහිටින්, අපහාස ලබන පැලය දුරටත් වීමටත් පටන් ගෙන ඇත. මේ පරීක්ෂණයෙන් වෘක්ෂලතාවන්ට ද හැඟීම්, දැනීම්, වැටහීම්, ඇති බව නිගමනය කොට ඇති බව හේත්විටගෙදර කුණසීහි හිමියන් 'සත්ත්වයා සිත සහ සිත නැති කිරීම' කෘතිය තුළ පෙන්වා දෙයි. මේ පැල දෙක මෙලෙස දෙයාකාරයක ප්‍රතිචාර දක්වා ඇත්තේ කිසියම් ආකාරයක මාන සෙවනැල්ලක් තුම්ත් දැරූ නිසා යැයි සිතේ. වෘක්ෂලතාවන්ට ද කිසියම් ප්‍රාණයක් නැතහාත් අවශ්‍යතික ජීවරුණයක් ඇත. පොලොවේ සාරය උරා ගෙන ගස හෝ වැළ පෝෂණය වෙමින්, තම වර්ගයා බෝ කරනු ලබන්නේ මේ ජීවරුණය නිසයි. ඒ අනුව මාන ස්වරුපයක් හෝ දැරීම පුදුම වීමට හෝ තො පිළිගැනීමට හෝ කාරණයක් තො වන්නේ ය. මානය ඒ තරමට බලවත් ය. ඒ තරම් ම සිදුම් ය. ගැඹුරු ය.

ඡග්ධිය් සි බෝස් මහතා ගේ පයෙශීජණ ගැන හේත්විටගෙදර කුණසීහි හිමියන් තව දුරටත් කරුණු ඉදිරිපත් කරයි. ඒ සඳහා ඔහු විසින් නිර්මාණය කළ කුස්තෙකුග්‍රාප් නම් උපකරණය යොදා ගන්නා ලදී. ඒ උපකරණයෙන් පැලැටි ජීවිතයේ ක්‍රියාකාරිත්වය ලක්ෂ ගුණයකින් විශාල කර බැලීමට ද, පැලැටි වැඩින අන්දම ප්‍රකාන්ති ඇසින් බලාගැනීමට ද හැකි වී ඇත.

1. එසේ වැඩින පැලැටියට වන්ද බෝස් අතින් තවටු කළ විට එහි වැඩිම තතර වී පැලැටිය නිසොල්මන් විය.
2. සි බෝස් සිදුම් පිහියකින් එම පැලැටියට තුවාලයක් කළ විට පැලැටිය මිනිසකු මෙන් වේදනාවෙන් දැයැලු අන්දම එම උපකරණයට පෙනුණේ ය.
3. සර බෝස් පැලැටියේ කද දෙකට වෙන් කළ අවස්ථාවේ දරුණු දැයැලීමක් ඇති වී, එය එක්වර ම නිසොල්මන් වී ඇත. එම පැලැටිය මිය හිය බව, එයින් බෝස් පවසයි.
4. වන්ද බෝස් නිපද වූ ගැවරෝමිටර නැමැති උපරණයේ අධාරයෙන් පැලැටි තුළ ස්නායු පද්ධතියක් පවත්නා බව ප්‍රකාශ කරයි.

පැලුවේ පිළිබඳ පර්යේෂණ කළ තවත් අයෙකි, ක්ලේට්වී බැක්ස්ටර්. මනසේහි ඇති වන උද්ධෝගයන් මතින පොලිගාප් නැමැති යන්තුය පැලුවේවලට සම්බන්ධ කොට කරන ලද පරියේෂණවලින් කෙනෙකුගේ සිතුවිලි පටා, පැලුවේවලට වටහා ගැනීමේ හැකියාව ඇති බැවි ඒ මහතා නිගමනය කර තිබේ.<sup>16</sup> ඒ අනුව ගාකවලට ද මානයේ ජායා මාත්‍රයක් නමුත් ඇතැයි සිතිය හැකි සි. අනිධර්මයට අනුව මානය අකුසල වෙතකික ධර්මයකි. දෙපනස් වෙතකික ධර්මයන්ගෙන් තුදුසක් අකුසල වෙතකිකයේ වෙති.<sup>17</sup> එහි සත්වැන්න මානය සි. මාන වෙතකිකය ප්‍රධානත්ත්වය ගෙන මාන සිත උපදී. එහෙන් අනිධර්මයේ විත්ත කාණ්ඩය තුළ මාන සිත යනුවෙන් වෙන ම සිතක් පෙන්වා නො දෙයි. මාන සිතකට මාන වෙතකිකය මූල්‍ය වන අතර, මොහ හා දිවියී යන වෙතකික දෙක ද එත් වෙතැයි සිතිය හැකි නමුත්, වෙතකික සම්පූර්ණ වීමේද මාන, දිවියී වෙතකික දෙක ද එක විට නො යෙදෙන බව අනිධම්‍යාරී සංග්‍රහය පෙන්වා දෙයි.<sup>18</sup> අනිධර්ම වන්දිකාව ඒ පිළිබඳව කරුණු දක්වන්නේ, කේසර සිංහයන් දෙදෙනෙකු එක ගුහායෙහි නො ව්‍යසන්නා සේ, දිවියී භා මානය කිසි විටෙක එක සිතක නො යෙදෙන බව සි.<sup>19</sup>

මාන සිත උපදීන ආකාරය, එහි පෙන්වා දෙන පරිදි දෙලොස් අකුසල සිත් අතුරින් දිවියීවිප්පයුත්ත සිත් සතරෙහි පමණක් බවත්, යෙදෙන්නේ ද මානය ඇති විටෙක පමණක් බවත් ය.<sup>20</sup> ඒ අනියතයේගි බැවිනි. අනිධර්මරථ සංග්‍රහයට ද මෙය එකග ය. මානෙනා වතුසු දිවියීගත විප්පයුත්තෙසු<sup>21</sup> මානය සතරක් වූ දූෂ්‍රී විප්පයුත්ත විත්තයන්හි ලැබේ ගැයි එහි දැක්වේ. මේ විග්‍රහයට අනුව ගැට්ටවක් ද මතු වෙයි. දිවියීවිප්පයුත්ත භාවය යෙදෙන්නේ ලෝහ මුලික සිත් අවෙන් හතරක පමණි.<sup>22</sup> එවිට මෝහ මුලික සිත් 2 වන,

- i. උපෙක්ඩා සහගත විවිකිව්‍යා සම්ප්‍රයුත්ත විත්තය
- ii. " " " " " " " " " "<sup>23</sup>

යන සිත් දෙකෙන් දෙවැන්න වූ උද්ධෝග සම්ප්‍රයුත්ත විත්තයෙහි මානය නො යෙදේ ද යන්න සි. මානය තුළ දූෂ්‍රීයක් නො යෙදීම ද ගැට්ට සහගත කරුණකි. එවිට මානය මෝහයෙන් හා දූෂ්‍රීයන් නොර දැයි සිතේ. දූෂ්‍රීය නො යෙදෙන්නේ එහි සමානත්වය නිසා යැයි කියුවේ.<sup>24</sup> මොහය නොදැක්වීම නම් බලවත් ගැට්ටවක් ලෙස පෙනේ.

මෙම වෙවතයින් විභාගයට අනුව මානය අහිඛරම විශ්‍යයට පාතු වුවකි. අහිඛරමය වනාහි සූත්‍රපිටකය තුළින් ම උකහා ගත් විශේෂීත ධරුම පර්යායක් ලෙස පෙනේ. ඒ අනුව සූත්‍ර පිටකයේ ද මානය පිළිබඳව යම් යම් ආකාරයෙන් කරුණු දැක්වේ. එහෙත් මානය පිළිබඳව විස්තර විභාග දැක්වෙන්නේ අහිඛරම පිටකය තුළ සි. ධම්මසංගණී, විභාග හා යම්කළපකරණ තුළ මානය ගැන විවිධ මානාකා විස්සේ කතා කෙරේ. එයිනුද විභාග ප්‍රකරණය තුළ විශේෂ විභාග කොට දැක්වේ.

අහිඛරම පිටකයේ පළමු ගුන්පය ධම්මසංගණීපකරණය සි. මූල ගුන්පය වශයෙන් එහි මානාකා තැබීමක් කෙරේ. සෙසු ප්‍රකරණ ගුන්ප තුළ එම කරුණු විස්තර විභාග කොට දැක්වේ. මෙම අනුව ධම්මසංගණීයේදී මානය සංයෝජන ධරුම හා ක්ලේං ධරුමවලට ඇතුළත් කොට දක්වා තිබේ. ඒ මෙසේයි.

"තත්ප කතම් මානසක්දේකුජනං ? සංයෝජනමස්මිනි මානො, සඳීසො හමස්මිනි මානො, හිනොහමස්මිනි මානො, ගො එවරුපමානො මක්දක්දනා මක්දක්දතත්තං උන්තනි උන්නාමා ධජ්‍ර සම්ප්‍රේගාහො කෙතුකම්තා වින්තස්ස, අයා වුවවති මානසක්දේකුජනං".<sup>25</sup> දස කෙලෙස් අතර ක්ලේං ධම්යක් ලෙසින් ද මානය මෙලෙස ම දක්වා ඇතු .<sup>26</sup>

සංයෝජන ධරුම යනු, සත්ත්වයා සසසරහි බැඳ තබන හෙවත් සංසාර ගමනෙහි මනාව යොදන අර්ථයෙන් සංයෝජන නම වේ.<sup>27</sup> සංයෝජන ධරුම 10 කි. ඉන් පසක් ඔරම්හාගිය වන අතර, පසක් උද්ධම්හාගිය<sup>28</sup> නම් වේ. එනම් යටත හා උච්ච ඇඟිල් වශයෙනි. මොවුන් අතුරෙහි මානය උද්ධම්හාගිය සංයෝජනයන්ට අයත් වන්නති. සංයෝජන ධම් අතර බලවත් ම සංයෝජනය ලෙසින් ද මානය දැක්විය හැකි සි. ඒ අස්මීමානය පදනම් කර තෙන සි. මූලික වශයෙන් කෙලෙස් 10ක් දක්වන ධම්මසංගණීය, එහි සිවි වැන්න හැරියට මානය දක්වා ඇත . සිත කෙලෙසන, පෙළන, තවන අර්ථයෙන් කෙලෙස් නම් වේ.<sup>29</sup> ධම්මසංගණීය දක්වන ක්ලේං ධරුම දසය මෙසේ සි. "කතමේ ධම්මා කිලෙසා ? දස කිලෙසවත්ප්‍රති, ලොහො, දෙසො, මොහො, මානො දිවියි, විවිකිව්‍යා, රිනා, උද්ධව්‍යව, අනීරිකං, අනොත්තර්පා...<sup>30</sup> යනුවෙනි.

ක්ලේං ධරුමයේ කවරහුද ? දා ක්ලේංවස්තුහු ය. (එනම්) ලොහය, ද්වේෂය, මොහය, මානය, ද්වේෂය, විවිකිව්‍යාවය, (මුද්ධාදී අවතැන්හි සැකය) රිනාය (අලසකම) උද්ධව්‍යය (සිතේ නොසන්සුන්කම) අහිරිකය (පවත ලේං නැති බව) අනොත්තර්පාය (පවත බිය නැති බව) ය. මේක්මිම

නිකායේ වත්පුම සූත්‍රය තුළ උපක්ලේඟ 16ක් පෙන්වා දෙයි. අහිඛ්‍යා සංඛ්‍යාත විෂමලෝහය, ව්‍යාපාදය, තෙශ්ධය, උපනාහය, මක්ඩය, පලාසය, රුරුහ්‍යාට, මාත්සර්යාය, මායාවය, සායේයාය, එම්ඩය, සාරම්හය, මානය, අතිමානය, මැදය, ප්‍රමාදය<sup>31</sup> යනුවෙනි. මෙහිදී මානය, අතිමානය හා මැදය උපක්ලේඟ ලෙස දක්වා ඇතු. උපක්ලේඟයන් හටගැනීමේදී මූලික කෙලෙස් දහය මුල් වන බව පැහැදිලි ය. එහෙත් මෙහි දී මාන හා අතිමාන දෙක ද උපක්ලේඟ ලෙස දැක්වීම එක්තර අන්දමක ගැට් සහගත තත්ත්වයක් පෙන්නුම් කරන්නාකි. උපක්ලේඟ කි විට දෙවනුව හටගන්නා බවක් අදහස් කරයි. එහෙත් මානය එසේ නො වේ. මාන වෙළතසිකය මුල් කර ගෙන ඒ තුළින් ම හට ගන්නාකි. එහි දී දෙවනි බවක් නො පෙන්. ව්‍යාපාදී අනිකුත්

උපක්ලේඟවලදී මූලින් කි ලෝහාදී මූලික ක්ලේඟයන් මුල් වීමෙන්, ඒ හේතුවෙන් දෙවනු ව හටගන්නා වූ කෙලෙස් වශයෙන් උපක්ලේඟයන් පිළිගැනීමට හැකියාව ඇතු. රේරුකානේ වන්ද්වීමල මහානාහිම්පාණන් වහන්සේ කෙලෙස් එක් දහස් පන්සියයක් පෙන්වා දෙති. ඒ අනුව බලන විට අවශ්‍යෙක ක්ලේඟයන්ට වඩා බලවත් බව දැක්වීම පිණිස ‘උපක්ලේඟ’ නමින් හැඳින්වුවා ද විය හැකි ය. මේ අතර යමකුපකරණය තුළ මානය පිළිබඳ වැඩි යමක් සඳහන් නො වේ. එහි අනුශය ධර්මයක් වශයෙන් පමණක් දැක් වේ. ඒ මෙසේ ය. “සත්තානුසයා: කාමරාගානුසයා, පට්සානුසයා, මානානුසයා, දිටියානුසයා, විවිකිවිජානුසයා, හටරාගානුසයා, අවිජ්‍රානුසයා,<sup>32</sup> යනුවෙනි”

මෙහි තුන්වැන්න මානානුසය ය. අනුශය ධර්ම ද සංසාර ගමනට බලවත් ලෙස හේතු වන ධර්මනා ය. අනුශය නමින් හැදින්වුව ද, දැයසංයෝජන හා දැක්ලේඟයන්ට ම අයන් ධර්මනා බව පෙන්. ඒ ඒ කාරණය අනුව, ඒ ඒ නමින් පෙනී සිටින බව මෙහි ඇති විශේෂත්ත්වය ය. අනුරුප කාරණයක් පැමිණි කළේ උපදින අර්ථයෙන් අනුශය නම් වේ. “අනුසෙන්තිති අනුසයා”<sup>33</sup> යනු විශ්‍රාන්ත පාය ය. අනුසයාවස්ථා, පරුපුත්ථානාවස්ථා හා ව්‍යාතිතුමාවස්ථා යැයි ක්ලේඟයන්ගේ අවස්ථා තුනාකි. මාරුගයනයකින් කෙලෙස් ස්කෘය කරන තාක් නො සිදී, කාරණයක් පැමිණි කළේ නැගී ඒමෙහි බලය ඇති ව, සිතෙහි නිදියන කළක් මෙන් පවත්නා තත්ත්වය අනුසයාවස්ථාව ය. මානය පිළිබඳ සියලු විස්තර විභාග දැක්වෙන්නේ විභංගප්‍රකරණයේ වුද්දකවත්පුවිහාග තුළ ය. එහි දී මානය සම්බන්ධ ව වැඩි අවධානයක් යොමු කොට ඇති බවක් පෙන්. බුද්ධකවත්පු විභංගය ආරම්භ වන්නේ ද මදයට හේතු වන කරුණු හෙවත්

මදමානයන්ගෙනි. එහි දී මානය පිළිබඳ කොටස් 3ක් වේ. ඒ මෙසේ යි.

- i. මද මාන
- ii. ත්‍රිපේදිගත දෙලොස්මාන
- iii. සප්ත කේවල මාන, වගයෙනි.<sup>35</sup>

මදමාන සියල්ල 27 ක්. ත්‍රිපේදිගත දෙලොස් මාන යාරාව හා අයාරාව හේදයෙන් 24 ක් වන අයුරු විහාර අවුවාව පෙන්වා දෙයි.<sup>36</sup> ඒ අනුව සප්ත කේවල මානයන් ද සමඟින් සියල්ල 58ක් වන බැවි පෙනේ.

### 1.3 සත්විසි මදමාන :-

ජාති කළගෙතුදී විවිධ හේතුන් නිසා සිනේ හටගන්නා ඩු මත් වන ස්වභාවයෙන් යුතු මානය මදමාන නම් වේ.<sup>37</sup> මේවා මානයන් ඇති වීමට ප්‍රබල කාරණා ලෙස සැලකිය හැකි යි. මදය උපක්ලේෂයක් ලෙසින් ඉහත දී දැක්වේ. “මදේ විත්තස්ස උපක්කිලෙසා”<sup>38</sup> (මදය සිත කෙලෙසන උපක්ලේෂයකි) සිත ප්‍රකාශයෙන් පිරිසිදු බවත්, ආගන්තුක ව පැමිණෙන උපක්ලේෂයන්ගෙන් කිලිටි වන බවත්, “පහස්සරම්”දී හික්බවේ විත්තන්, තක්ව බො ආගන්තුකෙහි උපක්කිලෙසයි උපක්කිලිටයිං”<sup>39</sup> යනුවෙන් පෙන්වා දී තිබේ. මෙහි ප්‍රකාශි සිත නම් හවාග සිත ලෙස සැලකීමේ හැකියාව ඇත.

මදයන් වන්නේ සම්මෝහයට පැමිණීම හෙවත් මත් වීමකි. මේ මත් වීම වනාහි සුරාවෙන් මත් වීමට ද වඩා බලවත් මෝහයකින් යුතු මත් වීමකි. සුරාමතය වනාහි පැය ගණනකින් හෝ ද්‍රව්‍යකින් හෝ සිදි යයි. එහෙත් මදමානයෙන් මත් වූවිභුගේ මේ මත්වීම වනාහි වසර ගණනකින් තබා ආත්ම ගණනකින් වත් නො සිදෙන්නකි. එබැවින් මේ මදමානය සුරා මදයට ද වඩා නපුරු දෙයකි. හයානක දෙයකි. සාමාන්‍ය මානයටත්, අතිමානයටත් වඩා මදමානය ඉක්මනීන් ම මනුෂ්‍යය පිරිසිමට පමුණුවන්නකි. මේ මානයෙන් මත් වූ කළේහි පුද්ගලයා යුත්තියන්, නීතියන්, ධර්මයන් ගණනකට නො ගෙන පරම්පරාගත සිරිත්-විරිත් ද පසෙක ලා, උගත්, වැඩිහිටි, ඉමණ-ඛාන්මණාදින්ගේ අවවාදු, අනුශාසනා ද නො පිළිගනිමින්, අත්තනේමතික ලෙස කටයුතු කාට නොයෙකුත් විපත්ති, ගැටුවලට ද මූහුණ දෙයි. එයින් පිරිසිමට ද ලක් වේයි. තව ද මූහු දෙමාපිය, ගුරුවර, වැඩිහිටි ආදි පිදිය යුත්තන් ද නො පුදු, ඒ වෙනුවට මවුනට ද නින්ද, පරිහව කරමින්, තමන්ගේ අයුනකම ම පුද්ගලනය කර ගනී.

ලාමක අදහස් ඇත්තේයි යම් කිසි සම්පත්තියකට පැමිණි කඳීහි එයින් මත් වෙති. මිනිසුන් බොහෝ සෙයින් මත් වන්නේ කුලය, ධනය, බලය, තිලය, පිරිවර, උගත්කම හා තරුණකම යනාදී කරුණු මූල් කර ගෙන බව පෙනේ. ස්ත්‍රීන් රුපය නිසා මත් ව සිටිනු බොහෝ සෙයින් දක්නට ලැබේ. පරම්පරාගත ව දිලිඹු ව සිට, හදිසියෙන් සම්පත් ලබා උසස් වූවේ බොහෝ සෙයින් මත් වෙති. උදර අදහස් ඇත්තා වූ පුද්ගලයේ කිහිම් සම්පත්තියකට පැමිණියත් මත් නො වෙති.<sup>40</sup> මදය සාමාන්‍යයෙන් එකක් වූව ද, ජාත්‍යාදී සේතුන්ගේ වශයෙන් 27ක් වන බැව්, විභාගප්‍රකරණය පෙන්වා දෙයි. ඒ මෙසේ හි.

“ජාතිමදේ ගොන්තමදේ ආරෝග්‍යමදේ යොඩිබන මදේ ලාභමදේ සක්කාරමදේ ගරුකාරමදේ පුරුරක්බාරමදේ පරිවාරමදේ හොගමදේ පිණ්ධිපාතිකමදේ අනවක්ෂුතමදේ ඉරියාපටමදේ ඉද්ධිමදේ යසමදේ සිලමදේ ක්‍රියාත්මකමදේ සිජ්පමදේ ආරෝහමදේ පරිණාහමදේ සණ්යානමදේ පාරිජුරිමදේ”<sup>41</sup>

### ජාති මධ්‍ය

මගේ ජාතිය ඉතා උසස් ය, ග්‍රේෂ්‍ය ය. කිසි ම ජාතියකට දෙවනි නො වන්නේ ය. මම උතුම් ජාති ඇත්තේතකම්; අන් අය හින ජාති ඇත්තන් යැයි, ජාතිය නිසා මත් වන ආකාරයෙන් හටගන්නා වූ මානය ජාතිමද නම් වේ.

### ගොන්ත මධ්‍ය

ඒ ඒ ජාතින්ට අයත් වෙන් වෙන් වූ කුල ගෝතු පරම්පරා වෙයි. මේවා කුල ප්‍රවේණි, කුලවංශ නමින් ද හඳුන්වයි. ඒ ඒ පෙළපන්වලට වෙන් වූ නාම ගෝතු ද වෙයි. ඒ අනුව මම අසුවල් පෙළපන් කෙනෙක්ම්, එසේ මෙසේ කෙනෙක් නො වෙමි, අවමන් ලැබිය යුත්තෙක් නො වෙමි, යනාදී වශයෙන් කුලප්‍රවේණිය නිසා මත් වන ආකාරයෙන් හට ගන්නා වූ මානය ගොන්තමද නම් වේ.

### ආරෝග්‍ය මධ්‍ය

මට කිසි රෝගයක් නැතු. අන් අය නිතර ම රෝගවලින් පිඩා විදින පවිකාරයන් ය. අඩු තරමින් සෙම්ප්‍රතිඵ්‍යාව පමණ රෝගයක් වන් මට සැදැන්න්නේ නැතැයි, මත් වන ආකාරයෙන්, නිරෝගිකම නිසා හට ගන්නා

වූ මානය ආරෝග්‍ය මද නම් වේ. මේ මානයෙන් යුතු ඇතැමෙක් රෝග ඇති ව ම, මට කිසි ලෙඛක් තැබැලී ඇති ද කියති.

### යොබිබන මඟ

එනම්, යොවුන් මදය හෙවත් තරුණ මදය සි. මේ තාරුණ්‍යයේ වමත්කාරය තුළින් ඇති වන හැරිමකි. වැඩිහිටියන්, මහල්ලන් අතර ද ම තරුණ වෙමි, යැයි යොවුන් බව නිසා මත් වන ආකාරයෙන් හට ගන්නා වූ මානය යොබිබන මද නම් වේ.

### ජ්‍යෙෂ්ඨ මඟ

අල්පායුෂ්ක මිනිසුන්ගේ මරණයන් දැක, “බොහෝ සන්කුසින් ඉක්මනින් මරණයට පැමිණෙනි. මම වනාහි දිරසායුෂ් ඇත්තෙකක්ම, අනුයන් ජේවන් වුව ද, දුකා සේ ජේවන් වෙති. මම වනාහි පුව සේ ද ජේවන් වෙමි” සි, ජ්‍යෙෂ්ඨය නිසා මත් වන ආකාරයෙන් හට ගන්නා වූ මානය ජ්‍යෙෂ්ඨ මද නම් වේ.

### ලාභ මඟ

තමන්ට ලැබෙන හෝ ලැබුණු අධික ලාභයන් සම්බන්ධ ව ඇති වන මානය ලාභ මදය සි. අද විදේශ රැකියාවල යේදී ඇතැමිපු විශාල වශයෙන් මුදල් උපයා ගෙන එති. එන විට ඔවුන්ගෙන් සමහරෙකුට නැදු හිත මිතුරන් කඩා කමා එතෙක් කරා කළ භාජාව ද අමතක වෙයි. “ගැටපොලාස්” වෙනුවට “බේබි කොස්” කියන තරමට බස වෙනස් වෙයි. පුරුදු ඇදුම ද, සිරින්-විරින් ද පරිවර්තනය වෙයි. ඉරියවි ද වෙනස් වෙයි. ඒ අයගේ ගමන් විලාසය සෙස්සන් හදුන්වන්නේ පොලාවට අඩි දෙකක් උධින් යන ලෙසිනි. එසේ ම වැඩි ආදයම් ලබන අය ද, තම ආදයම් මාගි අනුව මත් වෙති. මෙසේ ලාභයන් නිසා මත් වෙන ආකාරයෙන් හටගන්නා වූ මානය ලාභමද නම් වේ

### සක්කාර මඟ

මම සැම දෙනාගෙන් ම අන්තර්විධ සක්කාර ලබමියි, තමන් හට අනුන් කරන සක්කාර නිසා මත් වීම් වශයෙන් හටගන්නා වූ මානය සක්කාර මද නම් වේ.

### ගරුකාර මඟ

සක්කාර මදයට සමාන ය. අනුන් තමනට කරන ගරු බුහුමන් නිසා මත්වෙන

ආකාරයෙන් උපදනා මානය ගැඹුකාර මද නම් වේ. විශේෂයෙන් දේශපාලනයූයින්ට අධිපතිවරුන්ට හා ඇතැම් පැවිද්දන්ට ද ඇති වන්නා වූ මානයකි.

### පුරෝක්බාර මදේ

යම් කිසි දූෂ්කර කාය්සේයක් පැමිණි කළේහි බොහෝ දෙනා එය ඉටු කර ගනු ලැබේය මා කැදවින්නාහි. සිය ගිය තැන මට මූල් පුවුව ම දෙන්නාහි, සැම බරපතල ප්‍රස්ථායක් ම මගේන් ම විසඳෙන්න් යැයි, අන්‍යයන් විසින් පෙරවු කර ගැනීම, ප්‍රධානත්වයෙහි තබා ගැනීම නිසා, මත් වන්නා වූ ආකාරයෙන් ඇති කර ගන්නා වූ මානය පුරෝක්බාර මදනම් වේ.

### පරිවාර මදේ

සෙස්සේය් මද පිරිවර ඇත්තේයි ය, සමහර කෙනෙකුව තමා හා එක්වන්නට කිසිම කෙනෙකු නැතු. මට වනාහි විනෑ දෙයකට මිනිස්සු සිටිති, අන්‍යයන්ට සිටියන් සිටින්නේ දුබලයින් ය, මට වනාහි ලෝකයා පිළිගත්තා වූ, උසස් මිනිස්සු ද සිටිති සි, පිරිවර නිසා මත්වීම ස්වභාවයෙන් උපදනා මානය පරිවාර මද නම් වේ.

### හෝග මදේ

හවහෝග සම්පත් පිළිබඳ ව ඇතිකර ගන්නාවූ මානය සි. ධනයෙන් ආඩ්‍ය බොහෝ දෙනා ඉසුරු මදයෙන් මත් වෙති. අපට තරම් ගම් කාවත් ධනය නැතු, අප තරම් කවුරු වත් පෙහෙසත් නැතු, යනුවෙන් සිතමින් ධනය නිසා මත් වන ආකාරයෙන් ඇති කර ගන්නා වූ මානය හෝග මද නම් වේ.

### වණ්ණ මදේ

අන්‍යයන් විරුපින් ය, දැකීමට පවා තුසුදුසු ය, මම වනාහි පැහැයෙන් ද, හැබුරු කමින් ද, දැකුම්කළ ය, දුටුවන් සිත් පිනවන සුලු වෙමි යැයි, රුපත්කම තුළින් මත් වන ආකාරයෙන් ඇති කර ගන්නා වූ

මානය වණ්ඩමද නම් වේ.

### සුත මදේ

මට තරම් බහුගුතකමක් අන් අයට නැත. උගතුන් ය කියා සිටියත් ඔවුන් හරිහැරී දන්නා දෙයක් ද නැත. මා වැනි උගතෙක් තවත් ඇත්තේ නැත. මට වඩා ද්‍රෝයෙක් නැතැයි, උගතේකම නිසා මත් වන ආකාරයෙන් හටගන්නා වූ මානය සුත මද නම් වේ.

### පරිභාන මදේ

උගතුන් වුව ද ඔවුනට පවා කරුණු කාරණා හරිහැරී වැටහෙන්නේ නැත. විවාර බුද්ධියක් ද නැත. මට වනාහි විවාර බුද්ධිය ඇත. විමසීමේ තුවණ ඇත. ඒ අනුව කරුණු කාරණා හරිහැරී වටහා ගැනීමේ තුවණ ඇත යැයි, වැටහීම නිසා මත් වන්නා වූ මානය පරිභාන මද නම් වේ.

### රත්තක්කු මදේ

අද රියේ මෙලෙට එලිය දුටු මොවුහු පැරණි දේවල් කිසිවක් නො දන්නේ ය. මම වනාහි මොවුන්ගේ මවිපියන් උපදිත්තටත් පෙර පටන් සිටින්නෙක්මි. ඒ නිසා අතීතය පිළිබඳ තොරතුරු මා තරම් දන්නා කෙනෙක් නැත යැයි, පැරණිකම නිසා මත් වන්නා වූ ආකාරයෙන් හට ගන්නා වූ මානය රත්තක්කු මද නම් වේ.

### පිණ්ඩාත මදේ

මේ, පිණ්ඩාතික හිස්සුන්වහන්සේලාට පමණක් අති වන මානයකි. අනාය හිස්සුහු දයකයන් ගෙනෙන දනය ම බලාගෙන සිටිති. මම වනාහි සැම කළුහි ම පුරාණයේ වැඩිසිටි මහතෙරවරුන් මෙන් පිණ්ඩාතයෙන් ම ජ්වත් වෙමි යැයි, පිණ්ඩාතික බව නිසා හට ගන්නා වූ මානය පිණ්ඩාතික මද නම් වේ.

### අනාවක්කුත මදේ

කවුරුත් පාහේ නොයෙක් විධියට නින්ද අපහාස අවමන් ලැබේ ඇත. මම වනාහි මේ වනතුරු කිසිවෙකුගෙන් වත් කිසිම නින්දවක්, අපහාසයක්, අවමානයක් ලැබේ නැත, ඉදිරියට වත් ලබන්නේ ද නැත, යැයි අවමන් නොලැබීම නිසා මත්වන ආකාරයෙන් හටගන්නා වූ මානය අනවක්ෂුත මද නම් වේ.

### ඉරියාපථ මධ්‍ය

අන්‍යයන් යන සැරී, සිරින සැරී, හිදින සැරී හා තිදන සැරී අමතෙක් ය, කැනුය, මගේ ගමනාදී ඉරියවි පැවැත්වීම යහපත් ය, පියකරුය, දුටුවන් පහදින සුළු යැයි උපදනා මානය ඉරියාපථ මද නම් වේ.

### ඉදෑධි මධ්‍ය

අන්‍යයේ පියාපත් සුන් කවුචිත් වැන්නේ ය. මම වනාහි මහානුහාවසම්පත්නයෙක්ම, අහසින් යැමි ආදි කැමති දෙයක් කළ භැක්කේක් වෙමි යැයි, සංදේශමතුන්ට සංදේශය නිසා හටගන්නා වූ මානය ඉදෑධි මද නම් වේ.

### යසි මධ්‍ය

ගම, රට, පලාත, දිස්ත්‍රික්කය, තිකාය, සංස්ථාව ආදි ආයතනයනට ප්‍රධාන වීම නිසා ඒ ප්‍රධානකම තුළින් හටගන්නා වූ මානය යසිමද නම් වේ.

### සිල මධ්‍ය

අන්‍යයේ දුර්ඝිලයෝ ය, නොයෙක් පවිකම් කරන්නේ ය, කිසි ම හික්මිමක් සංවරකමක් නැත්තේ ය, තිරුල්ල්‍රීන් ලෙස ත්‍රියා කරති, භැසිරෙති. ඉමණ ආකල්ප දන්නේ වත් නැත. මම වනාහි සිල්වත් ද, ගුණවත් ද වෙමි, විනිත ද වෙමි, කිසි ම පාපයක් ද නො කරමි, නැකැන්-යන්තු-මන්තු-ගරුකම්- වෙදකම් යනාදිය ද නො කරමි. මා තරම් නොදින් අනින් අය සිල් රකින්නේ නැහැ'යි, තමාගේ සිලය

තුළින් ඇති කර ගන්නා වූ මානය සීල මද නම් වේ.

### කඩාන මදද

බොහෝ දෙනා වනයෙහි හැසිරෙන රිලවුන් මෙන් විස්මිප්පන සින් ඇත්තේය් වෙති. මොහාතකුදු සිත එක අරමුණක තබා ගැනීමට ඔවුන්ට තො හැකි ය. මම උපවාර අර්පණා ධ්‍යානලාභී වෙමි. කැමති තාක් කල් සමාධි පුවයෙන් විසිය හැකි වෙමි සි, ධ්‍යානලාභීන්ට ධ්‍යානය නිසා හටගන්නා වූ මානය කඩාන මද නම් වේ.

### සිප්ප මදද

අනායයේ කිසි ශිල්පයක් තොදන්නේය් ය, කිසි ම කර්මාන්තයක් කිරීමට අසමර්ප වෙති. මම තොයෙක් ශිල්ප දන්නෙම්, තොයෙක් දේ කිරීමට හැකි වෙමි සි, ශිල්පය නිසා ඇති කර ගන්නා වූ මානය සිප්පමද නම් වේ.

### ආරෝහ මදද

සෙස්සෙය් මට්ටෝ ය, මා ඉදිරියෙහි මවුන් ලමයින් වැන්නේය් ය, මට සරි කෙනෙක් නැත. මිනැම තැනකදී මා ඉස්මතු වී පෙනෙයි, අන් සැමුව වචා මා උස් වෙමි සි, හටගන්නා වූ මානය ආරෝහ මද නම් වේ.

### පරිනාහ මදද

ඇතැමිහු පමණට වචා උස් වූවෝ ය, ඇතැමිහු මට්ටෝ ය, මම වනාහි තො උස්, තොමිටි, උස් හැරියට මහත ඇත්තේ වෙමි. ඒ නිසා ආරෝහ පරිනාහ සම්පත්ත වෙමි, කඩ්වසම් ද වෙමි සි, තො උස් තො මිටි බව නිසා හටගන්නා වූ මානය පරිනාහ මද නම් වේ.

## සන්ධාන මදු

අන්තයන්ගේ ගරීර සටහන් හැඩිහුරු නැත, මූහුණු දිගටි ය, අත් පා සිහින් ය, මගේ සියලු ගරීරාංග මනාව පිහිටා ඇත. පිරිපුන් ය. උසේ හැටියට මහත ඇත්තේ වෙමි. දුටුවන් සිත් ගත්තා සූල වෙමි යැයි භටගන්නා වූ මානය සන්ධාන මද නම් වේ.

## පාරිපුරි මදු

අන්තයන්ගේ ගරීරවල නිසකේ, බැම, ඇස්, නාසය, කට, තොල්, දත්, ආදි අවයවයන්ගේ නොයෙක් දේශස ඇත්තේ ය. ලස්සනට පිහිටා නැත. මගේ සකල ගරීරයෙහි කොතුනක වත් දැක්විය හැකි කිසි ම දේශයක් නොමැත්තේ ය. මාගේ ගරීරය හැඩිකාර ය, සර්ව සම්පූර්ණ යැයි භටගන්නා වූ මානය පාරිපුරි මද නම් වේ. මේ සන්විසි මදයන්හි නො දැක්වෙන, එහෙත් කිවයුතු විශේෂිත වූ තවත් මද දෙකක් ඇත. ඒ බලකාමය හා කිරීති ප්‍රගංසාදිය සි.

## බලකාමය :

මෙය කාමයක් වශයෙන් හැදින්වුව ද, සිදු වන්නේ බලයෙන් මත් වීම සි. එහෙයින් සියලු කාමයන්ට වඩා බලකාමය බලවත් යැයි කියනු ලැබේ. බලය වෙනුවෙන්, බලය ලබාගැනීමට, ලැබූ බලය යක ගැනීමට, ඕනෑම කෙනෙක්, ඕනෑම දෙයක් කරති. උපරිම වශයෙන් ජීවිතය වූවත් පරදුවට තබා ක්‍රියා කරති. බලය ලැබූවන් නොමැරෙන අය සේ හැසිරති. ඒ අයට වැඩි කෙනෙක් තවත් නැත. මේ බලකාමයෙන් මත් වීමයි.

## කිරීති ප්‍රගංසා :

මද තුළ නො දැක්වුව ද බුද්ධකවත්තු විතරක ටට ඇතුළත් වේ. "ලාභ

සක්කාර සිලොක පටිසංග්‍රහත්තෙනා විතක්කො”<sup>42</sup> යන්නේහි “සිලොක” යනු ‘ශ්ලෝක’ හෙවත් කීරති ප්‍රජාපාදිය යි, ලාභසක්කාර සංයුත්තයෙහි<sup>43</sup> මෙහි දරුණුකම පෙන්වා දී තිබේ. මේ දෙක අභිමානය හා සම්බන්ධ වේ.

මෙසේ මද 27ක් දැක්වුව ද, එක් අයෙකු තුළ මේ සියල්ල ම ඇති නොවේ. ඒ ඒ පුද්ගලයින් අනුව, ඒ ඒ මදයන් ඇති වේ. සක්කාරමදය පිණ්ඩපාතිකමදය, අනවක්කුතමදය, ඉරියාපථමදය, ඉදිධිමදය, සිලමදය හා ධඛානමදය යනාදිය විශේෂයෙන් හිසුන්වහන්සේලාට ඇති වන මදයන් ය. සුතමද, පරිභානමද, සිප්පමද යනාදිය හිසුන් වහන්සේලා ඇතුළු උගතුන් හට ඇති වන මදයන් ය. සක්කාර, ගරුකාර, පුරෝක්බාර, පරිවාර, හා යස යන මදයන් හිසුන්වහන්සේලා ඇතුළු විශේෂයෙන් දේශපළනයුයින් හට ඇති වන මදයන් ය. ආරෝග්‍ය, යොබැන, ආරෝහ, පරිණාහ, සැණ්ඩාන හා පාරිප්‍රේරි මදය යනාදිය කඩවසම් තරුණයින් හට ඇති වන මදයන් ය. මේ හරුණු විට ඉතිරි ජාති, ගොත්ත, ලාභ, හොග, වණ්ණ යන මදයන් අවශේෂයෙන් සියලු දෙනාට ම පාහේ පොදුවේ ඇති වන මදයන් ය. මේ මානයට මූලික කරුණු ය, හෙවත් මානයේ තීරණයකයන් ය. මෙකි කරුණු අනුව ඔවුනෙනාවින් අතර මැන බැලීම මානය යි.

#### 1.4 තීගේගත දෙලොස් මාන

මානයට හේතුකාරක වූ මදමානයන් දැක්වීමෙන් අනතුරුව, ඒ මස්සේ හටගන්නා වූ මානයෙහි බෙදී යාම (විභාගප්‍රකරණයෙහි) දෙවනුව දැක්වේ. මූලික වශයෙන් මානය තීවිධ ය. සෙයා, සදිස, හින වශයෙහි. මේ තීවිධ මානයන් නැවත ඔවුනෙනාවින් අතරත මාරු වී යුමෙන් දෙලොස් ආකාරයකට බෙදී යන අයුරු විභාගප්‍රකරණය පෙන්වා දෙයි. ඒ මෙසේ යි.

සෙයා’හමස්මී’ති මානෙනා සදිසෙයා’හමස්මී’ති මානෙනා හිනා’හමස්මීති මානෙනා සෙයාස්ස සෙයායා’හමස්මී’ති මානෙනා සෙයාස්ස සදිසෙයා’හමස්මී’ති මානෙනා, සෙයාස්ස හිනා’හමස්මී’ති මානෙනා, සදිසෙයා’හමස්මී’ති මානෙනා,

සදිසස්ස සදිසො'හමස්මී'ති මානෙනා සදිසස්ස හිනේ හමස්මී'ති මානෙනා, හිනස්ස සෙයෙයා'හමස්මී'ති මානෙනා, හිනස්ස සදිසො'හමස්මී'ති මානෙනා, හිනස්ස හමස්මී'ති මානෙනා.<sup>44</sup>

එනම්,

- I. මම උසස්මී යන මානය.
- ii. මම සමානයෙම් යන මානය.
- iii. මම හිනයෙම් යන මානය.
- iv. උසස් වූවහුගේ මම උසස්මී යන මානය.
- v. " " සමානයෙම් යන මානය.
- vi. " " " " "
- vii. සමාන වූවහුගේ මම උසස්මී යන මානය.
- viii. සමාන වූවහුගේ මම සමානයෙම් යන මානය.
- ix. සමාන වූවහුගේ මම හිනයෙම් යන මානය.
- x. හින වූවහුගේ මම උසස්මී යන මානය.
- xi. හින වූවහුගේ මම සමානයෙම් යන මානය.
- xii. හින වූවහුගේ මම හිනයෙම් යන මානය.

මේ අනුව සෙයාමානය, සදිසමානය, හින මානය යැයි ප්‍රධාන වශයෙන් මානය තෙවැදුරුම් වෙයි. ඉහත කි ජාත්‍යාදියෙන් තමා උසස් යැයි උපදනා උඩිගු බව සෙයාමාන නම් වේ. තමා ද අනුයන් හා සමාන යැයි උපදනා උඩිගු බව සදිසමාන සි. මේ දෙයාකාර වූ මානය තමා කොට්ඨාසක් සේ, කොතක් සේ උසස් කොට ගන්නේ ය. ඒ දෙයාකාර මානයෙන් කිලිටි වූ සින් ඇත්තේ, ගරු කළ යුත්තන්ට ගරු කිරීමට ද, මවුන්ගේ වචන පිළිගැනීමට ද, තැමිය යුත්තන්ට තැමෙන්නට ද, යටත් විය යුත්තන්ට යටත් වීමට ද කැමති නො වෙති.

තමා ජාත්‍යාදියෙන් හින යැයි සලකා ගෙන පසුබාලීන් පැන්තකට වෙන ලේඛාණිලි ස්වභාවය හින මානය සි. හින මානය නිසා ද මිනිසුන් කරන නො මනා ක්‍රිය බොහෝ ය. ඇතැමෙක් හින යැයි

සිතා තමාගේ කුලය සහවති, ඇතැමෙක් හිසකේ සායම් කරති. ඇතැමෙක් රක්ෂාව සහවති. නැකම් ආරුඩ් කර ගනිති.

ඇතැමෙකුට දිනාදීන්ගේ හිනත්විය නිසා ද උචිගු බවක් ඇති වේ. එනම් මට ඇති වස්තුවකුත් නැත. රක්ෂාවකුදා නැත. ඇති වෙන්න වත්, නැති වෙන්න වත් දෙයක් ද නැත. එබැවින් මට දිනුමත් එකයි, පැරදුමත් එකයි, ගෙදරත් එකයි, සිරගෙයන් එකයි, එහෙවි මම කුමට අනෙකකුට යටත් වෙමිද? අවනත වෙමිදැ යි කියමින් අහංකාර වෙයි. මෙය ද හින මානයට ඇතුළත් වන මානයකි. මේ ආදී තොයෙක් තො මනා ක්‍රියාවන්ට මේ හිනමානය හේතු වේ. තව ද මානය, යාපාවමානය හා අයාපාව මානය යැයි දෙවැදැරුම් වෙන බව විහාර අවුවාව පෙන්වා දෙයි. “තෙපු එකකො තිණේස්මිපි සෙයා සදිස හිනානං උප්පේෂ්පති. තත්ථ්‍ය සෙයෙයා’හමස්මිනි මාතො, සෙයාස්සේ’ව යාපාවමාතො, සෙසානං අයාපාවමාතො, සදිසේ’හම’ස්මි’ති මාතො සදිස්සේ’ව ය එ ව ම එ තෙ එ සෙසානං අයාපාවමාතො, හිතොහමස්මි’ති මාතො හිනස්සේ’ව යාපාවමාතො”<sup>45</sup> යනුවෙති.

මුවන් අතර සෙයා, සදිස, හින වශයෙන් එක එකක් තුන් ආකාර ව උපදී. එහි උසස් වූවහුගේ මම උසස්මි යන මානය යාපාවමාන වන අතර සෙස්සන්ගේ (එසේ නැතියවුන්ගේ) මානය අයාපාව මාන නම් වේ. සමාන වූවහුගේ මම සමානයෙම් යන මානය යාපාවමාන වන අතර, සෙස්සන්ගේ මානය අයාපාව මාන නම් වේ. සෙයා වශයෙන් ඇත්තා වූ, උසස් බව හෝ සම බව හෝ පහත් බව නිසා හෝ උපදනා මානය යාපාවමාන නම් වේ. එසේ නැති ව සිතා ගන්නා වූ, ආරුඩ් කර ගන්නා වූ උසස් බව නිසා ද, සම බව නිසා ද, හින බව නිසා ද උපදනා මානය අයාපාව මාන නම් වේ. මේ සෙයා-සදිස-හින යන මාන තුනෙන් එක එකක් යාපාවමාන අයාපාවමාන යැයි දෙකට බෙදීමෙන්, යාපාව සෙයාමානය, අයාපාව සෙයාමානය, යාපාව සදිසමානය, අයාපාව සදිසමානය, යාපාව හිනමානය අයාපාව හිනමානය යැයි මානය සය වැදැරුම් ද වේ.<sup>46</sup>

## 1.5. සප්ත මාන :

විහංගපුකරණයෙහි දැක්වෙන තුන්වෙනි මාන කොටස සප්ත මානයන් ය. මෙහි සෙයා, සදිස, හීන සේදයක් නො දැක්වෙන හෙයින් කේවල වූ මාන සතක් ලෙස හඳුන්වා දිය හැකි ය. මේ මානයන්හි අයාථාව තත්ත්වයක් ද නොමැත. මාන සත මෙසේ ය. “තත්ථ කතම් සත්තමානා මානෙනා, අතිමානෙනා, මානාතිමානෙනා, මමානෙනා, අධිමානෙනා, අස්මිමානෙනා, මේවිජාමානෙනා ඉමෙ සත්තමානා.”<sup>47</sup>

එහි සප්තමානයේ කවරේද යත් ?

- i. මානය ii. අතිමානය iii. මානාතිමානය iv. මුමානය
- v. අධිමානය vi. අස්මිමානය vii. මේවිජාමානය. මොහු සප්තමානයේ වෙති. විහංගපුකරණයෙහි මේ මානයන් ඉතා කෙටියෙන් හඳුන්වා දී ඇත.

### i. මානය

විහංගයෙහි මානය හඳුන්වා දෙන්නේ ධම්මසංගණීයෙහි සංයෝජන ධර්මයක් හා ක්ලේං ධර්මයක් ලෙස හඳුන්වා දුන් පරිද්දෙනි.<sup>48</sup> මේ අමතර වශයෙන් අනුශය ධර්ම<sup>49</sup> අවියකිලෙසවත්පු,<sup>50</sup> දැඟසංයෝජන ධර්ම<sup>51</sup> යනාදි කරුණු තුළ ද දැක්වේ. සූත්‍ර පිටකය තුළ මානය පිළිබඳ කරුණු දැක්වෙන්නේ ඉතා අල්ප වශයෙනි. මල්කීමතිකායේ වත්පුපම සූත්‍රයේදී උපක්ලේයයක් ලෙසින් ඉහත දී මානය හඳුන්වන්න යෙයුණි. සංයුත්ත නීකායේ මානානුසය,<sup>52</sup> මානාපගත,<sup>53</sup> මක්කමාන,<sup>54</sup> හා පරිමරාභුල,<sup>55</sup> යන සූත්‍රයන්හි තෙක්හා, මාන, දිවිධී යන කරුණු තුළ ප්‍රපක්ච්ච ධර්මයක් වශයෙන් මානය භමු වේ.

හිජුණීන් හට උපසම්පදව පැණවීමේදී අෂ්ටගරුධර්ම පණවා වදලේ ද ඔවුන්ගේ මානය බිඳීම පිණීස බව පෙනේ. විනය පිටකය තුළ මානය පිළිබඳ කරුණු නො දැක්වේ. මානය සම්බන්ධ ව විනය නීති පැණවීය නො හැකි හෙයිනි. එහෙන් හිජුන්ගේ නීහතමානී පැවැත්ම සඳහා අවශ්‍ය යම් යම් කරුණු කාරණ ඇතුළත්

වේ. විශේෂයෙන් වත්තක්බන්ධකය තුළ රට අදාළ කරුණු හමු වේ. ආගන්තුක වත විස්තර කරමින් ආගන්තුක ව පැමිණෙන හිසුව, තමන් පැමිණී ස්ථානයේ හිසුව වැඩිමහල් නම්, තමන් වැඳිය යුතු බවත්, තමන්ට වඩා බාල නම්, වන්දවා ගැනීමට උත්සාහවත් විය යුතු බවත් දැක් වේ.<sup>56</sup> තව ද වැඩිහිටියන්ට ගරු කළ යුතු බවත් වැඩිහිටි පිළිවෙළින් කටයුතු කළයුතු බවත් සඳහන් වේ.<sup>57</sup> මේ කරුණු විශේෂයෙන් සංස සාම්‍රිය මෙන් ම නිහතමානී බව පිළිස ද වේ.

මානය සියලු දෙනා තුළ ම පාහේ පොදුවේ ඇති වන්නකි. මානය සපුරා දුරු වන්නේ රහන් වීමෙනි.<sup>58</sup> ඒ අනුව අනාගාමී පුද්ගලයා තුළ ද මානය ඇත. එහෙත් ඒ මානය පාථ්‍යාතන පුද්ගලයෙකු තුළ මෙන් ඕලාරික විය නො හැකි ය. හේතු-ල්ල ධර්ම අවබෝධ කොටගෙන ඔහු තවත් ඉදිරියට ගිය කෙනෙකු හෙයිනි. අනාගාමී වූවහු තුළ රුප රාග, අරුප රාග, මාන, උද්ධව්‍ය, අව්‍යාප්තා යන උද්ධමිඛාගිය සංයෝජන පස ඉතිරිව පවතී.<sup>59</sup> ඒ හේතුවෙන් මානය ද යම් ප්‍රමාණයකින් ඉතිරි වේ.

## ii. අතිමානය

මානයෙහි අධික බව අතිමානය යි. උපක්ලේෂ ධර්මවලදී තවත් කරුණක් ලෙස අතිමානය දැක්වීණ.<sup>60</sup> විහෘෂපුකරණය අතිමානය හඳුන්වා දෙන්නේ ද සාමාන්‍ය මානය පැහැදිලි කර යුත් පරිද්දෙනි.<sup>61</sup> අතිමානයෙහි ස්වභාවය හා එහි විපාක මෑත්කිම නිකායේ වුල්ලකම්මවිහාර සූත්‍රයෙහි මැනවින් පැහැදිලි වේ.<sup>62</sup> අතිමානය නිසා කුලහින වන බවත්, නිහතමානී බව කුලීන වීමටත් හේතු වන ලෙසිනි. මෑත්කිම නිකායේ ම මුගලන් හිමියන්ගේ දෙසුමක් වන අනුමාන සූත්‍රය තුළ ද හිසුන්ගේ දුර්වල හාවයන් හෙළි කරන ධර්ම අතර අතිමානය ද එකක් ලෙස දැක්වේ. “ප්‍රතා ව පරං ආව්‍යාසා හික්ඩුනා අත්තනාව අත්තනාව. එවං පව්චවෙක්බිතබිං; කින්නුබාමිහි එද්ධේ අතිමානී'ති, සවා ආව්‍යාසා හික්ඩු අතිමානීති”.... කුසලදෙස ධම්මෙසු.”<sup>63</sup> තව ද අනෙකක් වෙයි. ඇවැත්ති, මහණහු විසින් “කිම මම තද බැවි ඇත්තෙම් අධික මාන ඇත්තෙම් වෙම්” දැයි තමා විසින් ම තමා ගැන මෙසේ නුවණීන් සැලකිය යුතු ය. ඇවැත්ති, ඉදින් මහණ නුවණීන් සලකන්නේ “මම තද බැවි ඇත්තෙම් වෙම්, අධික

මාන ඇත්තෙම් වෙම්” සි මෙසේ දතී නම්, ඇවැන්නි, ඉදින් තුවණීන් සලකන්නේ “මම නො තද බැවි ඇත්තෙම්, අධික මාන නැත්තෙම් වෙම්” සි මෙසේ දතී ද ඇවැන්නි, ඒ මහණු විසින් ඒ ප්‍රති ප්‍රමෝදයෙන් ම කුඩා ධර්මයෙහි දිව ර හිත්මෙන්නාකු ව විසිය යුතු ය, යනුවෙනි. හිකුව තමන් තුළ තිබෙන අතිමානය පිළිබඳ ව තුවණීන් සිතන්නේ නම්, ඒ හේතුවෙන් එම අතිමානය දුරු කර ගත හැකි බව ඉන් පැවසේ.

සූත්තනිපාතයට අයත් කරණිය මෙත්ත සූත්‍රය තුළ ද “සුවවා වස්ස මූද අනතිමානි”<sup>64</sup> යනුවෙන් නිවන් දකිනු කුමතියහු විසින් සුවව, මැදු, මොලොක් මෙන් ම, අනතිමානි විය යුතු බවත් දැක්වේ. අතිමානි නොවන්නේ අනතිමානි ය. මෙයින් දැක්වෙන්නේ මානය සම්පූර්ණයෙන් ම දුරු කොට නිහතමානි වීමක් නො ව, අතිමානි නො වීම ය. රහත් වනතුරු මානයෙන් මිදිය නො හැකි බව ඉහත සඳහන් විය. තුළිටකය තුළ ‘නිහතමානි’ යන පදය වෙනුවට ‘අනතිමානි’ යන පදය යොද ඇත්තේ මේ නිසා යැයි සිතිය හැකි ය. මානෙන මක්කටො හොති අතිමානෙන කුක්කරො (මානය නිසා වදුරක් වෙයි, අතිමානයෙන් බල්ලෙක් වෙයි) යන්න මිශින්ද පක්ෂයෙහි එන ප්‍රසිද්ධ කියමනකි. අතිමානි ව සිටි තොදේයා බමුණා ගෙදර ම සූනඛයෙකු ව ඉපදීමෙන් මේ කියමන වඩාත් තහවුරු වේ. විහාරපුකරණය තුළ අතිමානය හඳුන්වා දෙන්නේ මෙසේයි. “තත්ථ කතමා අතිමානෙනා: ඉදෙකවිවා ජාතියාවා ගොත්තෙන වා-පෙ-අක්ෂක්දතරක්ෂක්දතරෙන වත්ප්‍රනා පරෙහි අත්තානා. අතිමක්ෂක්ති යො එවරුපා මානා මක්ෂක්තතත්තා-පෙ-කක්තුකම්තා විත්තස්ස, අය වුවිවති අතිමානා”<sup>65</sup> එහි අතිමානය කවරේද යත්? මෙලොව ඇතැමෙක් ජාතියෙන් හෝ ගෝතුයෙන් හෝ අනා වස්තුවකින් හෝ..... අනායන්ට වඩා තමා උසස් කොට තබයි. යම් මෙබද මානයෙක්.... සිත් කේතුකම්තායෙක් වේ ද, මේ අතිමානය ය කියනු ලැබේ.

මෙසේ තමන් උසස් කොට, අනායන් පහත් කොට ගන්නා වූ අතිමානි පුද්ගලයා විශේෂයෙන් ලොවට අප්‍රිය පුද්ගලයෙක් වෙයි. තමා උසස් ලෙස ගන්නා වූ හැඟීම අනායන් ද එසේ ම පිළිගන්නේ

නම් යහපති. තුමුත් කිසිවෙක් එය නො පිළිගනිති. අන්‍යයන් නො පිළිගන්නා වූ, තමන් පමණක් ප්‍රකාශ කරන්නා වූ, එම උසස්කම විහිජවක් මෙන් ම අන්‍යයන්ගේ අවශ්‍යවට ද කාරණයක් වන්නේ ය. එබැවින් අවශ්‍ය ලැබේමට නම් අතිමානය ඉතා යහපත් බව”, රේරුකානේ වන්දිවීමල මහානාහිමියේ විත්තෝපක්ලය ධර්ම තුළ පෙන්වා දෙති.

### iii. මානාතිමානය :

අතිමානයේ ද අධික බව මානාතිමානය සි. බලකාමයෙන් හා රුපමදයෙන් මත් වූවාහු මේ තත්ත්වයට පැමිණෙනි. තුළත්, විශේෂයෙන් තරුණ (අැතැම්) සික්ෂාන්වහන්සේලාට ආයතනයන්හි ප්‍රධානත්ත්වය ලැබුණු විට මානාතිමානයට පැමිණ උමතුවෙන් මෙන් ක්‍රියා කරනු දක්නට ලැබේ. ඔවුහු උගත් වැඩිහිටි සික්ෂාන් වහන්සේලා ගැන තැකීමක් නො දක්වති. උගතුත්, වැඩිහිටියන් තුරුස්නා පුද්ගලයින් බවට පත්වෙයි. ඔවුන්ට එදිරිවාදිකම් දක්වති. ගාසනික පිළිවෙත, සම්ප්‍රදයයන් ද අමතක කරති. ඒ වෙනුවට නිලධාරිවාදය කරපින්නා ගෙන කටයුතු කරති. ඇතැම් තුළතුන්ට එම තත්ත්වය කටුස්සාගේ කරේ රතු. තැල්ලක් පැලදුවාක් වැනි ය සි කියනු ලැබේ. ඔහුට කිසිවක් කිව ද ඉටපුම් නො දෙයි. ඒ නිසා නිරතුරුව ම ද්වේෂසහගත ව කල් ගත කරයි. කිසිදු සතුවකට සැනකීමකට පත් නො වෙයි. මේ හේතුවෙන්, අතිමානී පුද්ගලයා ලබන විපාක නො අඩුව හෝ රේත් වැඩියෙන් හෝ මොහු ලබයි. එසේ ම මොහු මූලාවෙන් මූලාවට පත් වූ අන්ධයෙක් ද වැනි වෙයි. විහාරප්‍රකරණයෙහි මානාතිමානය දැක්වෙන්නේ ද අතිමානය දැක්වූ පරිදි ම ය.

### iv. ඔමානය

එනම් හින මානය නිසා පසුබසිනා, හැකිලෙනා, ලේඛාගිලි ස්වභාවය සි. ඔමාන යනු අවමානය සි. අවමන් ලැබූ තත්ත්වයට පුද්ගලයා පත් කරන්නේ ඔමානය සි. පුද්ගලයෙකු සමවිවලයට ලක් වූ විට, මෙවන් තත්ත්වයක් ඇති වන නිසා, රේට අවමන් කරනවා යැයි කියනු ලැබේ.

එහි අර්ථය මේ ඔමානයට පත් කිරීම සි. විහාග ප්‍රකරණයෙහි ඔමානය දැක්වෙන්නේ මෙසේ සි.

තත්ත් කතමා ඔමානො: ඉදෙකවිවා ජාතියා වා ගොත්තෙන වා කොලපුත්තියෙන වා ව්‍යෝග්‍යාක්බරතාය වා ධනෙන වා අංශකොනෙන වා කම්මායනනෙන වා සිජ්පායතනෙන වා විජ්ජාචියානෙන වා සූතෙන වා පරිභානෙන වා අක්ක්දතරක්ක්දතරෙන වත්ප්‍රිනා ඔමානං ජප්පෙති යො එවරුපා ඔමානො ඔමක්ක්දනා ඔමක්ක්දතත්තා. හිළනා ඔහිළනා ඔහිලතත්තා අන්තක්ක්ද අන්තවක්ක්ද අන්තපරිභවා, අයා වුව්වති ඔමානො.<sup>67</sup>

එහි ඔමානය කවරේද යත් ? මෙලොට ඇතැමෙක් ජාතියෙන් හෝ ගෝතුයෙන් හෝ කුලපුත්තාවයෙන් හෝ වරුණසේහ්දයීයෙන් හෝ ධනයෙන් හෝ අධ්‍යයනයෙන් හෝ කරමාන්තායතනයෙන් හෝ ශිල්පායතනයෙකින් හෝ විද්‍යායෙකින් හෝ ගුළයෙන් හෝ ප්‍රතිභානයෙන් හෝ අනු වස්තුවෙකින් තමා හට අවමානය කෙරෙයි. යම් මෙබඳ අවමානයෙක්, ගැරහිමෙක්, තමා හින කොට සැලකීමෙක්, තමහට අවයු කිරීමෙක්, තමහට පරිභව කිරීමෙක් වේ ද, මේ ඔමානය සි කියනු ලැබේ. මෙය හිනමානය හා සමගාමී ව යන්නකි.

#### v. අධිමානය

අධිමානසිකත්ත්වයක් සම්බන්ධ ව ඇති වන්නා වූ මානය හෝ එම මානසික තත්ත්වය ධර්ම විනය කුළ පැහැදිලි කිරීම හෝ අධිමාන නමින් හඳුන්වා දෙයි. මෙය පුදු මානයක් ම ද නො වේ. මාරුග-එළ ලැබූ ලෙස මූලාවට පත් වීම හඳුන්වා දුන් ගාසනික ව්‍යවහාරය සි. ‘අක්ක්දතු අධිමානා’<sup>68</sup> යන්නෙන් එය පැහැදිලි වේ. රහත් වූ ලෙස මූලාවට පත් වූවහුට මානයක් ඇති විය නො හැකි සි. මානය දැනුනේ නම් රහත් වූ ලෙස මූලා නො වන්නේ ය. එහෙන් සේවාන් වූ ලෙස මූලා වූවහු කුළ මානය පවතී. (මානය සපුරා තිරැද්ධ වන්නේ රහත් වීමෙන් ම බැවිනි)

අනිධර්ම පිටකය තුළ අධිමානය පිළිබඳ වැඩි යමක් සඳහන් නො වේ. අනිධර්මයෙහි දැක්වෙන්නේ සප්ත මානයන්ගෙන් එකක් ලෙසින් පමණි.<sup>69</sup> විනය පිටකයේ දී සිවිවෙනි පාරාජකාව හා සම්බන්ධ වේ.<sup>70</sup> මෙම පයෝනීපූරුෂයෙහි ප්‍රස්ථාත මානාකාව වන්නේ ද අධිමානය බැවින්, දෙවනි පරිවිෂේදය ඒ සඳහා වෙන් වේ. එහි දී අධිමානය පිළිබඳ ව ත්‍රිපිටකාගත කරුණු හා බාහිර කරුණු ඇසුරින් විවරණයක් කෙරේ.

#### vi. අස්මි මානය :

එනම්, 'මම වෙමි' යන සංක්ලේෂය යි, සංසාර ගමනට බලපාන ප්‍රධානතම හේතුව ලෙස ද, මේ අස්මි මානය පෙන්වා දිය හැකි යි. අහංකාර, මමංකාර, මමායනය, යන තම් වලින් හැදින්වෙන්නේ ද මේ තන්ත්වය යි. පක්ෂ්වස්කන්ධය උපාදන වශයෙන් ගනු ලබන්නේ, මේ 'මම' යන සංක්ලේෂය තිසියි. ඒ අනුව පක්ෂ්වස්කන්ධයෙන් ගනු ලබන අරමුණු වින්දුනය කරන්නේ මම යැයි සිතයි. විද්‍යාව්‍යුක්තියට නො පත් සිත විසින් ගනු ලබන අරමුණු සුඩ, සුඛ, ආත්ම, වශයෙන් ගනු ලැබේ. ඒ නිසා ඒවායෙහි ඇලෙයි, ගැලෙයි, බැලෙයි, දැඩි ව ගනී, ගුණ කියයි, බැස සිටී, එවිට රාගාදී අනුශය තැග සිටී.<sup>71</sup> මේ අරමුණු ගනු ලබන්නේ වසුපුරාදී අඩ් ඉන්දියයන් මගින් පක්ෂ්වස්කන්ධය විසිනි. එසේ ගනු ලැබූ අරමුණු හා බැදි ගිය පක්ෂ්වස්කන්ධය පක්ෂ්වලපාදනස්කන්ධ බවට පත්වේ. උපාදනයන් හවයට හේතු වේ. (෋පාදනපවිච්‍යා හවේ) හාවය ජාතියට හේතු වේ. (හවපවිච්‍යා ජාති) ජාතිය, ජරා-මරණ-ගෝක-පරිදේව-දුක්ඛ-දෙමුනස්ස-෋පායාසාදී අන්කවිධ දුක්ඛස්කන්ධයකට හේතු වේ. (ජාතිපවිච්‍යාජරාමරණ-සොකපරිදේවදුක්ඛදෙමුනස්සුපායාසා සම්භවන්ති) මේ දුක් හටගැනීමේ එක ම හේතුව යි. (එව් මෙතස්ස කෙටුලස්ස දුක්ඛස්ස බ්බන්ධයෙන් සමුද්‍යෝග නොති.)<sup>72</sup>

මේ තණ්හා උපාදනාදිය තිබෙන තුරු ජාතිදුක නැවත නැවත ඇති වේ. (එව් තණ්හානුසය අනුහතෙ- තිබෙන්තති දුක්ඛ-මිද් පුන්පුන්)<sup>73</sup> මේට සංසාරවතුය යැයි කියනු ලැබේ. හව වතුය හෙවත් කර්ම වතුය යනු ද මෙය ම වේ. මේ වතුය පවතින්නේ සිත තුළ යි.

ආත්ම වගයෙන් හා විශුනා වගයෙන් ගනු ලබන්නේ මේ එක ම සිත බව පෙනේ. ඒ ඒ ක්‍රියා කාරිත්තවයන් අනුව, ඒ ඒ නම වලින් හඳුන්වා දී ඇත. සිත (විත්තය) මනස, විශුනය, ආත්මය, ආදි වගයෙනි. ආත්ම සංයුව තුශු ඇත්තේ 'මම' යන සංකල්පය සි. අනුහුතිය කරනු ලබන අරමුණු රස්ය වින්දනය කරනු ලබන්නේ 'මම' ලෙස සිතන්නේ ඒ අනුවයි. සිතන්නා 'මම වෙම්' යන සංකල්පයට සියල්ල වැටේ. (මන්තා'හම'ස්ම්'ති සඩ්බිං උපරින්දේ)<sup>74</sup> ඒ අනුව පක්ද්ව උපාදානස්කන්ධයන් මගේ යැයි හැඟී යයි. මගේ ලෙස ගැනීම තාශ්ණාව සි. 'මම' යන තැන තිබෙන්නේ (අස්ම්) මානය සි, මගේ ආත්මය ලෙස ගැනීම දාශ්ටරය සි. (අනාත්ම හෙයිනි) මේ තෙක්ඨා-මාන- දිවිධී ප්‍රපක්ද්ව නම් වේ. සසරට හේතු වන්නේ මෙම ප්‍රපක්ද්වයන් ය. එය පපාවපර නම් වේ. එයින් මිදීම නිප්පපක්ද්වපර නම්. යෝජානු සසරට යෙති. මිදුණානු නිවනට යති.

යො පපක්ද්වං හිත්වාන-නිප්පපක්ද්ව පමේ රතො; ආරාධියි සො නිබිබාණ-යොගක්බෙමෙ අනුත්තර<sup>75</sup> රහත් වීමෙන් නැති කරන්නේ මේ ප්‍රපක්ද්වයන් ය. ඒ අනුව සසරට හේතු වන ප්‍රධාන සාධකය ලෙස මේ අස්ම්මානය හඳුන්වා දිය හැකි සි.

### vii. මිථ්‍යා මානය :

එනම් වැරදි මානය සි. විහාරප්‍රකරණය මේ මානය හඳුන්වා දෙන්නේ මෙසේ සි.

තත්ථ්‍රා කතමො මිවිජාමානො: ඉඩේ'කවිවා පාපකෙන වා කම්මිමායතනෙන පාපකෙන වා සිප්පායතනෙන පාපකෙන වා විශ්චාවියානෙන පාපකෙන වා සුතන පාපකෙන වා පටිභානෙන පාපකෙන වා සිලෙන පාපකෙන වා වතෙන පාපකෙන වා සිලඩ්බිතෙන පාපිකාය වා දිවිධියා අක්ද්කුතරක්දුතරෙන වත්පූනා මානං ජප්පෙති. යො එවරුපමානො මකද්කදනා මකද්කදිතත්ත්ව. උන්නති උන්නාමො..... අයා වුව්වති මිවිජාමානො<sup>76</sup>

එහි මිල්යාමානය කවරද යන් ? මෙලෙට ඇතැමෙක් ලාමක වූ කරමාන්තායනහයෙකින් හෝ ලාමක වූ ශිල්පායනහයෙකින් හෝ ලාමක වූ විද්‍යායෙකින් හෝ ලාමක වූ පුත්‍යයෙන් හෝ ලාමක වූ ප්‍රතිඵාතයෙන් හෝ ලාමක වූ ශිල්වුතයෙන් හෝ ලාමක වූ ද්‍රීජ්‍රේයෙන් හෝ අනුවස්තුයෙකින් හෝ මානය කෙරෙයි නම.... මේ මිල්යාමානය සි කියනු ලැබේ. මෙයින් අදහස් වන්නේ ඒ ඒ කටයුතු අයහපත් ලෙස කරමින් හරි යැයි සිතා ගතිමින් මානයක් ඇති කර ගැනීම යි. මෙහි ‘පාඩිකාය වා දිවිධියා’ යන්නෙන් මේ මානය මිල්යාද්‍රීජ්‍රේය හා යෙදෙන බව ද සඳහන් වේ. විවිධ ආගමික හක්තිකයින් ද තම ආගම හරි, අනෙක් ආගම වැරදි යැයි සිතිමින් මානයක් ද ඇති කර ගෙන, තම ආගමික කටයුතුවල යෙදෙනු දක්නට ලැබේ. මේ මානය වක්ද්වක ධර්මයක් ලෙසින් ද සැලකිය හැකි යි.

## 1.6. වක්ද්වක ධර්මයක් ලෙසින් මානය

ක්ලේෂයක් තමාගේ ආකාරය සාගවා යම්කිසි කුළු ධර්මයක වේශයෙන් උපන් කළේහි කෙලෙපුන් පිළිකුල් කරන, කෙලෙපුන්ට බිඟ වන තැනැත්තා රටටෙන්නේ ය. හෙතෙම කුළු ධර්මයකු සිතා එය පිළිගන්නේ ය. එයට තම සන්තානයෙහි වැඩිහිටි ත්‍රියාකාරී වීමටත් ඉඩ දෙන්නේ ය. මෙසේ තමන්ගේ නියම ආකාරය සාගවා යම්කිසි කුළු ධර්මයක වේශයෙන් පහළ වන්නා වූ ක්ලේෂයර්මයේ වක්ද්වක ධර්ම නම් වෙති. තමන්ගේ සන්තානයෙහි ම හටගන්නා වූ මේ ක්ලේෂයන්ට රටටීම වනාහි තමාට තමා ම රටටීමකි.”

සාමාන්‍යයෙන් මානය කවුරුන් තුළත් ඇති වන මුත්, සැම කෙනෙක් ම වාගේ පවසන්නේ එය අනුෂයන්ට ඇති බව හා තමන්ට නැති බව සි. ඔවුන් එලෙස කියනුදේ වක්ද්වාවකට නො ව, තමන්ගේ මානය තමන්ට නො වැටහෙන බැවිනි. නො වැටහෙනුදේ එය නිතර ම වාගේ අන් වේශයකින් පහළ වන බැවිනි. රේරුකානේ වන්ද්වීමල මහානාහිමිපාණන් වහන්සේ එබදු මාන අවස්ථා 5ක්, වක්ද්වක ධර්ම තුළ පෙන්වා දෙති. ඒ මෙසේ යි.<sup>78</sup>

- I. නිහතමානතා වේශයෙන් පහළ වන වක්ද්වකමානය
- ii. ආත්මගාරවයේ වේශයෙන් පහළ වන වක්ද්වකමානය
- iii. පුණුතකාමතා " " " "
- iv. පරාප්‍රේකාමතා " " " "
- v. යූත " " " " යනුවෙති.

i. නිහතමානතා වේශයෙන් වක්ද්වක මානය:

නිහතමානතාව යනු මානයට විරැදුෂ්‍ය ධර්මතාවය සි. සමහර විට මානය ම නිහතමානතා වේශයෙන් පහළ වන්නේ ය. මෙය බොහෝ සෙයින් දක්නා ලැබෙනුයේ පැවිද්දන් තුළ ය. ඕනෑම හා ධර්මයට ද, ආචාරය උපාධ්‍යායයන්ට හා වැඩිමහල්ලන්ට ද ගරු කරන්නා වූ, යටහත් පැවැතුම් ඇත්තා වූ ද, සන්සුන් පැවැතුම් ඇත්තා වූ ද, තෘෂ්ණා, මානයන් වැඩිමට හේතු නො වන, වටිනාකම මද වූ ද, දුරවරණ වූ ද, වීවරාදී පරිහෝගයෙන් මානය තුනී කර ගෙන වෙසෙන්නා වූ හිසුවගේ සිත්ති සමහර විට නිහතමානතා වේශයෙන් මානය පහළ වේ. එයට රටටෙන හිසුව තමා සේ නිහතමානයේ නො වෙතැයි අනායන් පහත් කොට ද, නිහතමානතාවයෙන් තමන් උසස් කොට ද සිත්තෙන් ය. මේ නිහතමානතා වේශයෙන් පහළ වන වක්ද්වක මානය සි.<sup>79</sup>

ii. ආත්ම ගෞරවයේ වේශයෙන් වක්ද්වක මානය:

දුකට පත් වන්නට නො දී, තමාගේ ආත්මය කෙළි බඩුවක් කර ගන්නට නො දී, තමාගේ ආත්මය ආරක්ෂා කර ගන්නා ස්වභාවය ආත්ම ගෞරවය සි. එය තරමක් මානයේ මුහුණුවර ඇති මුත් මානය නො වේ. ආත්ම ගෞරවය සෑම දෙනා කෙරෙහි ම තිබිය යුත්තකි. එය තැනි තැනැත්තෙන් ආත්මය ආරක්ෂා නො කරයි. කුමක් සිදු වුවත් කම් තැනි. වන දෙයක් වේවායි හෙතෙම කිසිම දෙයකට උත්සහ නො කරන්නේ ය. එයින් ඔහු වඩාත් දුකට පත් වනු මිස දුයුණුවකට, සැපනකට, උසස් බවකට නො පැමිණෙන්නේ ය. ආත්ම ගෞරවය තැනියන් කෙරෙහි බොහෝ සෙයින් හිනමානය පහළ වේ. ආත්ම ගෞරවයේ වේශයෙන් සෙයාමාන, සඳිසමානයේ පහළ වෙති.

ආත්මගෙරව ප්‍රතිරැපක මාන ඇත්තේ ආත්මගෙරවයට හානියකුදී ගරු කළ යුත්තාට ද ගරු නො කරන්නේ ය. ගරුපදේශ ලැබිය යුත්තාගෙන් ගුරුපදේශ නො ගන්නේ ය. වැන්ද යුත්තාට නො වදින්නේ ය. පිදිය යුත්තාට නො පුදන්නේ ය. මේ ආත්ම ගොරවයේ වේගයෙන් ඇති වන වක්ද්වක මානය සි. <sup>30</sup>

### iii. පුණුකාමතා වේගයෙන් වක්ද්වක මානය :

පින් පිණිස කළ යුතු කායේයක් කළ යුතු ව තිබෙන අවස්ථාවක ජනයට ඉදිරිපත් වන්නට බේයෙන් පසුබැස සිටින කළුහි, සමහර විට එක් අයෙකුගේ සිත්ති පුණුකාමතා වේගයෙන් මානය පහළ වේ. එයින් වක්ද්විත වූ සිතැන්නේ මෙතෙක් ප්‍රහුන් ඉදිරිපත් නො වූ, සැම දෙනාට ම නුපුල්වන් ය කියන්නා වූ මෙම කටයුත්ත මම කරම්දි ගරවයෙන් එය කරන්නේ ය.

අන්තයන් කරන කිනම් දෙයක් වූවත් තමා විසිනුත් නො කිරීම බාල්ද්‍යවක් කොට සලකන සමහරුන් කෙරෙහි ද, මානය සමහර විට පුණුකාමතා වේගයෙන් පහළ වේ. තරගයට පින් කරන්නවුන් තුළ ඇත්තේ මේ මානය සි. බොහෝ දනපතින් හා පරිත්‍යාගයිලින් තුළ ද මේ තත්ත්වය දක්නට ලැබේ. මේ ලේක මානයට පිං කරනවා යැයි කියනු ලැබේ. ඒ වැඩි වේගයෙන් ම අන්තයන්ගේ දැන ගැනීම හා දැක ගැනීම පිණිස ය. ප්‍රසිද්ධ ස්ථානවලට ම ඇතැමුහු පරිත්‍යාග කරන්නේ ද මේ නිසා ය. මෙය මානයක් බව ඒ අය නො දනිති. විභාරභුම් පුරා තාමපුවරු දක්නට ලැබෙන්නේ මේ හේතුවෙනි. <sup>31</sup>

### iv. පරාර්ථකාමතා වේගයෙන් වක්ද්වක මානය :

යම් කිසිවෙකු විපතකට පත් ව වෙසෙන කළ, ඔහුට පිහිට වන්නට කිසිවෙකු ඉදිරිපත් නො වන බව දක්නා තැනැත්තා කෙරෙහි, සමහර විට පරාර්ථකාමතා වේගයෙන් මානය පහළ වේ. එයින් වක්ද්විත වූ තැනැත්තේ පොහොසතුන් ය, පරාර්ථකාමින් ය, රටට ජාතියට වැඩ කරන්නන් ය කියා සිටින කිසිවෙකු පිහිට නො වන මොහුට මම පිහිට

වෙත්සි ගර්වයෙන් විපතට පත් තැනැත්තාට උපකාරයට ඉදිරිපත් වන්නේ ය. මේ පරාරුප්‍රකාමනා වේගයෙන් හ්‍රියාත්මක වන වක්‍රීචක මානය සි. ”

#### v. ඇන වේගයෙන් වක්‍රීචක මානය :

සෞයා-සඳිස්-හින වශයෙන් තෙවැදුරුම් වූ මේ මානය බොහෝ සෞයින් පහළ වනුයේ ඇනයේ ආකාරයෙනි. සෞයා මානයාගේ වශයෙන් තමා උසස් කොට ගත් තැනැත්තාට වැටහෙනුයේ, එය හිස් හැඟීමක්, මානයක් වශයෙන් නො ව, සත්‍ය වශයෙන් ඇත්තා වූ තමාගේ උසස් බව පිළිබඳ ව තමාට ඇති වූ දැනීමක් ලෙසට ය. යමක ඇතිසැටිය දැකීම ඇනය බැවින් තමා කෙරෙහි ඇති වූ ඒ, තමා උසස් ය යන හැඟීම මානය සි ඔහුට කෙලෙසකින් වත් නො වැටහෙන්නේ ය. හෙතෙම තමා කෙරෙහි මානයක් ඇති බව නො පිළිගන්නේ ය. රවවුණා වූ ඔහුට, තව දුරටත් ඒ ගැන කළුපනා කරනහාත් නොයෙක් ආකාරයෙන්, නොයෙක් හේතු උදුරහණ ඇති ව තමාගේ උසස් බව ම පෙනෙන්නට වන්නේ ය. එයින් හෙතෙම වඩාත් රවවෙන්නේ ය රවවුනා වූ හෙතෙම කිසිවෙකුට ගරු කරන්නට, තැමෙන්නට කුමති නො වන්නේ ය. තමාට වඩා දැනුමැති අනෙකකු ඇති බව නො පිළිගන්නා හේ කිසිවෙකුගේ කීමක්, අවවාදයක්, අනුකාසනාවක්, නො පිළිගන්නේ ය. එයින් ඔහු දියුණුවට නො පැමිණෙන, සැම කළුහි ම ඒ තත්ත්වයේ ම සිරින කෙනෙක් හේ වඩාත් පිරිහෙන කෙනෙක් හේ වන්නේ ය. සඳිස් මානයට රවවුණ තැනැත්තා ද තමා අනායන් හා සම තන්හි තබා සිත්තින් සෞයාමානකාරය සේ ම පිළිපදින්නේ ය.

හින මානය ඇති තැනැත්තා හට පෙනෙන්නේ ද එය තමාට ඇති වූ හිස් හැඟීමක්, මානයක් සැටියට නො ව, සත්‍ය වශයෙන් ඇත්තා වූ, තමාගේ හිනත්ත්වය පිළිබඳ ඇති වූ, දරුනයක් හෙවත් ඇනයක් සැදුයට ය. මේ ඇන වේගයෙන් වක්‍රීචක මානය ඇති වන ආකාරය සි. ” විවිධ ආගමික වාරිතු තුළින් ද, වක්‍රීචක මානයෙහි ස්වරුපය ගත් යම් යම් හ්‍රියාකාරකම් මුවනොවුන් වෙතින් දැක ගත හැකි වේ.

## 1.7. සාමයික සිද්ධාන්ත අතර මානය

විවිධ වූ ආගමික ලබාධිකයින් තුළ ද තම තමාගේ ආගම සම්බන්ධ ව, එහි ඇති සත්‍යතාවයන් හා නිරවද්‍යතාවයන් පිළිබඳ යම් යම් විශ්වාසයන් ගොඩනගා ගෙන මානයකින් යුතු ව කටයුතු කරනු දක්නට ලැබේ. ඇතමේක් තම පංතිය නියෝජනය කිරීම් වස් ආගම මාරු කරති. මෙය ද ඉහත දැක්වූ යුතා වේගයෙන් පැමිණී වක්ද්වක මානයක ස්වරුපයක් ගත්තකි.

මේ අතර බුද්ධ ධමිය වනාහි, සිත දියුණු කරන, පරමාරථ ධරම ගැන කඩා කරන, විහැර්ජවාදී දහමකි. ඒ නිසා මෙහි ඉතා පුළුල් ලෙස හා ගැඹුරින් විත්ත-වෙතසික ධරමයන් ගැන කඩා කරනු ලැබේ. වෙනත් බොහෝ ආගම්වල ඇත්තේ නිරමාණවාදී දෙවියන් විශ්වාස කොට ගත් වයස්මය රටා සමුද්‍යක් පමණි. එහයින් ඒවායේ සිත ගැන එතරම් ගැඹුරට කඩා නො කෙරේ. ඒ නිසා තැන්හා, එරූපා, මද, මානාදී අකුරල ධරම ඉස්මතු වන පරිදි කඩා නො කෙරේ. ඒ අනුව වර්යා රටාවන් පැවැත්වීමේ දී මේ කරුණු (තැන්හා-මානාදිය) කෙතෙක් දුරට බලපානු ඇත්ද යන්න පමණක් සෙවිය හැකි වේ. අද ලෝකය පුරා ව්‍යාප්ත ව පැතිර ඇත්තේ ආගම කිහිපයකි. බුද්ධ ධරමය හැරුණු විට කෙතෝලික හා ඉස්ලාම් යන ආගම දෙක ඉන් ප්‍රධානත්ත්වයක් ගනී. හිත්දු ආගම ද ලෝකයේ වැඩි ජනකාච්ඡයක් අදහන්නේ නමුදු, එය ඉන්දියාව, නේපාලය හා ලංකාවට පමණක් සීමා වූ ආගමක් ලෙස පෙනේ. ඉන්දිය ජාතිකයින් වෙනත් රටවල පදිංචි ව සිරින පමණින්, හිත්දු ආගම ඒ ඒ රටවල ද ව්‍යාප්ත වී ඇතැයි කිව නො හැකි සි. ඒ ඒ රටවාසීන් හිත්දු ආගම පිළිගෙන නොමැති හෙයිනි. කෙතෝලික ආගම ලොව පුරා පැතිර ඇති අතර, ඉස්ලාම් ආගම විශේෂයෙන් මැදපෙරදීග හා ආකියාතික රටවල් කිහිපයක පමණක් ව්‍යාප්ත ව පවතින්නකි. දේව විශ්වාසය හා නිරමාණවාදය පදනම් කොට ගත් අතර, මේ ආගම දෙක්හි ම විමුක්තිය වන්නේ ස්වරිත්‍යය සි. මේ මූලික සංකල්පයන්හි ඇති වෙනස අනුව මානසික තත්ත්වයන් හා ඒ අනුව වර්යාමය රටාවන්හි ද වෙනසක්ම් දක්නට ලැබේ.

බුද්ධ ධර්මය සිත දියුණු කරන දහමක් බව මූලින් සඳහන් කරන්න යෙයුණි. ඒ අනුව බොද්ධ හිභ-පැවිදි සියලු දෙනා තුළ ම වෙනත් ලබාධිකයින්ට වඩා පැහැදිලි වෙනසක් දක්නට ලැබේ. බොද්ධයාගේ උතුම් තීසරණය වන තුනුරුවන් කෙරෙහි අසීමිත ගෞරවාදර හක්තියක් පවතී. එය ආකාරවති ගුද්ධාවන් යුත්ත වුවකි. ඒ හක්තිය නිසා ම බුදුපිළිමයක් දුටු සැකීන් ගුද්ධාවන්ත බොද්ධයා තැගිට ගරු කරයි. (අමුලිකා ගුද්ධාව ඇත්තන් ද තැන්තේ නො වේ) එදිනෙද යෙදෙන දන, බණ, පිරින්, පංසුකුල ආදී ආගමික කටයුතුවල යෙදෙන්නේ ද ඉතාමත් හක්තියකින් මෙන් ම නිහතමානී මානසිකත්ත්වයකිනි. ආගමික සිද්ධස්ථානයකට එළඹීන බොද්ධයා ගේවුව ලයදී ම හිස්වැසුම්, පාවහන් ගලවා ඇතුළන් වේයි. හිසුන් වහන්සේට වැද නමස්කාර කිරීමෙන් ආචාර දක්වා පැදුරක් හෝ මිටි අසුනක හිද ගෙන කථාකරයි. හිසුන්වහන්සේ නමක් ගෙදරකට වැඩිය විටකදී වුව ද, බොද්ධයා පිළිගන්නේ ගෞරව බුහුමන් ඇතුළ ඉතාමත් හරසරිනි. පංසල් හෝ තීව්‍යයක පවත්වන බණ හෝ පිරිතක ද හෝ දනයක ද හෝ හිසුන්වහන්සේ පිළිගන්නේ දෙපා සෝද, පාවඩ පිට වැඩිමට්තින් වැද නමස්කාරයෙනි.

බණ හෝ පිරිත හෝ ගුවණය කරන්නේ කටුරුත් බිම හිද ගෙන ය. එහි දී උස් පහන් හේදයක් නොමැත. මේ සියලුල කරන්නේ ගුද්ධාවන් මෙන් ම ඉතාමත් නිහතමානී ව ය. හිසුන් වහන්සේලා අතර කටයුතු ද නිහතමානී ව සිදු වන පරිදි වැඩිහිටි ගෞරවය හා වැඩිමහළ පිළිවෙළ අනුදැන වදරා ඇත. <sup>4</sup> ඉස්ලාම් බැතිමත්තු ද තම ආගමික සිද්ධස්ථානය වන මූස්ලිම් පල්ලිය ඉතා පවතු ස්ථානයක් ලෙස සළකා කටයුතු කරති. එහි දී මූලුන්ගේ ද පංති හේදයක් නොමැත. ඔවුන් නිතර ම තම ජාතිය නගාසිටුවීම පිශීස නිහතමානීව පරිත්‍යාගයදී කටයුතු කරති. එහෙත් කතොර්ක බැතිමත්තු අතර, මේ පංති හේදය දක්නට ලැබේ. කුලවත්, දනවත් පිරිස ඉදිරියෙන් ම සිටී. ඔවුන්ගේ සිද්ධස්ථානය වන පල්ලිය සැකසී තිබෙන්නේ ද මානයට ඉඩ ලැබෙන පරිදීදති. හිද ගැනීමට අසුන් පනවා ඇත. ඒ නිසා මවුන් පල්ලියට හක්තියක් දැක්වුවත් නිසි ගෞරවය ලැබෙන පරිදි සැකසී නැත. ඉතාමත් විසිතුරු ලෙස සැරසී පාවහන් පයලා පල්ලියට පැමිණෙනි. (දැන් දැන් පල්ලියෙන් ලැබෙන මේ අනුබලය මත,

මුවුන්ගේ දෙදේතික දිවිපෙවෙත ද සැකසී ඇත්තේ මානයත් සමග ම බව පෙනේ.) තුතන තත්ත්වය මෙසේ වුව ද, කිතු දහමේ ද මූලික සිද්ධාන්ත තුළ දැක්වෙන්නේ නිහතමානි දිවිපෙවෙතක් බව බසිබලයේ එන ඇතැම් කියමන් තුළින් පැහැදිලි වේ.

“මෙබි ගෝහන වස්තු නිසා උඩගු ලෙස නො හැසිරෙන්න. ඔබට ගෞරව ලැබෙන විට හිස උදුම්මා නො ගන්න.”<sup>55</sup> මේ නිහතමානි විය යුතු බව දැක් වූ අයුරුයි. හින්දු ආගම තුළ ද දක්නට ලැබෙන්නේ මෙවැනි ම වූ තත්ත්වයකි.

අදවත් ඉන්දියාවේ කෝච්චිලකට පහත් කුලයක කෙනෙකුට ඇතුළු විය නො හැකි තත්ත්වයක් පවතී. එහෙත් වර්තමාන ලංකාවේ මේ තත්ත්වය තරමක් දුරට වෙනස් වී පවතී. අඩු කුලයක වුව ද ධනපති පංතිය නියෝජනය කරන්නේ නම්, මහුට කෝච්චිල ඇතුළට ම යාමේ හැකියාව ඇත. කෝච්චිල වෙත වෙනත් ජාතිකයෙකු හෝ ආගමිකයෙකු හිය විට පිළිගැනීමක් නැති තරම් ය. ඒ අවස්ථාවල දී මුවුන් මහත් ආචම්බරයකින් යුතු ව, දේවදරුවන් මෙන් සලකා ගෙන කටයුතු කරනු දක්නට ලැබේ. හින්දු ආගම තුළ මානයට කිසිදු තහනමක් හෙවත් පටහැනි බවක් නැති බව පෙනේ. ඒ අනුව මානයෙන් පිරි ආගමක් ලෙස සැලකිය හැකි සි. එහෙත් ඉස්ලාම් හා කතෝලික<sup>56</sup> ආගමින් මුදුහමෙහි මෙන් නිහතමානි බව, වාම් බව සමානාත්මකාවය වැනි කරුණු ඉගැන්වේ. මේ ආගම් දෙක්හි ම අසල්වැසියාට ප්‍රේම කරන්නැයි ඉගැන්වේ. එයින් සමගිය, සහ්යාවනය අපේක්ෂා කෙරේ. එහි දී මානයට ඇති ඉඩකඩ ඇතිරි යයි. එහෙත් කුවුරුත් ජ්වත් වන්නේ පාපග්රිතන හාවය තුළ සි. සියලු ම සත්හාවයන්ට වඩා පාපග්රිතන හාවය ම බලවත් ය. එහි ඇති බලවත්කම අනුව ආගමෙන් කුමක් කියුවුන ද, තණ්හා, මානා, ර්ම්පාදී මිනිස් ගති ම ඉස්මතු වෙමින් සමාජ ක්‍රියාකාරීත්ත්වය සිදු වේ. ආගම් තුළින් පෙන්වා දෙන්නේ ද ඒ නිසා ම ය. ආගමෙන් කරන්නේ, මේ මිනිස් දුර්ගුණ කිසියම් ප්‍රමාණයකින් හෝ පාලනය කිරීමකි. ර්ම්පාදී මානාදිය මිනිස් ගති ය. මිනිසාගේ අවශ්‍යතාවය සඳහා ම ඇති වූ සකස් වූ දේ ය. ආගමික වශයෙන් බලන විට එහි තුපුදුසු බවක් පෙනෙන නාමුදු, සාමාජික වශයෙන් ලොව පැවැත්ම සඳහා අවශ්‍ය දේ

බව පෙනේ.

### 1.8. ලොව පැවැත්ම සඳහා මානය ද අනුබලයක් වන අයුරු

ලෝකයේ ස්වභාවය පැවැත්ම සි. නැවැත්ම වනාහි අස්වභාවික ය. එය එක්තරා විකල්පයක් හෙවත් විප්ලවයකි. කෙලෙස් සමග කරන සටනකි. එහි ප්‍රතිපදවක් හෙවත් පිළිවෙළක් ඇත. ඒ පරීසෝතගාමී ප්‍රතිපදව සි. එය විකල්පයකි, නැතිනම් ප්‍රතිචාරයකි. කුමකට ද ? ලොව පැවැත්ම නම් වූ අනුසෝතගාමී පරිපදවට ය. එසේ නම් පරීසෝතගාමී ප්‍රතිපදවේ දී හළ යුතු, මානය ඇතුළු සියලු කෙලෙස් අනුසෝතගාමී වන විට වර්ධනය විය යුතු වෙයි. මානය දහාත්මක විෂ්තරයක් ලෙස තුනන මතෙන් විද්‍යාව හඳුන්වා දෙන්නේ මේ තිසයි. ලමයින් තුළ මානය වැශේන්න ඉඩ හරින්නැයි උපදෙස් ලැබෙන්නේ ඒ අනුව සි.

සමාජයේ තැහිසිටීම හා දියුණුව දෙස බලන විට මේ මානයේ උපයෝගීතාවය කොපමණ ද යන වග පැහැදිලි වේ. ලොව පවතින්නේ සාරම්භය තිසා යැයි ධ්‍රීයෙහි ඉගැන්වේ. එකට එක හෝ රටත් ඉහළින් කිරීම සාරම්භය සි. <sup>57</sup> මෙහි ඇත්තේ තරගයකි. තරගය ඉහළින් සිරීම පිණීස සි. ඒ මානයේ ම ක්‍රියාකාරීත්තියකි. මේ තරගය තිසා ලොකය සිසුයෙන් දියුණු වේ. දියුණු නො වේ නම් එය පැවැත්මට බාධාවකි. මිනිසාට ජීවිතය පවත්වා ගෙන යැමු සඳහා අවශ්‍ය දැ බොහෝ ය. ආහාර, ඇදුම්, තිවාස, බෙහෙත්, ඉන් ප්‍රධාන වෙයි. තව ද සෞඛ්‍යය, අධ්‍යාපනය, ගමනාගමනය, රකියා, සංනිවේදනය ආදි වශයෙන් අනෙකුත් අවශ්‍යතාවයන් අතිවිශාල ය. මේ සැම දෙයක් ම ඉහළින් ම ලබා ගැනීම, සැම මිනිසෙකුගේ ම පරමාර්ථය සි. ඒ තුළ දියුණුව හා පැවැත්ම රඳා පවතී.

මේ අතර උත්සව, ප්‍රියසම්භාපණය ද විශේෂ අවස්ථා ද එළඹේ. එම අවස්ථාවල දී, ඒ ඒ උත්සව උපරිම අන්දමින් උත්සර්පණවත් ලෙසින් සිදු කිරීමට කටයුතු සංවිධානය කරනු ලබන්නේ ද මේ මානයන් සමග සි. එහිදී කැපී පෙනීමට, ඉස්මතු වී සිරීමට, ඉහළින් වැජ්සීමට කුවරුත්

මාන බ.ති. ඒ වෙනුවෙන් අලංකාරවත් ව සැරසේති. අලංකාර කරති. කටයුතු මතා කළමනාකාරීන්හියකින් සංචාරණය කරති. මේ තුළ දියුණුව ද, පිළිවෙළ ද, පිළිගැනීම ද, දීප්තිය ද, බැබලීම ද මේ සැම දෙයක් ම සිදු වේ. මේ ලොවේ පැවැත්ම හා දියුණුව සි. මේ කටයුතු මේ ආකාරයට සම්පාදනය වන්නේ මානය තැමැති ප්‍රබේදකය හේතුකොට ගෙන සි. සැරසීම, කළමනාකරණය හා කියාකාරීන්හිය ප්‍රතිචාරය සි. එසේ නම් මේ එකට එක කිරීම සංඛ්‍යාත සාරම්හයේ ආරම්හය මානය සි. එවිට සාරම්හය තැවත මානයේ ම කියාකරීන්හියක් බවට පත්වේයි. මේ පටිච්ච සම්පාද ධම්තාවය සි. මේ අනුව දියුණුව සැලසේයි. මෙසේ ලොව පැවැත්ම හා දියුණුව සඳහා මානය සංශ්‍යාත ම බලපානු ඇත.

වර්තමාන ලෝකයේ විද්‍යා හා තාක්ෂණ දියුණුව දෙස බලන විට අද එය උච්චස්ථානයක පවතී. එහි ප්‍රතිච්චයක් වශයෙන් මුළු මහත් ලෝකය ම එක ම විශ්වගමමානයක් බවට පත් වී ඇත. එද වැඩි මිනිස් ග්‍රමයකින් හා කාලයක් කැපකොට කළ දේ අද, අඩු මිනිස් ග්‍රමයකින්, අවම කාලයකින්, උපරිම එලදයීකත්හියක් ලබාගැනීමට හැකි වී තිබේ. ලෝකය පමණක් නො ව විශ්වය ජය ගැනීමට පවා අද මිනිසා සමත් ව සිටී. වන්දිකා තාක්ෂණය, තරංග හා විතය, විශ්වය ජය ගැනීමකි. ඒ අනුව විශ්වයේ හෙවත් අභ්‍යවකාශයේ රඳවා තැබිය හැකි සැවලයිට වැනි විශාල පයේශ්ඨණාගාර තිපදවා අභසේහි රඳවා තබා, එහි සිට පරික්ෂණ පවත්වනු ලැබේ.

මේ විද්‍යා දියුණුවේ උපරිම අවස්ථාවක් ලෙස සැලකිය හැකි සි. රට මෙහා වශයෙන් ගත් විට, ගුවන තරණය කිරීම, සමුද්‍ය තරණය කිරීම, තොරතුරු තාක්ෂණය වැනි දේ අතිදැවැන්න ව්‍යාපෘතින් බවට පත් ව ඇත. මේ අනුව එද වනවාරී ව කටුක දිවිපෙළවතක් ගෙන ගිය මිනිසා අද සුව පහසු මන්දිරවල සුබේධෙස්ගේ ව ජීවිත ගත කරයි. සෞඛ්‍යය, අධ්‍යාපනය වැනි දේ මෙන් ම කෘෂි නිෂ්පාදනය සඳහා ද නැවීන තාක්ෂණය යොදා ගනිමින් වැඩි පහසුවෙන්, වැඩි එලදයකත්හියක් ලබා ගනී. ධාන්‍ය වැඩිරිම, පැල සිටුවීම, අස්වැන්න නෙලීම, බෙහෙත් ඉසීම, ඩීම සකස කිරීම, ආදි කෘෂි කටයුතු ලෝකයේ දියුණු රටවල මහාපරිමානයෙන් කරනු ලබන්නේ මේ විද්‍යා හා තාක්ෂණ

තුමවේදයන් ද උපයෝගී කර ගනිමන් ය. අදටත් පරීක්ෂණ කරමින් අපුත් අපුත් දේ සොයා ගනු ලැබේ. මේවා තරග කාරිත්තවයකින් කරගෙන යනු ලැබේ. එයින් අද ලෝකය ලබා ඇති දියුණුව අති විශාල ය. මානව පරීක්ෂණමය දෙස බලන විට මේ තත්ත්වය වඩාත් පැහැදිලි වේ. මිනිසාගේ සම්භවය හෙවත් මානව පරීක්ෂණමය මුළු දු පුළ තුනකට බෙද දැක්වීණ.

- I. ගල් යුගය හෙවත් පාසාණ යුගය.
- ii. එච්චරි යුගය.
- iii. කෘෂි යුගය.

වගයෙනි. එනම් ද්‍රව්‍යම් යුගය, සත්ත්වපාලන යුගය හා ගොවිතැන වගයෙනි. මේ යුගයන් පසුකර ගෙන ආ මිනිසා ඉහත සඳහන් කළ පරිදි සුංඛ්‍යාපහෝගී නව ලොවකට, විදු ලොවකට පිවිස සිටින්නේ තරගයන් සම්ඟ යි. අනුවකාශය පරීක්ෂා කිරීම, නැවත අවි අයුධ තැනීමාදිය, අද සිදු කරනු ලබන්නේ දැඩි තරගකාරී තත්ත්වයකිනි. එද සිට, මේ තරගය නො පැවතුණේ නම්, මිනිසා අද වන තුරුන් වනයෙන් එම්පිට එන්නේ නැති වන්තටත් පුළුවනුයි සිත්. අද පවතින ලොව උද වන්නේ ද නැති තරම් විය හැකි යි. මේ මානයේ ද බලපෑම ඇති ව ලබා ඇති නව දියුණුව යි. (ලොව පැවැත්ම සඳහා විශේෂයෙන් අස්ථි මානයේ බලපෑම අපි ඉහත දී දුටුවෙමු.)

### 1.9. බෙජ්ංධ මනෝව් විද්‍යාව සහ බටහිර මනෝවිද්‍යාව අනුව මානය.

මනස සම්බන්ධ විද්‍යාව මනෝවිද්‍යාව යි. බුද්ධගම සිත සම්බන්ධ ව කථා කරන ද්‍රාගතයක් බැවින් මෙහි ඇත්තේ මනෝවිද්‍යාත්මක පදනමකි. බටහිර ජාතිකයින් ද මැතක දී සිත සම්බන්ධ ව යම් යම් පයෝනීජ්‍යාත්මක විශ්ලේෂණ කර තිබේ. එය බටහිර මනෝවිද්‍යාව නමින් හැඳින්වේ. මේ දෙයාකාර වූ ම විද්‍යාවන් තුළින්, මානය සම්බන්ධ ව කර ඇති විශ්‍රාජනයන් පිළිබඳ ව තුළනාත්මක සංසන්ධායක යෙදීම මෙහි අරමුණ යි.

ඒ ඒ විෂය කාරණා සම්බන්ධ ව ප්‍රත්‍යාස්‍යය තුළින් සංජානනය කරනු ලබන අනුහුතින් පිළිබඳ ප්‍රජානන ක්ෂේත්‍රය විද්‍යාව නමින් හැඳින්වේ. එහිදී යම් කරුණක් පිළිබඳ ව සහේතුක ව සනිද්ධියන ව ප්‍රත්‍යාස්‍ය ලෙස කරන්නා වූ ගවේපණය, පරීක්ෂණය, නිරීක්ෂණය හ නිගමනය එහි පදනම සි. විද්‍යාත්මක පදනම යනුවෙන් හඳුන්වන්නේ මේ ක්‍රියාවලිය සි. ඒ අනුව විද්‍යාව, ඇදහිම්-විශ්වාසයන් හෝ අනුමානයන් පදනම් කර ගත්තක් නො වේ. එබඳ වූ විද්‍යාවේ බොහෝ වෙති. මේ සියලු ම විද්‍යාවන් අංශ දෙකකින් නියෝජනය වේ.

එක් අංශයක් විද්‍යාව නමින් ම ද, අනෙක් අංශය කළා ක්ෂේත්‍රය නියෝජනය කරමින් ද වේ. විද්‍යා අංශයෙන් ගැනෙන විෂයයන් කිහිපයක් වෙයි. ඒවා නම්, සෞතික විද්‍යාව, ජීව විද්‍යාව, රසායන විද්‍යාව, වෛද්‍ය විද්‍යාව, සෞඛ්‍ය විද්‍යාව, කාර්මික විද්‍යාව හා මත්ත්විද්‍යාව යනුවෙනි. මෙයින් මත්ත් විද්‍යාව නැවිනනම විද්‍යාව සි.

කළා අංශය නියෝජනය කරන විද්‍යාවන් රසක් වෙයි. උද්ඩිද, ගණිත, සකච්චා, භූගෝල, පුරා, වාග්, ආර්ථික, ගෘහ, දේශපාලන, තාරකා, වාස්ත්‍ර, කෘෂි, මානව, සංමාජ, භූවිද්‍යාව හා විවිධ ගුර්තු විද්‍යාදීය සි. මේට අමතර ව ධර්මය සම්බන්ධ ව විද්‍යාවන් රසක් හමු වෙයි. රට ධර්ම විද්‍යාව යැයි කිව හැකි සි. “විෂ්ඨා උප්පතනං සෙටියා” “විෂ්ඨා උද්ඩාදී” ආදී වශයෙන් දැක්වෙන්නේ මේ ධම්විද්‍යාව සි. මෙය අවිද්‍යා සංඛ්‍යාත මේහයෙන් හෙවත් මූලාවෙන් මිදීම පදනම් කොට ගත්තකි. අවිද්‍යාව තැනි තැන කිබෙන්නේ විද්‍යාව සි. ඒ ධම් විද්‍යාව සි. වෙනත් අයුරකින් කිවහොත් යථාවත්වෙයිදය පදනම් කොට ගත් යථාභ්‍යතයුන දරුණනය සි. ධර්මයෙහි එන විද්‍යාවන් ද කිහිපයක් වෙයි. අවිද්‍යාවෙන් මිදුණා වූ යථාභ්‍යතයුන සංඛ්‍යාත විද්‍යාව, ක්‍රිවිද්‍යාවන් හා අෂ්ට්‍ර විද්‍යාවන් වශයෙනි.

බොද්ධ මත්ත් විද්‍යාව තුළ ඇත්තේ මත්ත් විකින්සාවකි. ඒ “සංසාරාගා මහඩිභයා” යනුවෙන් හඳුන්වා දුන් සංසාර රෝගය තැමැති මහත් ම බිජ සඳහා ය. මේ රෝගී සංසාරයෙන් මිදීමටත්, ඒ

දැක්වා සිතේ බලපවත්වන දුක් දොම්බස් සම්භාය කර ගැනීමටත් අවශ්‍ය ප්‍රතිකර්ම මෙහි දැක්වේ. රට අමතර ව බෝද්ධ මතෙන්විද්‍යාව තුළින් අධිමානසික වශයෙන් පෑ හැකි ප්‍රාතිභාය්‍යීයන් ඉතා විශාල ය. එවා අද්භූත ද, අවින්ත්තානීය ද, ආස්ථායීවන් ද වේ. සංද්ධී විෂය ප්‍රධාන කොට ගත් පක්ෂව අහිඟ අතුළත් අෂ්ට විද්‍යාවන් ඉන් ප්‍රධාන වේ. තවද ධාන සමාපත්ති-මාහි-එලාදි වශයෙන් ලැබේය හැකි උත්තරිතර ධමියන් ද ඉතා ග්‍රෑෂ්ය ය. මේ විශිෂ්ට හැකියාවන්ට, බටහිර මතෙන් විද්‍යාව අනුව, තවද නම් ලං වීමට වත් හැකි වේ දැයි සිතිය නො හැකියි.

බෝද්ධ මතෙන්විද්‍යාව අනුව විත්ත වෙතසිකයන් බෙදී යන අයුරු ද අපුරු ය. ඉතා ම සියුම් වුත්, සූක්ෂ්ම වුත්, ගැණුරු වුත්, ගාස්ත්‍රීය වුත්, පද්භාරතනයක්, පද්චිජනයක් එහි දක්නට ලැබේ. විත්ත-වෙතසිකයන්ගේ ප්‍රමාණ දැක්වීම, වෙතසික ධමියන් ඒ ඒ සිත්හි සම්පූද්‍යක්ත වන ආකාරයන් දැක්වීමාදිය ඉතා ග්‍රෑෂ්ය ය. මෙවැනි බෙදීමක්, විත්ත විභාගයක්, බටහිර මතෙන් විද්‍යාව තුළින් හමු නො වේ. ඒ පිළිබඳ ව මතෙන් විද්‍යා විශේෂයෙන් විවාරකයින් කරුණු දැක්වන්නේ මෙසේ සි.

බටහිර ලේකයේ මතෙන්විද්‍යාව දරුගතිකයන්ගේ ග්‍රහණයෙන් ඉවතට ගෙන විද්‍යාවක් වශයෙන් වර්ධනය වීම ආරම්භ වූයේ දහනම වන සියවසේ අග භාගයේ සිට ය. එතුන් සිට බටහිර මතෙන්විද්‍යාවේ වර්ධනය සඳහා උපයෝගී කර ගනු ලැබුවේ වෙනත් ස්වභාවික විද්‍යා සඳහා උපයෝගී කොට ගත් කුම විද්‍යාත්මක මූල ධර්මයන් ම නිසා එම මතෙන්විද්‍යාව බෙහෙවින් මිනිස් මානසික ක්‍රියාකාරිත්තය සහ වියුන ප්‍රවාහයන් පිළිබඳ සෞයන මතෙන්විද්‍යාවක ස්වරුපයක් නො ගත්තේ ය. මේ නිසා වියුන සංකල්පය පවා ප්‍රතිකෙෂ්ප කරන තත්ත්වයකට එය පත් වය. <sup>\*\*</sup>

මේ අනුව බටහිර මතෙන්විද්‍යාව තුළින්, බෝද්ධ මතෙන්විද්‍යාවෙන් කෙරෙන අර්ථ විග්‍රහයන් බලාපොරොත්තු විය නො හැකි ය. මේ නිසා බටහිර මතෙන්විද්‍යාව තුළින් මානය වැනි කරුණක් සම්බන්ධ ව,

එය ඇති වන්නේ කෙසේ ද යන වගත් පෙන්වා දීම අසිරැ ය. එහත් ඒ සම්බන්ධ ව දක්වන ප්‍රතිචාර මතෝවිද්‍යාත්මක වශයෙන් යම් ප්‍රමාණයකින් දැක්වීය හැකි ය. මිනිස් වර්යා රටා අනුව මානසික ක්‍රියාවලිය සිදුවන ආකාරය පිළිබඳ මූලික වශයෙන් පරීක්ෂණයක යෙදුණේ වෛද්‍ය සිග්මන්ඩ් ප්‍රොයිඩ් ය. ඒ නිසා ඔහු මතෝවිද්‍යාවේ පියා හැටියට සලකනු ලැබේ. ඔහු මතසේ ක්‍රියාවලිය පිළිබඳ විශ්ලේෂණයක යෙදෙමින් මතෝ විශ්ලේෂණ වාදය නමින් කරුණු දැක්වීය.<sup>99</sup>

මතෝ විශ්ලේෂණය යනු සිත සිදුම් ලෙස විශ්‍රාජ කොට දැක්වීම යි. යම්කිසි කෙනෙකුගේ මානසික ගැටළවක්, වර්යාවක් අවබෝධ කර ගැනීම සඳහා සිග්මන්ඩ් ප්‍රොයිඩ් මේ ක්‍රමය අනුගමනය කළේය. වශිකරණය, මෝහනය වැනි ක්‍රමවලින් පුද්ගලයා තමාගේ සිත තුළට ගොමු කොට, අතිත සිදුවීම් මස්සේ යටිසින් සැශවී ඇති අත්දැකීම් හෝ මතකයන් අනාවරණය කර දැක්වීම මතෝ විශ්ලේෂණ ක්‍රමය යි. මේ ක්‍රමය බොහෝ සෙයින් ම උපයෝගි කර ගන්නා ලද්දේ මානසික ආභාධවලින් හා ස්නායුගත ව්‍යාකුලතාවෙන් පෙළෙන රෝගින් සුවපත් කිරීම සඳහා ය. නැතහොත් අවපාත හැසිරීම ඇති පුද්ගලයන් පිළිබඳ සෙවීමට යි.<sup>100</sup>

මේ ක්‍රමය උපයෝගි කොට ගෙන ප්‍රොයිඩ් මානව වර්යාවලට පොළඹවන බලවේගය ගැන කරුණු ඉදිරිපත් කෙළේය. සියලු වර්යාවනට මුල් වන්නේ 'ආයයන'<sup>101</sup> බව ඔහුගේ තිගමනය විය. ආයය යනු මූලික ආභාධකි. මිනිසා ක්‍රියාවට පොළඹවන්නේ මෙම ආයයන් ය. සියලු මානව වර්යාවනට මුල් වන ප්‍රධාන අංශ ලෙස ප්‍රොයිඩ් පෙන්වා දෙන්නේ ලිංගික ආයය සහ ආක්මණික ආයය යි.<sup>102</sup> බුදුදහමට අනුව ඇල්ම හා ගැලුම යි. මෙම ආයයන් ක්‍රියා කරවන යක්තිය 'ලිබිඩ්' නැතහොත් 'ලුබිධිය' තමින් හැඳින්වෙන 'සුඩ වේදනාව' එය ක්‍රියාත්මක කරවන මූල ධර්මය යි. බුදුදහමේ 'කාම' තමින් හඳුන්වන්නේ මෙය යි. මිනිසා නිරන්තරයෙන් ම යම් යම් කාමාභාවන්ගෙන් මෙහෙයවන ලදුව හැසිරේ. උපන් බිජිද ඇගිල්ල උරා බිමේ පටන්, ලිංගික සංසර්ගය දක්වා සියලු කායික තෘප්තින් සොයන ආභාවන් පෙළෙයි. මෙම මූලික වූත්, ජෙවම් ය වූත්


මානව එරෙයාවේ සියලු ම ප්‍රේරණවල ප්‍රහව ස්ථානය ලෙස පොදීඩි සලකන්නේ මෙම 'ඉඩ්' සංස්කාරය හි. කළ යත් ම බිජිද තමාගෙන් වෙන් වූ බාහිර පරිසරයක් ද ඇති බව හඳුනා ගනී. එම බාහිර පරිසරයෙන් වෙන් වූ තමා පිළිබඳ හැඟීම 'අහං භාවයේ' ආරම්භය බව පොදීඩි හඳුන්වයි.<sup>94</sup> බුද්ධීයමේ අහංකාරය හෙවත් මමංකාරය යනුවෙන් හඳුන්වන්නේ මෙය හි. එනම් අස්ථි මානය හි. ප්‍රාථමික භාවයේ පදනම ද මේ වේ.

මෙම 'අහං භාවය' ඉඩි මෙන් නො ව පුද්ගලායාගේ තාරකික ගක්තීන්ගේ ද, පාලන භා මග පෙන්වා දීමේ හැකියාවන්ගේ ද එකතුවකි. ඉවක් බවක නොමැති ව තාප්තිය සෞයනා 'ඉඩි' බලවීගය බොහෝ විට අහං භාවය නිසා පාලනය වේ. බුද්ධහම් 'අත්තාධිපතෙයා' යනුවෙන් ඉගැන්වන්නේ මේ තත්ත්වය සි. එය කළ දුරටත් වැඩුණු විට 'උපරි අහං භාවය' බවට පත් වේ.<sup>95</sup> මානව වයස්වේ හොඳ පැත්ත; සදවාරය, සමාජානුයෝගී බව, ස්වයං විනය ආදිය ලබා දෙන්නේ උපරි අහං භාවයේ බලපැම තිසයි. සමහර අය තුළ වැඩිහිටි වයසේදී පවා උපරි අහං භාවය ත්‍රියාත්මක නො වන බව ප්‍රායිඩ් පවසයි.<sup>96</sup> සමාජ විරෝධී ත්‍රියාවල යෙදෙන දම්රිකයේ, අපරාධකරුවේ සහ සෞරු ආදිහු මේ ගණයට අයත් වෙති. මේ බලවීග තුන සැමදෙනා කෙරෙහි එක සේ බලපාන්නේ තැනැ. ඉඩි බලවීගය අධික ව ඇති පුද්ගලයේ නො දැමුණු ලෙස ආගා ඉටු කර ගැනීමට පෙළමෙනි. බාහිර ලෝකය ගැන නො සලකති. අහං භාවය බලවත් වූ විට දී තමා ආරක්ෂා වෙමින් ආන්තර්පාය ඉටු කර ගැනීමට උත්සාහ ගනී. උපරි අහං භාවය බලවත් වූ විට පුද්ගලයේ තමාගේ ආගා සන්තර්පනය බොහෝ දුරට පලනය කර ගනිමින් සමාජයිලි භාසදවාරාත්මක ලෙස වයස්ව මෙහෙයවති.<sup>97</sup> බුද්ධහම් ලෝකාධිපතෙයා යනුවෙන් හඳුන්වා දෙන්නේ බොහෝ දුරට මේ තත්ත්වය විය හැකි සි.

මෙම අනුව කෙනෙකුගේ වියස්වල හා මූල්‍ය මහත් පොරුෂයේ 'ඡිව අංශය' ඉඩ මගින්ද, මතෙක්විද්‍යාත්මක අංශය අඟා හාවය මගින්ද,

සමාජයිය අංශය උපරි අහං හාවය මගින් ද නිරුපනය කළ හැකි බව තුනන මතොවිද්‍යා විවාරකයේ සිග්මන්ඩ් ප්‍රායිඩ් ගිය මග ඉදිරියට යමින් පෙන්වා දෙයි. ඒ අනුව ඉඩ්, අහං හාවය, උපරි අහං හාවය සහ සත්හාවය අතර සම්බන්ධය මූලින් නිරුපනය කර දක්වන්නේ මෙසේයි.

සමාජ සහ හෝතික තත්ත්වයන් පිළිබඳ සත්‍ය තත්ත්වය<sup>98</sup>



ගැටීම් සහිත අවස්ථාවලදී පුද්ගලයෙකුගේ මතස ආරක්ෂා කර ගැන්ම සඳහා ක්‍රියාත්මක වන සංරක්ෂණ සමුහයක් ද ප්‍රායිඩ් පෙන්වා දෙයි. බලාපොරොත්තු සුන්වීමකට හෝ අධික කම්පනයකට හෝ ආකා මුද්‍රන්පත් කර ගැනීමට හරස් වන, නො බේදිය හැකි බාධාවකට හෝ අපට මුහුණ දෙන්නට සිදු වුවහොත්, “සවියුත්තක මතසේ” ඇති වන කැළඹීම සංසිද්ධා ගැනීමට එය සම්පූර්ණයෙන් අමතක කළ යුතු යැයි ද, කෙනෙකු අපට උපදෙස් දෙනු ඇත. එසේ සවියුත්තක සිතින් බැහැර කරන, යටපත් කරන හෙවත් අවරෝධනය කරන සිතිවිලි ‘සවියුත්තක’ මතසක තැන්පත් වේ යැයි ද, ඉන් අනතුරුව අවියුත්තික පෙළඹීවීම් නිසා සංරක්ෂණ ප්‍රයෝග ලෙස නම් කෙරෙන අසාමාන්‍ය වයස් පහළ වේ යැයි ද ප්‍රායිඩ් පෙන්වා දෙයි. එමගින් පුද්ගලයා සවියුත්තික මතසේ සමතුලිත බව සංරක්ෂණය කර ගන්නා බව පවසයි.”

මතොවිද්‍යාව තුළ උඩුසිත-යටිසිත වශයෙන් පෙන්වා දී ඇත්තේ මෙම තත්ත්වයන් බව පෙනේ. අහිඛුම්ය අනුව උඩුසිත යටිසිත වශයෙන් ඉගැන්වීමක් එනම්න් නො දැක්වුව ද, ප්‍රායිඩ් දක්වන සවියුත්තික මතස සහ අවියුත්තිකමනස යන තත්ත්වයන් අහිඛුම්ය තුළ දැක්වෙන්නේ සම්පූර්ණ මතොසංඛාර හා අසම්පූර්ණ මතොසංඛාර වශයෙනි.<sup>100</sup> මේ, උඩුසිත හා යටිසිත අහිඛුම්යේ දැක්වෙන ආකාරය විය යුතු සි.

පොයිඩ් දක්වන ආයය බුදුධහම අනුව, අනුසය බවට පත් වේ. ඒ අනුව බුදු දහමෙහි දැක්වන ආයය, අනුසයට ද වඩා ගැඹුරට යන්නකි. බුදුධහමෙහි ආයය හඳුන්වා දෙන්නේ සිත ලැග සිටින ස්ථාන වශයෙනි. ඒ පදනම් කර ගෙන අනුසය ධම් උපදී. අනුසය ධම් සිනේ තැන්පත් ව නිව් අවස්ථානුකුල ව ඉස්මතු වන ක්මේලුකර ධම් සතකි. ආයය දෙයාකාරය. පාරිග්රනයින්ගේ හා අයීයන්ගේ වශයෙනි. පාරිග්රනයින්ගේ සිත උවිණ්ද හා සාස්වත දාෂේන්හි ලැග සිටි. ආයීයන්ගේ සිත විද්‍යීනායුනයෙහි හා මාගී යුනයෙහි ලැග සිටි.<sup>101</sup> මෙය මානසික වශයෙන් ඉතා ගැළුරු තත්ත්වයකි.

මතෝවිද්‍යාවෙහි ආයය වශයෙන් දැක්වන අනුසය ධම්වලට අනුව මානය, මෙහි දී මතෝවිද්‍යාත්මක වශයෙන් සම්බන්ධ වේ. අහං හාවය හා උපරි අහංහාවය තුළින් ධම්යෙහි එන අත්තාධිපතෙයා හා ලෝකාධිපතෙයා තත්ත්වයන් තිරුපනය වන අතර, ධම්මාධිපතෙයා තත්ත්වය හා සරිලන තත්ත්වයක් මතෝවිද්‍යාවෙහි තැති බවක් පෙනේ. උපරි අහං හාවය තුළ ගැඩි වූවා ද විය හැකිය. බටහිර මතෝවිද්‍යාව ආගමක් හා සම්බන්ධ නොවන නිසා බැහැර වූවා ද විය හැකිය. බොඳ්ද මතෝවිද්‍යාව හා බටහිර මතෝවිද්‍යාව දෙස තුළනාත්මක ව බලන කළ මෙවන් සම විසමතා රෝගක් දැක ගත හැකි වේ.

### 1.10. මානයෙහි ආදීනව හා විපාත.

ලොව පැවැත්ම හා දියුණුව සඳහා මානයේ උපයෝගීතාවය ඉහත දී අපි දුටුවෙමු. ඒ, ලෝකයේ පැවැත්ම සඳහා ය. එහෙත් බොඳ්ද අධ්‍යායය ලොව රැඳී සිටිම නො ව ලොවින් එතෙර වීම ය. එය පරිසේකතාම් කටයුත්තකි. එවිට අනුසේකතාම් සියල්ල පරිවර්තනය විය යුතු වේයි. හෙවත් ප්‍රතිලෝම ක්‍රියාවලියක් සිදු විය යුතු ය. එහිදී මානය, නිහතමාන හෙවත් සමානාත්මක ගුණයට පරිවර්තනය විය යුතු වේයි. මානය බොඳ්ද ආධ්‍යාත්මික ලෝකාභිවංද්ධී වර්ධනයට පළිබෝධයක් වන්නේ ය. මානී වරිත ස්වභාවයන් ඉහත දී විවිධ මාත්‍රකා මස්සේ දිස් විය. මානයන් සමග නිවන් මගේ ඉදිරියට ගමන්

කිරීම ඉතා ම අසිරු කාරණයකි. සත්‍යාච්ඡාලෝධයට මානයෙන් බැහැර වීම අනිවායීයෙන් ම විය යුත්තකි. බුදුරුදුන් ධම් දේශනා කරන විට පුද්ගලයින්ගේ මානය ගැන වැඩි අවධානයක් යොමු කළ බවක් ද පෙනේ. මංගල ධම් දේශනාව වූ දුම්සක්පැවතුම් සූත්‍රය දේශනා කලේ<sup>102</sup> ද පස්වග මහණුන්ගේ සැකය හා මානය අඩු කිරීමෙන් අනතුරුව ය.<sup>103</sup> ජටිලයින් දම්නය කලේ මානය බේදීමේ අවශ්‍යතාවය මත ය. රුපනන්දුවට අවබෝධය ලබා දුන්නේ රුපය පිළිබඳ ව තිබූ මානය නැති කිරීමෙන් ය.<sup>104</sup> මාගනදීයා රුපමානය නිසා ම මහන් විනාශයකට පැමිණියා ය.<sup>105</sup> තොදෙයා පුත් සුහ මානවකයාට කම්ලලවිපාක විස්තර කර දුන්නේ, මානය බේදීමෙන් අනතුරුව ය.<sup>106</sup> කූතීන්ගේ මානය බේදීමට යමාමහ ප්‍රාතිභායීය පැ සේක.<sup>107</sup> ජන්න තෙරුන්ගේ මානය බේදීමට උන්වහන්සේ ගේ පරිතිවීමෙන් අනතුරුව මුහුම දැන්වනය පනවන්නැයි නියම කොට තිබුණි.<sup>108</sup> හිසුෂුණී ගාසනය ආරම්භ වීමේදී අඡ්‍රගරුදම් ඉදිරිපත් කලේ හිසුෂුණීන්ගේ මානය අඩු වීම පිණිස ය. එහි පළමුවෙනි නීතිය වූයේ උපසම්පාද වී වස් සියයක් ගත වුවද, එද උපසම්පාද වූ හිසුෂුව දැක පුනස්තේන් තැකිව වැද, ආවාර සමාවාර දැක්විය සුතු බව ය.<sup>109</sup> මේ පුදෙක් මානය නැති වීම පිණිස ම බැවි පෙනේ. සෙපු කරුණු ද එසේ ම ය.

ත්‍යිපිටකධාරී පොධීල තෙරුන් කමටහන් ලබාගැනීමට ගිය විට, තිස්දෙවත්තියා වශයෙන් අන්තිමට වැඩසිටි සාමණෝරයන් වහන්සේ දක්වා යවන්නේ ද මානය බේදිනු පිණිස ය. එහිදී උන්වහන්සේ ද (සාමණෝරයන්වහන්සේ) ඒ බව දැන ඉදිරිපස තිබෙන විලට බසින්නැයි නියම කලේ, තෙරුන්ගේ අවනතභාවය හා නීත්තමාතී භාවය විමසනු පිණිස ය.<sup>110</sup> මේ තොරතුරුවලින් හෙළි වනනේ මානය සත්‍යාච්ඡාලෝධයට ඉමහත් බාධාවක් බව යි. මානී සිතේ ස්වභාවය උද්ධිවහාවය හෙවත් නොසන්සුන් බවයි. කැලැසුණු විසිරුණු පිම්බුණු ස්වභාවයකින් යුතු ය. මේ සිත එක්තින් කිරීමට, තැන්පත් කිරීමට, සංසුන් කිරීමට, මානය අනිවායීයෙන් අඩු කර ගත යුතු වේ. මානය මේ අපුරින් තීවන් මගට බාධා ගෙන දේ. එපමණක් තො ව, මානී පුද්ගලයෙකුට විභාරස්ථානයකට ගොඩිවීම පවා අපහසු කායනීයකි. සපත්තු ගලවන්න වීම, හිසුන්ට වදින්න වීම, බිම හිඳගන්න වීම, සෙස්සන් සමග පොදුවේ කටයුතු කරන්න වීමාදිය

මහුට දූෂ්කර කායේයන් සේ දැනේ. මේ මානයේ එක් ආදිනවයකි.

මානය වනාහි යහපතට වඩා අයහපත පිණිස ම පවතින්නකි. එයිනුද අයාරාව මානය මහත් සේ අනර්ථකර ය. උසස්කමක් නැති ව ම තමා අන්තර්ගත ව වඩා උසස් ය යන අයාරාව සෙයාමානය ඇති කර ගත් තැනැත්තා සිරින තත්ත්වයෙනුත් තවත් පහලට ම වැටෙනු මිස උසස් තො වේ. ඇතැමිහු නැති උසස්කම සිතට ගෙන පුහු මානයෙන් උඩගු ව මහදිනිසුරන් මෙන් තිවාස තැනීමට, යානවාහන පාවිචිචට, හැදීමට, පැලදීමට ද, කැමට, බීමට හා උත්සව පැවැත්වීමට ද ගොස් අන්තිමේ දී යය වී වාසය කරන තිවස ද අහිමි කර ගනිති.<sup>111</sup> ඇතැමෙක් මට වඩා උසස් කෙනෙකුත් නැතු, මා තො දත් දෙයකුත් නැතු, මගේ දැනීම පමණ යහපත් දැනුමක් අන් කවරෙකුට වත් තැන යැයි සිතා, දියුණුවේ මාරුග ද වසා ගෙන සිට අන්තිමට පරාධින වෙති. අයාරාව හින මානය ද මෙසේ ම අනර්ථකර ය. වර්තමාන සිංහලයා මේ හින මානය නිසා හින දින තත්ත්වයකට පත් ව සිටී. මහු තමාගේ හාජාව හින යැයි සලකා පරහාජාවකින් කරා කිරීමට කැමති වෙයි. තමාගේ ජාතික ඇඳුම හින යැයි සලකා යුරෝපීය අදුම් අදි. තමාගේ සිරින් හින යැයි සලකා පරසිරින් අනුගමනය කරයි.<sup>112</sup> මේ මානයේ ආදිනව ය.

මේ මානය පිතට ද බෙහෙවින් බාධා කරයි. ඇතැමෙක් මානය නිසා පාවහන් ගලවන්නට, බීම වාඩි වෙන්නට අකැමැත්තෙන් විහාරස්ථානවලට පවා නො යති. ඇතැමෙක් අන්තර්ගත් හා සම ව හිද ගන්නට, බීම පිද ගන්නට, අකැමැත්තෙන් බණ ඇඳුමට නො යති. ඇතැමෙක් සුදුවත් හැද පෙරවීමට අකැමැත්තෙන් සිල් සමාදන් නොවෙති. ඇතැමෙක් උපාසකත්ත්වය පවා අඩුවක් කොට සලකති.<sup>113</sup> ඇතැමෙක් මය පන්සල දුප්පතුන්ගේ තැනකි. අසවල් කුලේ, අසවල් නිකායේ තැනකි. මය මිනිසුන්ගේ පිටුපසින් අපට සිරිය නො හැකි යැයි කියා නො යති. සමහරු මය පන්සලේ සිරින හිසුන් වහන්සේලා අසවල් ජාතියේ යැයි ඇතැම් විහාරස්ථානවලට නො යති. ඇතැමෙක් පණ්ඩිත මානය නිසා බණ නො අසති.<sup>114</sup>

ඇතැමෙක් වයස් ගත දෙමාපියන් නො සලකා හරිති, මවුන් තම

දෙම්විපියන් බව යහළ මිතුසින්ට හඳුන්වා දෙන්නට ලැංඡ්ජ වෙති. ඔවුන් තිවසේ සිටීමන් මදිකමක් හැරියට සලකති. සිටිය ද සගවා තබා ගනිති. සේවකයින් ලවා සාත්ත්‍ය සජ්පායම් කරවති.<sup>115</sup> මේ, මානය නිසා මිනිසුන් දුෂ්චර වෙමින් ගුණ ධර්මවලින් ඇත් වන ආකාරය සි. මේ ද මානයේ ආදිනවයන් ය.

මේ අන්දමට අතිමානී පුද්ගලයෝ, ගරු කළ යුත්තන්ට ගරු නො කිරීමෙනුත්, උපදෙස් ගත යුත්තන්ගෙන් උපදෙස් නො ගැනීමෙනුත්, අසුරු කළ යුත්තන් අසුරු නො කිරීමෙනුත්, කළ යුත්ත නො කර හැරීමෙනුත්, පැමිණිය හැකි දියුණුවෙන් ද පිරිහෙති. පැමිණ සිටින තත්ත්වයෙන් ද පිරිහෙති. අවමන් තිරීම නිසා කෝප වූවන්ගේ තාචින පිඩින වලට ද, අලාභ හානි වලට ද ලක් වෙති. විනාශ කළ හැකි තන්හි ජීවිත හානියට පවා පැමිණෙනි. සමහර අතිමානී පුද්ගලයන් හට ඇති මානය නිසා ම පිරිහීමට පැමිණ ව්‍යෙඩාලයාගෙන් ඉදුල් බත් ඉල්ලා කන්නට සිදු වූ 'සත්‍යම්‍ලු' නම් බ්‍රාහ්මණ තරුණ්‍යාට මෙන්, තමා පළමු ව පහත් යැයි අවමන් කරමින් සිටියවුන් වෙතට පැමිණෙන්නටත්, ඔවුන්ට ම දණ ගසන්නටත් සිදු වන බව, රේරුකානේ ව්‍යුත්වීමල හිමියෝ 'වක්‍ය්වත දම්' තුළ පෙන්වා දෙති.<sup>116</sup>

මානී පුද්ගලයාට තමා නො දන්නා දෙයක් දන්නා කෙනෙකුගෙන් අසා දැන ගැනීමට ද ගක්තියක් නොමැත. ඔහු වැඩිහිටියන්ට ගරු කිරීමට, පිදිය යුත්තන් පිදිමට මැලි වෙයි. එහෙයින් වැඩිහිටියන්, උගෙන්, පිදිය යුත්තන් වෙත නො එළඹියි. නො දන්නා දේ නොම විමසයි. මේ ද මානයේ ම ආදිනවයකි. මේ මානය නිසා සත්ත්වයන්ට වනුයේ මෙලොට පිරිහීම පමණක් නො ව, මරණින් මතු අපායට ද පැමිණීමට සි.<sup>117</sup> “මානෙන මක්කටො හොති, අතිමානෙන කුක්කරො” සි මිලිනුපස්ස්හයෙහි එන පරිදි මානය නිසා වදුරෙක් වෙයි, අතිමානය නිසා බල්ලෙක් වෙයි. මේ මානී පුද්ගලයා අන් අය නො පිළිගත් නිසා, කොන් කළ නිසා, අවමන් කළ නිසා, බෙන විපාක පස්සය සි.<sup>118</sup> බුදුන් දවස විසු තොදෙයා නම් බමුණා බුදුනට පවා මානයෙන් මත් ව අගොරට කරමින් සිට මිය ගොස් ඒ නිවසේ ම සුනඩ ව උපන්නේ මානයෙහි විපාක වශයෙනි.<sup>119</sup>

තොදෙයා බමුණු පුත් සූහ මාණවකයා ලොව විවිධත්ත්වය පිළිබඳ කරුණු 14ක් විමසයි. කුලහින භාවය ඉන් එක් කරුණක් විය. රට පිළිතුරු සපයන බුදුරජාණන් වහන්සේ;

ඉඩ පන මාණව එකවිවා ඉත්පී වා පුරිසො වා එද්දේදා හොති අතිමානෙනා. අහිවාදෙන්තබඳ නාහිවාදෙති. පවිච්චිතයාතබඳ න පවිච්චිතයේති ආසනාරහස්ස න ආසනා දෙති. මග්ගාරහස්ස න මග්ගං දෙති. සක්කාතබඳ න සක්කරාති. ගරුකාතබඳ න ගරු කරාති. මානෙනතබඳ න මානෙති. පූජෙනතබඳ න පූජෙති. සො තෙන කම්මෙන එව් සමත්තෙන එව් සමාඝින්නෙන කායස්ස හෙද පරම්මරණා අපායා යුග්ගති. විනිපාතා නිරය උප්ප්ප්පති... සම් මනුස්සත්තා ආගවිෂති, යන් යන් පවිච්චායති, නීවකුලීනා හොති.<sup>120</sup>

මාණවකය, මේ ලේකයෙහි යම් ස්ත්‍රීයක් හෝ පුරුෂයෙක් හෝ තද වූයේ ද, අතිමානී වූයේ ද, වැදිය යුත්තාට නො විදී ද, දැකු භූනස්නෙන් නැගි සිටිය යුත්තාට භූනස්නෙන් නො නැගි සිටී ද, තමා වෙත පැමිණී කළහි අසුනක් දිය යුත්තාට අසුනක් නො දී සිටී ද, මාරුගය ඉඩ දිය යුත්තාට ඉඩ නො දේ ද, සත්කාර කළ යුත්තාට සත්කාර නො කෙරේ ද, ගරු කළ යුත්තාට ගරු නො කෙරේ ද, බුහුමන් කළ යුත්තාට බුහුමන් නො කෙරේ ද, පිදිය යුත්තාට නො පුද ද, හෙතෙමේ මෙසේ සම්පූර්ණ කරණ ලද්ද වූ, මෙසේ ගන්නා ලද්ද වූ, ඒ කර්මයෙන් ගිරිරාගේ බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහ වූ, තපුරු ගති ඇත්තා වූ, විවසව පතිත වන්නා වූ, නරකයෙහි උපදී. යම් හේතුවකින් නරකයෙහි තුපදී නම්, ඉදින් මිනිස් බවට ඒ නම්, යම් යම් තැනෙක උපදී නම්, හීන කුල ඇත්තේ වේ යැයි වදුලු.

මේ මානී පුද්ගලයාගේ ස්වභාවය භා මහු රට අන්විදිනා වූ ප්‍රතිවිපාක පක්ෂය යි. මෙලෝ වශයෙන් ද මහු අඩිය පුද්ගලයෙක් වෙයි. කැලමුණු මනසින් යුත්, ගොරෝසු, අසහනකාරී පුද්ගලයෙක් වෙයි. සුද් දෙයින් පවා බලවත් ලෙස වේදනාවට පත් වෙයි; සමාජයේ ද ගරහාවට ලක්වෙයි. විපතක දී කිසිවකුගෙන් වත් පිහිටක්

නො ලබයි. මහු ගුණ ධර්මවලින් දියුණුවක් නො ලබයි. හාටනාමය දියුණුවක් ලැබීම අතියින් දුෂ්කර ය. ඒ සේතුවෙන් මහු වෙතින් තිවන ඇතින් ඇතට ම යයි. එයින් සඳකාලිකව ම දුකට ම පත් වෙයි. මේ මානයේ ආදීනව හා මෙලොව දී ම අත්විදින්නට වන විපාකයන් ය.

මේ අතිමානී පුද්ගලයිනට මුලින් සිනහවනු තබා සිනහවට සිනහවක් දීමට තරම් වත් හැරිමක්, සතුවක්, සැනසිල්ලක් තැත. සිනහව සුහද බවේ සංකේතයක් වන අතර, මූලුණ ද හැඩි කරන ආහරණයකි. අලංකාර සැරසිල්ලකි. අතිමානී පුද්ගලයෝ මේ උතුම් ලාභයෙන් ද ගිලිහෙති. ඒ අතර මානාතිමානී පුද්ගලයෝ ඔවුන් උදුම්මා ගැනීමේ රෝගයෙන් පෙළෙන එක්තරා රෝගීභු පිරිසක් මෙන් හැසිරෙති.

### 1.11. නිහතමානී බැවිහි ආනිගංස හා ආදීනව.

මානයෙහි ආදීනව හා විපාක ඇති කළේහි, රේට ප්‍රතිචිරුද්ධ ධර්මය වූ නිහතමානී බැවිහි ආනිගංස තිබිය යුතු වෙයි. මානයේ යහපත් පැත්තක් ද දුටුවෙමු. එවිට නිහතමානී බැවිහි අයහපත් පැත්තක් ද තිබිය යුතු වෙයි. මේ ලොකික දේවල්හි ස්වභාවය යි. (ලොකයෙහි වූ දේ ලොකික ය) ලොකික සැම දේක ම දෙපැත්තක් ඇත. උතුරු-දකුණු, උඩි-යට, හොඳ-නාරක, ආදි වශයෙනි. “කොසි දේ වෙන්නෙන් හොඳට” වන්නේ මේ අනුව යි.

තිවන් මගට පිටිසීම සඳහා නිහතමානීකම තිබිය යුතු බව ඉහත මානකාවේ දී සඳහන් විය. තිවන් මග, තිවන අරමුණු කරගත්තක් වුව ද, තේවන මගට ද සම්බන්ධ කර ගන්නේ නම්, දහයන්ගෙන් තොර සැනසිලිදියක දිවිපෙවෙතක් ගත කිරීමේ හැකියාව ඒ තුළින් උද වනු ඇත. තිවන් මගදී නිහතමානීකම වනාහි මානසික පරිසරය සකස් කර ගැනීමකි. මේ කාරණය ජීවන ගමනට සම්බන්ධ කර ගැනීමෙන් ලැබෙන සුවය ඉතා විශාල ය. මෙහි සුවය දැන ගන්න නම්, මානය තුළින් වන අපහසුතාවය මුලින් ම දැන ගත යුතු වෙයි. එම කරුණු කාරණා ඉහත දී විස්තර විය. ඒ අනුව මානී සිනේ ස්වභාවය, එයින් ලැබෙන ආදීනව හා එල විපාක අනුව බලන විට, එයින් තොර වූ

සිතක ස්වභාවය හා ආනිගිංස අනායාසයෙන් ම වැටහි යන්නේ ය.

මානී සිත ගොරෝසු ය. කර්කු ය. තො සහ්සුන් ය. අසහනයට හා වේදනාවට බර ය. කිපෙන සූලු ය. එසේ නම් නිහතමානී සිත මුදු ය. මාලොක් ය. තැන්පත් ය. සංසුන් ය. සැනසිලි දයක ය. ඉවසීම කරුණාව මෙත්‍රිය හා දායාව අනුකම්පාවට තැමුරු ය. මේ නිවන් මගේ පදනම යි. කරණිය සූත්‍රයේ දී “සක්කො උත්තුව සූත්තුව සූවලාව වස්ස මුදු අනතිමානී”<sup>121</sup> යි වද්‍යේ එහෙයිනි.

සමානාත්මකාවය මෙහි ප්‍රතිඵලය, තැනිනම් පසුබීම යි. මේ තත්ත්වය ඉතා උසස් උතුම් ගුණයකි. අනායන්ගේ කරුණාවට, මෙත්‍රියට, ගරුවුහුමනට, පිළිගැනීමට ලක් වන්නක් මෙන් ම, ප්‍රසාදය ආකර්ෂණය හා ලැදියාව ද ඇති කරවන්නකි. තමා තුළ ද මුලින් කි පරිදි, සංසුන්, සැහැල්ලු, සහනසිලි, මතසක් ඇති කරන්නකි. ධර්මාවබේධයට අනියෙන් උවමනා වන්නකි. යථාවබේධය ලැබෙන්නේ සංසුන් මනසට ය. “සමාහිතො යථාහුතං පරානාති”<sup>122</sup> යි වදුල පරිදි සංසුන් සිත යථාවබේධය ලබයි. මේ අනුව නිර්වාණාවබේධය පිණීසත්, නිවන් මගේ ගමන් කිරීම පිණීසත්, මේ නිහතමානී බව අතියෙන් ම උපකාරී වෙයි. නිවනින් මෙහා අප ජ්වත් වන ලොව තුළ පිළිගැනීමක් ඇතිව ජ්වත් වීමට නම්, උසස් කුලසම්භවයක් තිබිය යුතු වෙයි. වුල්ල කම්මිහිංග සූත්‍රයට අනුව උසස් කුල සම්භවයක් ඇති වීමට හේතු වන්නේ ද මේ නිහතමානී කම යි.

“ඉඩ පන මාණව, එකවිලා ඉත්තේ වා පුරිසා වා අනුද්ධේ හොති අනතිමානී. අහිවාදෙතබිඛං අහිවාදෙති, පව්‍යුවියාතබිඛං පව්‍යුවියෙති, ආසනාරහස්ස ආසනා දෙති, ..... පුරුෂතබිඛං පුරුෂති.”<sup>123</sup>

තව ද මාණවකය, මෙලොව ස්ත්‍රීයක් වේවයි, පුරුෂයෙක් වේවයි, කිසිවෙක් අස්තබිඛ වූයේ, අධිකමාන තැන්තේ වෙයි. අහිවාදනාරහයාට අහිවාදනය කෙරෙයි. ආසනාරහයාට ආසනාය

දෙයි. මාර්ගාරහයාට මාර්ගය දෙයි. සත්කාර කළ පුත්තාට සත්කාර කෙරෙයි. ගරු කළ යුත්තාට ගරු කෙරෙයි. බූහුමන් කළ යුත්තාට බූහුමන් කෙරෙයි. පූජාරහයාට පූජා කෙරෙයි. හේ මෙසේ සපුරන ලද, මෙසේ සමාදන් කොට ගන්නා ලද්ද වූ, ඒ කර්මය හේතු කොට ගෙන උසස්කුල ඇත්තේ වෙයි.

තව ද සඳවාර සම්පත්තා, යහපත් පුරවැසියකු වශයෙන් ජ්වත් වීමටත් දැනුම හා අවබෝධය තිබිය යුතු වෙයි. ඒ සඳහා අපි ඉගෙන ගන්නෙමු; එපමණකින් ද අපේ ප්‍රයුව පුරුෂ් නො වේ. උගත් පණ්ඩිතයින් ඇසුරු කළ යුතු වෙයි. ඔවුන් වෙත එළඹිය යුතු වෙයි. එළඹ නො දන්නා කරුණු කාරණා විමසා දැන ගත යුතු වෙයි. ප්‍රයුව ලැබීමේ පිළිවෙත මේ බව වුල්ලකම්මවිභාංග සූත්‍රයේදී පෙන්වා දෙන ලදී.<sup>124</sup> මේ අනුව, දැන උගතුන් වෙත එළඹීමට, එළඹ කරුණු කාරණා විමසීමට, පළමුවෙන් ම තමුන් නො දන්නා බව පිළිගැනීමට තරම් තිහතමානී විය යුතු වෙයි. අනතුරුව එළඹීමටත්, එළඹ විමසීමටත්, තිහතමානී විය යුතු වෙයි. මේ අන්දමට තිහතමානී බව උහයාර්ථ සංසිද්ධිය ම සලසා දෙයි.

එහෙත් මේ ගුණය ම ඇතැම් අවස්ථාවලදී, ඇතැම් පුද්ගලයින් අහියස දී ඉහත සඳහන් කළ පරිදි අයහපත පිණිස පවතින අවස්ථා ද වෙයි. ඒ ද විශේෂයෙන් නපුරු, දුෂ්චර, පුද්ගලයින් වෙතිනි. ගුණයේ ගුණවත් වන්නේ ගුණවතුන් අතර ම වෙති. ලෝකයේ සියලුළුව් ම ගුණවත්හු නො වෙති. කෙනෙකුගේ තිහතමානී බව, ඉවසන සුළු බව, වාම බව, ගුණමකු, දුෂ්චර සමාජයට අවස්ථා ද වන්නේ ය. ඔවුන් ගුණවතුන්ගේ එම ගුණයන් දකින්නේ, තිවට-තියාලු-හින-දින-මෝඩ ගති ලෙසිනි. එසේ දකිමින් දුබල මෝඩයින් හැටියට සලකා කටයුතු කරණු දක්නට ලැබේ. ගැරහිමට, මැඩිමට, මෙහෙයීමට, නතු කර ගැනීමට උත්සහ ගනිති. ගුණයෙන් පිරුණු සත්පුරුෂයින් යට්ටර්ටය දකිමින්, මෙහිදී නො සැලි සිටිය ද, පෘථිග්‍රන අය හැටියට, මානසික වශයෙන් නමුත් ගැටෙනු ඇතේ.

තිහතමානී ගුරුවරයා, ගුරුවරයෙකු ලෙසත්, වැඩිහිටියා,

වැඩිහිටියෙකු ලෙසත්; පිදිය යුත්තා පිදිය යුත්තෙකු ලෙසත්, නිහතමානී පාලකයා, පාලකයෙකු ලෙසත්, දුෂ්චර්ජාතාව නො දකී. මේ අනුව තුදු නිහතමානී බවත් සාමාන්‍ය ජනතාව අතර දී එතරම් ම යෝගය නො වන බවත් පෙනේ. නයා බව දැන ගැනීමට පෙනය කළ යුතු මෙන්, ඔවුන් වෙත දී සංජ්‍ය ප්‍රතිපත්ත්‍යා වීමට නම්, තරමක තමුන් අනිමානයක් ද ඇති කර ගත යුතු වේ.

### ආත්ම සක්‍රාන්තනය:-

මෙහිදී සාමාජික වශයෙන් පෙනෙන කරුණක් නම්, පිළිගැනීමක් නොමැති කම යි. එනම්, ගුරුවරයා ගුරුවරයෙකු ලෙස, වැඩිහිටියා වැඩිහිටියෙකු ලෙස, උගතා උගතෙකු ලෙස, නො පිළිගැනීම යි. බාහිර පිළිගැනීමට පෙර, තමන් තමාව පිළිගත යුතු වේ. තමා තමාව නො පිළිගන්නා කළේ, බාහිර වශයෙන් පිළිගැනීමක් කෙසේ වන් බලාපාරොත්තු විය නො හැකි යි. තමා තුළ පිළිගැනීමක් ඇති වීමට, තමුන් ද පිළිගත යුතු තත්ත්වයක සිටිය යුතු වේ. එසේ නැති ව පිළිගැනීමට බදුන් වීම හිස් එකකි. එහි ගක්තියක්, පදනමක් නැත. පදනමක් නොමැති දෙයක පැවැත්මක් ද නැති වේ. මෙහි ලා තමාගේ උගත්කම මෙන් ම වයස්ව ද වැදගත් වේ. ඒ තුළින් තමන් තුළ ආත්ම ගෞරවයක්, ආත්මාහිමානයක් ඇති කර ගත යුතු වේ. අනතුරුව බාහිර පිළිගැනීම අලේස්‍යා කළ යුතු ය. කෙසේ වෙතත් පිළිගැනීම බලාපාරොත්තු විය යුතු දෙයක් නො වේ. එය ලැබෙන්න සැලසිය යුත්තකි. එසේ නො ලැබෙන කළේහි පමණක් තමන් අනිමානවත් ලෙස හැසිරීම යෝගය යැයි සිතේ.

### 1.12. අනිමානය හා අනිමානීවරණය

#### අනිමානය.

මෙය ධර්මයෙහි නො දැක්වෙන්නකි. එහෙත් ජාතිකත්ත්වය පිළිබඳ ව සූත්‍රයන්හි කරුණු සඳහන් වේ. ධම්මවෙතිය, අම්බටිය වැනි සූත්‍රවලදී ජාතික අනන්‍යතාවය ගැන කියුවේ. එහිදී ජාතිවාදය ප්‍රතිස්ථාප කොට

නැත. ඒ අනුව ජාතිකත්තය පිළිබඳ ව ඇති වන අහිමානය මෙහි දී සැලකීමට ගත හැකි වේ. ඉහත සූත්‍රවල ගාක්‍යයන් හඳුන්වා දී ඇත්තේ ක්‍රෝත්‍ය වගියට අයිති අය හැටියට නො ව, ජාතියක් හැටියට සි. (සකියා නාම ජාතියා) බුදුරඳුන් ද එය පිළිගෙන ඇත. ජාතිය සමග ම දේශය ද බැඳී යයි. කුමති ආකාරයකට ගබඳ පැවැත්වීමට කැඳුල්ලක් තුළ කුරුල්ලන්ට ඇති අයිතිය බඳු අයිතියක් කපිලවස්තුවෙහි ද ගාක්‍යයන්ට ඇති බව බුදුරජාණෝ ප්‍රකාශ කරති.<sup>\*\*</sup> මෙයින් අදහස් වන්නේ දේශීය අන්තර්ජාලය සි. එයින් දේශාහිමානය ද කියැවේ. මේ අනුව අහිමානයන් තුනකි.

- i. ජාතිකාහිමානය.
- ii. දේශාහිමානය.
- iii. ආත්මාහිමානය.

ජාත්‍යාලය හා බැඳී පවතිනුයේ ජාතිකාහිමානය සි. දේශානුරාගය හා බැඳී පවතිනුයේ දේශාහිමානය සි. මේ දෙක එක් ව පුද්ගල වශයෙන් ආත්මාහිමානයක් ගොඩනැගෙයි. පුද්ගල අහිමානයට මිට අමතර වශයෙන් පොරුෂය ආදි කරුණු ද යෙදේ.

### **i. ජාතිකාහිමානය:-**

ජාතියක පොරුණීකත්තය මෙන් ම, ඒ රටේ ආර්ථික, ආගමික හා සංස්කෘතික දියුණුව, ඒ ඒ ජාතියේ අහිමානයට හේතු වේ. මේ තුළින් අවධාරණය වන්නේ විශේෂයෙන් දියුණු සංස්කෘතියක් තුළ උසස් ශිෂ්ටවාචරයකි. ඒ සඳහා ආගම බෙහෙවින් ම බලපානු ඇත. මෙහිදී ආගම සම්බන්ධයෙන් ඇති වන්නේ අහිමානයකට වඩා හක්තියකි. එය ජාතියේ අහිමානයට හේතු වේ. පැරණි ශිෂ්ටවාචර වඩාන් සමඟාවිත වූයේ ආගම හක්තිය ද සමග බැඳී ශිය අහිමානයන් සමග ය. ශ්‍රීක හා ඉනු ශිෂ්ටවාචර ලෝකයේ සමඟාවනාවට පාතු වී ඇත්තේ ආගම හා බැඳී ශිය සංස්කෘතින් වශයෙනි.

## ii. දේශාභිමානය:-

යම් රටක සංවර්ධනය හෝ ප්‍රොචිත්වය සම්බන්ධ ව එම රටවාසීන්ට ඇති වන ආබම්බරය දේශාභිමානය සි. ප්‍රොචිත්වය සම්බන්ධ ව කරුණු කිපයක් යෙදේ. ඉතිහාසය, ආර්ථිකය, ආගම, සංස්කෘතිය හා දේශීය අනත්තාවය යන කරුණු ඉන් මූල් තැනක් ගති. රටක ආර්ථිකමය දියුණුව ද ප්‍රොචිත්වයට බෙහෙවින් ම බලපාන කරුණකි. අමෙරිකාව වැනි රටවල් අලුත ජනාවාස පූ දේශයන් වුව ද, ආර්ථිකමය දියුණුව මස්සේ විශාල අහිමානයක් උසුලයි. එංගලන්තය, රෝමය, ශ්‍රීසිය, වැනි රටවල් ආර්ථික වශයෙන් මෙන් ම, පැරණි ශිෂ්ටාචාර වශයෙන් ද අහිමානයක් උසුලයි. ඉඩියාව ආර්ථික වශයෙන් ධනාස්ථ නො වුන ද සංස්කෘතික හා දුරුණික වශයෙන් විශාල අහිමානයක් උසුලයි. ලක්වැසියා තුළ ද දිගු ඉතිහාසයක් ඇති ප්‍රොචි ජාතියක් හැරියට විශාල අහිමානයක් පැවැතුණ මූන්, 1505න් පසු උද වූ යටත් විෂ්න් වාදයට නතු වීමත් සමග, ඒ ප්‍රොචිත්වය හා බැඳී හිය අහිමානය ද කෙමෙන් බැස ගියේ වන. අද විදේශාධාර මත යැපෙන, තුන්වෙති ලෝකයේ රටක් බවට පත් ව ඇති බව කණ්ඩාවුවෙන් නමුත් කිව යුතු වේ.

## iii. ආත්මාභිමානය:-

මේ සඳහා ඉහත අහිමානයන් ද ඉවහල් වන බව මුළුන් සඳහන් කරන්න යෙදුණි. ඒ අනුව අහිමානවත් රටක, ජාතියක උපත ලැබේම තුළින්, මගේ රට මෙවැනි ය, මගේ ජාතිය මෙවැනි යැයි සලකා කෙනෙකුට අහිමානයක් ඇති කර ගැනීමට පූජාවන. එබදු තත්ත්වයක් නැති රටක වුව ද, තමාගේ හැකියාවන් මස්සේ අහිමානයක් ගොඩනගා ගැනීමට හැකි වේ.

කලාකරුවා තම හැකියාව මස්සේ අහිමානවත් වෙයි. වෙදා, තීතියා හා ඉංජිනේරු වැනි උසස් වෘත්තීන්හි නියැලුණාපු තම රැකියාව මස්සේ අහිමානවත් වෙති. මැති ඇමතිවරු තම තත්ත්වය මස්සේ

අහිමානවත් වෙති. විධායක නිලධාරීවරු ද ඒ ඒ නිලයන් ඔස්සේ අහිමානවත් වෙති. මේ අතර නිවැරදි, සංප්‍ර, දැහැමි ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නාහු, තම නිවැරදි දිවිපෙළවත ඔස්සේ අහිමානවත් වෙති. ඉහත කි සියලු අහිමානයන්ට වඩා මේ අහිමානය වටනේ ය. එය සැබැඳූ අහිමානයක් වන්නේ ය. නිලතල ඔස්සේ දරන අහිමානය ගර්හාවට ද ලක්වන අතර, පවතිනුයේ ද නතතුර දරන තුරු පමණි. තමන් වැරදි කරමින් දරන්නේ නාම්, එද හදවතින් අහිමානවත් විය නො හැකි ය. සැබැඳූ අහිමානයක් ගොඩ තැගෙන්නේ පුද්ගල වරණය තුළ සි.

### අහිමානීවරණය

මෙහිදී විශේෂයෙන් ආත්මිය අහිමානය අවධාරණය කෙරේ. ආත්මාහිමානයක් ඇති වන්නේ පෙළරුෂය හා සම්බන්ධව සි. පෙළරුෂයකින් තොර ව අහිමානයක් ඇති විය නො හැකි සි. පෙළරුෂය වැඩිමට ප්‍රධාන වශයෙන් කරුණු හතරක් ඉවහල් වන බව පෙනේ.<sup>125</sup>

1. දැනුම.
2. හැකියාව.
3. අත්දැකීම්
4. යහපත් වින්තනය. වශයෙනි.

දැනුම, ආකල්ප හා කුසලතා වශයෙන් පෙන්වා දෙන ප්‍රජානත, ආවේදන හා මතෝවාලක යන ක්ෂේත්‍රයන්ගෙන් අපේක්ෂා කරන්නේ ද මෙම අරමුණු සාධනය සි. මෙහි පරිපුරණත්ත්වය තුළින් ඇති වන්නා වූ, වෙනස් නො වන්නා වූ, මානසික වයස් රටාව පෙළරුෂය ලෙස පෙන්වා දිය හැකි සි.

“මතෝවීද්‍යායුද්‍යයන් යොදන පරිදි පෙළරුෂය යනු කාහටත් ඇති එසේ ම පුද්ගලයාගෙන් වෙන් කර නො සැලකිය හැකි පුද්ගල් ස්ථාවර වර්යා රටාවල එකතුවකි. එක් එක් පුද්ගලයාට විශේෂ වූ, සමෝධානිත වූ, සංවිධාන වූ, වයස් පද්ධතියක්

'පොරුෂයෙන්' විදහා දක්වයි. එම වර්යා සමෝධාතින වූ හා සංවිධාන වූ ඒවා බැවින් ස්ථාවර ය අවස්ථාවෙන් අවස්ථාවට නොවෙනස් ව පවතී. නොඩේ තම්, එය පොරුෂ ලක්ෂණයක් ලෙස නො සැලකිය හැකි ය.'<sup>126</sup>

මතා පොරුෂයකින් හෙබේ පුද්ගලයා විශාරදත්ත්වයකින් යුතු වෙයි. මහු තුළ නො බේයව, නො පැකිල ඉදිරිපත් විමේ ගක්තිය ඇත. ඒ තුළ දෙඩ්මලු බවක් තිබිය නො හැකි ය. දෙඩ්මලුකම තුළ ඇත්තේ විශාරදත්ත්වයක් නො ව වාචාල බවකි. අහිමානය නිහැඳියාව තුළ පැවැතිය යුත්තකි. අහිමානී පුද්ගලයා අවශ්‍ය තැන දී පමණක් දෙඩ්මලු වෙයි. සර්පයකු ද්‍රීප කරන්නේත්, නයා පෙනය කරන්නේත් නිර්හිත කමකට නො ව බියගුලු කම නිසා ය. එමෙන් පුද්ගලයා දෙඩ්මලු වන්නේ හැකියාවකට වඩා නොහැකියාව වසා ගැනීමට ය. උගතා, බුද්ධීමතා නිශ්චලිද වන අතර, තුළගතා දෙඩ්මලු වන්නේ මේ සේතුවෙනි. කඩාව තුළ වැදගත් කමක් නොමැති බව මුළු නො දනිති. එහෙත් නිශ්චලිදතාවය හයානක බව ඇතුළෙමක් කියති.

එහි කිසියම් සත්‍යයක් නැත්තේ ද නො චේ. ද්‍රීපයා තුළ කජා නැති හෙයිනි. එසේ ම කජාකරුවා තුළ වැඩ නැති බවත් බොහෝ දෙනා දනිති. මහු කජාවෙන් ම වැඩ පෙන්වන්නෙකි. එහෙත් අහිමානී පුද්ගලයින් සිතන අන්දමේ හයානකකමක් ද, අහිමානී පුද්ගලයා තුළ නැත. සැබැඳු අහිමානවත් පුද්ගලයෙක් තවත් කෙනෙකුගේ අහිමානය කෙලෙසන්නේ නැත. මක් නිසා ද යත්? තමාගේ අහිමානය මෙන් සලකන හෙයිනි. එසේ නම් කෙනෙකුගේ අහිමානය කෙලෙසන්නේ, අහිමානයක් නැති හෝ කෙලෙසුණු අහිමානයක් ඇතියෙකි. පොරුෂ වර්ධනයෙහි ලා පදනම වී ඇත්තේ අධ්‍යාපන පරිසරය ය. මෙය අංශ තුනකින් සම්පූර්ණ වන බව, මේට අර්ධගතවර්ශයකට පමණ පෙර අධ්‍යාපනයුදින් පෙන්වා දී තිබේ. එනම්,

- i. Reading - කියවීම
  - ii. Writing - ලිවීම
  - iii. Arithmetic - ගණිතය
- යනුවෙනි.

එහෙත් කල් යාමේදී, මෙම අරමුණු තුන ඉටු කිරීමෙන් සමාජයට දුන් අධ්‍යාපනය සාර්ථක නො වූ බව පෙනී ගියෙන්, තවත් අංශ දෙකක් අප්සේකීත විය. එනම්,

- i. Respect - ගෞරවය
- ii. Responsibility - වගකීම

මෙයින් පොරුෂ වර්ධනය අප්සේකා කෙරේ. මේ තුළ ඇත්තේ වර්යා සමෝධානයකි. එය මතාව සංවිධානය වූ වරිතයකි. සංවිධානය වූ වරිතයක අභිමානය පඩුවන් විසින් නොයෙක් ආකාරයෙන් පෙන්වා දී තිබේ.

සංවිධානය වූ වරිතයක අභිමානය:-<sup>127</sup>

1. යමක් ගත් විට එය එතැන ම තැබීමට මතක තබා ගනී.
2. අඋයම පිබිදීමට ආයා කරයි.
3. අනුත්ගේ උපදෙස්වලට සාවධානව කන් දෙයි.
4. තමා හා අවට පරිසරය පිරිසිදුව තබාගනී.
5. අනුත්ගේ දෙස් නො සොයා සේවය උපරිම අයුරින් ඉටුකොට තමා ගැන සතුවූ වෙයි.
6. හැම වැඩක් ම ක්‍රමානුකූලව කිරීමට උත්සහ කරයි.
7. තමා ද ක්‍රමානුකූල වීමට යත්ත දරයි.
8. ගෞරව කළයුත්තාට මුළු හදින් ම ගෞරව කරයි.
9. අනතුර කල් ඇතිව හළුනා ගනී.
10. ප්‍රයිඛිලි වෙයි.
11. වචනය ප්‍රවේශම් කරයි.
12. පටන් ගත් කටයුත්ත නිමාව දක්වා ගෙන යාමට යත්ත දරයි.
13. අපකීර්තියට බිය වෙයි.
14. ප්‍රශ්න ඉදිරියේ අභිත වෙයි. එහෙත් ඉවසිලිමන් ය.

අඟවයින් අතර ආජානෙයා නම් අඟව වර්ගයා අභිමානවන් සත්ව විශේෂයෙකි. එම අඟවයා ස්වාමියාගේ අදහස් දැන කටයුතු කරයි. පහරක් ලැබුමට ඉඩක් තබා නො ගනී. එය තමාගේ අභිමානයට

අඩවක් කොට සලකයි. අහිමානවත් පුද්ගලයා ද එපරිදි ය. ඇණුම්-බැණුම් හා රුවුම්-ගෙරවුම්වලට අවකාශයක් තබා නො ගනී.

මේ අහිමානවත් පුද්ගලයෙකුගේ අහිමානීවරණය යි. අහිමානය අධිමානයට ද සම්බන්ධ වේ. ඒ, මම ජය ගත්තෙක්මී, යන අහිමානය අනුව සි.

## 2. පරිච්ඡේදය

### 2.1. අධිමානය (Over estimation)

අහිමානය ද ඉක්මවා ගිය, මානයේ එක්තරා අවස්ථාවක් ලෙස 'අධිමානය' ඒකදේශයකින් පෙන්වා දිය හැකි ය. එසේ පෙන්වා දිය හැකි වන්නේ මූලදී සඳහන් කළ පරිදි අධිමානය අවස්ථාමය තත්ත්වයක් නිරුපණය කරන අතර, තවත් පැත්තාකින් මානයට ද කාරණයක් වන බැවිනි. මේ මානය වෙනත් මානයන් මෙන් නො වි, අහිමානයට ද ඉහළින් ක්‍රියා කරන බවක් පෙනේ. අධිමානය හෙවත් මාරුග එල ලද ලද ලෙස මූලාවට පැමිණී පුද්ගලයා කළුපනා කරන්නේ, තමන් ලොවක් ජය ගත් පරිදේදෙනි. සංසාර සාගරයෙන් එතෙර වීමට ඉතා ආසන්න ලෙසිනි. ඒ අනුව තමන් ආර්ය පුද්ගලයෙකු වශයෙන් ලෝකේත්තර භූමියට පිටිසි අතිශේෂ්‍යයි, අත්තිභවනීය, ජයග්‍රාහකයෙකු ලෙසිනි. එහෙත්, රහන් වී යැයි, සැබඳවන් ම මූලා ව්‍යවත් තුළ, එබදු මානයක් තබා කිසිදු මානයක් පැවතිය නො හැකි ය. මානය පවතින බව දැනෙන්නේ නම්, රහන් වී යැයි මූලා නො වන්නේ ය. අධිමානය ඒකදේශයක මානයක් ලෙස හඳුන්වා දෙන්න යොදුණේ ඒ අනුව සි.

'අධිමාන' නාම මාත්‍රය ද බොහෝ දුරට නො දන්නවුන් මූලාවට පත් කරන්නකි. අධිමානය කී විට බොහෝ දෙනා සිතා ගන්නේ අහිමානී තත්ත්වයකි. එහෙත් මෙය එබදු මානයක් නො වන බව ඉහත සඳහන් විය. මේ අවස්ථාමය තත්ත්වයකි. එනම්, යෝගියා නො පැමිණී ධ්‍යාන

හා මාගිත්ලවලට පැමිණි ලෙස වටහා ගන්නා වූ ද, හැඟී යන්නා වූ ද තත්ත්වයකි. මෙය අභ්‍යන්තරික වශයෙන් ම සිදු වන්නකි. එබැවින් මුළාවන් අතර සැබැඳී ම මුළාව මෙන් ම, බලවත් ම මුළාව යැයි ද කිව හැකි වන්නේ ය.

මේ ලෝකයෙහි වනාහි උමතු වූවේ අට දෙනෙක් වෙතැයි අවුවාවාරී බුදුගොස් මාහිමියෝ දක්වති. “ඉමස්ම් කිර ලොකේ අටියාලම්මතකා නාම”.<sup>1</sup> මෙයින් කියුවෙන්නේ පාපිග්චන සියලු දෙනා ම උමතු වූවන් ය, යන්න ම නො වි, ඒ හා සමාන ගැඹුරු පුළුල් අරුතකි. පාපිග්චන භාවය තුළ තිබෙන්නේ මමත්ත්වය දැඩි ව ගැනීමකි. එය බොඳේ දරුණනය අනුව එක්තරා මුළාවකි.<sup>2</sup> මෙසේ මූලික සංකල්පය ම මුළාවක් වූ කළේහි ඒ තුළ හට ගන්නා වූ සියලු සංකල්පයන් ම බොහෝ දුරට මුළාවන් වන්නේ ය. ඊටපසු සත්ත්වයා “අන්තො ජටා බහි ජටා-ජටාය ජරිතා පජා”<sup>3</sup> කි පරිදි ඇතුළතත් අවුල් ය පිටතත් අවුල් ය, අවුලෙන් අවුලට පත් ව යොනිසොමනසිකාරයෙන් තොර ව ජීවත් වෙයි. මෙහි ඇත්තේ එක්තරා අන්දමක උමතු ස්වභාවයකි. මේ අනුව පාපිග්චන මුළු දිවිය ම බොහෝ දුරට මුළා තත්ත්වයක පවති.

එහෙත් මමත්ත්වය හැර ජීවිතයේ සියලු මුළාවන් මතුපිටින් හෙවත් බාහිර විෂය සංකල්පනා තුළ වන්නා වූ යවතිම ය. එතෙකුදු වුවන් මේ අධිමාන සංඛ්‍යාත මුළාව වනාහි එසේ නො වේ. අභ්‍යන්තරික වශයෙන් සිතේ ම ඇති වන්නා වූ, මානසික විපර්යාසයන් තුළ සිදු වන්නා වූ මානසික ස්ථියාදමයකි. එය පදනම් සහගත ය. සංකල්පනාවන්හිත්, මානසික විපය්‍රාසයෙන් සැබැඳී වෙනසක් ඇතු. සංකල්පනා බොහෝදුරට බාහිර වස්තු විෂය හා සම්බන්ධ වන අතර, මානසික විපය්‍රාස අභ්‍යන්තරික මතෙකස්ක්වෙතනා හා සම්බන්ධ වේ. සංකල්පනා බොහෝ දුරට මතාකල්පිත ය. ඒ අනුව මවා ගැනීම් හෝ සිතා ගැනීම් වේ.

අභ්‍යන්තරික විපය්‍රාස මවා ගැනීමක් හෝ සිතා ගැනීමක් හෝ නො වි, සිතේ ම හටගන්නා වූ තත්ත්වයකි. ප්‍රායෝගික ව සිදු වන්නකි. එබැවින් මේ මුළාවට සැවොම ද පත් නො වෙති. විදුරුණනා මාගියේ ගමන් කරන්නා වූ යෝගාවවරයා තුළ, විදුරුණනාව වැඩිමෙන්

කෙකලස් තුනි වී යාම තුළ ම සිදු වන්නා වූ මානසික සට්ට්‍රයක් හෝ කිසියම් මතේ ප්‍රාන්තිකයක් තුළ සිදු වන්නකි. එය ප්‍රාදු කළුපිතයක් හෝ මවාගැනීමක් හෝ නො වන්නේ ය. එහෙත් සත්‍යයක් ද නො වන්නේ ය. එහෙයින් මෙය බලවත් මුලාවකි. ඩුම් අතර ද වෙනසක් සිදු වන අවස්ථාවක් පාදක වන හෙයිනි. එනම් පෘථිජ්‍රන ඩුම්යේ සිට ලෙස්කෝත්තර හෙවත් ආයුෂී ඩුම්යට පිටිසෙන අවස්ථාව හා සම්බන්ධ වීම සි. මෙය ව්‍යවහාරික වශයෙන් අපුකට කරුණකි. එහෙත් යෝගීන් විසින් විශේෂයෙන් දැන ගත යුත්තකි. මුලා වන බව අසන්න ලැබෙන මුත්, පොත පතින් අසන්න ලැබෙන්නේ විරල වශයෙනි. මේ පිළිබඳ පොත්පත් ලියැව් විවාරයට හෝ විශ්‍රාජයට ලක් වී නොමැති හෙයිනි.

අධිමානය සාමාන්‍ය සිතක ඇති වන්නක් නො වේ. හාවනා වශයෙන් වැඩුණු සිතකට ම අරමුණු වන්නකි. ගුනමය යුනය ඔස්සේ සිතා ගැනීමේ හැකියාව ද ඇතේ.<sup>4</sup> භාවනා වශයෙන් වැඩු සිත සාමාන්‍ය සිතක් නො වේ. මතෙක්විද්‍යාව අනුව එය අධිමානසික තත්ත්වයකි. අධිමානසිකත්ත්වය තුළින් වන්නා වූ මුලාව යන අර්ථයෙන් ‘අධිමාන’ නම් විය හැකියි. මේ මතාස පිළිබඳ මැන ගැනීමකි. එහිදී නිරණායක වන්නේ අධිමානසික තත්ත්වයන් ය. මෙසේ අධිමානසිකත්ත්වයෙන් මතාස පිළිබඳ අධිතක්සේරුවට පැමිණීම් අර්ථයෙන් ද ‘අධිමාන’ විය හැකියි. මේ තුළින් ඇති වන්නා වූ අධික මානය ‘අධිමාන’ නම් වන බව සමත්තපාසාදිකා විනය අවුවාවෙහි දැක්වේ. “අධිමානෙනා”න් ති අධිගතමානෙන; අධිගතා මයන්ති එව් උප්පන්නමානෙනනාති අත්තේ. අධිකමානෙන වා; එද්ධමානෙනා”න් අත්තේ”<sup>5</sup> යනුවෙනි.

අධිමානෙන යනු, අධිගතමානයෙන් (යනුයි), (එනම්) අප්‍රමාත්‍යාලයන්ට පැමිණීයෙම් සි මෙසේ උපන් මානයෙන් යනු අර්ථ සි. නොහොත් (ප්‍රසාද සම්බන්ධ ව සට්ට්‍රය) අධික මානයෙන් ස්ත්‍රීය මානයෙන් යනු අර්ථ සි. අධිගත යන්නෙන් කියුවෙන්නේ අධිගමයට පැමිණී යන්න සි. එනම් මාත්‍රාලාවකෝධය සි. මෙහි දැක්වෙන ආකාරයට දිනාන අවස්ථාවන් හැර, මාත්‍රාල අවස්ථාවන් ම අධිමාන තත්ත්වයෙහි ලා ගැනෙන බව පෙනේ. අහිඛ්‍ය තුළ අධිමානය පිළිබඳ විස්තර වන එක ම තැන ලෙස පෙනෙන්නේ විහානප්‍රකරණ පායය පමණි. එහි පෙන්වා දෙන්නේ ද නො පැමිණී මාත්‍රාලයන්ට පැමිණී

ලෙසින් ඇති කර ගන්නා වූ මානයන් හැටියට යි. ඒ මෙසේ ය.

"තන් කතමො අධිමානෝ: අප්පත්තේ පත්තසක්කිතා අකතේ කතසක්කිතා අනදිගතේ අධිගතසක්කිතා අසවිජිකතේ සවිජිකත සක්කිතා, යො එවරුපා මානෝ මක්කුනා මක්කිතත්ත්ව උත්තනි උත්තනාමො ධරු සම්පූග්ගාහො කෙතුකමුතා විත්තස්ස අයා වුව්වති අධිමානෝ" එහි අධිමානය කවරේද යත්? නො පැමිණිය (සිවිසස්) හි පැමිණි සංයු ඇති බව ය, නො කළ (මාගී) කෘත්‍යායෙහි කළ සංයු ඇති බව ය, අවබෝධ නො කළ (සිවිසස්) දහමි අවබෝධ කළ සංයු ඇති බව ය. ප්‍රත්‍යාස්‍ය නො කළ දැයෙහි ප්‍රත්‍යාස්‍ය කරන ලදැයි සංයු ඇති බව ය. යම් මෙබදු මානයක් මානාකාරයෙක්, මානය කළ බවෙක් උත්තනියෙක්, උත්තනාමයෙක්, මානද්ධිව්‍යයෙක් සිත නාගා ගැනීමෙක්, විත්තයාගේ තේතුකමුතායෙක් වේ ද, මේ 'අධිමාන' ය දි කියනු ලැබේ."

මේ විභාගප්‍රකරණය අධිමානය පැහැදිලි කර දෙන ආකාරය යි. මෙහිදී ද අධිමානය හඳුන්වා දෙන්නේ මාන කාරණයක් වශයෙනි. මෙහි දක්නට ලැබෙන විශේෂ ලක්ෂණය වන්නේ අධිමානයක් යෙහි ලා ද්‍රාන අවස්ථාවන් නො ගැනීම ය. විනයේදී උතුරුමිනිස්දම්පි දැක්වූ ද්‍රානයන් මෙහි නො දැක්වීමට විශේෂ හේතුවක් තිබිය යුතු යි. විභාගප්‍රකරණය අධිමානය දක්වන්නේ මාගී-එල සම්බන්ධ කර ගෙන යි. එය ම මානයට කාරණයක් ලෙස දැක්වීම අනුව, මේ විග්‍රහය සම්පූර්ණ පැහැදිලි කර දීමක් නො වන්නේ ය. රහත් වූ ලෙස මූලා වුවහු තුළ මානයක් ඇති විය නො හැකි බව ඉහත දී සඳහන් කරන්න යෙයුණි. එහෙත් මෙහි දක්වන්නේ මාන කාරණයක් වශයෙනි. මේ පිළිබඳ නිරවුල් පැහැදිලි කිරීමක් සම්මෝහවීනෝදතී විභාග අව්‍යාච තුළ දැක්වේ. ඒ මෙසේ ය. "අධිමාන නිද්දෙසේ අප්පත්තේ පත්තසක්කිතා"ත් වත්තාරි සවිවාති අප්පත්වා පත්තසක්කිතා; අකතේ"ත් වතුහි මග්ගෙහි කත්තබිඛිවිච්ච අකතේයේ"ව අනදිගතේ"ත් වතුසවිච්චමෙම අනදිගතේ; අ ස ව ඒ ක ත ත"ත් අරහත්තේන අපවිච්චකතේ; අයා අධිගතමානෝ නාම වුව්වති".

මෙහි මානයක් නො දැක්වේ. අප්පත්ත, අකත, අනදිගත යන

තත්ත්වයන් මාගී-ඒල හා සම්බන්ධ කොට දක්වා තිබේ. විහළ පායයෙහි ආ "...එචුපො මානෙ මක්සුනා මක්සුනිතත්ත්..." යනාදී මානාලක්ෂණ පායයට අර්ථ නො දීමෙන් පැහැදිලි වන්නේ බුදුගොස් හිමියන් අධිමානය, මානායකට ව්‍යා අවස්ථාවක් ලෙස මතු කොට දැක්වූ බව සි. තවද “අජ්පත්තේ පත්තසක්සිතා” යන්නට දියාන ද ඇතුළත් කිරීමේ හැකියාව ඇති. එහෙත් දිග විස්තරයක් ඉදිරිපත් කරන මෙම විහළ අවුවා පායයේදී එය (ධ්‍යාන) අත්හැරියේ සුළුවෙන් සලකා නො ව, ගැමුරින් කල්පනා කොට, එසේත් නැති නම් පුත්ල් අවබෝධයකින් පුතුව ය. එසේ නැති ව, පාරාජ්කපාලියේදී පෙළෙහි දැක්වූ කාරණයක් මෙහිදී අත්හරින්නේ නැති. එවිට පාරාජ්කපාලියේ දැක්වූයේ මත්ද? යන ප්‍රශ්නය මතු වේ. ඒ එහි දැක්වෙන වක්ද්වාවට දියානය ද ප්‍රමාණවත් වන හෙයිනි. විනය අවුවාවේදී දියාන සඳහන් කරන්නේ පෙළේ දැක්වූ නිසා ම බව දියාන දක්වන ආකාරයෙන් පැහැදිලි වේ.

අවුව්තරමින් දියාන සතරවත් නම් වශයෙන් දක්වා නැති. දක්වා ඇත්තේ ද කැටී කරමින් ය. “එවං ක්‍රියානාදයෙ අනෙකඩම්මා වුත්තා” ක්‍රියානත්ති; පයිමං ක්‍රියානං දුතියං ක්‍රියානත්ති ආදිමාහ”<sup>10</sup> යනාදී වශයෙහි, මෙසේ නාම මාතුයෙන් හෝ දක්වා ඇත්තේ පෙළෙහි ආ මූල් කරුණු වෙනස් කරීමට හෝ වෙනත් අර්ථ කුහන සැපයීමට හෝ නො යැමි පිළිවෙත අනුගමනය කරමින් බව පෙනේ. මේ කරුණු ප්‍රකට කරමින් බුදුගොස් හිමි අධිමානය විශේෂ නාමයකින් හඳුන්වා දෙයි. එනම් ‘අධිගතමාන’ යනුවෙනි.

“අයං වුව්වති අධිමානෙ අයං අධිගතමානෙ නාම වුව්වති”<sup>11</sup> (මේ අධිමාන නම් වේ. මේ අධිගතමාන නම් (ද) වේ). මේ නාමයෙන් අධිමානයන් කියුවන තත්ත්වය ව්‍යාන් මතු කර පෙන්වයි. ‘අධිගත’ යනු අධිගමනය හෙවත් අවබෝධයට පැමිණි යන අරුත්ති අතිත කාල කාදන්ත නාමය සි. වර්තමානයට අධිග්‍රහණති, අධිගමති, යනුවෙන් සුයාපදය සැමදී. ‘අධිගම’ යනු හාට කාදන්තය සි. අතිතයට ‘අධිගත’ විය. අංගුත්තර නිකායේ දශක නිපාතයේ අක්කොසක සුතුය හා කනී සුතුය තුළ මේ ව්‍යාන හමු වේ. “අනාධිගතං නාධිග්‍රහණති, අධිගතා පරිභායන්ති”<sup>12</sup>

(අක්කොසක සූත්‍රය) "ඉදාවුසා හික්බු කත්පී නොති විකත්පී අධිගමෝසු"<sup>13</sup> (කත්පී සූත්‍රය) ධම්මපදයෙහි "තෙ සාරං අධිගච්චන්ති"<sup>14</sup> ආදි වගයෙන් හමුවේ. මේ අධිගමය සම්බන්ධ අවබෝධය නම් වතුරායේසත්‍යාචාරෝධය හෙවත් මාගිල්ලාචාරෝධය සි. අධිමානය උපදින්නේ කවුරුන් තුළ ද ? තුළ පදින්නේ කවුරුන් තුළ ද ? යන වගත් විභංග අටුවාවෙහි පැහැදිලි ව දැක් වේ. ඒ මෙසේ ය.

"අයං පන කස්ස උප්පත්තති ? කස්ස න උප්පත්තති ?  
 අරියසාචාරකස්ස තාච තුළපත්තති සෞති  
 මග්ගේලනිඩ්බාණපහිනකිලෙසාච  
 සිවියකිලෙසපවිවවෙක්බණෙනව සක්ෂාත සෞමනස්සාච  
 අරියගුණපරිවෙද නික්කඩබා, තස්මා සාතාපන්නාදිනා  
 අහං සකදාගාම්ති ආදි වසෙන මානො න උප්පත්තති.  
 දුස්සිලස්සාච්පි න උප්පත්තති ... සෞති අරියගුණයිගමේ  
 නිරාසාච සිලවතො'පි පරිවිචත්ත කම්මටියානස්ස  
 නිද්දරාමතාදි අනුපුත්තස්ස න උප්පත්තති."<sup>15</sup>

මේ අනුව ආයේ ග්‍රාවකයාට පළමුව තුළපදී. ඔහු වනාහි මාගි-එල නිරව්‍යාණයෙන් ප්‍රහිණ කළ කෙලෙස් ද, අවශේෂ කෙලෙස් ද ප්‍රත්‍යාවේශ්‍යා, කිරීමෙන් හටගත් සෞමනස් ඇත්තේ ආයේ ගුණ ප්‍රතිවේදයෙහි සැක තැන්තේ වෙයි. එහෙයින් සේතාපන්නාදින්ට 'මම සකදාගාම්'යි ආදි වගයෙන් අධිමානයක් හෙවත් මූලාචක් ඇති නො වෙයි. දුෂ්සිලයාට ද තුළපදී, ඔහු වනාහි ආයේගුණයිගමයෙහි අප්ස්සාචක් තැන්තේ ම ය. සිල්වත් වූයේ නමුදු අත්හරිනලද කම්මහන් ඇති, නිද්දරාමතාදියෙහි ඇලුණහුට ද තුළපදී. මෙලෙයින් පළමුව අධිමානයට නො පැමිණෙන්නවුන් පෙන්වා දෙයි. අනතුරුව පැමිණෙන්නේ කවුද යන වගත්, ඔවුන්ගේ ප්‍රහේද හා කාලවකවානුත් දක්වයි. ඒ මෙසේ ය. "පරිසුද්ධසිලස්ස පන කම්මටියානෙ අප්පමත්තස්ස නාමරුපං වවත්ප්‍රපෙත්වා පවිචයපරිග්‍රහන විති ලේඛකංජස්ස තිලක්බණ. ආරෙපෙත්වා සංඛාර සම්මසන්තස්ස ආරද්ධවිපස්සකස්ස උප්පත්තති, උප්පන්නේ ව සුද්ධසමථලාහි වා සුද්ධවිපස්සනාලාහි වා අත්තරා යුපෙති."<sup>16</sup>

මේ අනුව පිරිසිදු සිල් ඇති, කමටහන්හි තො පමා වූ, නාමරුපධර්ම (හේතු-ප්‍රත්‍යා වශයෙන් බලා තහවුරු වීමෙන්) සැකු දුරකොට, ත්‍රිලක්ෂණයට නගා සංස්කාරයන් සම්මරුගනය කරන්නා වූ, ආරද්ධවිපස්සක පුද්ගලයාට (අධිමානය) උපදී. අධිමානය උපදින්නේ කවුරුන් තුළ ද යන වග මින් පැහැදිලිව කියුවේ. ඒ අනුව සැකු දුරකොට කංඛාවිතරණ විසුද්ධියට පැමිණී යෝගාවචරයා මින් අදහස් කෙරේ. මොහු විනාහී විද්‍රුගනා මාගියේ බොහෝ ඉදිරියට හිය අයෙකි. වූල සෝකාපන්න තත්ත්වයට පැමිණීයෙකි.<sup>17</sup> විද්‍රුගනාවහි දියුණුවට පැමිණී යෝගාවචරයින්ට ම ඇති වන්නකි; සි පැවසීම ඒ අනුව යුත්ති සහගතය. මෙහිදී ද්‍රානලාහින් ගැන කිසිදු කරාවක් තො කෙරේ. මේ අවස්ථාවේදී අධිමානයට පැමිණෙන යෝගාවචරයා තමාගේ මූල කරමස්ථානය හැරපියා දුටුවා වූ ආලෝකාදී දැඩිවිධ විද්‍රුගනා උපක්ෂේරයන් ආස්ථාදානය කෙරෙමින්, නිකන්තිය නම් වූ, විද්‍රුගනාව පිළිබඳ සියුම් තෘප්තාවක් ඇති කොට ගෙන වාසය කෙරෙන බැවි විශුද්ධිමාගියේ දැක්වේ.<sup>18</sup> මේ අවස්ථාව වන විට යෝගියාගේ සිත බොහෝ දුරට කෙලෙසුන්ගෙන් (විෂ්කම්භන වශයෙන්) විනිරුම්ක්ත ය. රහතන්වහන්සේ කෙනෙකුගේ මෙන් සිත පවතින බව අටුවාව කියයි. මේ තත්ත්වය කොපමණ කළක් පවති ද යන වගත් එහි දැක්වේ. ඒ මෙසේය.

උප්පන්නේ ව සුද්ධයසමථලාහි වා සුද්ධවිපස්සනාලාහි වා අන්තරා යපෙති. සො හි දසපි විසම්පි තිංසම්පි වස්සානි කිලෙසසමුදවාරං අපස්සන්නො අහං සොතාපන්නොති වා සකදාගාමීති වා අතාගාමීති වා මක්ෂේක්ති, සමථවිපස්සනාලාහි පන අරහත්තේ යෙව යපෙති, තස්ස හි සමාධි බලෙන කිලෙසා වික්බම්හිතා විපස්සනා බලෙන සංඛාරා සුපරිග්‍රහිතා තස්මා සටියිපි වස්සානි අසීතිපි වස්සානි වස්සසතම්පි කිලෙසා න සමුද්වරන්ති බැණාසවස්සෙට විත්තාවාරා හොති.<sup>19</sup>

සමථයානික හා විපස්සනායානික යැයි හාවනා මාගි දෙකක් වෙයි. එනම් සමථ පුරුවංගම විද්‍රුගනාව හා සමථ කමටහන්හි තොර විද්‍රුගනාව ම සමථ පුරුව කොට ගත් විද්‍රුගනාව යනුවෙති. ඇති වූ අධිමානය මේ දෙදෙනා අතර ද වෙන් වශයෙන් පවතින බව එහි දැක්වේ. ඒ අනුව අධිමානය බලපවත්වන කාල ප්‍රමාණයන් ද වෙනස්

වේ. ගුද්ධ විද්‍යාගනායානීකයා වනාහි දස, විසි තිස් වසර ගණන් හෝ කෙලෙපුන්ගේ හැසිරීමක් නො දකින්නේ මම සේතාපන්න හෝ සකඩාම හෝ අනාගාම හෝ වෙමි සි සිතයි. සමඟ පුරුව්ගම විද්‍යාගනායානීකයා වනාහි රහත් ලෙස සිතයි. මහුගේ වනාහි සමාධිබලයෙන් කෙලෙස් විෂ්කම්භණයට පත් ව ඇති අතර, විද්‍යාගනා බලයෙන් සංස්කාරයෝ පිරිසිදින (සංසිද්ධවන) ලද්දහු ය. එහයින් නො තැගෙත්. ක්ෂීණාගුවයෙකුගේ මෙන් විත්තාවාරය (සිතේ හැසිරීම) වෙයි. හෙතෙම මෙසේ දීර්ස කාලයක් කෙලෙපුන්ගේ උදවීමක් නොදකින්නේ සේවාන් ආදී අතරක නො සිට මම රහත් යැයි සිතයි. මෙසේ රහත් ලෙස අධිමානයට පැමිණි තෙරවරුන් කිහිප තමක් හඳුන්වා දෙන විහාර අවුවාව ඉන් එක් වරිතයක් මෙසේ පැහැදිලි කර දෙයි.

### මහානාගමෝර කථා පූවත :-

තලගුරු වෙහෙර ධම්මදින්න තම සිවිලිසිසියා පත් මහරහත් තෙර කෙනෙක් විසුහ. උන්වහන්සේ බොහෝ සිකුෂාසංසයාට අවවාද දෙන සේක. එක් ද්වසක් තමා දිවාස්ථානයෙහි වැඩහිද, අප ඇශ්වරු උස්වැලිවාසී මහානාග ස්ථ්‍රීරයන් වහන්සේගේ මහණකම මුදුන් පැමිණියේද නැද්දැයි ආවිර්තනා කරණසේක, උන්වහන්සේ පුහුදුන් බව දැක, මා නො හිය කළ පුහුදුන්ව ම කළරිය කරන්නේ යැයි දැන, අහසට සංද්ධියෙන් පැනනැගී දිවාස්ථානයෙහි වැඩහුන් තෙරුන් සම්පයට බැස වැද වත් දක්වා එකත්පසක වැඩසිටි සේක. ඇවැත්ති, නොකළේහි ආයේ කිම් දැයි විවාල කළ, ස්වාමිනි, ප්‍රය්න ඇයිමට ආයමි සි කිහ. ඇවැත්ති, විවාරව. දන්නෙම් තම කියමි සි කි කළේහි ප්‍රය්න දහසක් විවාලහ.

තෙරුන් වහන්සේ විවාල විවාල ප්‍රය්න නො පැකිල විසඳු සේක. එකළ ස්වාමින් වහන්සේගේ යුතා තියුණු ය, තුළුවහන්සේ කවර ද මේ ධම්ය අවබෝධ කළ සේක්දැයි විවාල කළ, ඇවැත්ති, මෙයින් සැට වසකට පෙර යැයි කිහ. ස්වාමින්වහන්සේ සමාධියට ද සමවදනා සේක් දැයි විවාල කළ, එය අපට බරක් නො වේ යැයි වදුලහ. ස්වාමිනි, එසේ තම එක් ඇතෙකු මවනු මැනවැ සි කිහ. තෙරුන්වහන්සේ

සවිපුදු ඇතකු මැඩ්ඩිහ. ස්වාමීනි දැන් මේ ඇතා කන් නිය්වල කොට තබාගෙන නගුට දික් කොට ගෙන සෞඛ්‍ය මූඩියෙහි බහාගෙන බිජිපුණු සේ කුකුද්වනාද කරමින් ඔබ අභිමූඩයට එන ලෙසන් කළ මැනවැයි කිහි. තෙරුන්වහන්සේ එසේ කොට තමන් වෙත වේගයෙන් එන ඒ ඇතාගේ බිජිපුණු අයුරු දැක තැගිට පැන යන්නට සැරපුණු සේක. රහත් තෙරුන්වහන්සේ උන්වහන්සේගේ සිවුරුකොනා අල්වා ගෙන, ස්වාමීනි රහතුන්ට තැකි ගැනීමක් ඇති වේදැයි ඇසු සේක.

උන්වහන්සේ එකල තමා පුහුදුන් බැවි දැන ඇවැන් ධම්මදින්නයෙනි, මට පිහිට වෙනු මැනවැ සි කියා පාමුල උක්කුරිකයෙන් පුන් සේක. ස්වාමීනි තුළවහන්සේට පිහිට වීම සඳහා ම ආම්, ඒ ගැන තොසිනුව මැනවි සි කියා කමටහනක් දුන්හ. තෙරුන්වහන්සේ කමටහන් ගෙන සක්මනට පිවිස තුන්වැනි පියවරෙහි දී ම අගුල්ලය වූ අහිත්වයට පැමිණී සේක.<sup>20</sup>

මේ කතා පුවතින් අධිමානය පිළිබඳ දැන ගත හැකි කරුණු කිහිපයක් ම වෙයි. තෙරුන් වහන්සේ සැට්ටවසක් තරම් දිර්ස කාලයක් මුළාවට පත් වී සිටි බව එක් කරුණකි. එපමණ කාලයක් පුරාවට කෙලෙස් මතු නො වී තිබීම තුළින් අධිමානය තුළ එබදු තත්ත්වයක් පවතින බව මින් සනාථ වේ. ධම්මදින්න තෙරුන් විවාල පුශ්න දහසට ම පිළිතුරු දීම තුළින් පැහැදිලි වන්නේ කොපමණ අවබෝධයක් තිබුණේ ද යන වග සි. අනෙක් කරුණ රහත් තෙරුන් කමටහන් දීමෙන් අනතුරුව තුන්පියවරකින් ම අරහත්ත්වයට පත් වීම සි. එහින් පෙනී යන්නේ රහත් වීමට ඉතාමත් ම ආසන්න ව සිටි අවස්ථාවක මෙසේ මුළාවට පැමිණ ඇති බව සි. එසේ ම අධිමානය තිබෙන තුරු ඉදිරියට හෙවත් අවබෝධයකට නො පැමිණෙන බව සි.

මෙසේ රහත් විනැයි අධිමානයට පැමිණීයන් වශයෙන් මහාදත තෙරුන් හා වූල්පුස්ම්ම යන තෙරවරුන්ගේ ද නම් එහි සඳහන් වේ.<sup>21</sup> විද්‍යාවත්තුවර්තීන් රචනා කරන ලද සාගසරණ ග්‍රන්ථයෙහි ද රහත් විනැයි අධිමානයට පැමිණ සිටි තෙරවරුන් දෙනමක් වශයෙන් මහාසීව තෙරුන් හා මහාතිස්ස තෙරුන්ගේ කජාපුවත් දැක්වේ. මහාසීව තෙරුන් ද මහානාග තෙරුන් මෙන් දිජාගණයා තිස්දහසක් රහත් හාවයට පැමිණවූවෙකි. එක් රහත් ශිෂ්‍යයෙක් ගුරුවරයාගේ නොරහත් බව දැන, සංවේගය ඇති කොට කළකිරීමට පමුණුවාලම් සි

සිතා, උන්වහන්සේ වෙතට වැඩිමකාට ධම්පදයක් උගන්නට ආම් සිකිය. තෙරුන් වහන්සේ ද, ඇවැත්ති, බොහෝ දෙනා උගන්නාහ. එහෙයින් තොපට අවසරයක් නැතුයි වදුල සේක. රු දච්ලේ දෙක්හි ම අවසරයක් නොලදින්, ස්වාමීනි, මෙසේ අවකාශයක් නැති කළ තුෂ්චවහන්සේ වෙතට එන මරුට කෙසේ අවසරයක් ලැබේ දැයි විවාලේ ය. එයින් සංවේගයට පැමිණි තෙරුන් තම නොරහත් බව දැනා, පසුදින අභියම ම පිටත් ව ගොස් තිස් වසරක් පුරා දැඩි ප්‍රයත්නයක යෙදී අවසානයේ සිවුපිළිසිඹියා පත් මහරහත් හාවයට පැමිණියහ.<sup>22</sup>

මහාතිස්ස තෙරුන් වනාහි ඉහත සඳහන් ධම්මදින්න තෙරුන්ගේ උපාය මාගීයෙන් නොරහත් බව දැන ගත්තෙකි. උන්වහන්සේ ඉදිරියෙහි පොකුණක් මවන්නැයි පවසා එහි මධ්‍යයෙහි විශාල නොලම් මලක් මත ස්ත්‍රී රුපයක් මැවුමට සලස්වා, එය ඉහ වශයෙන් මෙනෙහි කරන්නට උපදෙස් දී, ඒ පිළිබඳ ව රාගය ඇති වීමෙන් තමන් නොරහත් බව දැනගත්තනට සැලැස්වීය. තෙරුන් තමන්ට පිහිට වන්නැයි උක්කුරිකයෙන් හිද අයදි කළේහි ඒ සඳහා ම ආම් සි පවසා සැහැල්ල අඟහ කමටහනාක් කියා දී පිටතට වැඩිසේක. තෙරුන්වහන්සේ කමටහන වඩා සිවුපිළිසිඹියා පත් මහරහත් හාවයට පැමිණියහ.<sup>23</sup>

සේවාන් වීමෙන්, ප්‍රථම මාගී-ඒලාවබේදයට පැමිණි අයෙකු, ඉහළ මාගී-ඒල සම්බන්ධ ව මූලාවකට නො පැමිණෙන බව ඉහත සඳහන් විය. මෙය ද වැදගත් කරුණකි. එට හේතුව වන්නේ මූලා වන තත්ත්වයෙන් අත්මදී සිටීම සි. මහු ප්‍රභාණය කළ කෙලෙස් හා ගේෂව පවත්නා කෙලෙස් පිළිබඳ හරි අවබේදය ඇත්තෙකි. මහු මූලාවන්ගෙන් එදී අවසාන ය. සියලු මූලාවන්ට හේතු වන පෘථිග්‍රන භුමියෙන් එතෙර වූවෙකි. සියලු මූලාවන් පවතින්නේ පෘථිග්‍රන භුමිය තුළ යැ සි, සිතිය හැකි ය. සේවාන් එලයට පිටිසි අයෙකු නැවත මූලා, නො වන්නේ ඒ හේතුවෙකි. එසේ ම මහු ප්‍රයුව ද උපද්‍රවා ගෙන ඇත. ඉතිරි ව ඇත්තේ ගේෂ වූ කෙලෙස් සුළ ප්‍රමාණයක් පමණි. අපායගාමී කරම ද සූය කොට ඇත. මහු නැවත උපදින්නේ නම් ආත්ම හතකට වඩා උපදින්නේ ද නැත.

(න තේ හටම අටියමං ආදියන්ති)<sup>24</sup> උත්සාහ කළත් නො කළත් ඒ අතර රහත් වන්නේ ම ය.<sup>25</sup> සක්විති රජකමට ද වඩා සෝචන් එලය උතුම් වන්නේ එහෙයිනි.<sup>26</sup> සෝචන් ලෙස මූලාවට පැමිණියෙහු තමාගේ මූලකර්මස්ථානය හැර දමත්නේ ද මේ හේතුවෙනි. ඔහු සැබුවින් මාගි-එලයන්ට පත් වුවෙකුට වඩා සැහීමකට පත් වෙතැයි සිතිය හැකි සි. අධිගමයකට නො පැමිණ, මූලාවට පැමිණියෙකු වන හෙයිනි. එනමුත් ඔහු තුළ විදරුගනා යුතාය නැතැයි කිව නො හැකි සි. විදරුගනාව නො වැඩි මූලා විය නො හැකි සි. බුද්ධසෝජ්ජ හිමියන් විහාර අවුවාව තුළ අධිමානය පැහැදිලි කර දෙන්නේ රහත් විනැයි මූලාවට පත් වීම සම්බන්ධව බව පෙනේ. විහාර පායයෙහි දැක්වෙන “යො එවරුපා මානෙ මක්දුනා මක්දුදිතත්ත්වං...”<sup>27</sup> යනාදී මාන ලක්ෂණයන් ගැන කරන්නේ ඒ නිසා විය යුතු සි.

මෙය සම්පූර්ණ පැහැදිලි කර දීමක් ලෙස සිතිය නො හැකි සි. සෝචන් ලෙස මූලාවට පැමිණියෙකු කෙලෙසුන්ගෙන් සම්පූර්ණයන් ම මිදුණු අයෙකු ලෙස කටයුතු කරති’සි සිතිය හැකි නො වේ. සෝචන් එලයෙන් වන්නේ සක්කාය දිවිධි, විවිධිව්‍යා, සිල්බිතපරාමාස යන මූලික සංයෝජන ධම්තුය ප්‍රහිණ වීම ය.<sup>28</sup> කංඛාවිතරණ විසුද්ධිය මගින් මේ සංයෝජන ධම්යන් බොහෝ දුරට වටහා ගත හැකි ය. දිවිධි විසුද්ධියෙන් දුක්ඛ සත්‍යයත්, කංඛාවිතරණ විසුද්ධියෙන් දුක්ඛ සමුද්‍ය සත්‍යයත්, මගින්ගේක්‍රුණදස්සනා විසුද්ධියෙන් මාගි සත්‍යයත් පාලිගේනා භූමියේ සිට ම අවබෝධ කළ හැකි බව විගුද්ධි මාගිය පෙන්වා දෙසි<sup>29</sup> මූලා වීමට හේතුවත් මෙය ම විය හැකියි. කෙසේ වෙතත් ඉතිරි කෙලෙස් හෙවත් කාමරාග, ව්‍යාපාද මානාදී සංයෝජනයන් එලෙස ම පවතින්නේ ය. ඒ අනුව ඔහුගේ වයසා රටාව කෙසේ විය යුතු ද? කෙසේ පැවතිය යුතු ද? යන වගක් නො කියුවේ. ඒ අනුව විහාරයෙහි දැක් වූ මාන ලක්ෂණයන් විහාර අවුවාවෙහි දී අත්හැරීම බලවත් අඩුපාඩුවක් ලෙස පෙන්වා දිය හැකි සි.

මෙය බුද්ධසෝජ්ජ හිමියන්ට වැරදිමක් හෝ අමතක වීමක් ලෙස සිතිය නො හැකියි. මූලුදී ම සඳහන් කළ පරිදි, අධිමානය වනාහි මානයකට වඩා දැඩි අවස්ථාවක් බව මතු කොට පෙන්වීමේ අරමුණින්

මෙසේ දක්වන්නට ඇතුළු සි සිහිමලට බෙහෙවින් අවකාශ යෙදේ. උත්වහන්සේ ද්‍රානානයන් ද අධීමාන ඇති විය හැකි තත්ත්වයන් ලෙස ගැනීමට උත්සුක නො වන්නේ ඒ හේතුවෙනි. එසේත් නැතිනම් ඒ ගැන කිම (මානයක් ලෙස දැක්වීම) සඳහා උත්ත්දු නො වූණා ද විය හැකියි. කෙසේ වෙතත් පෙළෙහි එන කරුණක් අත්හැරීම ද අවුවාකරණයේ ද බලවත් අඩුපාඩුවක් ලෙස පෙනී යන්නකි. අත්හරින කරුණ අසත්‍යයක්, පරස්පර විරෝධී, පිළිගැනීමට නො හැකි කරුණක් නම් ඒ ගැන සිහිමලට ද ඉඩ තිබේ. නමුත් මේ කරුණ එසේ ද නො වේ. රහත් තත්ත්වයට මෙහායින් මුළා වූවෙකුට මානය ඇති වේ ම ය. විහාර පායිය තුළ මාන කාරණයක් වශයෙන් පෙන්වා දෙන්නේ එබැවිනි.

ගුද්ධ විද්‍රොගනායාතිකයා සේවාන් සකඟාගාමී හෝ අනාගාමී ලෙස මුළාවට පැමිණ දස විසි තිස් වසර ප්‍රමාණයක් වූවත් මුළාවෙන් යුතුව විසිය හැකි බව පමණක් දක්වයි. තිස් වසරකට කාලය සීමා කිරීමෙන් පැහැදිලි වන්නේ ඉන් අනතුරුව අධීමානයෙන් මිදෙන බව සි. එහෙත් එය වන්නේ කෙසේද ? යන වගත්, ඔවුන් පිළිබඳ තොරතුරුත් නො දැක්වේ. ඒ අනුව බුදුගොස් හිමියන් මෙහි දී පෙන්වා දෙන්නේ අධීමානයේ උපරිම අවස්ථාව වන රහත් තත්ත්වයේ මුළාව ද විය නොහැකියි. එහි වූ අඩුපාඩුව විනය හා සම්බන්ධ ව කරා කරන විට සපුරා ඇති බව පෙනේ.

## විනය පිටකයෙන් ප්‍රකට වන අධීමානය

පාරාජේකපාලිය අනුව අධීමානය, ධර්මවිනය යන සම්බන්ධය මත ගැනෙන්නක් විනා, එකලා විනය හා සම්බන්ධ කළ නො හැකියි. තණ්ඩා-මාන-ර්ම්‍යාදී ක්ලෙංකරධම් විත්තාහ්‍යන්තරය තුළ ම උපදින අතර, ඒවා යම් යම් අවශ්‍යතා මත සිතේ ඇති වන දේ ය. එවැනි මානසික ක්‍රියාදාමයන්ට විනය නීති පැණවිය නො හැකියි. නීතියෙන් පාලනය කිරීමට ද නො හැකි ය. ධම්යෙන් ම පාලනය විය යුත්තකි. ධම්ය හා සම්බන්ධ වන්නේ ඒ අනුව සි. ආයසීකාන්ත සිලය වනාහි ධම්යෙන් ම ගොඩනැගෙන්නක් මෙන් ම පාලනය ද වන්නකි.

විසි විසරක් වූ ප්‍රථම සම්බෝධී සමය ගත් විට ධම්යෙන් ම පාලනය වූ අවදියකි. එකල රහත් වීම ද වැඩි වශයෙන් සිදු වූ යුගයකි. එහිදී විනයේ අවශ්‍යතාවය දැනුතේ ද නැත. විනයක් අවශ්‍ය වන්නේ හික්ම්වීමක් සඳහා ය. හික්ම්වීය යුතු වන්නේ තො හික්ම්මක් ඇති කළේහි ය. පසුකාලීන හිකුණ් වහන්සේ පරමාත්මියෙන් ඇත් වී තො හික්ම්මන්න ගත් නිසා මුවන් වෙනුවෙන් බුදුරුදුන්ට 220 ක් දක්වා ශික්ෂාපද පණවන්න සිදු විය. ඒවා උපසම්පද ශිලය හා සම්බන්ධ ව ප්‍රාතිමොස් ශික්ෂා වශයෙන් ගැනේ.

මෙහිදී අධිමානය සම්බන්ධ වන්නේ සිව්වෙනි පාරාජකාපන්තිය වන උත්තරිමනුස්සය මීම පාරාජික ශික්ෂාව යටතේ ය. මෙහි අධිමානය ගැනෙන්නේ නිදහසට කරුණක් (අනාපත්තිධර්මයක්) වශයෙනි. "තුවිඡං මුසා විලපින්ති අක්දක්දතු අධිමානා..."<sup>30</sup> අධිමානයෙන් කියන්නහුට ඇවැත් තො වන ලෙසිනි. මෙයින් අදහස් වන්නේ අධිමානයට හෙවත් මුදාවට පැමිණ, ඒ සම්බන්ධ ව කරණ ප්‍රකාශය පිළිබඳ ව ඇවැත් තො වන බව සි. ඊට හේතුව එහි වක්ද්වනික අදහසක් තොමැති කම සි. එය සිතා මතා කරන්නක් තො ව සිතේ ම ඇති වන තත්ත්වයකි. මේ ශික්ෂාවහි නිදහය දෙස බැඳු විට, එහි ඇත්තේ සම්පූර්ණ වක්ද්වනික තත්ත්වයකි.

### නිදහය :-

එද බුදුන් දවස විසාලාවහි වග්‍රමුද නදි තීරයෙහි වස් විසු හිකුණු පිරිසකට මහත් දුර්භික්ෂයකට මුහුණ දීමට සිදු විය. එහිදී මුවන් කතිකා කොට ගෙන, මුවන් තුළ තොමැති උතුරුමිනිස්දමිගුණ, මුවන් තුළ ඇති බවට මුවනාවන් පිළිබඳ ව ශිහියන්ට පවසන්නට විය. අසවල් හිකුව ද්‍රානලාහි ය; අසවල් හිකුව සේවාන් ය, ආදි වශයෙනි. එයින් පැහැදුණු සැදැහැවත්හු අපට වූයේ මහත් ලාභයකැළි සිතා වැඩි වැඩියෙන් සලකන්නට වූහ.

වස් අවසානයේ බුදුරුදුන් වෙතට එපැණි මුවන්ගෙන් බුදුරුදුන් කරුණු කාරණා විමසු විට, මුවහු තමන් යැපුණු පිළිවෙළ පැහැදිලි කළහ. එවිට බුදුරුදු මුවන්ට නන් අයුරින් ගරහා, තියුණු අවියකින්

කුස පලා ගත්තේ නම් මිට වැඩියෙන් නොද යැයි වදරා හිසුන් රස්කොට මෙලොව මහනොරු පස් දෙනෙක් වෙතැයි වදුලන.

### මහ නොරු පස්දෙනා

“පක්ද්වීමේ හික්බවේ මහාවොරා සන්තො සංවිෂ්පමානා ලොකස්මිං කතමේ පක්ද්ව ?”<sup>31</sup> මහණෙනි, ලොව මේ මහනොරු පස්දෙනෙක් වෙති. මහු පස්දෙන කවුරහුද ? යත්:

- I. මේ ශාශනයෙහි ඇතැම් පවිච්‍ර මහණෙක් සිය දහසින් හිසුන් පිරිවරා ගම් නියමිගම රජදනුවුහි ගිහියන් හා පැවිද්දන් විසින් සන්කාර කරණ ලද්දේ සිවුපසයෙන් පුදන ලද්දේ, අනිවාදනා කරණ ලද්දේ ව සැරිසරයි. මහණෙනි, මේ තෙමේ ලොව විද්‍යමාන වූ පළමුවැනි මහසාරා වෙයි.
- ii. ඇතැම් පවිච්‍ර මහණෙක් තථාගතභාෂිත ධම්-විනය පුරුණ කොට (ඒය) තමාගේ යයි ප්‍රකාශ කෙරෙයි. මේ දෙවැනි මහසාරා වෙයි.
- iii. ඇතැම් පවිච්‍ර මහණෙක් පිරිසිදු බණිසර හැසිරෙණ රහන් මහණකුට මුල් රහිත පරිජ්ඛලැවැනින් වෝදනා කෙරේද, මේ තෙවන මහසාරා වෙයි.
- iv. මේ සාර්ථකයෙහි ඇතැම් පවිච්‍ර මහණෙක් සගසතු යම් ඒ ගරු බඩු ගරු පිරිකර වේද, එයින් ගිහියන් සගන්නේද, පොලඩ්වන්නේද, මෙතෙම සිවුවැනි මහසාරා වෙයි.
- v. යමෙක් සිය සතන්හි තැනි උතුරුම්නිස්දම් තමා කෙරෙහි ඇතැයි කියාද, මේ මහණ තෙමේ දෙවියන් මරුන් බඩුන් සහිත වූ ලෝකයෙහිද, මහණ බමුණ්නන් දෙවි- මිනිසුන් සහිත වූ ප්‍රජාව කෙරෙහිද, ප්‍රමුඛ වූ මහසාරා වෙයි. ඒ කවිර හෙයිනා: මහණෙනි, සොර සිතින් රටය පිණ්ඩය අනුහව කරණ ලද්දේය.

එහෙයිනි”<sup>32</sup> තවද,

"පෙයෙයා අයොගලා සුත්තො-තත්තො අග්ගිසිවුපමො. යක්දේව හුක්දේරෝයා දුස්සිලො-රටයිපිණ්ඩි. අසක්දුතො'ති"<sup>33</sup> ඉදින් නොහික්මුණු දුසිල් මහන තෙමේ යම් හෙයතින් රටවැසියාගේ පිබු වළදුන්නේද, එයට වඩා ගිනිසිලවක් වැනි රත් වූ යටතක් බුදිනා ලද්දේ උතුම් වේ' යැයි වදුරා, මේ සිකපදය පණවන්නට යෙදුණි.

### උත්තරිමනුස්සයධම්ම පාරාජේකඩිසාව

යො පන හික්වූ අනහිජානම උත්තරිමනුස්සයධම්ම අත්තුපනායිකං අලමරියකුණදසනා. සමුද්‍රවරෝයා ඉති ජානාම් ඉති පස්සාම්'ති තතො, අපරෙන සමයෙන සමනුග්‍රගාහියමානා වා ආපන්තොයි විසුද්ධාපෙක්බා එවං වෙදෝයා අජානමෙව්හා ආවුසා අවවං ජානාම් අපස්සං පස්සාම් තුවිතං මුසා විලපින්ති අක්දුතු අධිමානා, අයමිපි පාරාජේකා හොති අසංවාසා.<sup>34</sup>

එහි අදහස මෙසේ යි.

යම්කිසි හිසුවක් (සිය සතන්හි තුපන් බැවින්) නො දන්නා වූ ආය්සීමාගීයුනය ඇති කරවන සුලු (ධ්‍යානාදී) උතුරුමිනිස්දම් තමා කෙරෙහි (ඇතැයි) එලවා එය මේ කාරණයෙන් දනිමි, මේ කාරණයෙන් දකිමි සි ප්‍රකාශ කෙරෙහිද, එයින් ම පාරාජේකාපත්තියට පැමිණි එම හිසුව පසු කලෙක පිරිසිදු බව කුමති ව (කිසිවු විසින්) වමසනු ලබා හෝ නො ලබා හෝ ඇවැත්තින් මම (උතුරුමිනිස්දම්) නො දැන ම දනිමි සි කියාද නො දැකීම දකිමි සි කියාද හිස් වූ බොරු කීමියි අධිමානයෙන් තොර ව ප්‍රකාශ කෙරේද? ඒ හිසුව පරිජ් වූයේ වෙයි. (හිසුන් සමග) සහවාසයට නො සුදුස්සෙක් වෙයි.

එකල්හි බොහෝ හිසුහු අධිමානයට පැමිණ සිරියෙන් තමන් රහත් බව ප්‍රකාශ කර සිරියහ. පසු කළ රාග-ද්වෙශ-මෝහයන් මතු වන්නට වූයෙන් තමන් රහත් වී නැති බව දැන, කළ ප්‍රකාශය පිළිබඳ කුකුස් ඇති වූයෙන් බුදුරඳන්ට දන්වා සිරියහ. එවිට බුදුරඳන්, නො දැන කළ ප්‍රකාශය හෙවත් අධිමානයෙන් යුතු ව කළ ප්‍රකාශය පිළිබඳ ඇවැත් නො වන බව වදුරා මුල් ශික්ෂාවට "අක්දුතු අධිමානා" යන්න

එක්කොට මෙම අනුපූජ්‍යප්‍රතිය පණවන ලදී.<sup>35</sup>

මේ උතුරුමිනිස්දම් ප්‍රකාශය පාරාජ්‍යකාපන්තියකට ප්‍රමාණවත් වන්නේ වක්ද්වාවක් වන හේයිනි. අධිමානයට පැමිණ ප්‍රකාශ කිරීමෙන් ඇවැත් සිදු නො වන්නේත්, අධිමානයෙන් නොර ව ප්‍රකාශ කිරීමෙන් ඇවැත් සිදු වන්නේත් ඒ හේතුවෙනි. අධිමානයට පැමිණියාහු ප්‍රකාශ කරන්නේ ලාභාපේක්ෂාවකින් නො ව, අනවබෝධය හේතුවෙනි. මුදාවට පත් වූ තැනැභ්තා සැබුවින් ම මාගි-එල ලැබුවකුට වඩා සතුවූ විය හැකි බව ඉහත දක්වන්න යෙදුණි. එට හේතුව ඔහු තුළ මෝහය පැවතීම සි. සේවාන් ආදි මාගිල්ලලාහී පුද්ගලයා ද සතුවූ වනු ඇත. එහත් මෝහයෙන් මිදී පූජ්‍යවට පැමිණ ඇති නිසා බලවත් ලෙස සතුවූ වෙතැයි සිතිය නො හැකියි.

මේ සිකපදය පණවා ඇති ආකාරය අනුව කිසියම් ගැටළ සහගත තත්ත්වයක් මතු වන බවක් ද පෙනේ. එසේ වන්නේ “තතො අපරෙන සමයෙන සම්මුළ්ගාහියමානො වා අසම්මුළ්ගාහියමානො වා ආපන්නො විසුද්ධාපක්බා එවිං වදෙයා...”<sup>36</sup> යන පායය අනුව සි. ගැටළව ඇති වන්නේ, උතුරුමිනිස්දම් ප්‍රකාශ කළ අවස්ථාවේ ම ඇවතට පත් වේ ද? එසේත් නැති නම් පාරිඹුද්ධිය පිළිස ආරෝචනය කිරීමෙන් අනතුරුව ඇවතට පත් වේ ද? යන කරුණ සම්බන්ධව සි. මේ පායය නො තිබෙන්න අදහස ඉතා පැහැදිලි ය.

මේ පායයෙන් පෙනී යන්නේ පසුකමෙක පාරිඹුද්ධිය පිළිස ආරෝචනය කිරීම ද එක්කොට ඇති බව සි. ආරෝචනය කිරීමකින් නොර ව විසසුමක් ද ලබා දිය නො හැකි බැවින් එම අවස්ථාව ද එක්කොට මේ සිකපදය මෙසේ පණවන්නට ඇතැයි සිතිය හැකියි. මෙම පාරාජ්‍යකාපන්තියට පත් වීමට, අසන්නා ද පිළිගත යුතු බව පෙනේ. එසමයෙහි එක්තරා මහජේක් එක්තරා මහජකුට රහස්‍යගත ව උතුරුමිනිස්දම් පවසයි. පරසින් දන්නා ඒ මහජ තෙමේ තෙල මහජනට ගැරහි ය. ඇවැත්, මෙබදු දෙයක් නො කියවි. තෙල උතුරුමිනිස්දම් තට නැත. ඒ මහජ හට කුකුස් විය. භාගාවත්ත් වහන්සේට තෙල පවත් සැල කෙලේය.... මහජ පරිජ ඇවැත් නො වේ. දුකුලා ඇවැත් වේ.<sup>37</sup>

මෙයින් පෙනී යන්නේ අසන්නා තුළ පිළිගැනීමක් නැති කළහි පරිජි ඇවැත් නො වන බවයි. එහෙත් ඒ ඒ අවස්ථාවන්ට අනුව ප්‍රෝලඩ්වය, දුක්කට, දුබ්ඩාසිත වශයෙන් ඇවැත් සිදු වේ. ප්‍රෝලඩ්වය යනු ස්පූල හෙවත් මහත් වරදකි. දුක්කට යනු දුෂ්කංතයක් හෙවත් තුසුදුසු අයහපත් ක්‍රියාවකි. දුබ්ඩාසිත යනු තුසුදුසු හාමිතයකි. එසමයෙහි බොහෝ හික්ෂණ් මේ කාරණය නිමිති කොට ගෙන මෙබදු ඇවැත් වලට පත් වී ඇති බව පාරාජීක පාලිය තුළ දැක්වේ.<sup>33</sup> එයින් පැහැදිලි වන්නේ මෙහි ඇති පුක්ති සහගත සාධාරණ බව යි.

එසේ ම ඇවැත් නො වන්නේ කවුරුන් හට ද යන වගන් පෙන්වා දී ඇත. “අනාපත්ති : අධිමානෙන, අනුල්ලපනාධිප්පායස්ස, උම්මත්තකස්ස, බිත්තවිත්තස්ස වෙදනටියස්ස, ආදිකම්කස්සාති”<sup>39</sup> මේ අනුව, අධිමානයෙන් කියන්නහුට ද, උතුරුමිනිස්දම් නො කියැටි (කීමේ උවමනාවක් නැති) මහණ හට ද, උමතු ව්‍යවහුට ද, පෙරලිසිත් ඇත්තහුට ද, වේදනාවෙන් පෙළෙන්නහුට ද, අදිකම්කයාට ද, ඇවැත් නො වේ.

මේ ශික්ෂාපදය මෙසේ පණවා ඇති අතර, එහි එන වචන පිළිබඳ පදනාජනයක් ද දක්වයි. එහි දී උත්තරිමනුස්සධම්ම යන්න පිළිබඳ විශේෂ විශ්‍රායක් දක්වා ඇත. ඒ මෙසේ ය. “උත්තරිමනුස්සධම්මානාම, ක්‍රියානා විමොක්ඛං සමාධී කිලෙස්ප්‍රහාණං විනීවරණතා විත්තස්ස සුක්කුද්‍යාරෙ අතිරති.”<sup>40</sup> යනුවෙනි. නැවත ද මේ පදයක් පාසා විශ්‍රාය කොට දක්වයි. ඒ අනුව ද්‍රාන, වතුරුපධාන දක්වා ගෙන ඇත. එහිදී අරුෂී ද්‍රාන ගෙන නැති. ක්‍රියානාත්ති : පයමං ක්‍රියානා දුතියං ක්‍රියානා තතියං ක්‍රියානා වතුත්පා ක්‍රියානා<sup>41</sup> ද්‍රාන යනු; ප්‍රථම ද්‍රානය, දේවිතිය ද්‍රානය, තතිය ද්‍රානය, වතුරුප ද්‍රානය; වශයෙනි. මෙය විමසුමට කරුණකි.


බොහෝ සූත්‍රවල මෙන් ම විශුද්ධී මාගියේ ද<sup>42</sup> විශේෂයෙන් හාවනා මාගිය දැක්වීමේ දී අම්ට සමාපත්ති ම දක්වා ඉන් අනතුරුව සංයු වෙදයිත නිරෝධ සමාපත්තිය දක්වයි. ඒ උපරිම වශයෙන් ද විය ගැකියි. තව ද වෙනෙහිමුක්තිය එසේ දැක්වූවා ද විය ගැකියි. එහෙත්

මෙහි වතුරුප ධ්‍යානය දක්වා පමණක් ගෙන ඇත්තේ පස්කුව්වීමුන්ති වශයෙන් ද නො වේ. පස්කුව්වීමුන්ති වශයෙන් ගැඹෙන විට වතුරුප ධ්‍යානය දක්වා ද නො ගැනේ. රෝකානේ වන්දවීමල හිමියන් පෙන්වා දෙන්නේ විදිනාව සඳහා ක්‍රියික සමාධිය වුව ද ප්‍රමාණවන් බව සි.<sup>43</sup> එසේ නම් මෙහි වතුරුප ධ්‍යාන දක්වා පමණක් ගෙන ඇත්තේ අවම වශයෙන් හෝ මධ්‍යම ප්‍රමාණයෙන් දැයි සිතිය හැකිය.

ඉන් අනතුරුව විමොසු, සමාධි, සමාපත්ති යන කරුණු දක්වන්නේ සුක්කුත්, අනිමිත්ත හා අප්පණිහිත වශයෙනි.<sup>44</sup> සුක්කුත් යනු ඉනා බව සි. අනිමිත්ත යනු නිමිති රහිත බවයි. අප්පණිහිත යනු රාග, ද්වේෂ, මෝහාදී ප්‍රතිඵි රහිත බැවින් අප්පණිහිත බව සි. කුණුදස්සන වශයෙන් මෙහි දක්වන්නේ ත්‍රිවිද්‍යාව සි. එනම් පූලේනිවාසානුස්මාති යුතාය, ව්‍යුත්ප්‍රාත යුතාය හා අසුවක්ෂයකර යුතාය සි. මගේහාවනා ලෙස දක්වන්නේ සත්ත්වීස්බේදිපාක්ෂික දීමෙන් ය. එල සව්‍යිකිරියා යනු සතර මාගී-ලිලයන් ය. කිලෙසප්පාණ හා විනිවරණනා වශයෙන් දක්වන්නේ රාග දෙස මෝහයන් ගෙන් මිදුණු බව සි. සුක්කුගාර අහිරති වශයෙන් දක්වා ඇත්තේ වතුරුප ධ්‍යානය දක්වා වූ බ්‍යානයන්ගෙන් ඉන්නාගාරයෙහි ඇලීම සි. (මෙහි ද ද ගෙන ඇත්තේ වතුරුප ධ්‍යානය දක්වා පමණි)

මෙ උත්තරීමනුස්සධම්ම පොදුවේ ගත් විට ලෝකික හා ලෝකේත්තර යනුවෙන් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට ගොනු කළ හැකිය. එය වගුගත කොට සංස්කෘතයෙන් මෙසේ දැක්විය හැකිය.

### උත්තර මනුස්සධම්ම



මිට අමතරව ලෙසකික වශයෙන් ගත් කළේහි පස්ව අහියු සහ අෂ්ට සමාපත්ති ම ගත හැකියි. අහියු සහ අරුපී ද්‍රාන මේ ධ්‍යානයන්ගේ ඉහළ තත්ත්වයකි. ලෝකෝත්තර තත්ත්වයෙහි ලා සංයුත්වේදයිත නිරෝධය ද, පසේබුදු හා ලොවුතුරු බුදු බව ද ගත හැකියි. ඒ ද අර්හත්ත්වයේ ම ඉහළ තත්ත්වයන් ය.

මෙහිදී ලෝකෝත්තර ධමියන් ද උත්තරිමනුස්සයධම්ම යන්තට අනුළත් කොට ඇතේ. උත්තරිමනුස්සයධම්ම යනු මනුෂ්‍යයාම් ඉක්ම වූ ධමියන් ය. මනුෂ්‍යයාම් ලෙස සැලකෙන්නේ දැකුසල්, දැපුණුත්‍රියා ආදිය සි. සමථ-විදරුණනා වශයෙන් සිත දියුණු කොට ද්‍රාන, අහියු හා ඇනදරුණනාදිය උපද්‍රවා ගැනීම මනුෂ්‍යයාම් ඉක්ම වූ ධමියන් ය. මනුෂ්‍යත්ත්වය ඉක්ම වූ අර්ථයෙන් උත්තරිමනුස්සයධම්ම නම් වේ. මෙහිදී විදරුණනා වශයෙන් උපද්‍රවන සමාපත්ති හෙවත් මාගි-ඩාල ධමියන් ලෝකෝත්තර ධම් ලෙස හැදින්වේ. ලෝකස්වහාවය ඉක්ම වූ අර්ථයෙන් ලෝකෝත්තර නම් වන බව පරිසමහිදම්ගයෙහි ලෝකත්තර කරාහි දැක්වේ.<sup>45</sup> එනම් මාගි-ඩාල-නිර්වාණ සංඛ්‍යාත තවලෝකෝත්තර ධමියන් ය. මනුෂ්‍යයාම් ඉක්ම වූ ද්‍රාන සිත් (අෂ්ට සමාපත්ති) මහද්ගත<sup>(46)</sup> යනුවෙන් හැදින්වේ. එනම් මහත් හාවයකට පැමිණී බව සි. මේ පසැග්ගන හාවය තුළ ම ඉපද්‍රව්‍ය හැකි සිත් විශේෂයකි.

විනයෙහි එන මේ අධිමානය පිළිබඳ ව සම්න්තපාසාදිකා විනය අටුවාව කරුණු දක්වන්නේ, විහානපුකරණ අටුවාව දැක් වූ ආකාරයට වඩා තරමක් වෙනස් ස්වරුපයකිනි. විහානපුකරණ අටුවාවේ දී රහත් හාවය සම්බන්ධ අධිමාන ලක්ෂණ දක්නට ලැබුණි. එහිදී මානය නො දැක්වූ අතර, මෙහි දී මානය ද මතුකොට දක්වයි. මෙසේ දක්වන්නේ රහත්හාවයට පහළ තත්ත්වයේ අධිමානයන් ද අනුළත් කොට විය යුතු සි. සමන්තපාසාදිකා විනය අටුවා පායිය මෙසේ ය. “අධිමානෙනා’ති අධිගතමානෙන, අධිගතා මයන්ති එවං උපේන්නමානෙනා’ති; අධිගතමානෙන, අධිගතා මයන්ති එවං උපේන්නමානෙනා’ති අත්පො, අක්ක්දං ව්‍යාකරිංස්”ති අරහත්තං ව්‍යාකරිංස් “පත්තං ආවුස්සා අම්හෙහි අරහත්තං කතං කරණීයන්ති” හික්බුනං ආරෝවෙස්සා”<sup>47</sup> අධිමානයෙන් යනු අධිගතමානයෙනි, අපි අධිගමයට

පැමිණියෙමු සි මෙසේ උපත් මානයෙන් යනු අර්ථ සි. (තව ද) අධික මානයෙන් හෝ තද මානයෙන් යනු (ද) අර්ථ සි. අනෙකක් කිහුහ යනු, රහත් බව ප්‍රකාශ කිරීමයි, “අවැන්ති, අප විසින් රහත් බවට පැමිණ ඇත. කරන ලද කෘත්‍යය ඇතුයි” හිසුන්ට දැන්වූහ. යනුවෙනි.

මෙහිදී අධිමානය අධික මානයක් ලෙසින් ද, තද මානයක් හැරියට ද පෙන්වා දෙයි. රහත් ලෙස අධිමානයට පැමිණි කෙනෙකු තුළ මානය පැවතිය නො හැකි බව ඉහත සඳහන් විය. එසේ නම් මෙහිදී පෙන්වා දෙන්නේ රහත් භාවයට පහළ තත්ත්වයන් සම්බන්ධ ව යැයි සිතිය හැකියි. එහෙත් මේ අදුවා පායයේ ම දැක්වෙන “අක්ද්‍යං ව්‍යාකරිංසු”<sup>48</sup> යනුවෙන් අර්ථ දැක්වීම පරස්පරවිරෝධ බවක් පෙන්නුම් කරන්නකි. අනෙකක් කිහුහ් යන්නට ‘රහත් බව ප්‍රකාශ කළහ’ යනුවෙන් අර්ථ දක්වා ඇත.

එය මානය හා ගැලුපිය නො හැකිය. මෙසේ අර්ථ දක්වන්නේ පාරාජීකපාලියෙහි එන “තෙන බො පන සමයෙන සම්බුද්‍යා හික්කු අද්විතීය දිවියසක්කිනො අප්පත්තේ පත්තසක්කිනො අනැයිගතේ අධිගත සක්කිනො අසවිෂ්කතතේ සවිෂ්කත සක්කිනො අධිමානෙන අක්ද්‍යං ව්‍යාකරිංසු”,<sup>48</sup> යන පායයෙහි සඳහන් “අධිමානෙන අක්ද්‍යං ව්‍යාකරිංසු” යන වචන තුයට සි. මෙය බුදුගොස් හිමියන් අතින් වූ වරදක් දැයි සිතේ. මේ ලක්ෂණයන් වෙන් කොට දක්වන්න තිබුණි. කෙසේ වුවත් මූලාවෙන් කරන ප්‍රකාශන සම්බන්ධ ව ස්ථීර නිගමන දීමට ද නො හැකි වෙතැයි සිතිමට පුරුවන. වැරදීමක් නම් එසේ වන්නට ඇත්තේ විනයේදී දියානයන් ද අධිමානය හා සම්බන්ධ වීම නිසා යැයි බොහෝ දුරට සිතිය හැකියි.

ධ්‍යාන හා අධිමානය අතර සම්බන්ධය:-

අධිමානය යනු මූලාවකි. සැබැඳු ම මූලාව සිතේ ම විය යුත්තකි. ඒ අනුව මූලාවට හේතු වූ කරුණු සිතට දැනිය යුතු වෙයි. දියාන අවස්ථාව ගත් විට, එය සැබැඳු දියානයක් ද නො වන (නො පැමිණි දියානයක්) නිසා, එහි ඇත්තේ සිතට දැනෙන තත්ත්වයකට වඩා වැරදී ලෙස වටහා

ගන්නා තත්ත්ත්වයකි. එසේ වන්නේ දිජානය පිළිබඳ ව නො දන්නා කමත්, දිජානයට නො පැමිණීමත් නිසයයි. මාගි-ලල සම්බන්ධ මුදාව එසේ නො ව සිතට දැනෙන තත්ත්ත්වයකි. මාගි-ලල සම්බන්ධ ව ඒ ඒ අවස්ථාවට අනුරූපී මානසික පරිසරයක් (සංකල්ප සාධනයක්) මෙහිදී ගොඩ නැගේ. මේ තුළ මුදා වන්නේ ම යැයි සිතිය හැකියි. බුදුන් දච්ච බොහෝ හිස්සුන් මුදා වූයේ ද මේ හේතුවෙනි. එහෙත් දිජානය සම්බන්ධ ව පවතින්නේ හැඟීම තුළ වැරදි සහගත වැටහිමකි. නො ලද මාගි-ලල සම්බන්ධ ව ඇති වන්නේ දැනීම හෝ වැටහිම තුළ වැරදි හැඟීමකි. දැනෙන දේ ගැන සිතා ගැනීමකි. එනම් සිතට දැනෙන්නකි. නො ලද දිජාන සම්බන්ධ ව ඇත්තේ දැනීමකට වඩා සිතා ගනු ලැබේමකි. මේ දිජාන හා මාගි-ලල සම්බන්ධ ව ඇති වන මුදා වීමිනි වෙනස සි. මේ අනුව මාගි-ලල සම්බන්ධ ව ඇති වන මුදා වීම සැබැඳු ම මුදාවකි. එය ස්වාභාවික ය. සාධාරණ ය. දිජාන සම්බන්ධ ව මුදා වීම සැබැඳු මුදා වීමක් නො වන බව මේ අනුව පෙනේ. බුදුගොස් හිමියන් ද දිජාන අවස්ථාවන් අධිමාන තත්ත්ත්වයෙහි ලා නො පිළිගත් බව යථෝත්ත අදුවා පාය තුළ පැහැදිලි විය.

එසේ නම් උත්තරමනුෂ්‍යධර්ම පෙන්වා දෙන පාරාජකපාලිය මුලින් ම දිජාන දක්වා අවසනට ද දිජාන ම පෙන්වා දී ඇත්තේ කුමන පදනමක් මත ද යන්න විමසිය යුතු කරුණකි. දිජාන සිත් සාමාන්‍ය කුසල් හෙවත් මනුෂ්‍ය ධම් ඉක්ම වූ කුඩල විශේෂයක් වශයෙන් මහද්ගත වන බව ඉහත සඳහන් විය. එයින් ලෝකෝත්තර බවක් නො කියුවේ. එහෙත් මේ දිජාන සිත් ලෝකෝත්තර සිත්වලට පාදක වන බව සැලකිය හැකියි. “සමාධිය හික්බවේ හාවෙත්, සමාහිතා හික්බවේ යථාග්‍රහණ පජානාති”<sup>49</sup> යන දේශනාව අනුව එය සනාථ වේ.

මේ කාරණය ද ආසන්න වශයෙන් සැලකීමට ගත්තා ද විය හැකියි. කෙසේ වූව ද දිජාන සිත්, මනුෂ්‍යධම් ඉක්ම වූ සිත් වශයෙන් බොහෝ දුරට සාංසාරික පුරුදුතාවය ද ඇති ව, පුරුදු පුහුණු කිරීමෙන්, බහුලිකාන කිරීමෙන්, උත්සාහයෙන් වියසීයෙන් ම ලබා ගත යුතු විත්ත ගක්ති විශේෂයෙකි. එහෙයින් ලෝක ස්වභාවය ඉක්ම වූ බවක් ද පෙනේ. එහෙත් ලෝකයෙන් එතෙර වීමට තරම් ගක්තිමත් ද නො

වේ. මේ දෙකට අතර මැදි සින් විශේෂයක් ලෙස පෙනේ. මෙබඳ උසස් සින් විශේෂයන් උපදාවා ගැනීම ද පුද සත්කාර උත්ත්මව හේතු වන්නේ ය. එබැවින් සැදුගැවත්හු දියානලාහින්ට ද පුද සත්කාර දක්වනි. මෙහි නිද්‍යානයෙහි එන හිසුෂුන් දියාන ද පුකාඟ කොට සිටියේ එහෙයිනි. පාරාජ්‍යකාවකට ප්‍රමාණවත් ලෙස උත්තරිමනුෂ්‍යය දම් ගණයෙහි ලා දියාන ද ඇතුළත් කොට ඇත්තේ මේ හේතුවෙනි.

මේ අනුව දියාන තුළ ද ඇත්තේ අධිමානසික තත්ත්වයකි. එබැවින් නො ලද දියාන ද අධිමාන තත්ත්වයෙහි ලා ගැනීමේ වරදක් ද නො පෙනේ. එවිට අරුපී දියාන ඇතුළත් නො කිරීම ඉහත සඳහන් කළ පරිදි විමුණුමට කරුණක් වේ. ඒ පිළිබඳ ව අටුවාවෙන් පිළිතුරු නො ලැබේ. එහෙත් සමන්තපාසාදිකා විනය අටුවාවේ මෙවැනි වගන්ති දෙකක් සඳහන් වේ.

- i. "එච්. කඩානාදයා අනෙකඩම්මා වූත්තා"<sup>50</sup>
  - ii. "එච්. සංඛිත්තෙනෙව උත්තරිමනුස්සයම්මා දස්සිනා, න වූත්පාරෙන"<sup>51</sup>
- යනුවෙනි.

මෙහි පළමු වගන්තියෙන් කියුවෙන්නේ දියානයන් අනෙකවිධ බව සි. රට ම අනුගත ව, උත්තරිමනුස්සයම්මා විස්තර වශයෙන් නො දක්වා සංශෝපයෙන් දක්වා ඇති බව දෙවෙනි වගන්තියෙන් කියුවේ. මේ අනුව අරුපාවවර දියාන ද ගැනීමේ හැකියාව ඇත. මේ අනුව අධිමානයෙහි විවිධ අවස්ථා රෝක් දැක ගත හැකි වේ.

**අධිමානයෙහි ප්‍රහේද:-**

අධිමානය පිළිබඳ ව පෙනෙන මෙම තත්ත්වයන් අනුව අධිමානයෙහි අවස්ථා කිහිපයක් ප්‍රහේද කොට දැක්විය හැකියි. ඇතැමෙක් බහුග්‍රැහ්‍යවය තුළ ද අධිමානය ට පැමිණෙනි. මෙය අධිමානයෙහි ආරම්භක අවස්ථාව වශයෙන් ද සැලුකිය හැකිය. මේ නයෙන් අධිමානයෙහි ප්‍රහේද හෙවත් ප්‍රධාන අවස්ථා හතරක් පෙන්වා දිය හැකියි. ඒ මෙස් සි.

- i. කළේපිත අවස්ථාව(පූඩ් ප්‍රාථමික) : බහුගුණභාවයසම්බන්ධ ව.
- ii. ප්‍රාථමික අවස්ථාව - : යාන සම්බන්ධ ව.
- iii. ද්විතීයියික අවස්ථාව : මාගි-ඒල සම්බන්ධ ව.
- iv. තෘතියික හෙවත් උපරි ම අවස්ථාව : අභිත්ත්වය සම්බන්ධ ව.

**i. කළේපිත හෙවත් බහුගුණභාවය සම්බන්ධ අධිමානය :-**

මේ, මෙතෙක් දැක්වූ අධිමානයන්ට වඩා භාත්පසින් ම වෙනස් වූ ආරුඩ් කර ගත්, මවාගත් තත්ත්වයකි. සැබුවීන් ම මූලා වීමට තරම් ප්‍රාමාණික බවක් මෙහි නො යෙදේ. වැරදි වැටහිමක් පමණක් ම වේ. මෙය භාවනානුයෝගීන්ට වඩා බහුගුණ ධර්මධරයින් තුළ ඇති වන්නකි. ඒ ගුෂ්තමය යුතාය පදනම් කර ගෙන ඇති වන්නා වූ වැරදි සංකල්පයකි. බොඳේ දරුණනය පිළිබඳ ගැමුරු දැනුමක් ඇති අය නිවන් මග පැහැදිලි ලෙස සැක හැර දනිති. ඒ අනුව තුනුරුවන් කෙරෙහි විශ්වාසයක් ද ඇති කර ගනිති. ඒ විශ්වාසය නිසා ම බලවත් ගුද්ධාවක් ද උපදී. මේ ලෙස ධර්මය දැන ගැනීම භා ගුද්ධාව පදනම් කර ගෙන මවුන් තුළ ගුෂ්තමය යුතාය කොපමණ තිබුණ ද, එය අවබෝධයායක් නො වන බව මවුනු නො දනිති. ඒ නිසා මූලාවට පත් වෙති. ඉන් අනතුරුව මවුන්ගෙන් සමහරක් “Sowan is very simple” යනුවෙන්, සෝච්චන් වීම සූලු දෙයකැයි ද පවසනි.

**ත්‍රිවිධ යුතා හෙවත් ත්‍රිවිධ ප්‍රයුෂ:**<sup>52</sup>

- i. ගුෂ්තමය ප්‍රයුෂ
- ii. වින්තාමය ප්‍රයුෂ
- iii. භාවනාමය ප්‍රයුෂ

ගුෂ්තමය ප්‍රයුෂ, බොහෝ ඇස්සුපිරු තැන් ඇති බව සි. විශේෂයෙන් ධර්මය පිළිබඳ බහුගුණ භාවය සි. වින්තාමය ප්‍රයුෂ යනු, වින්තනය භා විමර්ශනය ඔස්සේ ඇති කර ගන්නා වූ යුතාය සි. භාවනාමය ප්‍රයුෂ යනු, සමඟ-විද්‍රුෂනා වශයෙන් භාවනා වැඩිමෙන් ඇති කර ගන්නා වූ යුතාය සි. මෙය වස්සුරාදී ඉන්දිය යුතාය අභිජවා ගිය මතින්දිය භා සම්බන්ධ වුවකි. මෙහි දී විද්‍රුෂනා වශයෙන් ඇති කර ගන්නා වූ අවබෝධ යුතාය හෙවත් ප්‍රත්‍යාස්‍ය තුළින් ඇති කර

ගන්නා වූ යුතුය, අභ්‍යන්තරික වශයෙන් වින්ත පරිවර්තනයකට සමත් වන්නා වූ විශේෂවත් යුතු පථයකි. එනම් නිබැඩු (සංස්කාරයන් කෙරෙහි කළකිරීම) විරාග (නො ඇල්ම) නිරෝධ (නිරැද්ධ වීම) හා පටිනිස්සග්ග (මිදීමට) ජේතු වන්නා වූ ප්‍රයුව සි. යථාභ්‍යත්සුණදස්සන යනුවෙන් හඳුන්වා දෙන්නේ මේ තත්ත්වය සි. හෙවත් එහි ප්‍රතිච්ලය සි. බොඳ්ධ දැරුණයෙහි ප්‍රයු යනුවෙන් ඉගැන්වෙන්නේ විශේෂයෙන් මේ යුතුය සි. යුතුයෙහි උච්චතම අවස්ථාව හෙවත් ප්‍රබල බව ප්‍රයු නම් වේ. මෙය ත්‍රිලක්ෂණය පදනම් කර ගත්තකි. මේ අනුව ඇපු පමණින් කෙනෙකු හාවනාමය හෙවත් අවබෝධයුතුයකට පැමිණේ ද ? යන්න ප්‍රශ්නයකි. බුදුන් ද්‍රව්‍ය ඇපු පමණින් රහත් වූවේ ද සිටියහ.

ඒ ප්‍රපුරුපස්ස හෙවත් මේරු ප්‍රයුවක් (ක්‍රිස්තයෙන් අවබෝධයට පැමිණීමේ හැකියාව) ඇති ව සිටියවුන් ය. මේ කාලයේ එබදු කශල ගක්තියක් ඇතියවුන් සිටිතැයි කිව නො හැකියි. මේ අනුව, මෙකි මුලාව තුළ ඇත්තේ යුතුයන් වෙන් වශයෙන් තේරුම් නො ගැනීමේ වර්දකි. මේ අතර තවත් අයෙක් තේරුවන් සරණ ගිය පමණින් සෝවාන් ලෙස සලකති. තේරුවන් සරණ ගිය පමණින් යථාවබෝධයට නො පැමිණේ. අවබෝධයට පැමිණ තේරුවන් සරණ ගියවුන් එද සිටියහ. සෝවාන් මාගිය පිළිබඳ අංග සතරක් වෙයි.

- i. සප්පුරුරිස සංස්ක්‍රිතය
- ii. සඳ්ධම්මස්සවණ
- iii. යෝනිසෝමනසිකාර
- iv. ධම්මානුධම්මපටන්ති<sup>53</sup>

මේ සෝවාන් වීම පිණිස සම්පූර්ණ කළ යුතු කරුණු ය. මේ කරුණු අනුගමනය කරන්න ගත් පමණින් සම්පූර්ණ නො වේ. විදුරුණා හාවනාව පටන් ගත් පමණින් විදුරුණාවට නො පැමිණේ. අරි අටහි මගෙහි ගමනාරමිහ කළ පමණින් මාගිංග සම්පූර්ණ නො වේ. එමත් ඉහත කරුණු ආරම්භ කළ පමණින් පුරණය නො වේ. සෝවාන් පුද්ගලයෙකුගේ ලක්ෂණ අංගත්තර නිකායේ අවධාන වර්ගයෙහි<sup>54</sup> හා මැක්කයිම නිකායේ මූලපරියාය සූත්‍රයේ<sup>55</sup> ද, සංයුත්ත නිකායේ සෝතාපත්ති සංයුත්තයෙහි ද<sup>56</sup> පැහැදිලි ව ම දක්වා ඇත.

මෙවා නො දැන, යම්ය යම් ප්‍රමාණයකින් දැන ගෙන බොහෝ කොට දුන්නවාය, තමන්ට ධම්ය අවබෝධ යැයි සිතනවා නම්, එය මුදාවකට වඩා බලවත් මෝහයකි, මෝඩ කමකි.

තුනුරුවන් පිළිබඳ විශ්වාසය ඇති ව, තුනුරුවන් අදහා ගෙන, පස්සපවී නො කර ගිලය රෙගෙන, බුදුන් වැදිමාදි වත්පිළිවෙත් කර ගෙන ඉන්නවා නම්, ඒ සේවාන් නො වේ දැ සි තවත් අයෙක් සිතනි. මේ සේවාන් පුද්ගලයෙකුගේ ද ලක්ෂණ විය හැකියි. එහෙත් එපමණකින් ද යථාභ්‍යතාක්ෂණයේසනයට පැමිණියේ නො වේ. සේවාන් ලෙස සැලකිය හැකි එක ම සාධකය වන්නේ ක්‍රිණාදස්සනයට පැමිණ සිටිම සි. එනම් “යං කික්ද්වී සමුද්‍යයම්මං සබඩං තං නිරෝධ ධම්මං”<sup>57</sup> යන, හේතු ප්‍රත්‍යාගන්ගෙන් හටගන් සියල්ල තිරුද්ධ (නැති) වන්නේ ය; යන අවබෝධය සි. මේ පිළිබඳ දැනුමට වඩා අවබෝධය ගැඹුරු ය.

ඉහත කි නිබිඩ් කරුණු වලින් යුත්ත ය. මේ අනුව ගේතු-ප්‍රත්‍යාග ධර්මයන් ගැන ද අවබෝධයක් ඇති විය යුතු සි. එනම් පරිවිච්චමුප්පාද ධර්මය සි. මේ තුළ අනිත්‍ය-දුක්ඛ-අනාත්ම යන ත්‍රිලක්ෂණයන් ද ගම්‍ය වේ. මේ අවබෝධය නොමැති ව සේවාන් පුද්ගල ලක්ෂණ දැරු පමණින් දහම් දැනුම තිබූ පමණින් තමන් සේවාන් යැයි සිතිම කල්පිත අධිමානය හෙවත් පුරුව ප්‍රාථිමික අවස්ථාවක් ලෙස හඳුන්වා දිය හැකි සි. අංග්‍රේසිර තිකායට අයත් අධිමාන සූත්‍රයෙහි දැක්වෙන්නේ මෙවැනි අධිමාන තත්ත්වයකි.

### අධිමාන සූත්‍රය :-

අංග්‍රේසිර තිකායේ දශක තිපාතයේ එන සූත්‍රයකි. ග්‍රාවක භාෂිතයකි. මහකාරියාප මහරහතන් වහන්සේ රජගහනුවර කළන්දකතිවාප නම් වූ වෙළවනායෙහි වැඩවාසය කරමින් සිටියදී හික්ෂුන් අමතා මේ සූත්‍රය දේශනා කොට ඇත. මේ සූත්‍රයෙන් කියුවෙන්නේ යම් හික්ෂුවක් අර්හත්වය ප්‍රකාශ කරන්නේ නම් ඒ අධිමානයෙන් කරන්නක් ද? එසේ නැතිනම් සැබැවීන් ම අධිගමයට පත් ව කරන්නක් ද? යන්න පරසින් දන්නා හික්ෂුව මතාව දැන ගන්නා බව සි. එහිදී කරුණු දහයකින් යුත්ත හික්ෂුව පරිභාතිය කරා එළඹින,

රහන් නො වුවකු බවත්, එම කරුණු වලින් විනිරුම්ක්ත තැනැත්තා රහන් ලෙස දැන ගන්නා බවත් ය.  
පරිභානීය කරුණු දහය

- i. අධිමානයට පැමිණ සිරීම
- ii. අනිධ්‍යා බහුල කොට ඇති බව
- iii. ව්‍යාපාද බහුල කොට ඇති බව
- iv. රීත්මිද්ධ ඇති බව
- v. ඔග්ධ්‍යතායෙන් වැඩුණු බව
- vi. විවික්විතා බහුල බව
- vii. කර්මාන්තයෙහි ඇශ්‍රුණු බව
- viii. දෙඩමළ බව
- ix. නිදායෙහි ඇශ්‍රුණු බව<sup>58</sup>
- x. මූලාසිහි ඇති බව<sup>59</sup>

මේ ගාසනයෙහි යම් මහණෙක් (නො පැමිණි) අර්හන්වය ප්‍රකාශ කරයි නම් පරසිත් දන්නා ග්‍රාවක තෙමේ ඒ බව දැන ගනී, (කෙබඳ ග්‍රාවකයෙක් ද යන්) “තමෙන් තරාගතො වා තරාගතසාචිකො වා ක්‍රියා සමාපත්තිකුසලා පරිවිත්තකුසලා පරිවිත්ත පරියායකුසලා එවං වෙත සා වෙතො පරිවිත පරානාති”<sup>60</sup> තරාගත වේවයි, ධ්‍යාන ඇති, සමාපත්ති කුසල, පරිවිත්ත කුසල, පරිවිත්ත පරියායකුසල තරාගත ග්‍රාවකයෙක් වේවයි, එබදු මිහු සිතින් සිත පිරිසිද දන්නේ ය. කෙසේ නම් කුමක් දැන ගනී ද යන් ? “බහුස්සුනා බො පන අය්මායස්මා සුතයෙරා සුතසන්තිවයා යෙ තෙ ධම්මා ආදිකල්‍යාණා මල්කෙකි කල්‍යාණා පරියායානකල්‍යාණා සාස්ථ්‍ය සඛ්‍යක්ෂණ්‍යන්.... අධිමානීකො අධිමානසවිවා අප්පත්තෙ පත්තසක්ක්ද.... අධිමානෙන අක්ක්දා බ්‍යාකරෝති ඩීණාජාති වුසින් බුහ්මවරියා කතා කරණීය නාපරං ඉත්පත්තායාති පරානාති”<sup>61</sup> මේ ආයුෂ්මත් බහුගුරු වූයේ ගුළුයර වූයේ ගුළුසන්තිවය කොට ඇත්තේ ය. ආදිකල්‍යාණ මධ්‍ය කල්‍යාණ පය්සානකල්‍යාණ වූ යම් ඒ දහම් කෙනෙක් සාරථ වූ සඬ්‍යක්ෂණ වූ කේවලපරිපූරණ වූ පරුද්ධ වූ බුහ්මවය්සාව පවසන් නම්, එබදු ධර්මයේ මිහු වුසින් බහුගුරු වූවාහු දෑත වූවාහු ද්‍රීජ්‍රීයෙන් සුප්‍රතිවිද්ධ වූවාහු වෙත්, එහෙයින් මේ ආයුෂ්මත් අධිමාන ඇතියේ අධිමාන සත්‍ය කොට ඇතියේ අප්‍රාප්තයෙහි ප්‍රාප්තයෙම් යන සංයු

අැත්තේ අකාන්තයෙහි කෘතයෙම් යන සංයු ඇතියේ අනාධිගතයෙහි අධිගතයෙම් යන සංයු ඇතියේ අධිමානයෙන් ජාතිය ස්ථීරය මූල්‍යයන් වැස නිමවිණ, කරණිකෘතය, මේ බව පිණිස අන් කිසේක් තැනැයි දතිම් සි අර්හත්ත්වය පහළ කෙරේය.“<sup>61</sup>

ලක්ත ග්‍රාවකයා යටෝක්ත හිසුව මේ ආකාරයෙන් දැන ගනී. අධිමානය සම්බන්ධ ව දේශනා කොට ඇති එකම සූත්‍රය ලෙස හමුවන්නේ මෙම අධිමාන සූත්‍රය පමණි. මේ බහුගුරුත භාවය සම්බන්ධ කොට ගත් කල්පිත අධිමානය හෙවත් පුරුව ප්‍රාථමික අවස්ථාව සි.

## ii. ප්‍රාථමික අවස්ථාව හෙවත් ධ්‍යාන සම්බන්ධ අධිමානය

මේ අවස්ථාවට ද මූලින් තවත් ප්‍රාථමික අවස්ථාවක් හමු වේ. ඒ භාවනා ආරම්භයන් සමඟ ඇති වන තත්ත්වයකි. භාවනාව පටන් ගත් යෝගාවවරයාගේ සිත තුළ පවතින රීනමිද්ධියන් ඉස්මතු වීමෙන් භාවනාව වැඩිමත් සමඟ ම තමන් නො දැන ම තින්දට වැටෙන අවස්ථා ද වෙයි. දැනුමක් භා ඇත්දැකීමක් තැනි යෝගාවවරයා භාවනාවෙන් ම තින්දට වැටුණු තිසා එය සමාධිය ලෙස සිතා ගනී. අවදි ව සිටිය ද සිත තුළ අරමුණු සැගවෙන අවස්ථාවන් ද වෙයි. ඒ ද භාවනාව වැඩිමේ ම ප්‍රතිඵලයක් වශයෙනි. මේ තත්ත්වය බොහෝ දුරට උදිසිනකම තුළ හෝ සිත් ඇති වන්නකුයි සිතිය හැකියි. මේ අය, තමන්ට ‘කිසි ම දෙයක් නො දැනී පැයක් පමණ සමාධිගත ව සිටියැයි සි පසුව පවසනි. ඔවුන් එසේ සිතන්නේ, පවසන්නේ සමාධිය යනු කුමක් ද යන්න හරහැරී නො දැනීම තිසයි.

මේ පුරුවතම අවස්ථාවකි. මෙය අධිමානයක් නො වුව ද, තහන කි අධිමානී ලක්ෂණ මෙහි ද ඇත. මෙය සම්පුර්ණ වැරදි වැටහිමකි. නො දන්නාකමකි. මෙහි බොහෝ අනුව ප්‍රාථමික අවස්ථාව වශයෙන් ගිණිය හැකි වන්නේ ධ්‍යාන භා සම්බන්ධ ව මූලාවට පත් වන අවස්ථාව සි. යම් ප්‍රමාණයක සමාධියක් ඇති කර ගත් යෝගාවවරයා පක්ෂ්වවිධ වශීනාවන්ගෙන් වැඩි භාවයට පත් කර නො ගත් සමාධිය

දියානයක් ලෙස සලකා මුළාවට පත් වේයි. එහෙත් මෙය අධිමානී තත්ත්වයේ සැබු ම මුළාවක් ලෙස සැලකිය නො හැකිය. මෙහි ඇත්තේ වැරදි හැඟීමක් ඔස්සේස් ඇති කර ගන්නා වූ වැරදි වැටහිමකි. මෙය ආධ්‍යාත්මික වශයෙන් සිදු වන්නක් නො වේ. බුද්‍යගොස් හිමියන් ද මේ අවස්ථාව අධිමාන තත්ත්වයෙන් පිළිගත් බවක් නො පෙනුණි.

විහාරවියකලාවේ දී උන්වහන්සේ පෙන්වා දුන්නේ මාගි-ලැල සම්බන්ධ ව ඇති කර ගන්නා වූ අධිමානය පමණි. එහිදී උන්වහන්සේ ද්‍රාන ගැන කළා නො කළහ. එහෙත් ද්‍රානය වුවද, උන්තරමනුෂ්‍යධම්මයක් වශයෙන් දී, මාගි-ලැලයන්ට ආසන්න කාරණයක් වශයෙන් දී, ඉහත දී දුටුවෙමු. මෙහිදී ද මානසික වශයෙන් යම් ප්‍රමාණයක පරිවර්තනයක් විෂ්කම්භණ වශයෙන් පැවැතිය හැකි ය. එමෙන් ම ඒ සම්බන්ධ ව ඇති වන මානය ද අධිමානසිකත්වයක් හා සම්බන්ධ ය. මේ කරුණු අනුව ද්‍රාන අවස්ථාව ද අධිමානත්වයෙන් ගැනීමේ හැකියාව අපි ඉහතදී දුටුවෙමු. අධිමානය තිවන් මග වසාලන්නක් වුවත්, මේ අවස්ථාව විද්‍රෝහනා මගම එතරම බාධාවක් වෙතැයි සිතිය නො හැකි ය.

විද්‍රෝහනාව සඳහා ධ්‍යානයන්ගේ අත්‍යවශ්‍යතාවයක් නොමැති හෙයිනි. එහෙත් ත්‍රිලක්ෂණ සංඛ්‍යාත සත්‍ය දැක ගැනීමේ දී මේ අවස්ථාව වුව ද බාධාවක් විය හැකි සි, සත්‍යය දැක ගැනීමට සිත නිදහස් විය යුතු හෙයිනි. අධිමානය තුළ ඇත්තේ මෝහයකි. මෝහය ද සත්‍යාච්ඡාවට බාධාවකි. මේ අධිමානයෙහි දෙවනි අවස්ථාව සි.

iii. ද්‍රව්‍යීකිත අවස්ථාව හෙවත් මාගි-ලිල සම්බන්ධ අධිමානය :-

සභා අධිමානයකට පත් වන්නේන්ත්, නිවන් මගෙන් පිටතට වැටෙන්නේන්ත් මේ අවස්ථාවේදී යැයි කිව හැකි යි. එනම් නො ලද මාණ්-ඩිල ලැබූ ලෙස වැටහි යාම යි. මෙය දියාන අවස්ථාවට වඩා

බලවත් ය. මුළා වීමකට ප්‍රමාණවත් කරුණු යෙදෙන හෙයිනි. ධ්‍යාන සම්බන්ධ ව වන්නේ වැරදි වටහා ගැනීමකි. එය එතරම් ගැඹුරකට තො දැනෙන්නකි. මෙහිදී ඩුම් වශයෙන් වෙනස් වීම ද බලවත් වීමට ප්‍රධාන හේතුවක් ලෙස සැලකිය හැකි සි. එය සිතට තදින් ම දැනෙන්නකි. එනම් පුපුර්ජන ඩුම්යේ සිට ලෝකෝත්තර ඩුම්යට පිවිසීම සම්බන්ධ අවස්ථාවක් වීම සි. මෙහි දී යෝගාවචරයා ලෝකෝත්තර ඩුම්යට සැබැවින් ම නො පිවිසියන් ඔහුට දැනෙන්නේ, වැටහෙන්නේ පිවිසි ලෙසට සි. මේ මානසිකත්තිය මවා ගැනීමක් හෝ ආරුඩ් කර ගැනීමක් හෝ නො ව තම සිතට ම දැනෙන වැටහෙන ආකාරයකි.

සැබැ මුළාවක් ලෙස හැඳුන්වා දිය හැකි වන්නේ ද ඒ හේතුවෙනි. මේ අනුව මෙය වැරදි වැටහීමකට වඩා වැරදි අවබෝධයකැයි කීම වඩාත් යෝගා යැයි සිතේ. අවස්ථාවන් වශයෙන් ගැනීමේදී මේ තත්ත්වය අනාගාමී දක්වා ගත හැකි වේ. නොරහත් ව රහත්වූ ලෙස සලකන්නේ, ඉහළ ම මුළා අවස්ථාව වන බැවිනි.

අනාගාමී වූ ලෙස මුළා වූවත් මෙකල දක්නට ලැබෙන්නේ විරළ වශයෙනි. හේතුව, අනාගාමී තත්ත්වයේදී කාමරාග-පටිස දෙක සපුරා දුරු විය යුතු හෙයිනි. අනාගාමී තත්ත්වය එසේ නො වන්න බේර්හෝ දෙනා අනාගාමී වූ ලෙස ද මුළා වෙති. අතිතයේ මුළා වූවත් ගැන සිතන විට අනාගාමී වූ ලෙස අධිමානයට පැමිණියවුන් ද සිටින්නට ඇතැයි විශ්වාස කළ හැකි සි. රහත් වූ ලෙස මුළා වූයේ නම්, අනාගාමී වූ ලෙස අධිමානයට නො පැමිණිමට හේතුවක් නොමැති. විභංගප්‍රකරණ අවුවාව පෙන්වා දෙන පරිදි “අහං සොතාපන්නෙනාති වා, සකදාගාමීති වා, අනාගාමීති වා මක්ද්දති”<sup>62</sup> යනුවෙන්, අනාගාමී වූ ලෙසින් ද අධිමානයට පැමිණිය හැකි බව කිසුවේ. අද වූවත් අනාගාමී බව ප්‍රකාශ කරන ඇතැම් යෝගාවචරයේ හමු වෙති. විශ්දේශ මාර්ග, විභංග අවුවාව වැනි ගුන්ථයන්හි දැක්වෙන්නේ රහත් වූ ලෙස අධිමානයට පැමිණියවුන්ගේ විස්තර ය. ඒ උපරි ම අවස්ථාව වශයෙන් ගෙන විය හැකි සි. සකංධාගාමී ලෙස මුළා වූවත් අද ද හමු වේ.

මෙම අතර අනාගාමි බව ප්‍රකාශ කරන අය ද සිටිති. අද මාගී-ඩල් පිළිබඳ සහතික ලබා දෙන හාවනා මධ්‍යස්ථාන ද තිබේ. මෙවා ලිඛිත ප්‍රකාශන නො වන බැවින් උප්පා දැක්වීම් කළ නො හැකි ය. මෙයින් වැඩි ප්‍රමාණයක් වාචික ව කරන ප්‍රකාශයන් ය. අධිමානයේ තුන් වෙති අවස්ථාව වන මෙම මාගී-ඩල් හා සම්බන්ධ අවස්ථාව තුන් වැදුරුම් කොට දැක්වීය හැකි වේ.

- I. සෝච්චන් එලස්ප්‍රි වශයෙන්
- ii. සකසදාමි එලස්ප්‍රි වශයෙන්
- iii. අනාගාමි එලස්ප්‍රි වශයෙන් යනුවෙති.

මාගී-ඩල් හා සම්බන්ධ මෙම අවස්ථාව අධිමානයේ මධ්‍යම අවස්ථාව ලෙසින් ද හඳුන්වා දිය හැකි ය.

iv. තෘතියික නොහොත් උපරි අවස්ථාව හෙවත් අභිත්ත්වය හා සම්බන්ධ අධිමානය:-

තමන් නො රහත් ව රහත්වී ඇතැයි වරදවා ගැනීම මෙයින් අදහස් කෙරෙයි. මේ අවස්ථාව අධිමාන නමින් හැඳින්වුව ද, මානී බවක් පැවතිය නො හැකි ය. මානී තත්ත්ත්වයක් තිබේ නම්, රහත් වූ ලෙස මූලා වන්නේ නැත. මේ අවස්ථාව මානය ද සම්පූර්ණයෙන් ම යටුපත් ව පවත්නා අවස්ථාවකි. මේ අවස්ථාවේදී කෙලෙස් මතු නො වී රහත් කෙනෙකුගේ මෙන් සිත පවතින බව “කිලෙසා න සමුදුවරන්ති, බේණාසවස්සේ”ව විත්තාවාරා හොති”<sup>63</sup> සි විහාර අවුවාවෙහි සඳහන් බව ඉහතදී අපි දුටුවෙමු. බුදුරජන් ධරමාන කල්හි බොහෝදෙනා රහත් වූ ලෙස අධිමානයට පැමිණ සිටි බව පාරාජ්‍යකපාලිය අනුව පෙනේ.

අද ද ඇතැම් අය කරන ප්‍රකාශන තුළින් තමන් රහත් බව හගවති. දසසිල් මාතාවක විසින් ලියන ලද එවැනි කෘතියක මෙවැනි අදහසක් පළ වේ. “1993-1995 යන ප්‍රජාත්‍යා කාලය තුළ මෙම වාක්‍යයන් කියව කියවා සිටීම නිසා ම තුළදීම හිමි කර ගැනීමට අද ඔබට මෙම ගුන්ථ සංග්‍රහයන් ඉදිරිපත් කරන සූබෝධාට හැකි ව්‍යනා”<sup>64</sup> යනුවෙති. මෙහි ‘තුළදීම හිමකර ගැනීමට.... හැකි ව්‍යනා’ යන්නෙන් ඇය ප්‍රකාශ

කරන්නේ තමන් රහත් බව සි. නැවත නො ඉපදීමට නම් රහත් ම විය යුතු සි. අනාගාමි වූවත් නැවත නො එන පරිදි ගුද්ධාචාස බණිතලවල උපදින බව අපි දනිමු. එපමණක් ද නො ව තාසිවාන් හිසුම්ඩියක් ද ඇය අනුගමනය කිරීමෙන් ඉතා කෙටි කළකින් ප්‍රතිඵ්‍යාල ලැබූ බව ද එහි සඳහන් කරයි. මෙයින් පෙනෙන්නේ තමන් මුලා වූවා පමණක් නො ව අන් අය ද මුලා කරවන බව සි. එපමණක් ද නො ව මුවන්ගේ රහත් වීමට තාසුණය ද උපයෝගී කර ගත් බවක් ද එහි සඳහන් වේ. රහතන්වහන්සේ නමක් තමන් රහත් බව හගවන්නේ නැතු. මේ අය හගවන්නේ මුලාවට පත් ව සිටින තිසයි.

එද රහත් වූ ලෙස මුලා වූවන් සැබැවීන් රහත් වූ පරිදීදෙන් ම අධිමානයට පැමිණ ඇති බව මහානාගත්ලේර කථා පුවත ආදියෙන් පැහැදිලි ය. එහෙත් මෙද රහත් බව ප්‍රකාශ කරන්නේ එවන් අත්දැකීම ලබා ද යන වගත් කිව නො හැකි සි. මේ රහත් හාවය සම්බන්ධ අධිමානය සි. රහත් හාවයට ද ඉහළින් තවත් මුලා විය හැකි තත්ත්වයක් නොමැති හෙයින් මේ අවස්ථාව උපරි අධිමානය ලෙස හඳුන්වා දිය හැකි සි.

### අධිමානය හා සම්බන්ධ මැත්තකාලීන ප්‍රකාශන

අධිමානය පිළිබඳ ලියන ලද තුතන ග්‍රන්ථ හෝ විවාර ලිපි දක්නට නොමැති බව මුලදී ම සඳහන් කරන්න යෙදුණි. එහෙත් ප්‍රාතිමොස් විවරණය වැනි ධර්ම-විනය ග්‍රන්ථවල අන්තර්ගත කරුණක් වශයෙන් අධිමානය පිළිබඳ කරණ ලද කෙටි විස්තර හා හඳුන්වා දීම දක්නට ලැබේ. මෙහිදී කේෂ ග්‍රන්ථයන්හි දැක්වෙන ‘අධිමාන’ අර්ථ දැක්වීම පළමු කොට විමසීම සුදුසු යැයි සිතේ. සිංහල විශ්වකොෂ්පයෙහි අධිමානය පිළිබඳ ව, විහාර අව්‍යාව හා සිංහල විශුද්ධිමාත්‍ය අනුව දිගු විස්තරයක් කර ඇත. එහි ‘අධිමාන’ යන්න පිළිබඳ ව අර්ථ දැක්වන්නේ මෙසේ සි. “මාර්ගල්ලාධිගමයක් නැති ව අධිගතයෙම් හෙවත් සෞඛ්‍යන් ආදි මගපාල අවබෝධ කිරීමක් නැති ව එය අවබෝධ කෙළුම් සි උපදානා අධික මානය ‘අධිමාන’ නම් වෙයි.”<sup>65</sup> යනුවෙති. ඉන් අනුරුද්‍ය විහාරටිය කථාවහි ආ පරිදීදෙන් ම අධිමානය උපදින්නේ කා හට ද? තුළදින්නේ ක්වුරුන් තුළ ද? යන තොරතුරු ද

දක්වයි. “තව ද මේ අධිමානය උපදින්නේ දසවැදුරුම් විද්‍යීනා උපක්ලෙගයන්ගේ වශයෙනි”<sup>66</sup> සි දක්වා, එම උපක්ලේග පිළිබඳ දිග විස්තරයක් කර ඇත.

මෙහිදී අධිමානය පිළිබඳ විශේෂ යමක් දැන ගන්නට නො ලැබේ. වැළිවිටියේ සෝරත හිමියන් විසින් සකසන ලද, ශ්‍රී සූමංගල ගබඳ කෙක්ෂය අධිමානය හඳුන්වා දෙන්නේ මෙසේ ය. “සුපරිණුද්ධ ශිලයෙහි පිහිටා රුපාරුපසමාපත්තිවසී වුවහුට හෝ විද්‍යීනාවෙහි යෙදී අවහාසාදී උපක්ලේග සහිත උදයව්‍යයැනය ලැබුවහුට හෝ ඔහාසාදීයට රෘචිම නිසා දැඩි ව උපදනා, මම මාගීජලයන්ට පැමිණියෙම් සි යන මානය”<sup>67</sup> යනුවෙනි. මෙහිදී ද කෙටි වගන්තියකින් දිගු විස්තරයක් කර ඇති බව පෙනේ. ධ්‍යාන අවස්ථාව ද ගෙන ඇති. ධ්‍යාන වලට පැමිණියෙකුට, ඒ සම්බන්ධ ව මුළා වීම සංඛ්‍යාත අධිමානයක් ඇති විය නො හැකි ය. මේ ධ්‍යාන අවස්ථාව සම්බන්ධ කිරීමට ගොස් වැරදි අරප විශ්‍රායක යෙදීමක් බව පෙනේ.

බෙඳුද ගබඳකේෂය පෙන්වා දෙන්නේ මාගී-ඩ්ල සම්බන්ධයෙනි. ඒ මෙසේ ය. “විදරුණනා වඩන්නට ආරම්භ කළ යෝගාවලරයාට ඇති වන තමන් අධිගත ධර්ම ඇතැයි හෝ මාගීජලාදීයට පැමිණෙමැයි ඇති කර ගන්නා මානය”<sup>68</sup> යනුවෙනි. ආවාරුය රිස් බේවිචිස් හා ආවාරුය විලියම්ස්ටේට් යන විද්වත්ත් විසින් සකසන ලද පාලි-ඉංග්‍රීසි ගබඳ කෙක්ෂයෙහි ‘අධිමානය දැක්වෙන්නේ’ “පෙර නො පැමිණි මානසික තත්ත්වයකට මනසින් පැමිණෙන බවත්, එය ප්‍රසන්න්න සිතක් බවත් ය. Adhimana (n-ad)+(adhi+mano) (n) attention, direction of mind, concentration directing one's mind upon, intent(on) (pasannacitta)<sup>69</sup>

මෙහිදී මානසික වයසාමය වෙනසක් මතුපිටින් දැක් වූ බවක පෙනේ. වරහන් තුළ ප්‍රසන්න සිතක් ලෙස පෙන්වා දෙන්නේ එහි ඇති පිවිතුරු බව සි. මේ වචනයෙහි යම් සත්‍යතාවයක් නැත්තේ ද නො වේ. අධිමානයට පැමිණි පුද්ගලයා තුළ මාගී-ඩ්ල ලැබු පරිදි නිර්මල සිතක් පවතී. මුළාව පැවතීමට හේතුවත් එය ම විය හැකි සි. එය සැබුවින් ප්‍රසන්න සිතක් ද විය යුතු සි.

මේ තනි වවතයෙන් එවැනි පුළුල් අදහසක් ගම් වේ. අධිමානය අන්තර්ගත වන ග්‍රන්ථ කිහිපයක් ද හමු වෙයි. ප්‍රාතිමොෂ්‍ය විවරණය, විදුරුණනා හාවනා ක්‍රමය, සතිපටියාන හාවනාව හෙවත් ඇතිසැරි දැකීම, සත්ත්වයා, සිත සහ සිත නැතිකිරීම යනාදි කෘතින් ය. මෙහින් ප්‍රාතිමොෂ්‍ය විවරණයෙහි උත්තර මත්ස්සයෙම්ම පාරාජක ශික්ෂාපදය විස්තර කරමින් ‘අක්ෂක්‍රතු අධිමානය’ යන පදය විවරණය කොට දක්වයි. එහිදී පෙන්වා ඇත්තේ ද පාරාජක පාලිය අනුව යමින් නො පැමිණී ධ්‍යාන මාගි-ඩිලාදියට පැමිණීයෙමැයි මූලාවෙන් ඇති වන එද්ධමානයක් ලෙස සි. සමන්තපාසාදිකාව අනුව මෙහි අර්ථ දක්වා ඇති බව පෙනේ. රේරුකානේ වන්ද්වීමල මහානාහිමිපාණන් විසින් ලියන ලද විදුරුණනා හාවනාක්‍රමය ග්‍රන්ථයේ දී සප්ත විශුද්ධියෙහි යටතේ අධිමානය දැක් වේ. එහිදී

විශුද්ධිමාගිය අනුව යමින් කරුණු දක්වා ඇත. ඒ තුළ විශේෂ කරුණක් නො දැක් වේ. සුල්තානාගාඩ සද්ධාසීල නැමැති හිමිකෙනෙකුන් විසින් ලියන ලද සතිපටියාන හාවනාව (තිවන් දැකීමේ කෙටිමාගිය) නැමැති ග්‍රන්ථය තුළ අධිමානය පිළිබඳ ව ‘පරස්සම් වීම’ නැමැති මාත්‍යකාව යටතේ වැදගත් කරුණු රසක් හෙළි කර දී තිබේ. ඒ අධිමානයට පත් වන්නේ කෙසේ ද? යන වග සම්බන්ධ ව සි.

හාවනා කරගෙන යන සමහර යෝගාවචරයින් හොඳින් වින්ත සමාධිය ඇති වූ විට පෙර අසා ඇති ධමිකරුණු අනුව හේ පොතපතින් බලා දැන ගෙන ඇති ධර්ම කරුණු අනුව හේ සිතන්නට පටන් ගනියි. මෙසේ සමඳ්ධිමත් වූ සිතින් එවැනි දේ සිතන විට ම එය මැව් පෙනෙන්නට වන බවත්, තමන් අරමුණු කරන්නේ යම් දෙයක් ද, ඒ සැම දෙයක් ම තමන් ඉදිරියේ හොඳින් පවතින අයුරින් ම වැට්හි යන බවත් එහි දැක්වේ. එබදු අවස්ථා යෝගාවචරයින් මූලාවට පත් වන අවස්ථා බවත්, සමාධි සිතින් තමා වින්තනය කළ තිසා පහළ වූ ගති ලක්ෂණයන් අරමුණු කරගෙන “මම දැන් මගථල ලැබුවෙම්. මගේ හාවනාව දියුණුවට පත් වූනේය” කියා මගථල නො ලබා හාවනාව ද නො දියුණු ව රටවතා බවත් එහි දැක්වේ.”<sup>70</sup> මෙය අධිමානයට පත් වීම පිළිබඳ ව මැත කාලයේ ලියැවේ ඇති පැහැදිලි අවබෝධාත්මක ප්‍රකාශනයක් බව පෙනේ. අධිමානයට පැමිණෙන අවස්ථාවේදී සිත

ක්‍රියා කරන ආකාරය, සිතේ පවත්නා වින්ත ස්වරුපය විතුයක් සේ මෙයින් පැහැදිලි වේ. මේ කතුහිමියන් මේ පිළිබඳ ව මතා අවබෝධයක් ලබා ඇති බවට සැකයක් නැත. එසේ නැති ව, මේ අත්දැකීම තැති කිසිවෙකුටත් මේ විතුය මේ අයුරින් පැහැදිලි කර දිය නො හැකි තරම් ය. මේ තුළ සිතන්නට තවත් පැතිකවික් ද ඇත.

එ ආලෝකාදී දශවිධ විද්‍රූහනා උපක්ලේෂ නො දැක්වීම සි. ඒ අනුව මෙය (මෙහි දැක්වූ) ද්විතීයික අවස්ථාවේ ප්‍රාථමික මට්ටමේ අත්දැකීමක් දැයි සිතන්නට බෙහෙවින් ඉඩකඩ තිබේ. විශුද්ධ මාගියේ දැක්වෙන අන්දමට එද පැරණි හිමිවරුන් කවුරුන් පාහේ අධිමානයට පත් වී ඇත්තේ ආලෝකාදී දශවිධ විද්‍රූහනා උපක්ලේෂ තුළින් ම ය. ඒ උපරි ම අවස්ථා වගයෙන් ද විය හැකියි. එසේ නො වේ නම් අධිමානය පිළිබඳ ව පුළුල් අවබෝධයක් ඇති ව සිරි බුදුගොස් හිමියන් මේ කියන තත්ත්වයන් නො දක්වා සිටින්නේ නැත. කෙසේ වුව ද විශුද්ධ මාගියේදී හෝ අව්‍යාචාර තුළ මේ වින්තාවලිය නො දැක්වීම බලවත් අඩුපාඩුවක් ලෙස පෙනේ.

අධිමානය පිළිබඳ ව ඉහත ප්‍රාග්ධන දැක්වීමේ දී ද්‍රාන සම්බන්ධ ප්‍රාථමික අවස්ථාවට ද පුළුව් ප්‍රාථමික තත්ත්වයක් සමාධිය සම්බන්ධ ව ඇති බව සඳහන් කරන්න යොදුණි. මේ ද මාගි-ඒල සම්බන්ධ ව එවැනි ම අවස්ථාවක් ලෙසින් ද සැලකිය හැකියි. තව ද සැලකිය යුතු කරුණක් වේ. එක් එක්කනාගේ සමාධිය හා විද්‍රූහනාව වැඩෙන ආකාරයන්, පවත්නා මට්ටමත් විවිධාකාර ය. කෙනෙකුට ඉහළ තත්ත්වයකින් වැඩි තිබෙන්න පුළුවන. තවත් කෙනෙකුට මධ්‍යම ප්‍රමාණයෙන් වැඩි තිබෙන්න පුළුවන. තවත් කෙනෙකුට අවම වගයෙන් විය හැකි සි. මේ තුත් අවස්ථාවේන් අතර අවස්ථා කොනොකුන් විය හැකි සි. ඔරලෝසුවේ පැය කාලක ප්‍රමාණය විනාඩි වලින් 15 කුත්, තත්පරවලින්  $15 \times 60 = 900$  කුත් වන්නාක් මෙනි. එසේ ම ඒ ඒ පුද්ගලයින් හා ඔවුන්ගේ මානසික තත්ත්වයන් ද විවිධ ය. ග්‍රද්ධා, වියසී, සති, සමාධි, ප්‍රයු, හා පුරුෂතාවයන් කෙනෙකුගෙන් කෙනෙකුට, අත්දැකීම හා අවබෝධයන් අනුව වෙනස් වෙයි. මාගි-ඒල වලට පත් වීමේදී පමණක් නො ව, රහත් වීමේදී ද මේ වෙනස පවතී. රහත් වීමෙන් පසු ලබන වීමුක්තිය එකක් ම ය.

එතැනට බැස ගැනීමේදී දක්නට ලැබෙන වෙනසකම් මෙහිදී අවධාරණය කෙරේ. 'අහසක් නයින් ප්‍රතිමණේයින' යනුවෙන් කියනු ලබන්නේ මේ තත්ත්වය යි. මේ කරුණු කාරණා අනුව භාවනාමය අත්දැකීම් ද අසවල් මට්ටම අනුව අසවල් ලක්ෂණ වලින් පැවතිය යුතු යැයි බෙදා වෙන් කිරීමට හෝ නිගමන දීමට හෝ නො හැකි ය.

අද මාගි-ඒල ලැබුවන් ලෙස කපා කරන බොහෝ යෝගවරයින් පත් ව ඇත්තේ, මේ තත්ත්වයට බව, ඔවුන් කරන ප්‍රකාශ තුළින් පැහැදිලි වේ. ආලෝකයක් පහළ වූ බවක් අද යෝගාවරයින්ගෙන් අසන්නට නො ලැබෙන තරම් ය. අසන්නට ලැබෙන්නේ සිත උඩිට නැග හිය බවත්, පාවතා බවත්, කිසිවක් නො දැනෙන බවත්, හිස් බවත් ආද දේ ය. මේ සියල්ල මනෝජාන්ති ලෙස සැලකිය හැකි යි. ඉහත සඳහන් කළ පරිදි ඉතෙකය් අනුව සිතින් මවා ගත් සංකල්පයන් ය. එසේත් නැතිනම් භාවනාව වැඩින විට සිතට දැනෙන පූරී අත්දැකීම් ද විය හැකි යි.

මෙයින් කියා සිටින්නේ අද මාගි-ඒලලාභීන් නැති බවක් නො වේ. ප්‍රතිපත්ති දීමය පවතින තරු, ලොව රහතුන්ගෙන් හිස් නො වන බව බුද්ධ වචනය යි. "ඉමෙව සුහද්ද හික්ඛු සමමා විහරෙයු සුද්ධීකුලාකා අරහත්තෙහි අස්ස" සුහදුය, මේ හිසුපු (ශාසනයෙහි) මනාව හැසිරෙන්නාපු ද, (ඒතාක්) ලෝකය රහතුන්ගෙන් හිස් නො වේ.<sup>7</sup> යැයි පරිනිඩ්බාන සුතුයෙහි සඳහන් වේ. පාලුගම පුද්ධීකරතන හිමියන් විසින් උයන ලද විද්‍රෝහනා භාවනාව හෙවත් ඇතිසැරි දැකීම නැමැති කෘතියෙහි ද විශුද්ධීමාර්ගය අනුව යමින් අධිමානයට පත් වන අයුරු දැක් වේ. එහි දැක්වෙන අත්දමට, ගැරය පිළිබඳ ව වේගවත් ඇති වීම නැති වීම දැකින විට මුළු ලෝකයේ ම පක්ෂවමහාභාතයන් ගේ උයද-විය දෙක වැටහෙන බවත්, මෙසේ මේ නාමරුපයන්ගේ විනාශයත්, දුක් බවත්, අනාත්ම බවත් මෙනෙහි කරගෙන යන විට යම් යම් ආලෝක දැකින්න පුළුවන් බවත්, කය බර හැරී පුළුන්පොදුක් මෙන් පාවත්තාක් මෙන්, දැනෙන්න පුළුවන් බවත්, එතිසා ම මෙතෙක් ජීවිතයේ නො ලද ප්‍රිතියක් සැපයක් ඇති වීමෙන්, මාගි-ඒලයකට පැමිණී ලෙස, අදහසක් පහළ විය හැකි බවත් පෙන්වා දෙයි. මෙසේ මුළාවට පත් වන්නේ දැක්වා විද්‍රෝහනා

උපක්ලේශයන්ගෙන් බවත්, මේ ධර්මයන් විද්‍රෝහනාවට කිළවක් වන්නේ තණ්ඩා-මාන-දිච්චී වශයෙන් ගැනීම තිසාන් බව එහි දැක්වේයි. එම ධර්මයන් ද අනිත්‍ය-දුක්ඛ-අනාත්ම වශයෙන් බැලිය යුතු බවත්, නියම මාග්‍රිය ඒ බවත්, මෙසේ මග නො මග දැන ගන්නා තුවනු මග්ගාමග්ගකුණදස්සන විසුද්ධිය බවත් එහි දී පෙන්වා දී ඇතේ.<sup>72</sup>

මග්ගාමග්ගකුණදස්සන විසුද්ධිය යනු භාවනාවෙන් දියුණුවට පැමිණි යෝගාවවරයා අධිමානයට පැමිණිය හැකි ආලෝකාදී උපක්ලේශයන්ගෙන් මූලාවට නො පැමිණු, එය මාග්‍රිය නො වේ යැයි දැනා, එම අරමුණු භා තිමිති ද අනිත්‍යදී වශයෙන් බලමින් නැවතන් විද්‍රෝහනාවට බැසගැනීම සි. අධිමානයට පැමිණියේ නම්, පසුව කිසියම් ක්‍රමයකින් ඒ බැවි දැනා, එම හැරීම දුරුකොට, එයින් සිත මුදවා ගෙන නැවතන් විද්‍රෝහනා මගට පිවිසීම සි. මේ කාරණය සම්බන්ධ ව හේත්පිටගෙදර කුණසීහ හිමියන්, 'සත්ත්වයා, සිත සහ සිත තැනි කිරීම' තැමැති කානිය තුළ අමුතු ම අදහසක් මතු කරයි. එනම්, දානාය පිළිබඳ රාගයන්, එයින් ලැබිය හැකි බ්‍රහ්මලෝක පිළිබඳ රාගයන් ඇති ව තණ්ඩාව දුරු කළ නො හැකි මග තියම මග නො වේ, නියම මග නම් ඒ දානාය තුළ පවතින වෙනසික භා බ්‍රහ්මලෝක සැප ත්‍රිලක්ෂණයට නාග එහි ආලය දුරු කිරීමේ මාග්‍රිය ලෙස සැලකිය හැකි බවත්, එය උන්වහන්සේගේ පිළිගැනීම බවත් ය.

මෙහි දී අධිමානයට නො පැමිණිමෙන් හෝ අධිමානයෙන් මිදිමෙන් හෝ මගට පිවිසෙන බවත් නො කියැවේ. විශුද්ධිමාග්‍රිය මේ කරුණ පෙන්වා දෙන්නේ මෙසේ සි. "මහාසාදයා ධම්මා න මග්ගා, උපක්කිලෙස විමුත්තා පන වීපීපටිපන්න විපස්සනා කුණං මග්ගාති මග්ගාව අමග්ග. ව වවත්ප්පෙති"<sup>73</sup> යනුවෙති. ආලෝකාදී උපක්ලේශයන්ගෙන් මිදුණු විද්‍රෝහනායුනය මාග්‍රිය යැයි මෙයින් පැහැදිලි ව ම කියැවේ. මේ ඉගැන්වීම භා කුණසීහ හිමියන්ගේ පිළිගැනීම අතර විශාල වෙනසක් පෙනේ.

කුණසීහ හිමියන් කියන මේ කරුණෙකි යම් සත්‍යතාවයක් තිබිය හැකි සි. එහෙන් මේ අවස්ථාවට එය ගැළපිය නො හැකි ය. උන්වහන්සේ තම මතය තහවුරු කිරීමට මත්ස්කීම නිකායේ එන්

අනුමාන සූත්‍රය ද ඇදුගනී. එම සූත්‍රය ද ගෙන ඇත්තේ අන්තර්ගතය ගැන ද කිසිදු සැලකීමක් නො කොට (අනුමාන) නාම මාත්‍රය පමණක් සැලකීමට ගෙන බව පෙනේ. එම සූත්‍රයෙහි ධ්‍යාන හෝ මාගි-එල ගැන කිසිදු වාර්තාවක් සටහන් නො වේ. මේ අනුව කූජසිහි හිමියන් එය අවබෝධයකින් තොර ව කරන ප්‍රකාශයක් බව පෙනේ.

## 6. අනාෂ සමයයන් හා සම්බන්ධ අධිමානය

අධිමානය යනු කුමක්ද ? යන්ත මේ පරිවිෂේෂය ආරම්භයේදී පැහැදිලි කර දෙන්න යෙදුණි. ඒ අනුව එවැනි ම අධිමානයක් වෙනත් ආගම් තුළින් බලාපොරාත්තු විය නො හැකි යි. එහෙත් සිත දියුණු කරන අන්‍යාගමික යෝග හා දැඟීන අනුව ඒ හා සමගාමී ව යන අධිමාන තත්ත්වයන් ද ඇති බව කිව යුතු වේ. බුද්ධිකාලය ගත් විට මෙය වඩාත් පැහැදිලි වේ. උග්‍රපිඛත්ති පුරණ වෙනත් ලබාධිකයින් දුටු බුද්ධග්‍රාවකයින් (පාථ්‍යාග්‍රහීන් හිසුන්) පවා විමුක්තිය ඇත්තේ මුවන් තුළ යැයි මූලාවට පැමිණ බුදුරඳුන් හැර ගිය අවස්ථා ද වෙයි. සුනක්ඩත්ත එබඳ හිසුවකි. මොහු බුදුරඳුන්ට උපස්ථාන කළ අයෙකි. පාරේ බුදුරඳුන් සමග වඩා අතරේ වෙනත් පරිභාරිකයින් ද්‍ර්ෂ්තකර වන පුරණු දැක, මොහු ඒවා පිළිගෙන බුදුරඳුන්ගේ පාත්‍රය ද පාරේ ම තබා මුවන් වෙත ගොස් ඇත. බුදුරඳුන්ට ස්ථීර උපස්ථායකයා පත් කර ගැනීමට මෙය ද එක් හේතුවක් විය.

දරුවේරිය, ජම්බුක ආර්ථික ආදිහු රහත් ලෙස සිතා සිටි අය වෙති. උරුවෙල් කායුපාදී ජරිල පිරිස් ද රහත් වී ඇතැයි සිතා සිටියේ වෙති. මුවන් දමනය කිරීමට බුදුරඳුන්ට විභාල වශයෙන් ප්‍රාතිභායී පැම්ව සිදු විය. පුරාවලියෙහි 3516 කැයි සඳහන් වේ.<sup>74</sup> (මේ අතිශයෝක්තියෙන් කියන ගණනක් ද විය හැකි යි) ගණන කෙසේ වෙනත් වැඩි වශයෙන් සංදුධීප්‍රාතිභායී පා ඇත. ඒ සැම අවස්ථාවකදී ම මුවන් කියා ඇත්තේ “ග්‍රුමණ හවත් ගොතමයින් සංදුධී ප්‍රාතිභායී පැම්ව නම් දක් යි; එහෙත් අප තරම් රහත් නැතු”<sup>75</sup> යනුවෙති. ආලාරකාලාම හා උද්දකරාමපුතු ද මුවුනු ලද සමාපන්තිවලින් සැහීමට පත් ව සිටියාපු වෙති. ග්‍රුමණයින් සිටින්නේ ඒ ඒ ප්‍රතිපද (මුවන් සතු ප්‍රතිපද) තුළ යැයි එකල විසූ පරිභාරකාදී අනා පිරිස් කියා සිටියා. ඒ නිසා ම ග්‍රුමණයින් (මාගිජලලාහින්) සිටින්නේ කිනම්

ශාසනයකදී සි හිජ්‍යුඩු බුදුරඳන්ගෙන් විමසන්නට වූහ. බුදුරඳන් රේ දුන් පිළිතුර තුල සිහනාද සූත්‍රය වැනි සූත්‍රවල සඳහන් වේ.

“ඉඩ්ව හික්බවේ සමණා, ඉඩ දුතියෝ සමණා, ඉඩ තතියෝ සමණා, ඉඩ වතුනෝ සමණා; සුංඛ්‍යා, පරප්පවාද, සමණහි අයුද්දෙසුහි.”<sup>76</sup>

මහණනී, මේ ගාසනයෙහි ම පළමු (සෞච්චාන්) ගුමණයා ද වෙයි. දෙවති (සකංදගාමී) ගුමණයා ද මෙහි වෙයි. තෙවැනි (අනාගාමී) ගුමණයා ද මෙහි වෙයි. සතර වැනි (රහත්) ගුමණයා ද මෙහි (ම) වෙයි. අනිකුත් සියලු ඉගෙන්වීම් රහතුන්ගෙන් හිස් ය' යනුවෙනි. රේ හේතුව වගයෙන් උත්වහන්සේ පෙන්වන්නේ ආය්ච්ච්යාංගික මාගිය ඇති ප්‍රතිපදවක් තුළ පමණක් රහතුන් වෙසෙන බව සි.

වර්තමාන ලෝකයේ ව්‍යාප්ත ව පවතින ආගම හා එම ආගම අදහන්නවුන්ගේ මානසික තත්ත්වයන් දෙස බලන විට ඔවුන් ද එක්තරා අන්දමක අධිමානී තත්ත්වයකින් පසුවන බවක් ද පෙනේ. දෙවියන් කෙරෙහි තබා ඇති ඉඩිතර විශ්චාසය හා, ඒ ඒ ආගමින් ඉගෙන්වන විමුක්තිය පිළිගෙන, ඒ සම්බන්ධ ව ඇති කර ගන්නා වූ මානය අධිමානී තත්ත්වයකි. ලෝකයේ ප්‍රධාන ආගම් වගයෙන් අද පවතින්නේ බුද්ධ ධ්‍යාමිය හැරුණු විට හින්දු. ඉස්ලාම් හා කතෝලික යන ආගම් ය. මේ ආගම් තුනේ ම විමුක්තිය එක ම ආකාර වේ. ඒ සමාන පදනමක මේ ආගම් පිහිටා ඇති හෙයින් විය යුතු සි. එනම් දෙවියන් මුල් කර ගැනීම සි. ඒ අනුව හින්දුන් බ්‍රහ්මසභවතාවයට (බ්‍රහ්මයා හා සහවාසයට) පැමිණේ. ඉස්ලාම් හා කතෝලිකයින් ආගමානුකුල ව ජ්වත් වූයේ නම් ස්වර්ගය හෙවත් දෙවියන් වහන්සේ වෙතට පැමිණ සඳකල් එහි විසිමෙන් ඔවුන්ට විමුක්තිය සැලැසේයි. පවිකාරයින් සඳකල් අපාගත වෙයි. මේ අනුව දේවත්වය ඔවුන්ගේ විමුක්තිය සි. මෙහිදී පවිකාරයින්ට කිසිදක විමුක්තියක් නැති බව පෙනේ. බොද්ධ දිගිනය අනුව කිසිවක් සඳකාලික හෙවත් ස්ථීර නැති. “යා කිස්වී සමුද්‍ය ධම්මං සබ්බං තං නිරෝධධම්මං”<sup>77</sup> හේතු ප්‍රත්‍යායන්ගෙන් හටගත් සියල්ල නිරද්ධ (නැති) වන සුපු සි.

දිව්‍ය ලෝකයත්, දිව්‍ය ආත්මයත් සංස්කාර ධරුමයන්ට අයත් ය. බූහ්ම ලෝකය ද එසේ ම ය. ඒ අනුව දේවත්ත්වය හා බූහ්මත්ත්වය ද තාචකාලික ය. අද බූහ්මය හෙට කණාමැදීරියෙකු විය හැකි යි. අද දෙවියා හෙට හිගන්නෙකු විය හැකි යි. එබදු තත්ත්වයක් තුළ සඳකාලික දේවත්ත්වයත් හෝ අමරණීයත්ත්වයක් බලාපොරොත්තු විය නො හැකි යි. එසේ නම් එහි ඇති විමුක්තිය කුමක් ද? එහෙත් එම විශ්වාසයන් කෙරෙහි එල්බගෙන සිටීම තුළ තිබෙන්නේ අධිමානී තත්ත්වයකි. ගාසනික වශයෙන් ගත් විට අධිමානය මුළාවකි. ඉහත විශ්වාසයන් ද බොද්ධ දැක්නය අනුව මුළාවන් ය. අධිමාන තත්ත්වයෙහි ලා සැලකෙන්නේ මේ මුළා වීම් අර්ථයෙනි.

## 7. බොද්ධ හා මත්ත්විද්‍යාත්මක අධිමානසිකත්ත්වය

අධිමානයට හේතු වන්නේ බෙහෙවින් ම අධිමානසික තත්ත්වයකි. අධිමානසිකත්ත්වය දෙයාකාරයකින් ගොඩනැගේ. ආගමික හා මත්ත්විද්‍යාත්මක වශයෙනි. ආගමික වශයෙන් ගත් විට බොද්ධ දැක්නය ගෙන කජා කිරීම ම ප්‍රමාණවත් වෙතැයි සිතේ. පුත්‍ල් ක්ෂේත්‍රයක් තුළ පැතිර යන හෙයිනි. ආගමික අංශයට වඩා, මත්ත්විද්‍යාත්මක අංශය වෙනත් මූහුණුවරක් ගනී. මේ දෙක්හි ම පදනමෙහි බෙහෙවින් සමාන බවක් ද පෙනේ. දෙක්හි ම පදනම වන්නේ සිත එක්තැන් කිරීමේ වැඩ පිළිවෙළති. ඒ අනුව ආගමික වශයෙන් බැඳුව ද, එහි ඇත්තේ ද මත්ත්විද්‍යාත්මක කායීයකි. බොද්ධ මත්ත්විද්‍යාව යනුවෙන් හඳුන්වනු ලබන්නේ මේ හේතුවෙනි. බොද්ධ මත්ත්විද්‍යාත්මක අංශය ලෝකෝත්තර හෙවත් නැවැත්ම අරමුණු කර ගත්තකි. සාමාන්‍ය මත්ත්විද්‍යාව ලොකික හෙවත් පැවැත්ම පදනම් කර ගත්තකි. මේ දෙක්හි මූලික වෙනස්කම මේ වේ. ඒ අනුව බොද්ධ දැක්නයෙහි අධිමානසිත්ත්වය හැඳින්වෙන්නේ අධිවිත්ත නමිනි. මෙය අධිප්‍රයේ දක්වා වැඩි දියුණු වෙයි. ලෝකෝත්තරත්ත්වයට පත් වන්නේ ඒ තුළිනි.

ਆගමික වශයෙන් ලෝකෝත්තරත්ත්වයට මෙහා, ලොකික වශයෙන් සිත දියුණු කිරීමෙන් පැහැකි ආස්ථ්‍යායීයන් ඉතා විශාල ය. සිත දියුණු කිරීම වස් මේ ක්‍රම දෙක්හි ම (ଆගමික හා

මතෙන්විදායාත්මක) ඇත්තේ කිසියම් හාවනාමය කුමවේදයන් ය. බොද්ධ වගයෙන් ගත් විට, මූලික වගයෙන් සමසත්ලිස් කම්පීස්පාන නමින් අරමුණු පතලිසක් දැක්වේ. මේ තුළින් සමථයට පත් කර ගත් සිත ලෝකේත්තරත්ත්වය සඳහා, දෙවනි පියවර වගයෙන් විදුකීනාවට තැගිය යුතු වේ. අධිප්‍රායුවට පැමිණෙන්නේ මේ තුළිනි. අධිප්‍රායුවට මූලින් අධිවිත්තය ගැන කිව යුතු වේ. මූලික වගයෙන් සිතේ ඇති කර ගන්නා වූ සංස්ක්‍රාන්තාවය, සංසිද්ධීම හෙවත් සමථය සමාධි නමින් හැඳින්වේ. සමාධි මට්ටම් අනුව එය ද වශී කෙරේ. සමාධියේ වැඩිදියුණු අවස්ථාව දියාන නමි වේ. දියාන, සූත්‍ර පිටකයට අනුව හතරක් ද, අභිඛාත පිටකයට අනුව පහක් ද වේ. දියාන පිළිබඳ ව තුන් වෙනි පරිවිශේදයේ දී විස්තර වේ. එහෙයින් මෙහිදී දියාන පිළිබඳ ව විස්තර තො කරන අතර, එයින් ලැබිය හැකි ප්‍රතිච්ල පමණක් මෙහිදී කරා කරනු ලැබේ.

සමාධි සිත යනු එක්තැන් කළ හෙවත් එක අරමුණක පවත්වා ගන්නා වූ සිත යි. (සමාධිමත්) මේ සිතේ අසීමිත බලයක් ඇත. තනි කෙටුව වශයෙන් වෙත් වූ කෙටුව ක්‍රියාක ගක්තියක් නොමැත. එවා කඩා දැමීය හැකිය. එහෙත් ඒ කෙටුව, මටියකට බැඳුණු විට එහි විභාල ගක්තියක් ඇත. ලෙහෙසියෙන් කැඩිය නො හැකිය. එමත් සිත විවිධ අරමුණු ඔස්සේ විසිර පවතී. ඒ සිත එක් අරමුණෙහි පවත්වන විට ඒ සිතුවිලි එම අරමුණු තුළ බැඳී පවතී. විත්ත බලයක් ගොඩිනැගෙන්නේ මේ තුළ යි. වතුරුපද්‍යානය දක්වා දියුණු කර ගත් සිත අරුණී අරමුණු ඔස්සේ (ආකාසාදී) අරුණී දියාන සමාපත්ති දක්වා ද නැංවිය හැකි වේ. අවසන නව වැනින සංයුත්වේදියා නිරෝධ සමාපත්තිය යි. එහිදී පුස්ම ගැනීමකුද නැත. සංයුත්වේදිනාවන්ගෙන් ද නොර ය. දියානයන් පිළිබඳ ව සාම්ජ්‍යාලිල,<sup>78</sup> සොඹ දණ්ඩ්, ආකඩ්‍යාම්<sup>80</sup> හා වූලනප්පේපදෙපලම්<sup>81</sup> වැනි සූත්‍රවල පැහැදිලි කර දී තිබේ. අම්බටිය<sup>82</sup> හා පොටිපාද<sup>83</sup> වැනි සූත්‍රවල මේ පිළිබඳ ව දිසි වශයෙන් විස්තර කෙරේ. මෙසේ දියුණු කර ගත් සිත පක්ෂවාහික්ද්‍ය වලටනැවත දොමු කරන අයිරු ද මේ සූත්‍ර තුළ දැක්වේ. ඒ මෙසේ ය.

සො එවං සමාහිත විත්ත..... ඉද්ධිවිධාය විත්තං අහිනීහරති අහිනින්නාමෙති. සො අතෙකවිහිතං ඉද්ධිවිධාය පවිචුහාහාති'; එකො'පි පූත්‍ර බහුඩාහාති, බහුඩා'පි පූත්‍ර නොහාති, ආවේහාවං තිරෝහාවං, තිරෝකුචිං, තිරෝපාකාරං, තිරෝපාබිඛතං, අස්ථ්‍රමානො ගව්පති, සෞයාපාපි ආකාසය, පය්වියාපි උම්මුප්පනිමුප්පතං කරාති. සෞයාපාපි උදකේ. උදකේ'පි අහිප්පමානො ගව්පති සෞයාපාපි පක්කා සකුණො. ඉමේ'පි පල්ලෙකෙන කමති සෞයාපාපි පක්කා සකුණො. ඉමේ'පි වජ්‍යමසුරියෙ එවං මහිද්ධිකෙක එවං මහානුහාවේ පාණිනා පරිමසනි පරිමප්පති. යාව බුණ්මලෝකා'පි කායෙන වසං වත්තෙති.”

හේ මෙසේ සමාහිත සිත පිරිසිදු වූ කළේහි සංද්ධිවිධායකය පිණිස (අහියාපාදක) පරිකම් සිත මෙහෙයයි. නැමුරු කෙරෙයි. එසේ වූ හේ නොයෙක් වැදැරුම් සංද්ධිවිධ යලි යලින් පසක් කෙරෙයි (ලබයි). පියෙවියෙන් එකෙක් ව ම සිට බහුප්‍රකාර ද වී යලි එකෙක් වෙයි. තෙමේ පෙනී සිටි, නොපෙනී සිටි, බිත්තියෙන්, පවුරෙන්, පවිතයෙන් පිටතට අහසයහි මෙන් කිසිවෙකු නො ගැටී විනිවිද යෙයි, දියෙහි මෙන් පොලොවෙහින් මතුවීමත් ගිලිමත් කෙරෙයි. නො බිඳෙන දියෙහි පොලොවෙහි සේ යෙයි. පියාපත් ඇති සකුණකු සේ අහසයහි ද පළක් බැඳ යෙයි. ඒ සා මහරයි ඇති මහානුහාව ඇති සඳහිරුන් ද අල්ලයි. අතින් පිරිමදී, බඩිලොව දක්වාත් කයින් සිය වශයෙහි පවත්වයි”

..... “සා දිඛිඛාය සාතධාතුයා විසුද්ධාය අතික්කන්තමානුසිකාය උහො සද්ධද සුණාති, දිඛිඛාව මානුසේව යෝදුරේ සන්තිකෙව.”<sup>55</sup>

..... “හේ පිරිසිදු වූ මිනිසුන්ගේ ඇසෙන තෙක් මාන ඉක්ම සිටි දිවකන් තුවණින් දෙවියන් අයන් වූ ද, මිනිසුන් අයන් වූ ද, දුර වූ ද ලග වූ දයි යන දෙහඩ ම අසයි.”

“සො පරසත්තානා පුග්ගලානා ලෙතසා එවතෙනා පරිච්ච පරානාති”<sup>86</sup>

.....“හේ අත් සතුන්ගේ අත් පුගුලන්ගේ සිත තමා සිතින් පිරිසිද දැන ගනී.”

.....“සො අනෙකවිභිතං පුබිබෙනිවාසං අනුස්සරති. සෞයාරීදී; එකමිපි ජාතිං ද්වෙපි ජාතියෝ..... අනෙකපි සංවටට්වටටකප්පෙ “අමුත්‍රාසිං එවන්නාමා එවං ගොත්තො එවං වණ්ණො එවමාභාරා එවංසුඩුක්ඛ පටිසංවේදී එවමායුපරියන්තො. සො තතො වූතො ඉදුප්පන්තො” ති. ඉති සාකාරං සලද්දෙසං අනෙකවිභිතං පුබිබෙනිවාසං අනුස්සරති”<sup>87</sup>

.....“හේ එක් ජාතියක් ද, ජාති දෙකක් ද, බොහෝ සංවතී විවතී කල්ප ද, “අසේ තන්හි මේ නම් ඇතියෙම් වීම්, මෙගාත් ඇතියෙම් වීම්, මෙබදු පැහැසටහන් ඇතියෙම් වීම්, මෙබදු අහර ඇතියෙම් වීම්, මෙබදු සුවදුක් විදින්නෙක් වීම්, මෙතක් ආයු කෙළවරක් ඇතියෙම් වීම්, ඒ මම් එයින් සැවැ අසේතැනෑ උපතිම්, එහි ද මෙනම් ඇතියෙම් වීම්, මෙගාත් ඇතියෙම් වීම්.”..... ආදි වශයෙන් මෙසේ අන්කවිධ වූ පෙර වූසු කදුපිළිවෙළ සිහි කෙරෙයි.”

.....“සො දිඩිබෙන වකවුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙන පස්සති වවමාතෙ උප්පේර්පමාතෙ හිනා පණිතෙ සුවන්නේ යුබිණ්නේ සුගතෙ දුග්ගතෙ යථාකම්මුපගෙ සත්තෙ පරානාති”<sup>88</sup>

.....“හේ පිරිසිද වූ මිතිස් ඇස ඉක්මැ දැක්ක හැකි වූ දිවැසින් කම්මානුරුප ව වූත වන්නා වූ ද, උපදින්නා වූ ද, සත්ත්වයින් දකී. (කම්මානුරුප ව) හින ව ද, උසස් ව ද, වණ්වත් ව ද, සුගතියෙහි ද, දුගතියෙහි ද, උපදින්නා වූ සත්ත්වයින් දැකැගනී”; මෙසේ ලොකික වශයෙන් පක්ෂවාහියු උපද්වා මේ කි තොරතුරු දැනැගනී. අනතුරුව ඔහු ලෝකේත්තර දෙසට හැරෙයි.

“සො එවං සමාහිත විත්තෙහ පරිසුද්ධේය පරියෝගීතෙ  
අනඩුගණෙහ විගතුපක්කිලෙස මුදුහුතෙ කම්මතිය දිතෙ  
ආනන්දුප්පත්තෙහ ආසවාණු බයකුණාය විත්තං  
අහිනිහරති අහිනින්නාමෙති.”

සො ඉදං දුක්බන්ති යථාභුතං පත්‍රානාති  
අයං දුක්බ සමුද්‍යෝ'ති යථාභුතං පත්‍රානාති  
අයං දුක්බ නිරාධාති ” ” ”

අයං දුක්බනිරාධාමිනිපරිපද'ති යථාභුතං පත්‍රානාති  
ඉමෙම ආසවා'ති යථාභුතං පත්‍රානාති  
අයං ආසවිසමුද්‍යෝති යථාභුතං පත්‍රානාති  
අයං ආසවනිරාධාති ” ” ”

අයං ආසවනිරාධාමිනිපරිපද'ති යථාභුතං පත්‍රානාති  
තස්ස එවං ජානතො එවං පස්සතො කාමාසවා'පි විත්තං  
විමුවිවති, හවාසවා'පි විත්තං විමුවිවති අවිශ්චාසවා'පි විත්තං  
විමුවිවති, විමුත්තස්මි. විමුත්ත'ම්ති කුණා තොති. ඩීණා ජාති  
වූසිතං බුජ්මචියං කතං කරණීයං නාපරං ඉත්ත්තායා'ති  
පත්‍රානාති.”<sup>59</sup>

හේ මෙසේ සමාහිත සිත පිරිසිදු වූ, දීප්තිමත් වූ, කෙලෙස් රහිත වූ,  
ලපක්ලෙග පහවැ සිටි මඟ වූ, කම්ස්සය වූ, ස්ලිත වූ, තිසල බවට පත්  
වූ කල්හ ආගුවස්සය පිණිස සිත යොමු කෙරෙයි නැපුරු කෙරෙයි.  
හෙතෙම, මේ දුක යැයි ඇතිසැරියෙන් දැනගනී..... මොහු  
ආසුවයෝ යැයි ඇතිසැරියෙන් දැනගනී..... මේ ආගුව  
තිරේධාමි ප්‍රතිපත්තිය යැයි ඇතිසැරියෙන් දැන ගනී. මෙසේ  
දන්නා මෙසේ දක්නා ඔහුගේ සිත කාමාසුවය කෙරෙන් ද මිදේ.  
භාවාසුවය කෙරෙන් ද මිදේ. අවිද්‍යාසුවය කෙරෙන් ද මිදේ, මිදුණු  
කල්හි මිදුණේ ය යන යුතාය ඇතිවෙයි.

හවෙන්පත්තිය ක්ෂීණ විය, මගබණිසර වැස නිමවිණ, කළයුත්ත  
(නිවන් සඳහා) කරන ලද්දේ ය. මේ සඳහා තවත් කළ යුතු දැයෙක්  
නැතැයි වෙසසින් දැනගනී.” මේ අධිපුණු තුළින් ලෝකෝත්තර  
වශයෙන් ද ලබන්නා වූ විමුක්ති සුවය යි. ගොද්ද දැකිනයේ නිෂ්චාව  
හෙවත් කෙළවර යි. මේ තත්ත්වයට පරිවර්තනය වන්නේ ද සිත ම

බැවින්, බොද්ධ දරුගතික වශයෙන් අධිමානසිකත්තේයේ ද නිෂ්පාට ලෙස සැලකිය හැකි යි. මෙතෙක් කඩා කලේ අධිමානසිකත්තේයේ ආගමික හෙවත් බොද්ධ මූහුණුවර පිළිබඳ ව යි. මී ලගට මත්‍යෝවිද්‍යාත්මක අංශය ගැන කඩා කළ යුතු වේ. ආගමික අංශය තුළ වුව ද සිත සම්බන්ධ ව බලන විට එහි ද කිසියම් මත්‍යෝවිද්‍යාත්මක බවක් පැත. ඒ බොද්ධ මත්‍යෝවිද්‍යාව යි.

අධිමත්‍යෝවිද්‍යාව හෙවත් පරාමත්‍යෝවිද්‍යාව

### (Para Psychology)

අධිමානසිකත්තේය සම්බන්ධ වන්නේ අධිමත්‍යෝවිද්‍යාව හෙවත් පරාමත්‍යෝවිද්‍යාවට යි. අධිමත්‍යෝවිද්‍යාව ගැන කඩා කිරීමේ ද සාමාන්‍ය මත්‍යෝවිද්‍යාව අත්හැරිය නො හැකි ය. සාමාන්‍ය මත්‍යෝවිද්‍යාව යනු මිනිස් සමාජයේ සාමාන්‍ය තත්ත්වයන් පිළිබඳ කරුණු විග්‍රහ කොට බැලීම යි. බුද්ධිය, ධාරණය, ස්මරණය, පොරුණුය, අභිප්‍රේරණය වැනි සංක්ලේපයන් මෙහිදී සාකච්ඡාවට බඳුන් වේ. සමාජ විවිධත්ත්වය අනුව මෙය අංශ කිපයකට බෙදි යයි.

සාමාන්‍ය මත්‍යෝවිද්‍යාව	:	General Psychology
අසාමාන්‍ය මත්‍යෝවිද්‍යාව	:	Abnormal Psychology
උමා මත්‍යෝවිද්‍යාව	:	Child Psychology
සංවර්ධන මත්‍යෝවිද්‍යාව	:	Developmental Psychology
අධ්‍යාපන මත්‍යෝවිද්‍යාව	:	Educational Psychology
සමාජ මත්‍යෝවිද්‍යාව	:	Social Psychology
පයෝෂීෂණාත්මක මත්‍යෝවිද්‍යාව	:	Experimental Psychology
කාර්මික මත්‍යෝවිද්‍යාව	:	Industrial Psychology
විකිත්සක මත්‍යෝවිද්‍යාව	:	Clinical Psychology
උපදේශන මත්‍යෝවිද්‍යාව	:	Counselling Psychology
සත්ත්ව මත්‍යෝවිද්‍යාව	:	Animal Psychology
තුලනාත්මක හා ව්‍යවහාරික	:	Comparative /Applied <sup>90</sup>

ආදි වශයෙනි.

එහෙන් මෙපමණකින් මතෙන්විද්‍යාවේ අවශ්‍යතාවය සම්පූර්ණ නො වේ. මේ මතෙන්විද්‍යා අංශ තුළින් පැහැදිලි ව විශ්‍රාත කළ නො හැකි ගුප්ත පැතිකඩ් මිනිස් වර්යාවේ ඇතුළත් වී තිබේ. මෙම නො පැහැදිලි ගුප්ත වර්යාවන් විශ්‍රාත කිරීම සඳහා සාමාන්‍ය මතෙන්විද්‍යාවට අධිමතෙන්විද්‍යාවේ උපකාරය අවශ්‍ය වේයි. එම අර්ථයෙන් අධිමතෙන්විද්‍යාව Para Psychology (පරා මතෙන්විද්‍යාව) නමින් හඳුන්වනු ලැබේ. 'Para' යන ඉංග්‍රීසි උපසරග පදය 'සහායක' හා 'අතියම්' යන අර්ථයන් හි යෙදේ. පරාමතෙන්විද්‍යාව මේ දෙයාගයෙන් ම ඉහත අවශ්‍යතාවය සඳහා උපකාරී වේයි.<sup>91</sup>

ගුප්ත දැ පිළිබඳ විශ්වාසයන් මිනිස් ඉතිහාසයේ බොහෝ ඇති අතිතයේ සිට පැවත එන්නති. මේ අදහස් හා බැඳුණු මතස ඉංග්‍රීසි Super Consciousness යන වචනයට අනුව, සුපිරි වියුනය නමින් හැඳින්වේ.<sup>92</sup> මිනිස් සිතේ ගුප්ත බලවේග මේ සුපිරි වියුනය හා බැඳී පවතී. එය අංශ කිපයකට බෙදී යයි.

කර්මය	:	Karma
පුනරුත්පත්තිය	:	Rebirth
මරණීන් මතු පැවැත්ම	:	Life after death
අධිමානසික ගක්තින්	:	Para Psychific Powers
දෙවියන්	:	God
භුතාන්ම	:	Spirits <sup>93</sup>

මෙයින් අධිමානසික ගක්තින් බුදුදහමේ දැක්වෙන පස්සේව අභියු හා සමාන වේ. ඒ මෙසේ හි.

1. හොඟික ගරීරය ආශ්‍රිත ව ඇති සුක්ෂ්ම දේහය. හොඟික ගරීරයෙන් ඉවත් කිරීමේ හැකියාව (Astral Projection)
2. දුර පවත්නා ගබඳ ඇසීමේ හැකියාව (Chairaudience)
3. සිත දැක ගැනීමේ හැකියාව (Telepathy)
4. පුද්ගලයෙකු මෝහනය කර ඉහත ආත්ම තොරතුරු ගැනීම හෝ ස්වයු යුතුයක් මගින් පුරුව ආත්ම ස්මරණය කිරීමේ හැකියාව (Spontaneously Recollection of Past Lives)

5. දුර ඇත සිදු වන සිදු වීම් මනසින් දැක ගැනීමේ හැකියාව.  
(Clarraoyance)<sup>94</sup>

### අධිමානසික විද්‍යාව පිළිබඳ නිර්ච්චිතය

“දැනට හෝතික විද්‍යා විෂයනට හෝ මතේ විද්‍යාවට කෙලින් ම හසු නො වන, එහෙන් යම් අවස්ථාවලදී විද්‍යාමාන වන ගුර්ත තොරතුරු මිල්යා මාගිවලට හසු නො වී හෙළිදරව් කර ගැනීමට කෙරෙන විද්‍යාත්මක ගවේෂණය අධිමානසික විද්‍යාව වශයෙන් හැදින්වේ.”<sup>95</sup>

විෂය පරාසය ප්‍රධාන අංශ දෙකකි

1. අතින්දිය දෙනය (Extra Sensory Perception) එය කෙටියෙන් ESP වශයෙන් හැදින්වේ.
2. අධිමානසික බල ගක්තීන් (Psychokinesis) කෙටියෙන් PK වශයෙන් හැදින්වේ.
1. ESP යනුවෙන් හඳුන්වනු ලබන අතින්දියයුනය ඇස කණ ආදී ඉන්දිය මාගියෙන් තොර ව, බාහිර ස්ථානයක හෝ පුද්ගලයෙකුගේ හෝ සිද්ධියක හෝ තොරතුරු පුදු විත්ත බලයෙන් පමණක් දැන ගැනීමේ හැකියාව යි.

මෙහි ප්‍රසේච්චනකි.

- i. දිවැස් : Clairvoyance
- ii. අනුන්ගේ සිත් දැකීම : Telepathy
- iii. අනාගතය කීම : Precognition
2. PK යනුවෙන් හඳුන්වනු ලබන අධිමානසික බල ගක්තීන් (සංදේශීන්) යනු ඉන්දිය මාගියෙන් තොර ව, විත්ත බලයෙන් පමණක් බාහිර ද්‍රව්‍යයන් හෝ පුද්ගලයින් සඳහා බලපැමූ ඇති කිරීමේ හැකියාව යි. එනම් විත්ත බලයෙන් ද්‍රව්‍ය වලනය කිරීම, අධිෂ්ථාන ඉටුවීම, ලෙඛ සුවකිරීම ආදිය යි. මෝජනය කිරීම ද (Hypnotism) මිට අයන් වේ.”<sup>96</sup>

## අධිමානසික ගක්තින් හා අධිමානසිකලාභීන්

මහෝච්ච්‍රාච්චර තුළින් ව්‍යව ද, මානසික ගක්තියක් ඇති කර ගන්නේ සිත එකග කර ගැනීමේ ක්‍රම විද්‍යාවක් තුළිනි. ඒ අනුව එය ද සිත එක්තැන් කිරීමේ එක්තරා හාවනාවකි. මෙය පූස්ම ගැනීම අරමුණු කොට, 'ස්ච්චර යෝජනා' මගින් බොහෝ දුරට සිදු කරනු ලැබේ.

### එක් ක්‍රමයක් මෙසේ සි

මා ගන්නා පූස්ම සමගින් විශ්වයේ ගක්තිය මා වෙතට පැමිණේවා ! පිටවන පූස්ම සමගින් මා සිතේ පවත්නා පහත් නරක සිතුවිලි පහව යේවා ! එයින් මගේ සිත පිරිසිදු වේවා! මගේ පිරිසිදු සිත තුළ විත්ත ගක්තිය වැඩ්වා ! මා තුළ විශ්ව ගක්තිය පහළ වේවා!

යනුවෙන් සිතමින් පූස්ම ගතිමින් හෙළමින් සිත ගක්තිමත් කිරීම එක් ස්ච්චර යෝජනා ක්‍රමයකි. (මෙය මූණින් වැනිරි, අත් දෙපසට විහිදුවා, මා සිටින්නේ පොලොව මතුපිට මැද යැයි සිතා කළ යුත්තකි.) එසේ පුරුදු කිරීමක් තොමැති ව අධිමානසික ගක්තින් උපතින් ලද අය පිළිබඳ තොරතුරු ලොව නත් දෙසින් අසන්න ලැබෙන අවස්ථා ද වෙයි. කුඩා අවදියේදී ඇතැම් ලමුන් ජාති ස්මරණ යුතාය පහළ වී පෙර ආත්මය කීම එබදු අවස්ථාවකි.

### අධිමානසිකලාභීන් පිළිබඳ ප්‍රවෘත්ති:-

වර්ෂ 1877 මාර්තු 13 වැනි දින ඇමරිකාවේ කෙන්ටක්හි උපත ලබා, කැලිගෝනියාවේ ජීවත් වූ එඩිගා කෙසේ අධිමානසික ගක්තින් මගින් විවිධ භාස්කම් කළ පුද්ගලයෙකි. අධිවක්ෂස්ලාභීයකු (Psychic Diagnostician) මෙන් ම පෙර ආත්මහාව දකින්නකු හැරියට ද තම හැකියාව පුද්ගනය කර ඇති මහු, එම හැකියාව උපද්‍රවා ගෙන ඇත්තේ, ස්ච්චර ප්‍රේරිත ස්ච්චර දැහැන් (Self induced hypnotic State) අවස්ථාවකට තමා ගත සිත එත් කර ගැනීමෙන් බව සඳහන් වේ. එමගින් මහු දසදහස් ගණන් වූ පුද්ගලයන්ගේ රෝගී තත්ත්වයන්

පරික්‍රා කිරීමටත්, ඒවාට ප්‍රතිකාර තියම කිරීමටත් සමත් වී ඇත. “වර්ෂ 1925 සිට 1944 කාලය අතරතුර මිහු මෙබදු කියවීම් 25000 ක් පමණ ප්‍රකාශ කර ඇත.”<sup>97</sup> “රින්ග්‍රැයල් ජාතික යුරි ගැලර් ද එවන් සුවිශේෂී අධිමානසික ගක්තියකින් යුත් පූද්ගලයෙකු ලෙස හැඳින්වේ. මිහු තම අධිමානසික බලයෙන් හැඳි, ගැරුප්පු, යතුරු තහවු, නවා දැමීමටත් ක්‍රියා විරහිත ව පැවති ඔරලෝසු ක්‍රියාත්මක කිරීමටත් සමත් වූ අයෙකි.”<sup>98</sup>

“අධිව්‍යුස් ලාභියෙකු ලෙස (The Clairvoyant) ප්‍රසිද්ධියට පත් අයෙකි; ඇමරිකන් ජාතික ඉන්ගේ ස්වාන්. දුරස්ථ තිරික්ෂණ පරික්ෂණය සඳහා පර්යේෂකයේ තම ආයතනයේ සිට සැතපුම් 3000 ක් ඇතින් වූ ස්ථානයක දේශාංග හා අක්ෂාංග ඉන්ගේ ටෙත ඉදිරිපත් කළහ. මොහොතක් නිහඩ ව සිරි ඉන්ගේ තමා ඉදිරියේ වූ කඩුසියක් මත අදාළ ස්ථානයේ පිහිටීම දැක්වෙන සිතියම අදින්නට විය.”<sup>99</sup> “අධිමානසික ගක්තියක් ලෙස සලකනු ලබන අනාවැකි ප්‍රකාශ කිරීම පිළිබඳ ව කරා කිරීමේ දී සුප්‍රසිද්ධ ජේන කියන්නියක් වූවාය; ඇමරිකන් ජාතික ජීන් ඩික්සන්. ඇය විසින් ඇමරිකානු ජනාධිපති කෙනෙකිගේ සාතන සිද්ධිය සිදු වීමට මාස ගණනාවකට පෙර සිට ම පවසන ලදී. එපමණක් නො ව මහත්මා ගාන්ධි සාතනය, ඉන්දියාවේ දෙකට කැඳීම වැනි සිදුවීම් බොහෝමයක් කල් ඇති ව ප්‍රකාශ කරන ලදී.”<sup>100</sup>

අධිමානසිකලාභීන් පිළිබඳ ඉහත කරුණු සලකා බලන විට, මිනිසුන් තුළ නෙසර්ගික ව ම අධිමානසික ගක්තීන් ඇති බවත්, අවශ්‍ය වන්නේ එම හැකියාව දියුණු කර ගැනීම බවත් පැහැදිලි වේ. මේ හැකියාව මිනිස් මනසේ සූපිරි වියුනය හා සම්බන්ධ ව පවතින්නකි. අධිමානසික විද්‍යාවේ අංශ ලෙස මූලින් දැක් වූ කරමය, ප්‍රතිත්ත්පත්තිය වැනි කරුණු ද මේ සූපිරි වියුනය හා සම්බන්ධ ව පවතී.

**කර්මය:-**

කර්මය විශ්ව ව්‍යාප්ත අපෙෂද්ගලික හා අමානුෂික බලවේයක්

වගයෙන් සලකනු ලැබේ. මේ නිසා කරමය අධීමනෝචිතදා කෙශනුයට අයන් සුවිශේෂ සංකල්පයකි. එය කිසිවකුගේ මෙහෙයවීමකින් තොර ව විශ්වය පුරා ස්වයං බලවේයක් ලෙසින් පවතී. මෙය සත්ත්වයා විසින් ම කරනු ලබන ක්‍රියාවන්හි ප්‍රතිඵලය හි. මෙය සාම්ප්‍රදාය ව සිදු වන්නකි. බොද්ධ හා හිත්දු දැරූනයන්හි ප්‍රධාන ගැනැන්වීමක් වන අතර අධීමනෝචිතදාවේ ද ප්‍රධාන සංකල්පයක් වී තිබේ. කරමවල ස්වභාවය හා උපදීන අයුරු(කම්) පිළිබඳ රුන් රු.එ. ජොහැන්සන් නැමැති ස්වකිය කෘතිය තුළ විශ්‍රාන්ත තොට පෙන්වා දෙන්නේ මෙසේය.

“Kamma is illustrated by means of two accumulative curves, one positive and one negative. Happiness is correlated with good actions, although there is a delay. Wishes of this type were thought to be effective, if the personal qualifications were present and if the mind was properly concentrated.”<sup>101</sup>

මුල් බුද්ධිමයට අනුව කරමය යනු හොඳ සහ නරක වගයෙන් දෙයාකාර වේ. එහිදී කරමයේ හොඳ පැත්ත ලෙස සතුට තිරන්තරයෙන් ම තිබිය යුතු අතර හොඳ ක්‍රියාවක් ලෙස ද අර්ථ ගැන්වීය හැකි ය. නරක ක්‍රියාවන් කරමයේ නරක ස්වභාවය හෙළිදරව් කරයි. එය ඩුදෙක් තණ්හාට මුල්කොට ගෙන පවතී. කාමය පිළිබඳ තණ්හාට ආදි ලෙසිනි. එයින් නරක සිතුව්ලි ආදිය සිත තුළ පහළ වීමෙන් අකුරාල කරම උපදී.

### ප්‍රනරුත්පත්තිය

ප්‍රනරුත්පත්තිය හෙවත් නැවත ඉපදීමක් ප්‍රත්‍යුෂ්‍ය වගයෙන් අපට දැකගත තො හැකි වුවත්, එය ස්ථීර වගයෙන් ම පවතින බව පිළිගත හැකි, ඉවත තො දැමීය හැකි සාක්ෂ ඇති බව දෙක කිපයක් තිස්සේ කරන ලද පර්යේෂණ ඇසුරෙන් අතාවරණය වී ඇත. ඩුද විශ්වාසයක් වගයෙන් පැවති සංකල්පයක් වන ප්‍රනරුත්පත්තිය, ප්‍රායෝගික පරික්ෂණ වලට ලක් කිරීම අධීමනෝචිතදා කෙශනුය ලත්

විජයග්‍රහණයක් ලෙස සඳහන් කළ හැකි ය. <sup>102</sup> මිනිසාගේ භොතික ගරීරයට අමතර ව සූක්ෂ්ම ගරීරයක් පවතින බව තුනන පුනරුත්පත්ති පරික්ෂණවලින් පෙනී ගොස් ඇති තවත් සුවිශේෂී කරුණකි. ලාමාවරුත්ගේ දීඩීනයෙන් මෙය පැහැදිලි කර දෙන්නේ මෙසේ ය.

(What precisely was happening to lama leshe during his death hobody with ordinary perception could over possibly now. But on this question hinges the whole issue of reincarnation, according to the thbetan tradition, and lama yeshe's reappearance as a Spanish child, months later.)<sup>103</sup>

“ලාමාතුමාගේ දරුණනයට අනුව පුනරුත්පත්තිය තදින් විශ්වාස කරනු ලැබේ. එතුමාට අනුව, මරණයේදී සිදුවන්නේ ගරීරය පමණක් මිය යන අතර, තමුන් එය වෙනත් තැනක තැවත උත්පත්තිය ලබන බවයි. එම උපත ලෝකයේ කොතැනක සිදු වුව ද නැවතත් ලාමාගේ දේශයට හෙවත් ලාමාගේ පරම්පරාවට සම්බන්ධ වීමට අවස්ථාව ද ලැබේ.” යනුවෙති. මේ ආකාරයට පුනරුත්පත්ති හේතුවෙන් පුද්ගලයා විශ්වය තුළ අලුත් බැඳීම් ඇති කර ගැනීමත්, ඉහත ආත්මගත බැඳීම් අලුත් කර ගන්නා බවත් එයින් කියුවෙයි.

### මරණීන් මත පැවැත්ම:-

මරණාසන්න අත්දැකීම් තුළින් (Near death expences) මරණීන් පසු ජ්‍යෙෂ්ඨය පිළිබඳ ව විද්‍යාත්මක වූ අධ්‍යාපනයක් සිදු කිරීම සඳහා බොහෝ විද්‍යායෝගන් පෙළඳී ඇත. විශේෂයෙන් මත්‍යෝගවෙදා රේමන් මූශ්‍ය, හඳුරෝග වෙදා විශේෂයෙන් මිවෙල් බිසබොම්, මත්‍යෝගවෙදායෙකු වූ කෙනාත් රිංග් යන අය මරණාසන්න අත්දැකීම් පිළිබඳ ව දත්ත රස් කරමින්, මරණීන් පසු පැවැත්ම පිළිබඳ පයෝනීයන කළ අය වෙති. ඒ අනුව මරණාසන්න අත්දැකීම් මුළු අවස්ථාවේදී අතිශය ප්‍රසන්න හා වින්දනාත්මක බව ඔවුන් හෙළි කර ගෙන ඇත. වියටිනාම යුද්ධයේදී වෙඩි වැදි මරණයට පත් වූයේ යැයි සිතු පුද්ගලයෙකු පවසා තිබෙන්නේ “එක මහත් සැනසිලිදායක තත්ත්වයක්. වේදනාවක් දැනුනේ නෑ. ඒක සැහැල්ලුවක් සැනසිල්ලක්,

පෙර කිසි ම ද්‍රව්‍යක අත් නො විදි සහනයක්, ඒක හරි ම අපුරුෂ තත්ත්වයක්.” යනුවෙනි”<sup>104</sup> මෙටැනි තොරතුරු, අත්දැකීම්; සිහිනයක්, මායාවක් හෝ විකාශි රුප දුරුණය වීමක් නො වන අතර, ඒවා සැබු ලෙසින් ම මරණයෙන් පසු පැවැත්මක් පිළිබඳ ව සනාථ කරන සාදකය. මරණය මහුගේ සැම දෙයකට ම වඩා පැහැදිලි ව දුරුණය වන්නක් බවත්, ඒ මොහොතේ සිතේ පවතින තත්ත්වය අනුව රී ලගු එපත සැලසෙන බවත් මහාචාර්යී රොබට් එච් තෝලස් මහතා සඳහන් කොට ඇති.

“Professor flugal points our that there is an element of paradox in the notion of a death instinct. He says that clinging to life seems to have a much more vivid instinctual quality than the decision to end it”<sup>105</sup>

මහු පවසන්නේ, මහාචාර්යී J.C ග්ලැල් මහතාගේ අදහසකි. මුළුන් පවසන අන්දමට “කිසිවකුගේ මරණය සිදු වන අවස්ථාවේ මහුගේ සිතට වෙරය තරහව ඇතුළු වේ නම් එය අනර්ථය සඳහා හේතු වන බව සි. ඉත්පසු මරණින් මත මහුට විපාක ලැබෙයි. මරණයේ දී වඩා වැදගත් වන්නේ එම මොහොතේ සිතට දැනෙන සිතුවිලි දහරාව.” බවයි. අනිධිමිය අනුව වූති සිතේ පහළ වන කම්, කම් නිමිති හා ගතිතිමිති අනුව රී ලගු භවය සකස් වෙන බව නො රහස්‍ය. මුළුන් දක්වන්නේ මේ අදහස සි.

මෙති කරුණු (අධිමානසික ගක්තීන්) මිනිස් සිතේ විශේෂ අංශයක් වන සුපිරි වියුනය හා බැඳී පවතී. අධිමනොවිද්‍යායුයන්ගේ මතය අනුව, සියලුම ප්‍රායිඛ්‍ය සුපර් රේගේ යනුවෙන් විස්තර කොට ඇත්තේ සුපිරි වියුනයේ ම සුළු කොටසකි. ඒ අනුව ප්‍රායිඛ්‍ය දක්වන ආකාරයට මෙහි අන්තර්ගත වන්නේ සමාජ සඳවාර සංකල්පයන් පමණක් නො වේ. ඉහත දැක්වූ අධිමානසික ගක්තීන් අන්තර්ගත වී පවතින්නේ ද සුපිරි වියුනයේ ය. එසේ ම කරමය, ප්‍රනරුත්පත්තිය වැනි දුරුණනික සිතුවිලි ද මෙහි ම අන්තර්ගත වෙයි. මෙයට අමතර ව බොඳී, හින්දු, ඉස්ලාම්, කතෝලික ආගමික අගය කරන මෙමතිය, ක්‍රිස්තියාව, පරිත්‍යාගය වැනි අධිමානුෂීය විරත්තියා අන්තර්ගත වන්නේ ද

සුපිරි වියුනයෙහි ම ය. අවසානයේ පුද්ගලයා කෙදිනක හෝ නිරවාණය අවබෝධ කරන විට ගාන්ත සුවයට පත් වන්නේ ද මේ සුපිරි වියුනය යි.

### 3 පරිවිෂේෂය

අධිමානයට පැමිණීම.

ඉහත පරිවිෂේෂය තුළ අධිමානය පිළිබඳ විග්‍රහාත්මක සූර්ණ හැදින්වීමක් කරන්න යෙදුණි. මෙම පරිවිෂේෂය තුළ දී අධිමානයට පැමිණීම, තදුනුගත අවස්ථා හා රට හේතු පිළිබඳ විමර්ශනයක් කරනු ලැබේ. මෙහි දී නිරවාණයාම් ප්‍රතිපදවේ ආරම්භයේ සිට කරා කළ යුතු වේ. එය අධිමානයට පදනම් වන හෙයිනි. අධිමානය ඇති වන්නේ විදුරශනා මාගියේ ගමන් කරන්නෙකුට විනා අනෙකෙකුට නො වන බව ඉහත දී අපි දුටුවෙමු. ඒ අනුව නිවන් මග හා, ඒ හා සම්බන්ධ විමොසු මුඛ පිළිබඳ මූලික හැදින්වීමක් පළමුව දැක් වේ.

බුදුරජන් ඒ ඒ අවස්ථාවන්හි දී, ඒ ඒ පුද්ගලයින් අනුව, නිවන්මග විවිධාකාරයෙන් පැහැදිලි කර දී ඇති බවක් ත්‍රිපිටකය පුරා දිස් වේ. (විශේෂයෙන් සූත්‍ර පිටකය තුළ වේ.) “එකායනා අයා හිත්බවෙ මගේගා”<sup>3</sup> හි සතිපටියාන සූත්‍රාරම්භයේදී, සතරසතිපටියාන නිවනට මග ලෙස එහිදී පෙන්වා දෙයි “සබඩ සංඛාරා අනිවිචා-යද පක්ද්කුය පස්සති අථ නිබිඩ්න්දති දුක්ඛේ-උස මගේගා විසුද්ධියා”<sup>2</sup> සියලු සංස්කාර අනිත්‍ය යැයි යම් කළෙක තුවණීන් දකී ද, එකල්හි දුකෙහි කළකිරේයි. මේ නිවනට මග යැයි ධම්මපදයෙහි දැක්වේ.

සබඩ සංඛාරා දුක්ඛාති.....

සබඩ ධම්මා අනත්තාතිස්සු

යනුවෙන් ද එනැන ම දැක්වේ. විගුද්ධී මාර්ගය ආරම්භ කරන බුදුගොස් හිමියේ ද මූලින් ම නිරවාණ මාර්ගයන් කිහිපයක් පෙන්වා දෙති. ඒ මෙසේ ය. “යමිනි කඩානංව පක්ද්කුව-සවේ නිබිඩාණසන්තිකේ”<sup>3</sup> යමෙක් කෙරෙහි ද්‍රානය හා ප්‍රයුව ඇත්තේ ද,

හෙතෙම නිරවාණය අසල වන්නේ ය. මෙහි දකුන, ප්‍රය, දෙක විශුද්ධීමාර්ගය හි වදුලේ ය. "කම්මං විෂ්ඨා ව ධම්මොච්- සිලං ජීවිතමුත්තමං, එතෙන මව්වා සූජ්ජිත්ති-න ගොත්තෙන ධතෙන වා"<sup>4</sup> මෙහි කම්, විද්‍යා, ධම්, ශිල යන ධම්යෝ විශුද්ධීමාභිය හි වදුලේ ය.

"සබ්බදු සීලසම්පන්නො-පක්ද්කදවා සූසමාහිතො ආරද්ධවිරියා පහිතත්තො මසං තරති දුත්තරං"<sup>5</sup> සැමකල්හි සිල්වත් වූ, සමාධිමත් වූ, ප්‍රයුවත් වූ, පටන් ගන්නා ලද වියස් ඇති, නිවත් පිණිස මෙහෙයන ලද සිත් ඇති තැනැත්තේ එතෙර විය නො හැකි කමාදි වතුරෝසය එතෙර කරන්නේ ය; යනුවෙන් මෙහිදී ශිල, සමාධි, ප්‍රයු, වියස්, යන මේ ධම්යෝ නිවතට මග යැයි වදුලේ ය. මේ විශුද්ධීමාභිය පෙන්වා දෙන නිරවාණ මාභියන් ය.

තවද මහාපරිනිවාණ සූත්‍රය<sup>6</sup> තුළ බුදුරඳුන් කිහිප අවස්ථාවකදී ම ශිල, සමාධි, ප්‍රයු වචන්නැයි පෙන්වා දී තිබේ. ධම්මලක්කප්පවත්තන,<sup>7</sup> සව්වවිහංග් වැනි සූත්‍රවලදී ආයසීජ්ජ්යාංගික මාභිය වශයෙන් පෙන්වා දෙයි. රථවිනිත සූත්‍රය<sup>8</sup> තුළ සජ්ත විශුද්ධී වශයෙන් පෙන්වා දෙයි. පයාසිරාජකද්කද සූත්‍රය<sup>9</sup> තුළ සත්තිස්බෝධිපාක්ෂික ධම් වශයෙන් පෙන්වා දෙයි. මේ අතර බාහිය දුරුවිරිය, වුල්ලපන්පික වැනි අයට දුන් භාවනා කම්ස්ථානය ම නිවත් මග විය. බාහිය දුරුවිරියට දුන් කම්ස්ථානය වන්නේ "දිටියේ දිටියමත්තං. හටිස්සති, සූතෙ සූතමත්තං. හටිස්සති..."<sup>10</sup> යනාදී වශයෙන් ඒ ඒ මොහොත පිළිබඳ ව සිහිනුවණින් බලමින් අනිතය දැක්ම ය. වුල්ලපන්පික තෙරුත්ට ලබා දුන්නේ සුදු රෙදිකඩ් පිරිමැදිමෙන් පිළිකුල් භාවනාව ප්‍රායෝගික වශයෙන් ක්‍රියාවට තැබීමෙයි.<sup>11</sup> එයින් ම උන්වහන්සේලා රහත් වූහ.

මෙහිදී නිවත් මගක් පෙන්වා නො දී, එක එල්ලේ ම නිවත් මගට යොමු කළ බවක් ද පෙනෙන්. මේ අයුරින් ඒ ඒ අයගේ ආසය භා අනුසය ධම් ද, ඉන්දිය ධම්යන්ගේ තත්ත්වය ද බලා කම්ස්ථාන ලබා දෙමින්, නිවත් මග පෙන්වා දුන් අයුරු දක්නට ලැබේ.<sup>12</sup> මේ අතර විවිධ විමොස මුඛ හෙවත් නිවාණ ද්වාරයන් කිහිපයක් ද වෙයි. ප්‍රධාන

වශයෙන් වෙතො විමුක්ති හා ප්‍රයු විමුක්ති වශයෙන් දෙකක් වෙයි.<sup>14</sup> ඒ සමඟ හා විද්‍රෝහනා හාවනා මාත් දෙක අනුව ය. මෙහි සමඟය ගැනෙන්නේ ආරම්භය වශයෙනි. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම සංඛ්‍යාත ත්‍රිලක්ෂණයන් ද විමෝක්ෂ මූඩ ලෙස දැක්වේ. ගුද්ධාව අධික වූවන් අනිත්‍යතාව අවබෝධ කිරීමෙන් ද, වියනී අධික වූවන් දුක අවබෝධ කිරීමෙන් ද, ප්‍රයු අධික වූවන් අනාත්මතාවය අවබෝධ කිරීමෙන් ද නිවන් පසක් කර ගන්නා බව විගුද්ධි මාත්‍රිය පෙන්වා දෙයි.<sup>15</sup> මේ ත්‍රිලක්ෂණයන්ගේ ම අනුලක්ෂණ ලෙස සැලකිය හැකි සුක්ෂ්‍යත, අනිමිත්ත හා අප්පේෂණීයිත යන ලක්ෂණයන් ද විමෝක්ෂයන් ලෙස පාරාජකපාලියෙහි සිවුවන පාරාජකාවෙහි පදනාජනය තුළ දැක්වේ. ඒ මෙසේ යි.

“විමොක්බාති සුක්ෂ්‍යතො විමොක්බා අනිමිත්තො විමොක්බා අප්පේෂණීයිතො විමොක්බා”<sup>16</sup> යනුවෙනි. එය අටි දක්වන්නේ මෙසේ යි. විමොක්බා යනු රාගඳෙසමෝර්භයන්ගෙන් සුත් බැවින් ගුන්‍යත විමොක්ෂය, රාග දෙස මොහ නිමිති රහිත බැවින් අනිමිත්ත විමොක්ෂය, රාග දෙස මොහ ප්‍රනිධි රහිත බැවින් ප්‍රාණීයිත විමොක්ෂය”<sup>17</sup> යනුවෙනි. මේ අනිත්‍ය ලක්ෂණයේ ම පොදු ලක්ෂණ බවක් ද පෙනේ. දුක හා අනාත්මතාවය අවබෝධ වන්නේ ද අනිත්‍ය දරුණනය තුළින් ම ය. දුක හා අනාත්මතාවය ද අනිත්‍ය දරුණනයේ ම අන්තර්ගත ලක්ෂණ දෙකක් ලෙසින් ද හඳුන්වා දිය හැකි යි.

දුක යන්නෙහි පාලි වචනය දුක්ඛ යනුවෙන් ද, සකුවට දුඩු යනුවෙන් ද වේ. “දු” උපස්ථිය අයහපත් අවශ්‍ය වේ. ‘ඩ’ යනු ස්ථය වීම යි. එනම් අයහපත් ලෙස නැතිවී යාම ය. මෙය වන්නේ අනිත්‍යතාවය තුළ යි. මේ අනුව සිත, වික්ෂ්‍යණය හෝ ආත්මයෙහි ද ස්ථීර පැවැත්මක් නැති හෙයින් අනාත්ම ය. ගුද්ධාව, වියනීය හා ප්‍රයුවගේ වැඩිවීම අනුව ඒ ඒ ලක්ෂණයන් යෝගියාට ප්‍රකට වේ. ඒ අනුව අවබෝධයට පැමිණයි. එහෙයින් ත්‍රිලක්ෂණය, විමොක්ෂ මාත්‍රි තුනක් ලෙස පෙන්වා දෙන ලදී. ද්වාර තුනක් ලෙස දැක්වුව ද ඉහත විගුහය අනුව පළමුවෙන් අනිත්‍ය දරුණනයට පැමිණිය යුතු වෙයි. කුසලයන් අතර උසස් ම කුසලය ලෙස අනිත්‍ය මෙනෙහි කිරීම වෙළාම සූත්‍රයේ<sup>18</sup> දී පෙන්වා දී ඇත්තේ මේ

අනුව ඩී. කචද මල්කයිම නිකායේ අවධික තාගර සූත්‍රය තුළ, ආනන්ද තෙරණුවේ මෝස්ජ් මාගී එකොලසක් දක්වති. අවධික තාගරවාසී දිසම නම් ගැහපතියා විසින් ආනන්ද තෙරණුවන්ගෙන් කළ විමසිමවලට පිළිතුරු වශයෙන් මේ මංපෙත් පෙන්වා දෙන ලදී. ඒ අනුව ප්‍රථම-ද්විතීය-තාතීය-වතුරුල යන ධ්‍යාන ධම් සතර ද, මෙත්තා-මුදිතා-කරුණා-ලපෙක්බා යන ඒ ඒ විහරණ සතර ද, ආකාසානක්ද්වායතන වික්දක්නක්ද්වායතන ආකික්ද්වික්ද්කුයතන යන සමාපත්ති තුන ද උපද්‍රවා ඒවා අනිසංස්කෘත (වෙශසින් සකසන ලද) හෙයින් ද, සිතින් නිපදවන ලද හෙයින් ද අනිත්‍ය යයි වටහා ගෙන සමඟ විද්‍රෝහනා ධම්යෙහි යෙදී අර්ථත්ත්වයට, තො වේ නම් අනාගාමි බවට පැමිණෙන බව පෙන්වා දී තිබේ.<sup>19</sup>

මෙහි දී තෙවසක්ද්කුනාසක්ද්කුයතන සමාපත්තිය ගෙන තැත. එය සංයුත්තේ ඇති-තැති තත්ත්වයක් නිසා, එක එල්ලේ පාදක කළ තො හැකි නිසා විය යුතු යි. මෙසේ බලන විට විමොස් ද්වාර දහහතක් පමණ දිස් වේ. මේ සියල්ල සමඟ විරුණනා දෙකට ම පොදු ය. කිසියම් කෙනෙකු රහත් විම සඳහා තොරා ගන්නේ මේ මාගීවලින් එකකි. මේ අනුව නිවාණ මාගී හා විමොස් ද්වාර රිසක් ඇති බව පෙනේ. මෙසේ මාගී රිසක් පෙන්වා දීම තුළ, නිවන් මග පිළිබඳ ගැටළුවක් ඇති තො වන්නේ ඒ

හෙතුවෙන් යැයි සිතේ. පොදුවේ ගත් කළ මේ සැම මාගීයක් තුළ ම පාහේ ඒකීය ලක්ෂණයක් ඇත. ඒ අනිත්‍ය ලක්ෂණය යි. අනිත්‍ය දරුණනයෙන් තොර ව අවබෝධයතට පැමිණිය තො හැකි බවත්, දුකු හා අනාත්මකාවය අනිත්‍ය දරුණනය පදනම් කරගෙන ඇති බවත් ඉහත සඳහන් විය. ත්‍රිලක්ෂණය යනු, අවියුතික-සවියුතික සියලු සංස්කාරයන්ගේ පොදු ලක්ෂණය යි.<sup>20</sup> කෙලෙස් සමුවිශේද වශයෙන් ප්‍රහාණය වන්නේ මේ තත්ත්වය අවබෝධ වීමෙනි.<sup>21</sup> මාගීවලයන්ට පැමිණීම යනු, මේ අවබෝධයේ තහවුරු විම යැයි සිතිය හැකි යි. එය යථාභ්‍යතායුනදරුණන යනුවෙන් හඳුන්වනු ලැබේ.<sup>22</sup> මේ යථාභ්‍යතායුනදරුණනය ප්‍රථම නහාවයේ සිට ම අවබෝධ වන බව ඉහත පරිවිශේදය තුළ සඳහන් විය. විශුද්ධීමාගීය මේ අවස්ථාව දක්වන්නේ අනුබෝධ නම්ති.

මෙය සාමාන්‍ය කෙනෙකුට ඇති නො වන බව ද එහිදී අපි දුටුවෙමු. වීදුරුගානා මාරුගයේ ඉදිරියට ගමන් කළ කෙනෙකුට ම ඇති වන්නකි. මග්ගාමග්ගැකුණදස්සන විසුද්ධියට පැමිණෙන විට තිරෝධ සත්‍ය හැරෙන්න අතෙක් සත්‍ය තුන ම ලෙංකික වශයෙන් අවබෝධ කර ගන්නා බව එහි සඳහන් විය. ඒ අවබෝධය මාගී-එල වශයෙන් අවබෝධයට පැමිණියේ යැයි සිතා බොහෝ යෝගින් මුළු වන බව ද එහි දී දුටුවෙමු. මේ දක්වා පැමිණෙන ගමන් මාගීය අනුපිළිවෙළින් දැක්වීම මෙහි දී යෝගා ය. තිව්‍යාණගාමී ප්‍රතිපදව තුළ අනුපුරුව පිළිවෙළක් ඇත. මඟ්ක්‍රීම තිකායේ කිවාගිරි සූත්‍රය තුළ එය මනා ලෙස පැහැදිලි කර දී තිබේ. ඒ මෙසේ යි.

“කජකද්ව හික්බවේ අනුපුරිබසික්ඩා අනුපුරිබකිරියා අනුපුරිබපරිපද අක්කුරාධානා භාති. ඉඩ හික්බවේ සද්ධාජාතො උපසංකීමති.... පක්කුයට නා පටවිත්ක පස්සති”<sup>123</sup>

මහණෙනි, අනුපුරි දික්කාව, අනුපුරි ව්‍යාචාර හා අනුපුරි ප්‍රතිපදව කෙසේ ද යන්? කිසියම් පුද්ගලයෙක් සැදැහැයෙන් සුදුසු ආවායනීයන් වහන්සේ තමක් වෙත එළඟී. එළඟ ඇසුරු කරයි. (උපසංකීමතො පයිරුපාසති) ඇසුරු කරන්නේ උන්වහන්සේගේ දෙසුමට සවන් යොමු කරයි. (පයිරුපාසතො සෞතං ඔදහනි) සවන් යොමු කොට අපයි. (මහිතසෞතා ධම්මං සුණාති) ඇසු දහම් (පුගුණ කරමින්) දරයි. (සුත්වා ධම්මං ධාරෙති) ධාරණය කරගත් ධම්යෙහි අර්ථ තුවණීන් විමසා බලයි. (ධතානා ධම්මානං අත්ථං උපපරික්ඩති) අර්ථ විමසන විට ධම්ය මැනවින් වැටහෙයි (අත්ථං උපපරික්ඩතො ධම්මං නිශ්ච්ඡානං බමති) වැටහීම තිසා ඒ අනුව පිළිපැදිමේ කැමැත්ත ද පහළ වෙයි. (ධම්ම නිශ්ච්ඡාන බන්තියා සති ජන්ද ජායති) කැමැත්ත ඇති කළේ වීරය වඩයි. (ජන්දජාතො උස්සහති) වැරවඩා අනිත්‍ය වශයෙන් සියලු දහම් සසඳ බලයි. (උසසහිත්වා තුලෙති) සසඳ බලා සිත දිනාන මගින් සමාධියට පමුණුවයි. (තුලයින්වා පදහති) මෙහි අනුපුරි දික්කා, අනුපුරි ව්‍යාචාර, අනුපුරි ප්‍රතිපද යන්නෙන් ශිල-සමාධි-ප්‍රයු ගම්මාන වන බවත් පෙනේ. මේ තුළින ශික්ෂා මුලින් ම දැක්වීම, ආයනී අෂ්ධාගික මාගීයේ දී මුලින් ම සම්මා දිවයි, සම්මා

සංක්පේඛ දැක්වුවක් වැනි වේ. නිවන් මග පැහැදිලි කර දීමේදී සප්ත්‍රීවිද්ධිය ධම් මාගිය ඉතාමත් පැහැදිලි ක්‍රමය ලෙස සැලකිය හැකි ය. විශුද්ධීමාගිය ලිවිමේ දී බුදුගොස් හිමියන් ද සප්ත්‍රීවිද්ධීමාගිය මෙතින් නිවන් මග පැහැදිලි කර දී ඇති අතර, තුළනනයේ ද රෝගාකානේ ව්‍යුත්වීමල මහානාහිමි වැනි බහුගුණ යතිවරුන් හා විද්වතුන් ද මේ ධම්මාගිය ක්‍රිඩින් නිවන් මග පැහැදිලි කර දී ඇත. මෙය ඉතාමත් පැහැදිලි ධම් මාගියක් ලෙස ද හැගේ. අධිමානයට පැමිණෙන අවස්ථාවන් වඩාත් මතුකොට දැක්වෙන්නේ ද මේ ක්‍රමය තුළ සි. ඒ නිසා මෙහිදී සප්ත්‍රීවිද්ධීඩම් ඇපුරින් නිවන් මග පැහැදිලි කෙරේ.

### සප්ත්‍රීවිද්ධී ධම්

- i. සිල විසුද්ධීය
- ii. විත්ත විසුද්ධීය
- iii. දිවිධී විසුද්ධීය
- iv. කංඛාවිතරණ විසුද්ධීය
- v. මග්ගාමග්ගකුණදස්සන විසුද්ධීය
- vi. පරිපදකුණදස්සන විසුද්ධීය
- vii. කුණදස්සන විසුද්ධීය

### 3.1. සිල විසුද්ධීය හා සම්බන්ධ අධිමානය

නිවන් මගේ අඩ්ඩ්‍රාලම හෙවත් ආරම්භය ලෙස සිලය පෙන්වා දිය හැකි ය. නිවාණාවබෝධය වන්නේ ප්‍රයුවෙනි. ප්‍රයුව ඇතිකර ගැනීමට සමාධිය අවශ්‍ය වේයි. එහි අවශ්‍යතාවය ඉහත පරිවිෂේදය තුළ සඳහන් විය. සමාධිය ඇති කර ගැනීමට කිසියම් සිලයක් අවශ්‍ය වේයි. සිලයක් නැති කළේනි සංයමයක් ද නැති වන අතර, තමාගේ සිත තමාට ම වේදනා කරන්නේ ය. එයින් සිත දුර්වල වේ. නිසරු බීමක බිජ නොවැඩෙන්නාක් මෙන් දුර්වල සිතක සමාධි ප්‍රයු නොවැඩෙන බව රෝගාකානේ හිමියෝ 'විද්‍යානා හාවනා ක්‍රමය' ග්‍රන්ථය තුළ පැහැදිලි කරති.<sup>24</sup> සිලය නිවන් මගේ අඩ්ඩ්‍රාලම වන්නේ ඒ අපුරින්. සිවුපිරිසිදු සිලය ද අධිමානයට හේතුවක් බැවින් සිලය පිළිබඳ

විමසීමක් කළ යුතු වන්නේය. විදුද්ධි මාගිය තුළ ශිලය පිළිබඳ ප්‍රහේද රාජියක් දැක්වේ. එහි ලා ආහිසමාවාරික්ෂිලය හා ආදිඛ්‍රමවරියක ශිලය ද, සතර සංවර ශිලය ද වඩාත් වැදගත් බව පෙනේ. ආහිසමාවාරික වශයෙන් ගැනෙන්නේ හිසු ජීවිතය සම්බන්ධ ඇවතුම් පැවතුම් දැක්වෙන බන්ධක විනයාගත ශික්ෂා වන අතර, බුහ්මවයීට මුල් කර ගත් ප්‍රාතිමොක්ෂ ශික්ෂා ආදිඛ්‍රමවරියක ශිලය වන්නේය.<sup>26</sup>

### සතර සංවර ශිලය<sup>27</sup>

- i. ප්‍රතිමොක්ෂ සංවර ශිලය
- ii. ඉන්දිය සංවර ශිලය
- iii. ආර්ච්චරිදුද්ධි ශිලය
- iv. ප්‍රත්‍යසන්නිශ්චිත ශිලය

නිවන් පසක් කිරීම පරමාර්ථ කොට ගෙන සපුන් ගත කුලපුතුයන් විසින් ඒ සඳහා ඉහතින් සඳහන් කළ ශිල-සමාධි-ප්‍රයුවන්, අධිශිල-අධිවිත්ත-අධිප්‍රයු වශයෙන් වැඩිය යුතු වෙයි. එසින් අධිශිල ශික්ෂාව ඉහත දැක්වූ පරිදි නිවන් මගෙහි පදනම වන අතර, ඒ සඳහා මෙම සතර සංවර ශිලයන් සම්පූර්ණ කළ යුතු වෙයි.<sup>27</sup>

### i. ප්‍රාතිමොක්ෂ සංවර ශිලය

ප්‍රාතිමොක්ෂ යනු ශිලයට තවත් නමති.<sup>28</sup> එය අපායාදී, දුක්වලින් හා අත්තානුවාදී භයෙන් ද ආරක්ෂා කරන බැවින් එනම් වන බව පරිසම්භිද මාගිකරාහි දැක්වේ. "යො නං පාති රක්බති, තං මොක්බති මොවති අපායාදීහි දුක්බෙහිති පාතිමොක්බං."<sup>29</sup> පාතිමොක්බ අවියකරාව වන කඩ්බාවිතරණී අව්‍යාව එහි නිරවචන දුක්වන්නේ, එය ඉතා උසස් දෙයක් ලෙසිනි. "පාතිමොක්බන්ති ප අති මොක්බං අතිපමොක්බං, අතිසෙටටියං අතිල්ත්තමන්ති අත්පෝ."<sup>30</sup> යනුවෙති. මේ අනුව තරාගතයන් වහන්සේ විසින් පණවා ඇති විනය සිකපදයන් පිළිබඳ වූ ශිලය ප්‍රාතිමොක්ෂ සංවර්ශිල තම වන අතර, සාමෙශේරයන් විසින් රකිය යුතු සිකපද සමුහය සාමෙශේරයන්ගේ ප්‍රාතිමොක්ෂ සංවර්ශිලය වන බවත්, උසසපන් හිසුන්ට පණවා ඇති

සිකපද සම්භය උපසම්පන්තයන්ගේ ප්‍රාතිමොස් සංවර්ධිලය වන බවත්<sup>31</sup> රේරුකානේ වන්ද්වීමල හිමියෝ ගාසනාවතරණයෙහි සඳහන් කරති. ප්‍රාතිමොස් සංවර ශිලයට අයත් වන්නේ පාරාජිකපාලි හා පාවිත්තියපිළි යන විනය ගුන්ප දෙකෙහි ඇතුළත් විනය ඕස්සාවන් ය. සෙසු සංවර ශිලයන් සඳහා විශේෂ පැණවීමක් නැත. ඒවා ප්‍රයුජ්ති මාගියෙන් සිදු කළ නො හැකි බැවිති.<sup>32</sup> ප්‍රාතිමොස් සංවර ශිලයට අයත් විනය ඕස්සාවන්, එකී විනය ගුන්පවලින් උප්පා ගෙන සංස්කේෂ්ප කොට සකස් කරන ලද ගුන්පය උපවාර වශයෙන් ප්‍රාතිමොස්ය නමින් හඳුන්වනු ලැබේ.<sup>33</sup> එහි එන ඕස්සාපද සියලුල ම දෙසිය විස්සකි,<sup>34</sup> එනම්

පාරාජිකා	4
සංසාදීසෙස	13
අතියත	02
නිස්සග්ගිය පාවිත්තිය	30
පාවිත්තිය	92
පාවිදේසනිය	04
සේඩියා	75
යනුවෙති,	

ප්‍රාතිමොස් සංවර ශිලය හඳුන්වා දෙමින් සාමණරභණදහම් පොත (එල්. ගණරත්න සංස්කරණය) මෙවැනි සංඛ්‍යාවක් ඉදිරිපත් කරයි. "මෙසේ හිස්සුව විසින් රැකිය යුතු ඕස්සාපද සම්භය නවදූහස් එක්සිය අසු කෙළ පනස් ලක්ෂ සතිස් සංවරයකින් පරිමිත වෙයි"<sup>35</sup> යනුවෙති. උපසම්පද ශිලය පිළිබඳ ව කෝටියක් සංවර ශිලය යැයි ව්‍යවහාරයට පත් ව ඇත්තේ ද මෙම සංඛ්‍යා අනුව යැයි සිතේ. ඉන්දිය සංවර ශිලාදීන්ගේ පැණවීමක් නොමැති හෙයින් ඒ ශිලයන් ද සමගින් ශිලයෙහි කෙළවරක් නොමැති බව සිතා ගත හැකියි. එහෙත් මෙහි පෙන්වා දෙන්නේ ප්‍රාතිමොස් සංවර ශිලය යටතේ බැවිත් මෙම විග්‍රහය ගැටළ සහගත ප්‍රකාශයක් බව පෙනේ. සතර සංවර ශිලය පිළිබඳ කළපුතු ප්‍රකාශය, මෙසේ වැරදිසහගත ලෙසින් යොද ඇතැයි සිතිය හැකියි. කෙසේ ව්‍යවද සාරත්ප්පේකාසිනී සංපුත්ත තීකාය අව්‍යාච අනුව උපසම්පන්තයින්ගේ අපරියන්ත පාරිපුද්ධ ශිලයෙහි කෙළවරක් නොමැති බව පෙන්වා දෙමින් "නවකොට් සහස්සානී

අසිභිං සතකාටියෝ” ආදී වශයෙන් විශුද්ධි මාගියෙහි එම සංඛ්‍යා ප්‍රමාණයන් දක්වා තිබේ.<sup>35</sup> මේ අතර සිංහල විශුද්ධි මාගිය ප්‍රාතිමොක්ෂ සංචර ශිලය හඳුන්වා දෙන්නේ මෙසේයි. “ඉ හික්බූ ප්‍රාතිමොක්බ සංචර සංවුතො විහරති ආචාරගොචර සම්පන්නෙනා අණුමතතෙසු විෂ්ටරේසු හයදස්සවී සමාදය සික්බති සික්බාපදෙසු.”<sup>36</sup> මේ ගාසනයෙහි හික්ෂු තෙමේ ප්‍රාතිමොක්ෂ සංචරයෙන් යුත්ත ව ආචාරයෙන් භා ගෝචරයෙන් යුත්ත ව ස්වල්ප වරදෙහි පවා හය දක්නා සුළු ව වාසය කරන්නේ ය. ශික්ෂාපදයන් සමාදන්ව රකින්නේ ය. යනුවෙති.

ප්‍රාතිමොක්ෂ සංචර ශිලය ගුද්ධාවෙන් රකිය යුතු<sup>37</sup> බව විශුද්ධි මාගිය පෙන්වා දෙන අතර, එය ජීවිත පරිත්‍යාගයෙන් වූව ද රක්ෂා කිරීම වටනා බව ගාසනාවතරණය පෙන්වා දෙයි. “ප්‍රාතිමොක්බං විසාධෙන්නො-අප්පේව ජීවිතංජහේ, පක්ෂුක්දත්තං ලොකනාලේන න හින්දේ සිලස්වරං”<sup>38</sup> ප්‍රාතිමොක්ෂ සංචර ශිලය පිරිසිදු ලෙස රක්නා පැවිද්ද විසින් එය සඳහා ජීවිත පරිත්‍යාග කිරීම යහපති ය. ලොකනාලියන් වහන්සේ විසින් පණවා ඇති සික්පද නො බැඳිය යුතු ය. එහි අදහස යි. මේ අනුව ප්‍රාතිමොක්ෂයෙහි පණවා වදුල ශික්ෂා ව්‍යතිතුමණය නො කොට රක්ගැනීම ප්‍රාතිමොක්ෂ සංචර ශිලය නම් වේ.<sup>39</sup>

## ii. ඉන්දිය සංචර ශිලය

නිරවාණාවබෝධය පිණිස අතිශයින් ඉවහල් වන්නා වූ ද ධමිය භා බැඳුණු හෙවත් ධම් ව්‍යාමය කටයුත්තක් ලෙසින් ද ඉන්දිය සංචර ශිලය හඳුන්වා දිය හැකි ය. උපසම්පද ශික්ෂාවකගේ ප්‍රධානතම ශික්ෂා සමුළුවය වන උපසම්පද ශිලය හෙවත් ප්‍රාතිමොක්ෂ සංචර ශිලය ආරක්ෂා වීමට ද මේ ඉන්දිය සංචර ශිලය බෙහෙවින් උපකාර වෙයි.<sup>40</sup> ඇසු-කණ-නාසාදී ඉන්දියයන් සංචර කර ගැනීම මේ ශිලයෙන් අප්ක්ෂා කෙරේ. මේ සඳහා ප්‍රයුජ්ඩි පැණවිය නො හැකි ය. ඒ නිසා ම ඉන්දිය සංචරයෙහි ප්‍රමාණය ද මෙතෙකැයි කිව නො හැකි ය. මෙය සතිය ප්‍රධාන කොට ගෙන ආරක්ෂා වන්නති. සිහියෙන් යුත්ත නො වන, ධම් සංයුවෙන් තොර ව වාසය කරන්නා වූ පුද්ගලයන්ට

වක්‍රුරාදී ඉන්දියයන්ගෙන් ගන්නා වූ රුපාදී අරමුණු සම්බන්ධයෙන් බොහෝ සෙසින් ඇති වන්නේ ඇලීම හෝ ගැටීම වශයෙන් කෙලෙස් ය.<sup>40</sup> එසේ ඇති වන්නා වූ ක්ලේගයන්ගෙන් සිත රක් ගැනීම පිණිස ඉන්දිය සංවරය අවශ්‍ය වෙයි. අවුරුදු විස්සක් වූ ප්‍රථම සම්බෝධි සමය තුළ හිකුත්ත් රැක්වේ මේ ඉන්දිය සංවර හිලයෙනි. මේ අනුව හිකුත්ත්ගේ පැවැත්ම හා සංවරය කෙසේ සකස් වූයේ ද යන වග වූලහන්ටේදෙපම හා මහාත්මාසංඛය<sup>41</sup> වැනි සූත්‍ර තුළ දැක්වේ. ඒ මෙසේ යි.

"සෞ වක්බූතා රුපං දිස්වා න නිමිත්තග්ගාහි හොති නානුබූත්ස්ජනග්ගාහි යත්වාධිකරණමෙතං වක්බූත්දියං අසංව්‍යං විහරන්තං අහිජ්ජයා දෙමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙයුත් තස්ස සංවරං ආපජ්ජති."<sup>42</sup>

හෙතෙම ඇසින් රුප දැක ස්ත්‍රී පුරුෂාදී වශයෙන් නිමිති ගන්නේ නො වේ. අනුවයයක්දීතන ගන්නේ ද නො වේ. යම් කාරණයකින් වක්‍රුරිත්දිය සංවරණය නො කොට වාසය කරන ඒ පුද්ගලයා ලාමක අකුශල ධම් වූ අහිජ්ජයා දෙළුම්නස්සයේ අනුබදනාහු ද, ඒ වක්‍රුරිත්දියයාගේ සංවරණය පිණිස පිළිපදියි. වක්‍රුරිත්දියෙහි සංවරණයට පැමිණේ. මෙසේ කෙසින් ගබා අසා, නාසයෙන් ආස්‍රානය ලැබේ, දිවින් රස විද්, කයින් ස්ප්‍රූජ්ට්ටචු ලැබේ, මනසින් ධම්මාලම්බන ගෙන නිමිති නො ගන්නේ ද, අනුවයක්දීතන නො ගන්නේ ද වේ. ලෝකයන් සමග සබඳතා පවත්වන්නේ ඉන්දියයන් මගිනි.

වක්බූක්වාවුසා පරිවිච රුපෙල උප්පජ්ජති වක්බූවික්කුණා, තිණ්ණං සඩිගති එස්සා. එස්සපවිවයා වෙදනා යං වෙදෙති තං සක්ජ්ජානාති. යං සක්ජ්ජානාති තං විතක්කෙති, යං විතක්කෙති තං පපක්දේවති, තතොතිදනං පුරිසං පපක්දේවසක්කුසඩිජා සමුද්වරන්ති අතිතානාගපවිවුප්පත්තෙනුසු වක්බූවික්දේකේදයෙෂු රුපෙසු. සෞතක්වාවුවුසා පරිවිච....<sup>43</sup>

අැවැත්ති, ඇස ද රුපයන් ද නිසා වක්‍රුරියුනය උපදී. මේ තුන්දෙනාගේ එකතුවෙන් ස්ප්‍රූජ් වෙයි. ස්ප්‍රූජ් නිසා වෙදනාව වෙයි. යමක් විදි ද එය හඳුනායි. යමක් හඳුනා ද එය කෙරෙයි. යමක් විතක්කෙය

කෙරේද, යමක් විතකීණය කෙරේද, එය ප්‍රපක්ෂවයට පමුණුවයි. යමක් ප්‍රපක්ෂවයට පමුණුවා නම් ඒ වක්‍රුරුපාදි කාරණයෙන් (තෘෂ්ණාදූෂ්චී) ප්‍රපක්ෂවයන්ගෙන් යුත්ත සංයුත් කොට්ඨාසයෝ අතිතානාගවර්තමාන වූ ඇසින් බලා දතුපුතු වූ රුපයෙහි ලා පුරුෂයා අහිභවනය කෙරෙත්. සෙසු ඉන්දියන් අනුව ඉන්දියයුනයන් උපදවයි. යමෙක් තෘෂ්ණා දූෂ්චී ගත්තාහු ද ඔවුනු ලෝකයෙහි ගැටෙමින් වාසය කරති.

“සක්කුද්ධාච දිටියීංච-ය අග්ගහෙසු...  
තෙ සටිටයන්තා-විවරන්ති ලොකේ.”<sup>44</sup>

ඉන්දිය දමනය තුළින් සිතට ඇතුළු වන කෙලෙස් නවතාලීම විත්තපාරසුද්ධිය පිණිස හේතු වේ. බොහෝ කෙලෙස් ඇතිවන්නේ ඉන්දිය යුතාය තුළිනි. බුදුදහම උගන්වන්නේ අතින්දියයුතාය ලබා ගැනීම සි. ඉන්දිය සයට වස්තු විෂය වන රුප ගබිදදී අරමුණු වැරදි ලෙස ගැනීමෙන් හෙවත් යථාභුත තත්ත්වය නොදැකීම තිසා ඉන්දියයුතායට එම යථාභුතයුතාය ලබා දිය නො හැකි ය.<sup>45</sup>

සො වක්බුනා රුපං දිස්වා පියරුපෙ රුපෙ සාරජ්ජති අජ්පියරුපෙ රුපෙ බ්‍යාපජ්ජති. අනුපටියීතකාසයති ව විහරති පරිත්ත වෙතසා. තක්ද්ව ලොතාවිමුත්තිං පක්කුවිමුත්තිං යථාභුතං නජ්පජානාති.... සො තං වෙදනා අහිනත්දති අහිවදති අජ්කේධාසාය තිවියති. තස්ස තං වෙදනා අහිනත්දතා අහිවදතා අජ්කේධාසාය තිවියතා උජ්පජ්ජති නන්දී. යා වෙදනාසු නන්දී තදුපදනා. තස්සපාදනපවිචාරණවා, හවා, හවාපවිචාරණවා, ජාති, ජාති පවිචාරණවා....<sup>46</sup>

හෙතෙම් ඇසින් රුප දැක පියරුප වූ රුපයෙහි සංරාග කෙරෙයි (ඇලෙයි) අප්‍රියරුප වූ රුපයෙහි ව්‍යාපාද උපදවයි. නොලුවි කායගතාසතියෙන් වාසය කෙරෙයි. කෙලෙසුන්ගෙන් මිදුණු සිතක් වේ නම්, ඒ වොතාවිමුක්තිය ද ප්‍රය විමුක්තිය ද තත් වූ පරිදි නො දති.... හේ මෙසයින් රාගද්වේඡ දෙකට පැමිණියේ සුහ වේව සි, දුඩු වේවයි, අදුඩාසුඩු වේවයි, යම කිසි වේදනාවක් විදුනේ වේ ද, හේ ඒ වේදනා (තෘෂ්ණාවෙන්) අහිනත්දනා කෙරෙයි. (අහෝ සුබයෙකියි) බෙණේ. (විශේෂයෙන් කියයි-අහිවදති) ගැලී සිටි. ඒ

වේදනායෙන් සතුවූ වන, කියන, ගැලීසිරින ඔහුට තාත්ණාව උපදී. වේදනායෙහි යම් නන්දීයෙක් ඇත් ද, ඒ උපාදන වේ. ඔහුට උපාදන ප්‍රත්‍යායෙන් හටය වෙයි. හටප්‍රත්‍යායෙන් ජාතිය වෙයි. ජාති ප්‍රත්‍යායෙන් ජරාමරණයාකපරිදේවදුෂ්ඨලදුරුමනස්‍ය උපායාසයයෝ පහළ වෙති. මෙසෙයින් කේවල දුෂ්ඨස්කන්ධයාගේ උදුවීම වෙයි. වේදනාව දක්වා මෙය නිසාගියෙන් සිදු වේ. සංජානනය නැවැත්විය යුතු ය. ඉන්දිය සංවරය යනු එය සි. <sup>47</sup> නිවීම සඳහා ඉන්දිය දමනය මෙසෙයින් ඉතාමත් වැදගත් වෙයි. මේ අනුව සසරට හේතු වන්නේ ද මෙය සි. එය පපක්ච්ච්වපරි නම් වෙයි. මිශ්‍රිත නිප්පපක්ච්ච්වපරි නම්. යෙදුණාහු සසරට යෙති. මිදුණාහු නිවනට යෙති.

"යො පපක්ච්ච්වං හිත්වාන-නිප්පපක්ච්ච්ච්වපලේ රතො. ආරාධිය සෞ නිබ්බාණං-යොගක්බෙමං අනුත්තරං." <sup>48</sup>  
ප්පක්ච්ච්ව නම් තණ්හා-මාන-දිවිධිය සි.

එත් මම (මෙය මගේ ය) තණ්හා  
එසා හමස්ම්(මේ මම වෙම්) මාන  
එසා මේ අත්තා (මේ මගේ ආත්මය සි) දිවිධි.

සෑම ව්‍යසනනයක් ම සිදු වන්නේ මේ තුනෙන් බව බුදුරජාණන් වහන්සේ වදුල සේක්." සිහියෙන් රැක ගත් ඉන්දිය අහිඛ්‍යාදී පාප ධම්යන් විසින් ලුහු නො බදානා බව විශුද්ධීමාගිය පෙන්වා දෙයි. "වරං හික්බලේ තත්තා අයෝසලාකාය ආදිත්තාය සම්ප්‍රේරලිතාය සජ්‍යාති සුතාය වක්බුන්දිය ය. සම්පලිමටියෝ, ත තෙවට වක්බුවික්දෙකුයෙසු රුපෙසු අනුව්‍යක්ෂ්පනසා නිමිත්තාග්ගාහො." <sup>50</sup>

මහණෙනි, රත් වූ ගිනි ගෙන දිලිභන යවුලකින් ඇස මදිනා ලද්දේ මැනව. ව්‍යුෂුර්වියෙදුයා රුපයන්හි අනුබ්‍යක්ෂ්පන වගයෙන් නිමිත්ත ග්‍රහණය නො මැනව. ඉදින් ඉඩිය සංවර ශිලය නොරුණෙන් නම් යට දැක්වුණු ප්‍රාතිමොස් සංවර ශිලය ද වැට තාති ගොයමක් මෙන් නො රුණෙන් වේ. විරස්ථාය නො වේ. දෙරවල් හැර දමා තිබෙන ගම, සෞරුන් විසින් පැහැර ගනු ලබන්නා සේ ම, ඒ ප්‍රාතිමොස් සංවර ශිලය එවිට කෙලෙස් සෞරුන් විසින් පැහැර ගනු ලැබේ. තව ද

මතාව සෙවෙණි නො කළ ගෙය වැසි දියෙන් මෙන් ඔහුගේ සිත  
රාගයෙන් තෙමෙන්නේ යැයි ද දැක්වේ.<sup>51</sup>  
මේ නයින් ඉන්දිය සංචර ශිලය නිවනට අතිශයින් මහෝපකාරී වෙයි.

### i. ආර්ථ පාරිගුද්ධී ශිලය

“අංච්‍රය හේතු කොට ගෙන පණවා වදුල සවැදැරුම ශික්ෂාපදයන්  
ව්‍යතිතුමෙන් කිරීම වශයෙන් ද, කුහනා-ලපනා-නෙමිත්තකතා-  
නිප්පේසිකතා-ලාභන ලාභං නිජීගිංසනතාදී පාප ධළුයන්ගේ  
වශයෙන් ද, පවත්නා වූ මිවිජාංච්‍රයෙන් වැළකීම ආංච්‍රව  
පාරිගුද්ධී ශිලය” යැයි<sup>52</sup> විගුද්ධී මාගිය පෙන්වා දෙයි. ඉන්දිය සංචර  
ශිලය සිහියෙන් සම්පාදනය කළ යුතු සේ ම, ආංච්‍රව පාරිගුද්ධී ශිලය  
විය්‍යීයෙන් සම්පාදනය කළ යුතු වෙයි. විය්‍යීය ඇත්තාහට මිල්‍යාංච්‍රය  
දුරු කළ හැකි බැවින් තුපුදුසු ලෙස සිවිපස සෙවීම දුරු කොට,  
යහපත් වූ පිණ්ඩාතවයනීදී සෙවුම්වලින් මේ ආංච්‍රවපාරිගුද්ධී ශිලය  
රැක ගත යුතු අතර, එසේ පිරිසිදු ලෙස උපන් ප්‍රත්‍ය ම වැළදිය යුතු  
බවත්, අපිරිසිදු ලෙස උපන් ප්‍රත්‍ය විසස්‍ර සහියන් මෙන් දුරු කළ  
යුතු බවත් එහි ම දැක්වේ.<sup>53</sup> ඒ අනුව ගිහියන් සතුවූ කොට ඔවුන්ගෙන්  
ප්‍රත්‍යය ලබනු පිණිස කරන,

ඛුද්ධාදින් විසින් පිළිකුල් කරන ලද නො මතා ශ්‍රියාවලින් වැළකී  
ගැනීම ආදියෙන් දැහැමින් රේවත් වීම ආංච්‍රවපාරිගුද්ධී ශිලය බව  
පෙන්වා දෙන ගාසනාවතරණය; සතුවූ කිරීම සඳහා ගිහියන්ට යම්  
යම් දේ දීම, වෙදකම් කිරීම, කේත්ද්‍රය බලා එලාඑල කියාදීම, අත බලා  
එලාඑල කියාදීම, නැකැත් සාදුදීම, මන්ත්‍රගුරුකම් කිරීම, රස්සාවල්  
සෞයාදීම, ගිහියන් එනු දුටු කල්හී පෙර මගට ගොස් පිළිගැනීම,  
මුවුනට පසුගමන් කිරීම, හිතවත්කම් දක්වා එළුවුබස් කීම, ඉදිරියෙහි  
සිරින අයට ස්තුති කිරීම, තැනි අයගේ අගුණ කීම, පමණට වඩා ගරු  
නම්මු දී කජාකිරීම, බොරු සැබු මිශ්‍ර කොට කජා කිරීම, ගිහියන්ගේ  
දරුවන් සුරතල් කිරීම, පණිවිඩ ගෙන යැමි ආදි ගිහියනගේ වැඩි  
කිරීම, තමාගේ ගුණ ඇගවීම, තැනි ගුණ දැක්වීම, වැඩිපුර ලැබීමට  
සිතා දෙන දෙය ප්‍රතිසේප කිරීමාදී වශයෙන් ප්‍රත්‍ය ලබා ජීවත් වීම  
මිල්‍යා ජීවිකාව බව පෙන්වා දෙයි.<sup>54</sup> මෙයින් වැළකී දැහැමින් උපන්

ප්‍රත්‍යා පරිභෝග කිරීම ආජ්‍යාව පාරිගුද්ධී ශිලය නම් වේ. මේ ආජ්‍යාව පාරිගුද්ධීය ආයත් අංශමාතීයේ පස්වෙනි මාත්‍රාගය වන සම්මා ආජ්‍යාවයට ද ඇතුළත් වේ. මඟ්‍යෙම නිකායේ සවිව්‍යහංග සූත්‍රය සම්මාජ්‍යාවය පැහැදිලි කර දෙන්නේ මෙසේ යි. “කතමා එවුසො සම්මා ආජ්‍යාවා ? ඉඩාවුසො අරියසාචකා ම්‍යුණු ආජ්‍යාවං පහාය සම්මා ආජ්‍යාවෙන ජීවිකං කජ්පෙති”<sup>55</sup> යනුවෙනි. මේ අනුව ඉහත දක්වන ලද මිථ්‍යා ආජ්‍යාවයන් වැළකීම ම සම්මා ආග්‍යාවය බව පෙනේ.

එහෙත් මේ අංගය ආයත් වන්නේ කාටදැයි යන්න මේ විශ්‍රාජයෙන් පැහැදිලි වේ. මෙහි දී ‘අරියසාචකා’ යන්න වෙසෙසා දැක්වේ. පාලිග්‍රීතන හිසුව විසිනුදු ආග්‍යාවය පිරිසිදු කර ගත යුතු මුත්, සම්මා ආග්‍යාවයෙන් සමන්වාගත වීම ඉතා අසිරි කරුණක් බව පෙනේ. එය සපුරා අනුගමනය කළ හැකි වන්නේ ජීවිතාප්‍රේක්ෂාචක් දැඩි ලෙස තැනි ආයත්ගාචකයෙකුට ම බව පෙනේ. ඒ නිසා ‘ආරියසාචකා’ යන්න. එසේ වෙසෙසා දක්වා ඇතැයි සිතිය හැකි යි. දුක්ඛනිරෝධගාමීනී ප්‍රතිපදව විස්තර කරමින් විගුද්ධීමාතීය සම්මා ආග්‍යාවය පැහැදිලි කර දෙන්නේ මෙසේ යි. “ඒ යෝගීහුගේ ඒ සම්මාවාවා, කම්ත්ත දෙකෙහි විසුද්ධීය වූ ඒ භා සම්පූද්‍යක්ත වූ කුහක-ලපනාදීන් සමුව්‍යෙන්දය කරන මිථ්‍යා ආග්‍යාවයෙන් වෙන්වීම වූ යම් විරතියෙක් වේ නම් එය සම්මා ආග්‍යාව නම්”<sup>56</sup> යනුවෙනි. සම්මා ආග්‍යාවය, සම්මා වාවා භා සම්මා කම්මන්ත භා බැඳී පවතින බවත් ද මින් පැහැදිලි වේ. සාම්බෝර බණ්ඩහම් පොත (පැරණි සංස්කරණය) මේ අනුව යම්න් ආග්‍යාව පාරිගුද්ධී ශිලය විස්තර කරන්නේ මෙසේ ය.

“කයින් තෙපුලෙන් කරන ලද ප්‍රාණසාත, අදත්තාදන, කාම්මිල්‍යාවාර, මුසාවාදා, පිසුණාවාවා, එරුසාවාවා, සම්ථ්‍යාප්‍රලාප යන මේ සත භා කුහනා ලපනාදීන් තමා කෙරෙහි තැනි ගුණ තොපානාදීන් විසින් කුප සරුප් පරිද්දෙන් දැහැමින් සෙමෙන් දිවි පෙවෙත පැවැත්වීම ආදිය ආග්‍යාව පාරිගුද්ධී ශිලය නම් වේ”<sup>57</sup>

“එතං ආගම්ම ජීවතිනි ආග්‍යාවා”<sup>58</sup> මේ පැමිණ ජීවත් වීම ආග්‍යාවයැයි ක් පරිදි, මෙසේ කපටිකමින්, බොරුවෙන්, රව්‍යීමෙන්, වංචාවෙන්, තොර ව අවංක ලෙස පිරිසිදු දිවිපැවැත්ම ආග්‍යාව පාරිසුද්ධී සිලය නම්

වේ. මේ අතර හිජියාගේ ආජ්ව පාරිසුද්ධිය මිට වඩා තරමක් වෙනස් හෙවත් ලිහිල් බවක් පෙනේ. ප්‍රධාන වශයෙන් වතුරුවිධ කරමක්ලේශයන්ගෙන් වෙන් විය යුතු වෙයි. යමිකිසිවෙක් ජීවිකා ව්‍යත්තිය සඳහා සත්වසාතනය කරයි ද, සොරකම් කරයි ද, දුරාවාරයෙහි යෙදෙයි ද, බොරු සාක්ෂි දීමාදී වශයෙන් බොරු කියයි ද, මේ සතර මිල්‍යා ආජ්ච්වයට ඇතුළත් වේ.<sup>9</sup> හිජියාගේ මිල්‍යා ආජ්ච්වය ගැන සඳහන් කරන විට විශේෂයෙන් වැරදි වෙළඳුම් පසක් ගැන කියුවේ.

- i. දස (සත්ව) වණීත්තා
- ii. ආයුධ වණීත්තා
- iii. මව්‍ය (මංස) වණීත්තා
- iv. විස වණීත්තා
- v. සුරා වණීත්තා<sup>10</sup> යනුවෙනි.

මෙයින් අදහස් වන්නේ මේ පසෙන් වැළකීම පමණක් ම නො ව, මේ මූලික සංකල්ප පසක් බව සි. නොරට කිරීමාදිය ද මිට ඇතුළත් වේ. විශේෂයෙන් කිව යුත්තක් ඇත. හිජියෙකු වුව ද සොවාන් ආදි මාගි-එළයන්ට පැමිණ සිටි නම්, ඔහු මෙපමණකින් ආජ්ච්ව පාරිගුද්ධියට පැමිණ වෙසෙනුයි සිතිය නො හැකි සි. ඔහු සතරසංවර ශිලයෙන් යුතු (එහෙයින් ම) අධිකිල සික්ෂාවෙන් සමන්වාගත ආයති ග්‍රාවකයෙකි. (ග්‍රාවක පිරිසට ඇතුළත් වුවෙකි) එබැවින් ඔහුගේ නිත්‍ය ශිලය පක්වා ශිලය වුව ද, ඉනුදිය සංවරාදී අනෙකුත් ශිලයන්ගෙන් ද පරිපුරුණන්වයට පැමිණ ඇති බැවින්, ඔහුගේ ආජ්ච්ව පාරිගුද්ධිය ග්‍රාවක හිසුවකගේ සම්මා ආජ්ච්වයට බෙහෙවින් සමාන විය යුතු යැයි සිතිය හැකි ය. සත්කාය ද්‍රෝවය හෙවත් ආත්ම ද්‍රෝවය නැති හෙයිනි. මාගි-එළයන්ට නොපැමිණ මුළුවට පැමිණියන් විසින්, මේ සිතිමට කදිම අවස්ථාවක් ද වන්නේ ය.

## **vii. ප්‍රත්‍යා සත්තියිත ශිලය**

පරිසංඛා යොනිසො..... යනාදී වශයෙන් ප්‍රත්‍යාවේෂා කොට සිවිපස පරිහෝග කිරීම ප්‍රත්‍යා සත්තියිත ශිලය බව විශුද්ධිමාගිය පෙන්වා

දෙයි.<sup>61</sup> ඉන්දියසංචර ශිලය සිහියෙන් සම්පාදනය කළ යුතු සේ ම ප්‍රත්‍යායෝගීත ශිලය ප්‍රයුහෙන් සම්පාදනය කළ යුතු බැවි එහි දැක්වේ.<sup>62</sup> ප්‍රායුදාය ම ප්‍රත්‍යායන්හි ආදිනව හා ආනිංස දක්නට සම්පූර්ණ ප්‍රත්‍යායාභාව හැරපියා දැඟැමින් සෙමෙන් උපන් ප්‍රත්‍යාය ඉහත දැක්වුණු පරදි ප්‍රත්‍යාවෙකු කොට ව්‍යුද්‍යිතින් ප්‍රත්‍යායන්හියි ශිලය රෙක ගන්නා බවත් එහි ම දැක්වේ.<sup>63</sup> ප්‍රත්‍යාවෙකු යනු, ඒ ඒ ප්‍රත්‍යාය පරිභේෂ කිරීමේ අවශ්‍යතාවය හා එහි පිළිකුල් බව සිහිනුවණින් මෙනෙහි කිරීම ය. පරිභේෂ සතරකි.

- i. ජේයසපරිභේෂය
- ii. ඉණපරිභේෂය
- iii. දෙප්පපරිභේෂය
- iv. සාම්පරිභේෂය.<sup>64</sup> යනුවෙනි

දුශ්‍රීල ව හිද පරිභේෂ කිරීම ජේයසපරිභේෂය යි. එනම්, සෞරාගැනීමකි. සිල්වත් වුව ද ප්‍රත්‍යාවෙකු නො කොට පරිභේෂ කිරීම ඉණපරිභේෂ නම්. එනම්, ගුයට ගැනීමකි. සප්ත ගෙශකෘයන්ගේ සිවිපස පිරිභේෂය දෙප්පපරිභේෂය යි. සප්ත ගෙශකෘයේ වනාහි බුදුරුදුන්ගේ ප්‍රත්‍යායේ ය. ඔවුහු බුදුපියාණන් සතු වූ සිවිපසයට දායාදයේ වැ ව්‍යුදන්නේ ය.<sup>65</sup> රහතුන්ගේ සිවිපස පරිභේෂය සාම්පරිභේෂය යි. රහතු වනාහි ත්‍යැප්ණාවට දස වන ස්වභාවය ඉක්මවුවේ ය. එබැවින් උන්වහන්සේලා සිවිපසයට ස්වාමියේ ය.<sup>66</sup>

මෙහි සිවිපසය නම්, විවර, පිණ්ඩපාත, සේනාසන, ගිලානප්‍රත්‍යාය සතර යි. එය ඇසුරු කෙලෙළු ප්‍රත්‍යායන්හියිතය යි. “යෙ පරිවිච = නිස්සාය පරිභ්‍යක්පමානා පාණිනා යන්ති = ගවිජන්ති = පවත්තන්ති තේ පචිවයා”<sup>67</sup> යනු පචිවය ගබ්දයාගේ තිරිව්‍යන යි. අප්පිවිජනා, සන්තුවිධිතාදී ගුණයන්ගෙන් ශිලය වඩාත් පිරිසිදු වන බවත්, ඒ සඳහා බුතාංග සමාදනය ප්‍රයෝගනවත් වන බවත් විශුද්ධිමාත්‍යිය පෙන්වා දෙයි.<sup>68</sup> මෙසේ ප්‍රත්‍යාය පරිග්‍රහණය කරන හිසුවගේ පැවතුම ව්‍යුහයන්හිපදෙපම හා මහාත්‍යාසාසංඛ්‍ය වැනි සූත්‍රධීම් තුළ පෙන්වා දෙන්නේ මෙසේ ය.

"සො සන්තුවියා හොති කායපරිභාරිකෙන විවරෙන කුවිෂ්පරිභාරිකෙන පිණ්ඩපාතෙන. සො යෙන යෙනෙව පක්තමති සමාදායෙට පක්තමති, සෙයුලාපි නාම පක්ඩීසකුණා යෙන යෙනෙව බෙති සපත්තහාරෝව බෙති, එවමේව බො හික්ඩු...."<sup>68</sup>

කය වසා ගැනීමට ප්‍රමාණවත් වූ විවරයෙන් හා කුසගිනි තිවා ගැනීමට ප්‍රමාණවත් වූ පිණ්ඩපාතාරයෙන් ද ඔහු සතුවූ වෙයි. හෙතෙමේ යම් යම් තැනකට එළඹි ද පාසිවුරින් (පමණක් ۳) එළඹියි. කුරුලුපක්ෂයා යම් යම් තැනකට ඉහිල යේ නම්, පියාපතින් පමණක් ම ඉහිල යන්නේ යම් සේ ද, එපරිද්දෙන් ම හිසුව ලද දෙයින් සතුවූ ව සහැලුවෙන් දිවිපැවැත්ම ගෙන යයි. මෙයින් හිසුව කවරක් ද, කෙසේ දිවිපැවැත්ම ගෙන යයි ද යන වග මොනොවට පැහැදිලි වේ. මේ අනුව යම්න් සාමණේර බණ්ඩහම්පොත ප්‍රත්‍යසන්නියිත ශිලය මෙසේ හඳුන්වා දෙයි. "දැහැමින් සෙමෙන් උපන් සතරපසයෙහි ලෝහ, ද්වේෂ, මෝහ, දුරු කොටු, මධ්‍යයි බොහෝ කෝටු නො ඉල්වා සසර කතර ගෙවන්නට කාරණයයි සලකා පස්විකා වැළදීම් පරිහෝග කිරීම් ප්‍රත්‍යය සන්නියිත ශිලය නම් වේ."<sup>70</sup> යනුවෙනි. මේ කාරණය ම ගාසනාවතරණය තුළ "පිඩුසිගා ගැනීම් අදියෙන් දැහැමින් වූව ද ලද සිවි පසය ප්‍රයෝගනය වශයෙන් හෝ ධාතු වශයෙන් හෝ ප්‍රතිකුල වශයෙන් හෝ ප්‍රත්‍යය වේසාකොට පරිහෝග කරන බව ප්‍රත්‍යයසන්නියිත ශිලය"<sup>70</sup> යැයි පෙන්වා දෙයි.

මෙසේ ප්‍රත්‍යබාහුලික නො වී, ප්‍රත්‍යපරිග්‍රහණය අපරිග්‍රහ ලෙසින් හෙවත් සිවිපසයෙහි අනාසක්ත ව, ඒ කෙරෙහි සිහිනුවණින් පුතු ව විසිම ප්‍රත්‍යසන්නියිත ශිලය නම් වේ. මේ වතුපාරිගුද්ධි ශිලය (විශේෂයෙන් ප්‍රාතිමාස්‍ය සංවර්ධිය) දිවි හිමියෙන් ආරක්ෂා කළ යුතු බව "කිතිව අණ්ඩි. වමරිව වාලධි-පියාව පුත්තං තයනා ව එකක්"<sup>71</sup> යනාදී ගාලාවලින් කියුවේ. මෙසේ, සිලය නිවන් මගේ අඩ්තාලම හෙවත් ආදිකලාභනය වේ. මෙයින් ඇති වන කායවාග් සංවර්ය වින්තදමනය පිණිස ද හේතු වේ. සිලය ඇති තැන සමාධිය ද, සමාධිය ඇති තැන සිලය ද, සිල-සමාධි දෙක ඇති තැන ප්‍රයුව ද, ප්‍රයුව ඇති තැන සිල සමාධි දෙක ද ඇති බැවි විශ්දීමාගිය පෙන්වා දෙයි.<sup>72</sup>

මෙසේ බලන කළේහි සිල-සමාධි-ප්‍රය, යනු එකින් එක සපුරාලීමක් නො ව, එක්වන් ව වැඩින තිපරිවටිටයක් හෙවත් එක ම ලිපේ ගල් තුනක් හා සමානය. ගල් තුනකින් ලිප සම්පූර්ණ වන්නා සේ සිල-සමාධි-ප්‍රය, යන ත්‍රිධිස්සයෙන් නිවන් මග සම්පූර්ණ වේ.

මේ අනුව වතුපාරිගුද්ධී සිලයෙන් සමන්වාගත වූ අඟුතෙවත් මන්දප්‍රාය යෝගාවටර තෙමේ තම සිලපාරිගුද්ධීය ගැන සැලකා, තමන් සේවාන් වී ඇතැයි මුළාවට හෙවත් අධිමානයට පැමිණීමට පවා ඉඩප්‍රස්තා ද සැලසේ. සිලය සම්බන්ධයෙන් තමුන් මුළා වීමට වඩා, අනුයන් රවරිය හැකි හෝ මුළා විය හැකි ය. යමෙක් ලාභ ප්‍රයෝගන හෝ කිරීම් ප්‍රයංසාදිය අප්‍රසාදවත් කුහනා, ලපනා, තෙමින්තකතා, නිශ්පෙසිකතා හා ලාභන ලාභං නිශ්චිංසනතාදී තමන් තුළ තැකි සිල ගුණයන් පෙන්වමින් හැසිරිය හැකි ය. ඒ දකින්නා මුන්වහන්සේ සිලවන්තයෙකු යි සිතා මුළා වීමට බෙහෙවින් ඉඩ ඇත. ඒයින් ද නො තැවති, අපි ඇසුරු කරන්නේ සිලවන් වහන්සේලා යැයි සිතමින් මානී වීමට ද හැකියාව තිබේ. මේ මානය ද අධිමානී ස්වරුපයක් ගනී. අධිතක්සේරු කිරීමක් තුළ මුළාවට පැමිණෙන හෙයිනි.

### 3.2. සමාධිය හා සම්බන්ධ අධිමානය

මෙසේ අනුපූර්වී දිස්සා වශයෙන් සිවිපිරිසිදු සිලයෙන් පරිපූර්ණ වූ ඔතාංගයන්ගෙන් ඔප ලා ගත් සිල් ඇති යෝගාවටර තෙමේ ඉන් අනතුරුව අනුපූර්වී ක්‍රියාව ලෙස සැලකිය හැකි සමාධි හාවනා වඩින්නේ ය. “සමාධිය වඩිනු තබා ඒ දැන ගැනීම් පවා දුෂ්කර ය”<sup>73</sup> යැයි විශුද්ධී මාතිය දක්වයි. එහෙයින් මෙහිදී සමාධිය පිළිබඳව යම් ප්‍රමාණයක අරී විශ්‍රාජයක් මෙන් ම, එහි අවශ්‍යතාවය පිළිබඳව ද යම් ප්‍රමාණයක මුළික හැදින්වීමක් කිරීම යෝගා ය. නිවන් අවබෝධ කරන්නේ ප්‍රයුවෙති.<sup>74</sup> එසේ නම් සමාධියෙහි අවශ්‍යතාවය කුමක්ද? යන්න පළමුවෙන් ම විමසිය යුතු වෙයි. කිසියම් සිලසංවරයකින් තොර ව සමාධියක් ඇති කර ගත නො හැකි සේ ම, සමාධියකින් තොර ව ප්‍රයුවට ද පැමිණිය නො හැකි ය.<sup>75</sup> රිට හේතුව විසිරුණු සිතකින් යමක ගැකුරක් යථාර්ථයක් දැක ගත නො හැකි වීම යි. එහෙයින් විද්‍රෝහනා දැක්මට හෙවත් යථාහුතයුනදර්ශනයට

පැමිණීමට සිනේ සමඟ භාවයක් හෙවත් විත්ත පාරිඹුද්ධියක් තිබිය යුතු වෙයි.<sup>76</sup> ඒ සඳහා යම් ප්‍රමාණයක හෝ විත්තසමාධියක් අවශ්‍ය වෙයි.<sup>77</sup> ස්ත්‍රී-පුරුෂ සත්ත්ව-පුද්ගල ආත්මාදී වශයෙන් ම පෙනෙන සේ ඇත්තා ඩි, සත්‍ය ස්වභාවය නො පෙනෙන සේ පවත්නා වූ නාම-රුප ධමියන්ගේ යථාස්වභාවය දැන ගැනීම අතිදුෂ්කර ය.<sup>78</sup> පොත පත ඉගෙනීමෙන්, ගුතියෙන් ඒ පිළිබඳව ලබන දැනුම කෙලෙසුන් නසා මාගි-ඒලවලට පැමිණීමට ප්‍රමාණවත් නො වේ. එය අනුමාන යුතායක් මිස ප්‍රත්‍යාස්‍ය දරුණුනයක් නො වේ. මාගි-ඒල ලැබීමට ඉගෙනීමෙන් ලබන දැනීමට වඩා බොහෝ උසස් වූ, ඇසට පෙනෙන පෙනීම වැනි වූ ගුද්ධ දරුණුනයක් උවමනා වෙයි.<sup>79</sup> ඒ දරුණුනය ඇති වන්නේ භාවනා වැඩිමෙනි. තද දෙයක් කැපීමට සුදුනම් වන තැනැත්තා පළමු කොට රට සුදුසු පරිදි ආසුදය මුවහන් කර ගන්නාක් මෙන් අවබෝධ කර ගැනීමට දුෂ්කර වූ නාම-රුප ධමියන්ගේ තත්ත්වය අවබෝධ කර ගැනීමට හැකි වන පරිදි පළමු කොට තමාගේ සිත සකස් කර ගත යුතු ය. එසේ සකස් කර ගන්නා ලද සිත නිවරණයන්ගෙන් පිරිසිදු බැවින් විත්ත විභුද්ධි නම් වේ.<sup>80</sup>

විත්ත සමාධියේ උපයෝගීතාවය පිළිබඳව රේරුකානේ හිමියෝ “විදරුණනා භාවනා ක්‍රමය” ග්‍රන්ථය තුළ තව දුරටත් කරුණු දක්වති. වැඩි වේලාවක් එක අරමුණක නො සිට අරමුණෙන් අරමුණට පැන පැන යාම සිනේ ස්වභාවය යි. වෙගයෙන් ගමන් කරන රථයක නැගී යන්නහුට මග දෙපස තිබෙන දී එකකුද හොඳින් නො පෙනෙන්නාක් මෙන්, ඉක්මනින් අරමුණෙන් අරමුණට යන අසමාහිත සිතට යම්කිසි ධමියක සැබැඳු තත්ත්වය අසු නො වේ. නාමරුප ධමියන් විදරුණනා කරන කළේහි සිත එහි නොයදුණහොත්, ඒ සිතට පරමාර්ථ ධමියන්ගේ තත්ත්වය හසු කර ගැනීමට නො හැකි වනු ඇත. එහෙයින් විදරුණනා යුතාය දිපුණු කර ගත හැකි වීමට පළමුකොට සමාධිය වඩා සිත සකස් කර ගත යුතු<sup>81</sup> යැයි පෙන්වා දෙති. ප්‍රයුව වැඩිමට සමාධිය ඉවහල් වන්නේ මේ අයුරිනි.

සතියෙන් යුතු ව උත්සාහයෙන් සිත එක අරමුණක පවත්වා ගැනීමේ හැකියාව 'සමාධිය' නම් වේ. එය කුම කුමයෙන් වැඩෙන්නකි. අතරමග දී අන් එක සිතකුදු ඇති නො වී කැමති කාලයක් මූල්‍යීල්ලේහි සිත් පරමිපරාව එක ම අරමුණක පැවැත්විය හැකි සේ දියුණු වූ සමාධිය 'ධ්‍යාන' නම් වේ.<sup>82</sup> එහිදී සිත අරමුණ හා බැඳී පවතී. මෙය, සිත එක ම අරමුණක පැවැත්වීමට කරණ ලද දිරිස කාලීන ප්‍රහාණුවක ප්‍රතිච්ලයකි. අහමු වශයෙන් හෝ නිරැත්සාහයෙන් හෝ ලැබෙන්නක් නො වේ. ත්‍රිහේතුක ප්‍රතිසන්ධියකින් උපත ලබාවෙකුට පමණක් ලැබෙන්නකි.<sup>83</sup>

"සමාධි නම් කිමැ" යන ප්‍රශනයට පිළිතුරු සපයන විශුද්ධි මාගිය, 'සමාධි නානාවිධ' බවත්, කුසල් සිත් පිළිබඳ ඒකාග්‍රතාව සමාධිය බවත් පෙන්වා දෙයි.<sup>84</sup> කවර අර්ථයකින් සමාධිය සි කියනු ලැබේ ද? යන ප්‍රශ්නයට, සමාධානාරියෙන් සමාධිය සි කියනු ලබන බවත්, සමාධාන නම්; විත්ත වෙතසිකයන් ඔබ-මොබ විසිර යා නො දී මනා කොටු-අවශ්‍යෙක්ප වශයෙන් එක අරමුණෙහි පිහිටුවා දීම බවත් පෙන්වා දෙයි.<sup>85</sup> අනතුරුව සමාධිය කි වැදැරුම් ද? යන ප්‍රශ්නය යටතේ සමාධි පිළිබඳ ප්‍රහේද රාජියක් දක්වයි. අවශ්‍යෙක්ප ලක්ෂණයෙන්, සමාධි එක් වැදැරුම් වන අතර, උපවාර සමාධි-අර්ථණා සමාධි වශයෙන් ද, ලොකික සමාධි-ලොකේත්තර සමාධි වශයෙන් ද මෙසේ අංගේත්තර තුමයෙන් පස්වැදැරුම් දක්වා සමාධි පිළිබඳ ප්‍රහේද රාජියක් දක්වයි.<sup>86</sup> මෙහි උපවාර හා අර්ථණා සමාධි නම්, බුද්ධානුස්සතියේ සිට මරණසති දක්වා අනුස්සති අවත්, ආභාරේපරික්කු ලුසක්කද හා වතු ධාතු වත්පාන යන යන දෙකම්ජ්පානයන්ගේ වශයෙන් ලැබෙන එකග්ගතාව ද, අර්ථණා සමාධියට ප්‍රවීහාගයෙහි ලැබෙන එකග්ගතාව ද උපවාර සමාධි නම් වේ. "පයිමස්ස කධානස්ස පරිකම්මං පයිමස්ස කධානස්ස අනත්තර පවිච්‍යන පවිච්‍යන" ප්‍රථම ද්‍යානයාගේ පරිකම්ය ප්‍රථම ද්‍යානයට අනත්තර ප්‍රත්‍යායන් ප්‍රත්‍යාය වේ, යනාදීන් වදුල බැවින් ගෝතුහු සංධ්‍යාත පරිකම්යට අනතුරුවැ ලැබෙන එකාග්‍රතාව [ධ්‍යානය] අර්ථණා සමාධි නම් වේ".<sup>87</sup> යැයි විශුද්ධි මාගිය පෙන්වා දෙයි.

ලොකික සමාධි හා ලෝකෝත්තර සමාධි තම්, කාම, රුප, අරුප, යන භූමිතුයෙහි කුසල විත්ත එකග්ගතාව ලොකික සමාධි ය. ආයත් මාගි සම්පූර්ණත්ත වූ එකග්ගතාව ලෝකෝත්තර සමාධිය සි. <sup>88</sup>

තව ද සූත්‍ර ක්‍රමයට අනුව ධ්‍යාන සතරක් ද, අහිඛ්‍ය ක්‍රමයට අනුව ධ්‍යාන පසක් ද ලැබේ. ඒ මෙසේ ය. සූත්‍ර ක්‍රමයට අනුව ධ්‍යාන සතර:

- i. විතක්කවිචාරපිති සුබෙකග්ගතා සහිතං පයිමං ක්‍රියානා.
- ii. පිති සූබෙකග්ගතා සහිතං දුතියං ක්‍රියානා.
- iii. සුබෙකග්ගතා සහිතං තතියං ක්‍රියානා.
- iv. උපෙක්බෙකග්ගතා සහිතං වතුත්රං ක්‍රියානා. <sup>89</sup>

අහිඛ්‍ය ක්‍රමයේදී දුතියක්‍රියානයෙදී දුරු වන්නේ විතක්කය පමණි. විචාරය දුරු වන්නේ තෘතියක්‍රියානය වශයෙහි. මේ නයින් ධ්‍යාන පසක් ලැබේ.<sup>90</sup> මේ ධ්‍යානයන් ද ගෝගීන් මුළුවට හෙවත් අධිමානයට පැමිණෙන අවස්ථාවකි. ඒ නො පැමිණී ධ්‍යානයන්ට පැමිණී ලෙස සැලකීමෙනි. මෙය අධිමානයේ ප්‍රාථමික අවස්ථාවක් ලෙස, අධිමානය පිළිබඳ ප්‍රශ්නදී දැක්වීමේදී පෙන්වා දෙන්න යෙදුණි.

### 3.4. සමාධිය වැඩිම

“සමාධි වැඩිය යුතු කෙසේ ද” යන ප්‍රශ්නය යටතේ විශුද්ධිමාත්‍රය මේ පිළිබඳව පරිපූර්ණ විග්‍රහයක් දක්වයි. ලොකික-ලෝකෝත්තර වශයන් දෙවුරුරුම් වූ සමාධි අනුරෙන් ලෝකෝත්තර සමාධි වඩන ක්‍රමය ප්‍රෘත්‍යාවනාවට ඇතුළත් වේ. ප්‍රෘත්‍යාව වඩන කළේහි එය ද වැඩින බැවිනි.<sup>91</sup> මේ අනුව ප්‍රථමයන් ලොකික සමාධිය වැඩිම පිළිබඳව එහි කරුණු දැක්වේ. ඒ මෙසේ සි.

ලොකික සමාධි වනාහි යට ශිල පරිවිශේදයෙහි දැක්වුණු සේ සිල් පිරිසිදු කොට් ගෙනැ සූපරිසුද්ධ ශිලයෙහි පිනිටා දැයුපළිබේද අනුරෙන් එක පිළිබේදයක් හෝ ඇත්තම් එ ද දුරුකොට, කමටහන් දෙන කළුණාණ මිතුයන් වහන්සේ නමක් කරා එළඹි, සතලිස් කරමස්ථාන අනුරෙන් ස්වක්ෂිය වරිනානුකුල

වූ කම්ස්පානයක් ලබා ගෙනැ ඇත්තාවට අයෝග්‍ය විභාර ස්ථාන හැරයියා යෝග්‍ය විභාරස්ථානයෙක වසම්ත්, සුළු පිළිබේද ද දුරු කොටු භාවනාවට නියම විධී එකකුද තොපිරිහෙළම්ත් භාවනා කළ යුතු.” යැයි මෙසේ පළමුවෙන් මූලික ඕර්මජාය කිහිපයක් කැටිකොට දක්වයි.

එහි “දැයැලිබේද අතුරෙන් එක පළිබේදයක් හෝ ඇත්තම එ ද දුරුකොටු” කීම අනුව සමාධි භාවනාව සම්බන්ධ පළිබේද දැයැකි. “ආචාර්යාව කුලං ලාභෝ-ගණෝ කම්මං ව පක්ෂවමං අද්ධානං කුති ආචාර්යා-ගන්රෝ ඉදිනි තේ දස”<sup>93</sup> 1. ආචාර්ය 2. කුල 3. ලාභ 4. ගණ 5. නවකම් 6. අද්ධාන (දුර ගමන්) 7. කුති 8. ආචාර 9. ග්‍රන්ථ 10. සංදේශයන මොහු යි. මේ පළිබේද අතුරෙන් එකක් හෝ ඇත්තම සමාධි භාවනාව සම්ංධිමත් තො වන බව එහි දක්වේ. මේ නිසා යෝගාවවරයා පළමුවෙන් ම මේ දැයැවිධ පළිබේදයන්ගෙන් මිදිය යුතු වෙයි. සුදුසු කමටහන් ඇදුරුවරයෙකු සෞයා ගැනීම රේලඟ කරුණ වෙයි. භාවනා ගුරුවරයෙකුගේ ලක්ෂණ විශ්වාසීමාගීය පෙන්වා දෙන්නේ මෙසේ යි.

“පියෙක ව ගුරුභාවනීයා-වත්තා ව වචනක්බමා, ගම්හිරංච කජං කත්තා-තොවට්ටියාතො නියෝජයේ”<sup>94</sup>

යමෙක් ස්වකිය ශිලසම්පත්තියෙන් ආශ්‍රිතයන්ට ප්‍රිය වන්නේ ද, පාඨාණවිෂ්ත්‍රයක් මෙන් ගරු වන්නේ ද, ගුණ වශයෙන් සම්භාවනා කටයුතු වන්නේ ද, ආශ්‍රිතයන්ට අවවාද දෙන්නේ ද, වෝදා වශයෙන් විවාල ප්‍රශ්න ඉවසන සුළු වන්නේ ද, වතුස්සන්, ප්‍රතිත්‍යසම්පූර්ණ ගැඹුරු දම් කියා දෙන්නේ ද, ස්වකිය ආශ්‍රිතයන් අස්ථානයෙහි තො යොදන්නේ සුදුසු තන්හි මැ යොදන්නේ ද, ඩේ කළඛාණීත්‍ය නම් වේ. යනුවෙති. බුදුරුදුන්ට සත්ත්වයින්ගේ ඉන්දියධම් හා ආසයානුසය ධමියන් දැකිය හැකි නිසා උන්වහන්සේ ම සරවාක්ර සම්පූර්ණ කළඛාණීත්‍ය වන අතර, උන්වහන්සේ නැති කළේහි අසුමහඟාවකයින් රේලඟ සුදුස්සන් වන අතර, උන්වහන්සේලා ද පිරිනිවි කළේහි “තමා යම් කමටහනක් ගනු කැමැති නම් ඒ කමටහන මැ ගෙනැ වතුෂ්ක-පක්ෂවක බූන උපදාවා ඒ බූන පාදස්ථාන කොටු විද්‍යීතා වඩා

රහන් වූ ස්කීණාගුවයන් වහන්සේ වෙතින් ගත යුතු<sup>95</sup> යැයි ද විශුද්ධී මාගීය පෙන්වා දෙයි. එසේ වුවත් වර්තමානයේ එවැනි උතුමන් සොයා ගත නො හැකි තත්ත්වයක් පවත්නා බැවින්, ධ්‍යාන වැඩු ගුරුවරයා ද අවම සුදුසුකම් ඇති පුද්ගලයා ලෙස විද්‍යාත්මු පෙන්වා දෙනි.<sup>96</sup>

කමටහන් දීමේදී හාවනා ඇඳුරුවරයා බුද්ධීමන් ද විය යුතු වෙයි. තමා වෙතින් කමටහන් ලබා ගන්නා යෝගීයා පිළිබඳ වරිත ලක්ෂණ හඳුනා ගෙන සුදුසු කමටහන් දීමට සමන් විය යුතු වෙයි. ප්‍රධාන වශයෙන් වරිත සයකි.

- රාග වරිත
- ද්වේෂ වරිත
- මෝහ වරිත
- ගුද්ධා වරිත
- බුද්ධී වරිත
- විතර්ක වරිත.<sup>97</sup> යනුවෙනි

“ඉරියාපථතො කිවිවා-හොජනා දස්සනාදිතො ධම්මප්පවත්තිතො වෙව-වරියායො විභාවයේ”<sup>98</sup>

ඉරියාවි වශයෙන් ද, කෘත්‍ය වශයෙන් ද, වැළඳීම් වශයෙන් ද, ධම් ප්‍රවාත්ති වශයෙන් ද, වරිත දැන ගත හැකි බව විශුද්ධීමාගීය පෙන්වා දෙයි. බුදුරඳුන් අනුදැන වදුල සමඟ කම්ස්ථාන සමසත්‍යිසක් වෙයි. සංඛ්‍යා තිරදේශ වශයෙන් මෙසේ සි.”

කසිණ	10
අසුහ	10
අනුස්සති	10
බහ්මවහාර	4
ආරුප්‍ය	4
සංඡු	1
වචන්පාන	1
	40

දස කසින් තම්; පය්චිකසින්, ආපේක්සින්, තේපේක්සින්, වායෝකසින්, නීලකසින්, පිතකසින්, ලෝහිතකුසින්, මදනකසින්, ආලෝකකසින්, පරිවිෂ්ණ්‍යකාසකසින්, (භාත්පස අවකාශය)

### දස අසුහ

- |                    |                                   |
|--------------------|-----------------------------------|
| i. උද්ධුමාතක       | - ඉදිමි ගිය මළසිරුර               |
| ii. විතිලක         | - ඉදිමි නිල්පැහැ ගැන්වූණු මළසිරුර |
| iii. විප්‍රබිජක    | - සැරව වැශිරෙන මළසිරුර            |
| iv. විවිෂ්දක       | - සිදුරු වී ගිය මළසිරුර           |
| v. වික්බායිතක      | - සතුන් විසින් කඩා කන ලද මළසිරුර  |
| vi. වික්බිත්තක     | - සතුන් විසින් ඇද ඉහිරුණු මළසිරුර |
| vii. හත්වික්බිත්තක | - කැබලි වශයෙන් විසිරුණු මළසිරුර   |
| viii. ලෝහිතක       | - ලේ වැශිරෙන මළසිරුර              |
| ix. පුවලක          | - පැණුවන් වැශුණු මළසිරුර          |
| x. අටිඛික          | - ඇට සැකිලි බවට පත් මළසිරුර       |

### දස අනුස්සති

- |                   |   |
|-------------------|---|
| i. බුද්ධානුස්සති  | - බුදුගුණ සිහිකිරීම                                 |
| ii. ධමමානුස්සති   | - දහමුගුණ සිහිකිරීම                                 |
| iii. සංසානුස්සති  | - සගගුණ සිහිකිරීම                                   |
| iv. සිලානුස්සති   | - තමන් රක්නා පිරිසිදු සිලය<br>මෙනෙහිකිරීම           |
| v. වාගානුස්සති    | - තමාගේ ත්‍යාග ගුණය සිහිකිරීම                       |
| vi. දේවතානුස්සති  | - දේවන්වයට හේතු වන ගුණ සිහිකිරීම                    |
| vii. උපසමානුස්සති | - නිවනින් දුක් සන්සිදෙන බව<br>මෙනෙහිකිරීම           |
| viii. මරණානුස්සති | - මරණය ගැන සිහිකිරීම                                |
| ix. කායගතාසති     | - කයෙහි පිළිකුල් බව මෙනෙහි කිරීම                    |
| x. ආනාපානසති      | - ආශ්චර්යා ප්‍රශ්චර්යා සිහිකිරීම<br>සතර බුජ්ම්විහාර |

- i. මෙත්තා - සියලු සත්ත්වයන් කෙරෙහි හිතසුව පැවැත්ම
- ii. කරුණා - දුක්ඩීත සත්ත්වයන් කෙරෙහි කම්පා වීම
- iii. මුදිතා - සුඩීත සත්ත්වයන් දැක සතුවුවීම
- iv. උපෙක්ඩා - සත්ත්වයන්ගේ සැපදුක් දෙක කම්මානුරුප ව සිදු වන බව දැන මැදහත්වීම  
සංයුත්ව

ගරීරයෙහි යැපිමට ගන්නා කබලිඩිකාර ආභාරයෙහි පිළිකුල් බව මෙනෙහි කිරීම

වචනය

ත්ව-අත්ව සියලුල් පයිවි-ආපෝ-තේපෝ-වායෝ යන ධාතු වගයෙන් සතරට බෙදා බැලීම

ආරුණීය සතර

- i. ආකාසානක්ද්වායතනය - අනන්ත වූ ආකාශය අරමුණු කොට උපද්‍රවන ධාතාය
- ii. වික්ද්‍යාණක්ද්වායතනය - ආකාශය අරමුණු කොට ගත් වික්ද්‍යාණය අරමුණු කිරීම
- iii. ආකික්ද්වක්ද්‍යායතනය - එම වික්ද්‍යාණයෙහි අරමුණු කිරීමට දෙයක් නැති බව මෙනෙහි කිරීම
- iv. නෙවසක්ද්‍යානාසක්ද්‍යායතනය- වික්ද්‍යාණය පිළිබඳ දැනීම ද තුනී වී යාමෙන් සංයුත්වක් ඇති හෝ නැති හෝ නො වන බව තීරණය කිරීම<sup>100</sup>

මේ සතර අරුණී ධාතා කම්ස්ථානයන් ය.

3.5. වරිත ලක්ෂණ හා සුදුසු කම්ස්ථාන<sup>101</sup>

### i. රාග වරිත ලක්ෂණ

රාගය බහුල පුද්ගලයාගේ ඉරියවි ප්‍රසන්න ය. ක්‍රමානුකූල ය. ප්‍රිය අරමුණුවල ඇලෙකි. මායා-සායේයා-මාන-මහිච්චතා-පාපිච්චතා-අසන්තුවිධීතා-අහිරික- අනොත්තප්ප ආදිය මහුගේ ගතිගුණය ය. මහුට දස අසුහ සහ කායගතාසතිය සුදුසු ය.

### ii. දෙස වරිත ලක්ෂණ

ද්වේෂය අධික ය. ඉරියවි විෂම ය. රඹ ය. කටුක ආහාර ප්‍රිය කරයි. අප්‍රිය අරමුණෙහි වහා කිපෙයි. තෙශ්ච-ර්ජ්‍යී-මවිෂරිය මක්ඛ-පලාස ආදිය මහුගේ ගති ගුණ ය. මහුට සතර බුන්මවිහාර සහ වර්ණ කැසිණ සතර ද සුදුසු ය.

### iii. මෝහ වරිතලක්ෂණ

මෝහය අධික ය. ඉරියවි අවුල් සහගත ය. තැනිගත්තකු සේ හැසිරෙයි. අපිරිසිදු කමින් යුක්ත ය. නොදු-නරක වටහා ගැනීමෙහි අසමන් ය. රීන-මිද්ධ, උද්ධවිල-කුක්කුවිල, විවික්චිණ ආදිය මහුට බහුල ය. මෝහ වරිතයාට ආනාපාන සතිය සුදුසු ය.

### iv. ගුද්ධා වරිතලක්ෂණ

ගුද්ධාව අධික ය. ඉරියවි රාග වරිතයාට බෙහෙවින් සමාන ය. තෙරුවන් කෙරෙහි අලුම් කරයි. වහා පැහැදෙයි. දීමට කැමති ය. වරද නො සැගවයි. මහුට දස අනුස්සතියෙන් මුල් අනුස්සති සය සුදුසු ය.

### v. බුද්ධා වරිත ලක්ෂණ

නුවණ අධික ය. ඉරියවි ද්වේෂ වරිතයාට සමාන ය. එහෙත් කීකරු ය. කලාණ මිතුයෙකි. සේප්පනයෙහි පමණ දතී. සිහි නුවණීන් වෙසෙයි. විරය සම්පන්න ය. මරණසති,

උපසමානුස්සති, වත්තාධානු වවත්පාන-ආහාර පටික්කුල සක්කු යන කම්ස්පාන මහුව සූදුසු ය.

## vi. විතර්ක වරිත ලක්ෂණ

විතර්කය අධික ය. ඉරියව් මෝහවරිතයාට සමාන ය. දෙඩිමල්ය. සම්මුහයට කැමති ය. සිත ස්ථීර තැතැ. දිගට දෙයක් කිරීමට සමත් නො වේ. අරමුණෙන් අරමුණට පැන පැන යන ස්වභාව ඇත්තේ ය. කුසල ධළුයෙහි නො ඇලේ. මොහුව ආනාපානසතිය සෑපාය වෙයි.

### 3.6. සතර කම්ටහන් හෙවත් වත්තරාරජ්‍යා භාවනාව

සමසත්මිස් කම්ස්පාන අතුරින් බුද්ධානුස්සති, මෙමත්, අසුහ භා මරණසති යන සිවිකමටහන් භාත්පසින් ආරජ්‍යාව ඇති කර ගැනීමටත්, මානසික පරිසරය යහපත් කර ගැනීමටත් ඉවහල් වන බැවින් ද, පොදුවේ කාටත් පාහේ ගැලුපෙන බැවින් ද, සතර කම්ටහන් හෙවත් වත්තරාරජ්‍යා භාවනා ලෙස නම් කොට ඇත. “බුද්ධානුස්සති මෙන්තා ව-අසුහ. මරණස්සති ඉති’මා වත්තරාරක්ඩා-හික්ඩු භාවෙයා සිලවා”<sup>102</sup> මෙයින් බුද්ධානුස්සතිය ගුද්ධා හක්තිය ජනිත වීම භා භාත්පසින් සිදුවන සියල් උවදුරුවලින් වැළැකීම පිණිස හේතු වේ. සකල සත්වයන් කෙරෙහි මෙමත් වැඩිමෙන් මානසික ගැටීමකින් තොර ව සතුරින් විසිය හැකි වන අතර, භුත දෙප භා සතුරු විපත්වලින් ද බොහෝ දුරට ආරජ්‍යාව සැලැස්. මරණසති වැඩිමෙන් ජීවිත ත්‍යැණිව අඩු කොට ගෙන, අයෝග්‍ය ප්‍රත්‍යා සෙවීම් ආදිය ද හැරපියා ප්‍රතිපත්තියෙහි පසු නොබස්නා වියනීය ඇති වන්නේ ය. අසුහ සංයුත පුරුෂ කිරීමෙන් කායන්තියෙන් සිත මිදි නිවන් මගට යොමු වේ.<sup>103</sup>

මෙසේ මේ කම්ස්පාන “යෝගාවචරයනාට බොහෝ උපකාර වන බැවින් සියලු කම්ස්පාන විෂයයෙහි කැමැති විය යුතු බැවින් ද, අහිමත භාවනායෙහි යෙදීමට කාරණ වන බැවින් ද, සබ්බත්පක කම්මටියාන්”<sup>104</sup> යැයි විශුද්ධීමාතීය භෞත්වා දෙයි. සමසත්මිස්

කමටහන් අතුරෙන් යම් කමටහනක් යමෙකුගේ වරිතයට අනුකූල වන්නේ නම්, එය ම ඔහු විසින් නිතර පරිහරණය කළ යුතු බැවින් ද, එය ම මතු මතු හාවනාකම්යට පිහිටි වන බැවින් ද, 'පාරිභාරිය කම්මටහියානය' වගයෙන් වැඩිය යුතු බවත් එහි දැක්වේ.<sup>105</sup>

### 3.7. උපවාර හා අර්පණා සමාධි

සමාධිය පිළිබඳව, උපවාර හා අර්පණා වගයෙන් ද්වීජේදයක් ඉහත සඳහන් කරන්න යොදුණි. උපවාර නම්, ප්‍රතිභාග නිමිත්ත ඇසුරු කොට ගෙන සින් ඇති වන එකා හාවය යි. එහි දී බලවත් සමාධියක් ඇති නො වේ. එහෙයින් රේට උපවාර සමාධිය යැයි කියනු ලැබේ. මෙය ද යෝගියා මුලාවිය හැකි අවස්ථාවක් ලෙස ඉහත දී පෙන්වා දෙන්න යොදුණි. මේ නිමිත්තග්‍රහණය ම තව යුරටත් පුරුණ කිරීමෙන් සිත අරමුණ හා බැඳී ඒකාත්මක වීමෙන් විත්ත එකාග්‍රතාවයට පැමිණේ. ඒ අර්පණා සමාධිය හෙවත් ධ්‍යානය යි. මෙය මුලා වීමට කාරණයක් නො වේ. සැබෑ ධ්‍යාන තත්ත්වයක් එහි ඇති බැවිනි.

කායගතාසතිය හා ආනාපානසතිය හැර මුද්ධානුස්සති ආදි සෙසු අනුස්සති අට ද, ආහාරයෙහි ප්‍රතිකුල සංශෝධන ද, වතුධාතු විවත්පානය ද යන දැර කම්ස්ථ්‍රාන උපවාර ධ්‍යාන පමණක් ගෙන දෙන්නේ ය. අංශීණා ගෙන නො දෙන්නේ ය. සෙසු පයිවිකසිණාදී සමතිස් කම්ස්ථ්‍රානය අංශීණා ද ගෙන දෙන්නේ යැයි විශුද්ධී මාගිය පෙන්වා දෙයි.<sup>106</sup> එය ද ප්‍රජේද සහගත වෙයි. අංශීණාවහ කම්ස්ථ්‍රාන තිස අතුරෙන් ආනාපානසතිය හා කසිණ දසය වතුෂ්කාධ්‍යානිකය හෙවත් සතර රුපාවචර ධ්‍යාන ගෙන දෙන්නේ ය. කායගතාසතිය හා අඹුහ දැය ප්‍රථමධ්‍යානිකය හෙවත් ප්‍රථමධ්‍යානය පමණක් ම ගෙන දෙන්නේ ය.

මෙත්තා-කරුණා-මුදිතා යන ප්‍රථම බ්‍රහ්මවිභාරතුය තිකඩ්‍යානික ය හෙවත් ප්‍රථම-ද්වීතීය-තාතීය ධ්‍යාන ගෙන දෙන්නේ ය. උපෙක්ෂා බ්‍රහ්මවිභාරය හා අර්පාවචර සතර වතුරේධ්‍යානික ය හෙවත් වතුරේධ්‍යානය පමණක් ගෙන දෙන්නේ යැයි ද විශුද්ධී මාගිය දක්වයි.<sup>107</sup>

### 3.8 ආනාපානසති කම්පීරානය වැඩීම

සමථ කම්පීරාන අතුරින් බොහෝ ඇයුරුවරුන් ප්‍රිය කරන, උගන්වන, සියලු බුදුවරුන් බුද්ධත්වයට පැමිණීම සඳහා පාදක කොට ගන්නට අනුයුතිය හැකි කම්පීරානයකි; ආනාපානසති භාවනාව. මෙය ඉතා ප්‍රේක්ෂ මෙන් ම සැහැල්ල ද, වින්ත එකාග්‍රතාවයට පහසුවෙන් ම පැමිණීය හැකි වූ ද කම්පීරානයකි. එමෙන් ම සමථ-විද්‍යාගැනීම දෙයාගයට ම ගත හැකි වූ ද භාවනාවකි. මේ නිසා ම සතර සතිපටියානයන් පෙන්වා දෙන තැන, පළමු කායානුපස්සනාව යටතේ මුලින් ම දැක්වෙන්නේ ද ආනාපානසතිය සි. බොහෝ සූත්‍ර දේශනා තුළ මෙන් ම, ආනාපානසති සූත්‍රය යනුවෙන්, මේ වෙනුවෙන් ම කළ දීර්ඝ සූත්‍ර දේශනාවක් ද මේක්මීම නිකායේ සඳහන් වෙයි. ඒ අනුව මහි ද ද භාවනා කම්පීරානය වශයෙන් ආනාපානසති භාවනාව වඩා අයුරු පැහැදිලි කෙරේ. බුදුරජාණන්වහන්සේ ආනාපානසති සමාධි භාවනාවහි ආනිංස පළමුව දේශනා කොට, ඉන් අනතුරුව භාවනා කම්පීරානය පැහැදිලි කොට වදුලන. ඒ මෙසේ සි.

“අයම්පි බො හික්බවේ ආනාපානසති සමාධි භාවිතා බහුලිකතා සත්ත්වාවේ ව පතිතාව ව අසේවනකාව සූඛා ව විහාරේ උප්පත්තුප්පත්තේ පාපකේ අකුසලේ ධම්මේ යානසා අත්තරධාපති වූපසමෙති”<sup>108</sup> මහණෙනි, උපදාචා ගත්තා ලද තැවත තැවත පුරුදු කරන ලද ආනාපානසති සමාධිය ගාත්ත ද ප්‍රේක්ෂ ද අසේවනක ද (අමුතුවෙන් යෙදීමක් තැනි) සැප විහාරි ද වේ. උපනුපත් ලාමක අකුගල ධම්යන් වහා ම අතුරුදහන් කරයි. සංයිද්‍යා සියා ආනාපානසති සූත්‍රය තුළ ආනිංස වශයෙන් විජ්‍යා විමුත්ත් දක්වා ක්‍රියා කරන අයුරු දැක්වේ.

ආනාපානසති හික්බවේ, භාවිතා බහුලිකතා මහප්ථලා හොති මහානිස්ථා, ආනාපානසති හික්බවේ භාවිතා බහුලිකතා වත්තාරේ සතිපටියාතෙ පරිපුරුත්ති. වත්තාරේ සතිපටියානා භාවිතා බහුලිකතා සත්ත බොජ්ජඩ්බිගේ පරිපුරුත්ති. සත්ත බොජ්ජඩ්ගා භාවිතා බහුලිකතා විජ්‍යාවිමුත්තිං පරිපුරුත්ති.<sup>109</sup>

මහණෙනි, හාටිත බහුලිකාත ආනාපානසන් හාවනාව මහත්ථාල මහානිජංස ගෙන දෙයි. මහණෙනි, හාටිත බහුලිකාත ආනාපානසන්ය සතරසනිපටියානයන් සපුරාලයි. හාටිත බහුලිකාත සතර සතිපටියානයෝ සප්ත බොධ්‍යංගයන් සපුරාලති. හාටිත බහුලිකාත සප්ත බොධ්‍යංගයෝ විද්‍යාවීමුක්ති සපුරාලත්; යනුවෙනි. ආනාපානසන් සමාධිය වැඩිම පිළිබඳව විශේෂ සූදනම් වීමක් සූදු ධම් තුළ පෙන්වා දෙයි.

කර් හාටිතා ව හික්බවේ ආනාපානසන් කර් බහුලිකතා මහප්ථාලා හොති මහානිස්සා. ඉද හික්බවේ, හික්බු අරක්ෂාගතො වා රැක්බමුලගතො වා සුක්ෂ්දගාරගතො වා නිසිදති පල්ලවිකං ආභ්‍යන්ත්වා උප්‍ර්‍යා කායෝ පණිධාය පරිමුබං සතිං උපටියපෙන්වා සෞ සතො'ව අස්සසන්, සතො පස්සසන්.....<sup>110</sup>

මහණෙනි, කිසේයින් හාටිත, කිසේයින් බහුලිකාත ආනාපානසන්ය මහත්ථාල මහානිජංස වේ ද යන්; මහණෙනි, මෙසස්නෙහි මහණ අරණ්‍යගත වේවයි, වෘක්ෂමුලගත වේව යි, ගුනායාගාරගත වේව යි පලක් බැඳ කය සෑප්‍ර කොට තබා, සිහිය කමටහන් අහිමුබ කොට එළවා හිදි. හේ සිහි ඇති ව ම ආග්‍රාස කෙරෙයි, සිහි ඇති ව ම ප්‍රශ්‍රාස කෙරෙයි. යනාදි වශයෙනි. මේ කම්ස්පානය ප්‍රථම ද්‍රානය දක්වා දියුණු කොට, නැවත ද පක්ෂවිධ විභිතාවයන්ගෙන් වැඩි හාවයට පැමිණවීමෙන් වතුර්පද්‍යාන දක්වා නාවා, ඉන් අනතුරුව අභ්‍යන්තර සමාජත්වී දක්වා යැමේ හැකියාව ඇත. එපමණක් ද නො ව එය ම විදුගිනාවට නැගීමෙන් අභ්‍යන්තරය දක්වා පැමිණිය හැකි ය.<sup>111</sup> ප්‍රස්ත්‍රත මාත්‍රකාවට පිවිසිය යුතු හෙයින්, මෙතැනැ දී ඒ පිළිබඳව කරුණු නො දැක්වේ.

### 3.9. ප්‍රයු හාවනාව :-

මෙසේ සමඟ හාවනා මගින් විත්ත විශුද්ධිය ඇති කර ගත් යෝගාවවර තෙමේ, එය පාදක කොට ගෙන, බුදුරදුන් පෙන්වා දුන්, නිවනට අතිශයින් උපකාරී වූ ප්‍රයු හාවනාව හෙවත් විදුගිනා වැඩිම ආරම්භ කරයි. විදුරගනා හාවනාව සම්බන්ධ ප්‍රතිපද සතරක්

පරිසම්භිදුමගේපකරණයෙහි යුගනද්ධ කරා තුළ දැක්වේ. මෙම පයෝනීඡණය තුළ සැබැඳු ම අධිමානය හෙවත් මූලාවීම ලෙස පෙන්වා දුන් මාගි-එල සම්බන්ධ අවස්ථාව දැක්වෙන එක ම දේශනාව ද මේ ම බැවි පෙනේ. ප්‍රතිසම්භිදු මාගියෙහි එන ඉගෙන්වීම් ‘කරා’ නාමයෙන් වහි කොට ඇත. මෙහි භාවනා මාගිය ‘යුගනද්ධ කරා’ නමින් විස්තර කොට දක්වා තිබේ. ආනන්ද හිමියන්ගේ දේශනාවකි. කරාරමිහය මෙසේ යි.

“යොහි කොට් ආවුසො හික්බු වා හික්බුනී වා මම සන්තිකෙ අරහත්තපත්තං බ්‍රාකරෝති, සබඩාසො වතුනි මගේගෙහි එතෙසං වා අක්කුද්තරෙන”<sup>112</sup>

අුවැන්නී, යම්කිසි හික්කුවක් හෝ හික්කුණියක් හෝ මා සම්පයෙහි සිට, තමා රහත් බව ප්‍රකාශ කරන්නේ නම් (මතු දැක්වෙන) ප්‍රතිපද සතරෙන් හෝ ඉන් එකකින් ප්‍රකාශ කරන්නේ ය; යනුවෙනි.

### 3.10. භාවනා ප්‍රතිපද සතර

- i. සමථ පුර්වාංගම විද්‍රෝහනාව
- ii. විද්‍රෝහනා පුර්වාංගම සමථය
- iii. සමථ විද්‍යානා යුගනද්ධ ප්‍රතිපදව
- iv. ධමුද්ධ විවිධ ගෙනිතමානස ප්‍රතිපදව

#### i. සමථ පුර්වාංගම විද්‍රෝහනාව

“සමථපුබිඛමං විපස්සනං භාවෙති’ති, සමථං පුබිඛමං ප්‍රරෙකත්වා වාරිකා. කත්වා විපස්සනං භාවෙති, පයිමං සමාධිං උප්පාදෙන්වා පවිණා විපස්සනං භාවෙති’ති අත්ථේ”<sup>113</sup> යනු පරිසම්භිදු අවුවා පාය යි. සමථ පුර්වාංගම විද්‍යානාව වඩිය යනු සමථය පුර්වාංගම කොට සමථය පෙරටු කොට විද්‍යානා වඩිය. ප්‍රථමයෙන් සමාධිය උපද්වා පසුව විද්‍යානා වඩිය යනු අර්ථ යි. නීවරණාදී භාවනාවට විරුද්ධ දම් යුරු කරන්නේ යමකින් ද ඒ සමථ හෙවත් සමාධි නම් වේ. ගුද්ධාව, ශිලය,

විසිය, ඉනුදිය සංවරය හා සන්තුෂ්ධිය ආදි, හාවනා යෝගීයෙකුට අවශ්‍ය ගුණවල පිහිටා නීවරණයන් ප්‍රහාණය කොට සමාධිය උපද්‍වා ගත්තා ආකාරය, බුද්‍රරදුන් බොහෝ සූත්‍ර දේශනා තුළ පෙන්වා දී ඇතු. ඒ අනුව සමස්තලිස් කම්ස්පානයන්ගෙන් සුදුසු කම්ස්පාන තෝරා ගෙන, උපවාර හෝ අතිශා වශයෙන් සමාධිය උපද්‍වා ගති. ඉන් අනතුරුව විද්‍රීනා වැඩිම සමඟ පුවීගම විද්‍රීනාව සි. විද්‍රීනා යනු විශේෂවත් හෙවත් යථාර්ථවත් ලෙස සංස්කාරයන් පිළිබඳව ඇතිසැටි දැකීම සි.

සංස්කාර නම් හේතු-ප්‍රත්‍යාගන්ගෙන් සකස් වූ දේ ය. හේතුන්ගේ ස්වභාවය වෙනස් වීම සි. ඒ අනුව සංස්කාර ද නිරන්තරයෙන් ම වෙනස් වේ. මේ වෙනස් වීමේ වේගවත්කම නිසා යෝගාවච්‍රයා එය තුවණීන් හසු කර ගන්නේ කලාප වශයෙනි. එක් ස්පෘෂ්‍යයක් වත් සංස්කාරයන්ගේ තැවත්මක් තො පෙනේ. "උප්පාදු පක්ෂුකුයති, වයා පක්ෂුකුයති, දිතස්ස අක්ෂුතනත්තං පක්ෂුකුයති."<sup>114</sup> පැවත්ම අන් අයුරකට පැමිණෙම්න් හෙවත් වෙනස් වෙමින් පවතී. මේ අනිත්‍යතාවය හෙවත් ගුන්‍යතාවය සි. යමක් අනිත්‍ය ද එය දුකකි යමක් දුක් නම් එය අනාත්ම සි. "යදනිවිව් තං දුක්බං, යං දුක්බං තදනත්තං"<sup>115</sup> මේ සංස්කාරයන්ගේ යථා තත්ත්වය සි.

එය තුවණීන් දැක ගැනීම විද්‍රීනාව සි. මේ සඳහා වඩින හාවනාව විද්‍රීනා හාවනාව සි. සමාධිය ගාන්ත බවත්, විද්‍රීනාව රාජ බවත්, ඒ නිසා සමාධිය උපද්‍වා ගෙන විද්‍රීනා වැඩිම පහසු බවත්, එය ඔරුවකින් ගෙනන් එතෙර වීමක් වැනි යැයි ද, සමාධියෙන් තොරව විද්‍රීනා වැඩිම කරමක් අපහසු බවත්, එය ගෙනන් පිහිනා ගොඩ වීමක් වැනි යැයි ද හාවනා ඇශුරුවරු පෙන්වා දෙති.<sup>116</sup> සමාධිය උපද්‍වා ගෙන විද්‍රීනාවට බැසීමේ ක්‍රම කිහිපයක් වෙසි.

- ❖ ධ්‍යානාංග අනිත්‍ය වශයෙන් මෙනෙහි කිරීම (මේ අරුප ධ්‍යානාංග විද්‍රීනාවට තැගීමකි)

- ❖ ජව් ද්වාරයන්ට ගැලෙන අරමුණු මෙනෙහි කිරීම
  - ❖ වේදනානුපස්සනා වගයෙන් විදැකීනාවට තැගීම
- ii. විදැකීනා පූඩ්‍රියම සමථය

”විපස්සනා පුබිඛංගමං සමථං හාවෙති’ති, විපස්සනා පුබිඛංගමං පුරෝචාරිකං කත්වා සමථං හාවෙති. පයමං විපස්සනා උප්පාදෙත්වා පවිණා සමාධිං හාවෙති’ති අත්ථේ<sup>117</sup> යනු අදුවා විග්‍රහය සි. විදැකීනා පූඩ්‍රියම සමථය වඩි යනු, විදැකීනාව පූඩ්‍රියම කොට, පෙරටු කොට, සමාධිය වඩි යනු සි. විදැකීනා වඩා සමාධිය වඩන අපුරු යුගනද්ධ කරාහි පැහැදිලි කර දෙන්නේ මෙසේ සි.

ක්‍රිස්තයින් විදැකීනාපූඩ්‍රියම සමථය වඩා ද යත්: අනිත්‍යානුදැකීනාර්ථයන් විදැකීනා යැ, දුඩානුදැකීනාර්ථයන් විදැකීනා යැ, අනාත්මානුදැකීනාර්ථයන් විදැකීනා යැ, ඒ විදැකීනායෙහි උපන් (විත්තවෙතසික) දමියන් ද නිවෑණාලම්බන බැවින් (උපදවන ලද) විත්තයාගේ ඒකාග්‍රතා සංඛ්‍යාත (උපවාරජ්‍යාණාහේද) අවිශ්‍යපය සමාධි යැ, මෙසේයින් පළමු වැ, විදැකීනා වෙයි. පසු වැ, සමථය වේ.<sup>118</sup>

මෙයින් අදහස් වන්නේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම, සංඛ්‍යාත, තිලක්ෂණයන් විදැකීනා වගයෙන් වැඩිමෙන් ඇති කර ගන්නා වූ විදැකීනා සමාධිය සි. මෙය හිල-සමාධි-ප්‍රයු වගයෙන් ඉගැන්වෙන සාමාන්‍ය ක්‍රමයට මැදක් වෙනස් වූ පිළිවෙළක් බව පෙනේ. බොහෝ සූත්‍ර දේශනාවන්හි සඳහන් වන්නේ, වතුර්ප ද්‍රානය දක්වා සමාධිය දියුණු කොට ඉන් අනතුරුව විදැකීනා වැඩිම සි. මුදා වූ ඇතැමෙකු මේ ක්‍රමය ඇත්ති ගෙන කරනු ඇසන්නට ලැබේ. ඔවුන් එසේ කියන්නේ, තමුන් වතුර්පධ්‍යානයට ද පැමිණ මාගීල්ල ලබා ඇත යන මුදාව තුළ සිට විය යුතු සි.

එහෙත් ඉහත පිළිවෙත ද දේශනාවන්හි දක්නට ලැබේ. වෙනෙකාවීමුන්ති හා පක්ද්‍යද්‍රවීමුන්ති වගයෙන් ගැනෙන

ඉද්ධසමථයානිකය හා ඉද්ධවිදිනායානිකය වන්නේ, මේ හාවනා මාගී දෙක වේ. අංගුත්තර නිකායේ වතුරුප නිපාතයේ අරහත්තපත්ති සූත්‍රය<sup>119</sup> තුළ මේ සිවු කුමය ම දැක්වේ. රෝකානේ වන්ද්විමල හිමියන් මේ පිළිබඳව දිර්ස ලෙස ‘වත්තාලීසාකාර මහාච්චසනා හාවනාව’ නැමැති කෘතිය තුළ සාකච්ඡා කොට තිබේ.

බොහෝ සූත්‍රවල ධ්‍යානාහියු උපදාව පසුව රහත්වීමේ ප්‍රතිපත්ති කුමයක් දක්වා ඇත ද, සූත්‍රයේ විමසා බැලීමේ දී පෙනෙන්නේ කමටහන් ලබා ගැනීම සඳහා බුදුරුදුන් වෙතට ගිය බොහෝ හිසුන්ට උන්වහන්සේ විදැකීනා හාවනාව ම වදාල බව ය. හාවනාව අසා ගෙන ගිය ඒ හිසුන් ද විදැකීනාවෙන් ම රහත් වූ බව ය. මේ බුදුසස්නෙහි මගල්ල ලැබුවන්ගෙන් ඉතා ටික දෙනෙකුන් හැර සෙස්සේ ධ්‍යාන නො ලැබූ ගුණ්ක විද්‍රෝහකයේ ය.<sup>120</sup>

යනුවෙන් සඳහන් කරන උන්වහන්සේ, එහි ප්‍රස්තාවනාව තුළ මෙසේ ද සඳහන් කොට ඇත.

“සමථ හාවනාවෙන් සමාධයක් උපදාවා නො ගෙන විද්‍රෝහනා වැඩිමෙන් පලක් තැක ය” යන මතයක් ද සමහරුන්ට ඇත්තේන් ය. එය වැරදි හැඟීමකි..... සමථ හාවනාවලින් සමාධි උපදාවා, ධ්‍යාන උපදාවා විද්‍රෝහනා වචන්නට සිටියෙන් විද්‍රෝහනාවක් වචන්නට නො ලැබූ ම ජ්විතය කෙළවර වනු ඇත.<sup>122</sup> යනුවෙති.

මෙයින් පෙනී යන්නේ ධ්‍යානයන්ගේ අත්‍යවශ්‍යතාවයක් නොමැති බව යි. ගුද්ධ විද්‍රෝහනායානිකය, විද්‍රෝහනා පූර්වීගම ලෙස භදුන්වා දෙන්නේ මුළ සිට ම විද්‍රෝහනා කමටහන් ගෙන හාවනා කරන නිසා විය යුතු යි. එහෙත් සිතේ ස්වභාවය අනුව විද්‍රෝහනා කමටහන වූව ද මුළින් වැඩින්නේ සමථ වශයෙන් යැයි සිතිය හැකි යි. සිතේ ස්වභාවය නම් නොසන්සුන් බව යි. මේ නොසන්සුන් සිත මුළින් ම සමථයට පත් කළ යුතු වේ. විදැකීනා පූර්වීගම සමථය ක්‍රි නමුදු, අනතුරුව සමථ කමටහන් වචන්නේ ද නො වේ. විදැකීනා සමාධිය වූව ද ධ්‍යාන වශයෙන් වැඩින්නේ ද නො වේ. විදැකීනාව වනාහි යෝදුක්මක් පමණි. එහිදී එක් අරමුණක සිතේ පැවැත්මක් ද

තො මැත. අරමුණෙන් අරමුණ අනිත්‍යාදී වශයෙන් මෙතෙහි කරනු ලැබේ. එසේ වැඩුණු සිත විදියීනා අරමුණු තුළ ම ගමන් කරන හෙයින් මෙය ද එක්තරා සමාධියකි. ඒ, සූණික සමාධිය සි. විශුද්ධීමාගිය මේ පිළිබඳව කරුණු දක්වන්නේ මෙසේ සි.

“එවං උප්පන්නාය බණිකවිත්තෙකග්ගතාය වසෙනපි ආරම්මණ විත්තං සමං ආදහන්තො සමං යෝගන්තො සමාදහං විත්තං අස්සසිස්සාමි පස්සසිස්සාමි'ති සික්ති”<sup>122</sup>

විශුද්ධීමාගි මහාච්ඡාව අනුව කරුණු දක්වන හාවනා ඇයුරුවරුන් මේ පිළිබඳව කරුණු දක්වන්නේ, විත්ත විසුද්ධිය පිණිස මේ සූණික සමාධිය වුව ද ප්‍රමාණවත් බව සි. “බණිකවිත්තෙක'කග්ගතා'ති බණ්මත්තටියීතිකා සමාධි. සොපිනි ආරම්මණ නිරන්තරං එකාකාරෙන පවත්තමානො පටිපක්ඛ ධම්මෙහි අනහිඛතො අප්පිතො විය විත්තං නිවිවලං කරොති”<sup>123</sup> බණික විත්තෙකග්ගතා යනු සූණ මාත්‍රයක් පවතින සමාධිය සි. ඒ සමාධිය අරමුණෙනි නිරතුරුව ඒකාකාරයෙන් පවතිමින්, ප්‍රතිපසු ධම් නැමැති නිවරණයන්ට මැඩගත තො හැකි වූයේ, අරපණා සමාධියට සමවුදානාක් මෙන් සිත නියුවල කරයි. මේ අනුව සූණික සමාධියෙනුත් නිවරණයන් යටපත් කොට විත්ත විසුද්ධිය ලැබිය හැකි ය යනුවෙති.<sup>124</sup> මේ විදියීනා සමාධියේ දී ආලෝකය පහළ වීම, හිස්බව අරමුණු වීම, අරමුණු තොගැනීම වැනි නිමිති පහළ වීම හේතු කොට ගෙන, යෝගියා මුළා වීමට ද හැකියාව තිබේ.

### iii. සමථ විදියීනා යුගනද්ධ ප්‍රතිපදව

සමථ විදියීනා දෙක එක්ව වැඩිම යුගනද්ධ නම වේ. (යුගනද්ධං හාවේ'තීති, යුගනද්ධං කත්වා හාවෙති)<sup>124</sup> ද්‍යාන සිතින් ම විදියීනා වැඩිය තො හැකි ය. එවිට මේ දෙක එක්ව වඩන්නේ කෙසේ ද? යන ප්‍රග්නය මතු වේ. යුගනද්ධ කරාහි මේ ප්‍රතිපදව දැක්වන්නේ මෙසේ සි.

"සමාදහෙන්වා යථා වේ විපස්සති, විපස්සමානො තථා වේ සමාදහෙ. සමථා ව විපස්සතා' තද අඩු, සමාන භාග යුගනද්ධා වත්තරේ"<sup>125</sup>

සිත සමාධිමත් කරගෙන යම් සේ විද්‍රෝහනා කරයි දී? එසේ විද්‍යාතිනා කරනුයේ සිත සමාධිමත් වෙයි. එකල්හි සමථය ද විද්‍යාතිනා වෙයි (එක වියේ බැඳී ගොන් යුවලක් මෙන්) සමානභාග ව, සමාධි විද්‍යාතිනා දෙක සමබර ව පවතී. යැයි මින් පැවුණේ. මේ ධ්‍යානලාභීන් සම්බන්ධව බව පෙනේ. යෝගාවච්චයා පළමු වෙති ධ්‍යානයට සමවැදී එයින් නැගී සිට විද්‍යාතිනා වඩියි. දෙවනි ධ්‍යානයට සමවැදී එයින් නැගී සිට විද්‍යාතිනා වඩියි. මේ ක්‍රමයට තෙවසක්දැකුනාසක්දැකුයතනය දක්වා ධ්‍යානවලට මාරුවෙමින් විද්‍යාතිනා කිරීම යුගනද්ධා ප්‍රතිපදව යි.<sup>126</sup> යෝගාවච්චයා ධ්‍යානයට සමවැදී එයින් නැගී සිට හෙවත් ධ්‍යානය තැවතා දමා සාමාන්‍ය සිතින් විද්‍යාතිනා වැඩීම ක්‍රමවේදය ටේ. සමථ විද්‍යාතිනා දෙකින් අපේක්ෂිත භාවතා අරමුණුවලට අනුව මේ ක්‍රමවේදය ඉක්මවා යා තො හැකි ය. සමථයෙන් සමාධියන්, විද්‍යාතිනාවෙන් ප්‍රයුවන් අපේක්ෂා කෙරේ. ඒ අනුව මෙහි යුගනද්ධාවයෙන් කියුවෙන්නේ මේ දෙක (සමථ-විද්‍යාතිනා) ඒකාබද්ධව ගෙනයන ක්‍රමයකි. පටිසම්භිද අටුවාව මේ පිළිබඳව පැහැදිලි විග්‍රහයක් ඉදිරිපත් කරයි. ඒ මෙසේ යි.

යුගනද්ධා භාවතී'ති, යුගනද්ධා කත්වා භාවතී එන්ම තෙනෙව විත්තනෙ සමාපත්තිං සමාපත්තිංත්වා තෙනෙව සංඛාරෙ සම්මසිතුං න සක්ක'යම්පත යාවතා සමාපත්තියා සමාපත්තිති තාවතා සංඛාරෙ සම්මසිති. තාවතා සමාපත්තියා සමාපත්තිති කළං? පයිමං කුඩානං සමාපත්තිති. තතො වුවියාය සංඛාරෙ සම්මසිත්වා දුතිය කුඩානං සමාපත්තිති. තතො වුවියාය සංඛාරෙ සම්මසිති. එවං සමථවිපස්සනා යුගනද්ධා භාවතී නාම.<sup>127</sup>

ධ්‍යාන සමාපත්තියට සමවැදී ඒ සිතින් ම සංස්කාරයන් සම්මූහිය කළ තො හැකි බව මෙහි මුළුන් ම කියුවේ. ඒ ඒ ධ්‍යානයන්ට සමවැදී

ඒයින් නැගී සිට, ඒ ඒ මානසික ස්ථරයන්හි සිට සංස්කාරයන් සම්මූහිනය කරන බව ඉන් ප්‍රකාශිත ය. මෙසේ මේ භාවනා මාගි දෙක මාරුවෙන් මාරුවට එක්වන් ව වැඩිම මෙයින් අදහස් කෙරේ. මෙය ඉතා සාර්ථක ක්‍රමයක් ලෙස සිතිය හැකි ය. ආයුධයක් මූවහත් වූ තරමට කුපුම් වැඩි වන්නා සේ, සිතේ සමාධි බලය වැඩි වූ තරමට විද්‍යානා දැක්ම ද තියුණු වෙතැයි සිතිය හැකි වන හෙයිනි. බොහෝ සූත්‍රදේශනාවන්හි වතුරුපධ්‍යානය දක්වා දියාන වැඩිම පෙන්වා දී ඇත්තේ ද මේ නිසා ම විය යුතු සි.

ඉහත දේශනා පායයෙහි සඳහන් සමානභා ගතත්ත්වය ගැටළු සහගත තත්ත්වයක් ද මතු කරන්නකි. එහි සමානභාග තත්ත්වයෙන් දැක්වෙන්නේ, ඒ ඒ දියාන මට්ටමට විද්‍යානාව ද නැගී සිටින බවක් නො විය යුතු සි. භාවනා මාගි දෙකින් අපේක්ෂිත අරමුණුවල එක්වන් ව නැගීසිටීම විය යුතු සි. අවුවා විස්තරය අනුව ඒ බව සිතා ගත හැකි වේ. එහෙත් මුළාවට පැමිණී ඇතැම් යෝගීඛ විද්‍යානාව ද දියාන මට්ටමට නැගී සිටින බව ප්‍රකාශ කරති. ඔවුන් ඒ දියාන සම්බන්ධව ද මුළාවට පැමිණ කරන ලද ප්‍රකාශයන් විය යුතු සි. දියානය හඳුනා ගත්තේ නම් එසේ නොකියනු ඇතේ. පටිසම්භිදුවහි දැක්වෙන “අක්කමක්කදී නාතිවත්තන්ති”<sup>128</sup> යන්නෙන් ප්‍රකාශ වන්නේ ද ඉතා කි තත්ත්වය ම විය යුතු සි. රුෂ්ක විද්‍යාක රහතන්වහන්සේලාට තිරෝධ සමාපත්තියට සමවැශිය නො හැකි වන අතර, දියාන සමාපත්ති උපද්‍රව ගැනීමෙන් අනතුරු ව ඊට සමවැශිය හැකි වන්නේ ද මේ නිසා යැයි සිතිය හැකි සි.

මෙහි සංස්කාර මෙනෙහි කිරීම පිළිබඳව යෙදී ඇති වචනය වන්නේ සම්මූහිනය කරයි, යනුවෙනි. වැඩිම, භාවිතා කිරීම යන්නෙහින් සම්මූහිනය කරයි, යන්නෙහින් වෙනසක් ඇත. වැඩිම, භාවිතා කිරීම යනු එක ම අරමුණ නැවත නැවත මෙනෙහි කිරීම ය. සම්මූහිනය කිරීම යනු අරමුණු පිළිබඳව මතා විමුක්තියක යෙදීම ය. වත්තාලීසාකාර විද්‍යානා භාවනාව ඇතුළු, විද්‍යානා භාවනා තුළින පෙන්වා දෙන්නේ අරමුණු සම්මූහිනය කරන ආකාරය සි. (එම කරුණු නිවන හා සම්බන්ධ කොට සතර වෙති පරිවිශේෂයේ දී

පිළිවෙළින් දැක්වේ)

#### iv. ඔම්මුද්ධව්ච්චහිතමානස ප්‍රතිපදව

පුගනද්ධකථාහි සිවුවෙනි ප්‍රතිපදව වගයෙන් පෙන්වා දෙන, මෙම ඔම්මුද්ධව්ච්චහිතමානස ප්‍රතිපදව යනු, තවත් අමුතු ප්‍රතිපදවක් නො වන බව, එය පැහැදිලි කරන පටිසම්භිදමග්ග පායයෙන් හා අටුවා පායයෙන් පැහැදිලි වේ. මේ කතා කරනුයේ සජ්තවිඟුද්ධී පිළිවෙළින් ගත් විට, පස්වෙනි මගාමග්ගකුණදස්සන විපුද්ධී අවස්ථා වේ. මේ අවස්ථාව වන විට යෝගාවවරයා දිවියිවිපුද්ධීය හා කඩ්බාවිතරණ විපුද්ධීය ද පසුකොට යථාභුතකුණදස්සනයට පැමිණ සිටී. ආලෝකුදී දෙවි විද්‍යිනා උපක්ලේශ ඇති වන්නේ මේ අවස්ථාවේ දී ය. එහෙයින් යෝගියා අධිමානයට පැමිණීමේ ප්‍රවනතාවය ඉතා දැඩි අවස්ථාවකි. එසේ හටගන්තා වූ මානසික කුළුණීම, ධර්ම ඔඳුදත්තය නමින් හැදින් වේ. මේ මාගිය නො වේ යැයි දැනු, එයින් මිදී නැවත විද්‍යිනා මගට බැසගැනීම ඔම්මුද්ධව්ච්චහිතමානස ප්‍රතිපදව නම් වේ.<sup>129</sup> පටිසම්භිද අටුවාවාය් මහානාම හිමියන්ගේ සද්ධම්මජපකාසිනිය මෙය පැහැදිලි කරන්නේ මෙසේ ය.

ඔම්මුද්ධව්ච්චහිතං මානසං හොති'ති, එත්ප මත්ද්පක්කුනං විපස්සකානං උපක්කිලෙසවත්පුත්තා විපස්සනුපක්කිලෙස සක්කුදීතෙසු මහාසාදිසු දසසු ධම්මෙසු හත්තතාවෙසන උද්දධව්ච්චහිත විත්තුප්පත්තියා වික්බෙප සංඛාතං උද්දධව්ච්චහිතං; තෙන ඔම්මුද්ධව්ච්චහිතං විරුපගහිතං විරෝධමාපාදිතං මානසං විත්තං ඔම්මුද්ධව්ච්චහිතං.

මානසං හොති. සො ආවුසො සමයෝති ඉමිනා

මගාමග්ගවවත්පානෙන තං ඔම්මුද්ධව්ච්චහිතං.

පටිබාහිත්වා පුන විපස්සනාවීටිං පටිපන්නකාලං දස්සෙති.<sup>130</sup>

මෙහි දී මත්දපායු විද්‍යිකයින්ගේ උපක්ලේශ වස්තු වගයෙන් උපන් ඔහාසාදී දස උපක්ලේශ සංයුවන්ගෙන් මධ්‍යනාලද උද්ධව්‍යවහරණ සිතින් උප්න විශේෂප සංඛ්‍යාත උද්ධව්‍යවහාවය ධම්මුද්ධව්‍යවය ය සි. එම ධම් ඔද්ධත්‍යයෙන් මේදි, නැවත විද්‍රෝහනා මාරුගයට පිවිසි සිත ධම්මුද්ධව්‍යවහිතමානය තම් වේ, යනුවෙනි. මේ අනුව මෙය අමුතු ප්‍රතිපදවක් තො වත බව පෙනේ. අධිමානයට පත් තො ඩී, තිවුරදී මාගියට පිවිස ගැනීම බව අටුවා පායයෙන් සනාථ වේ. (පිළිවෙළින් මග්ගමග්ගකුණදස්සන විසුද්ධිය යටතේ මේ පිළිබඳ ව විස්තර වේ.)

### 3.11. ප්‍රයුව හා සම්බන්ධ අධිමානය

ඉහත කුමවේදයන් අනුගමනය කරමින් විත්ත විසුද්ධිය ඇති කර ගත් යෝගාවවරයා, ඉන් අනතුරු ව යථාහුතයුනදීකිනය පිණිස සිත යොමු කරයි. බොහෝ සූත්‍රයෙහි තුළ මේ අවස්ථාව මෙසේ පෙන්වා දෙයි.

“එවං සමාහිතේ විත්තේ පරිසුද්ධේ පරියොදුතේ අන්තර් විගතුපක්කිලෙස මුදුහුතේ කම්මනියේ දිතෙ ආනෙක්ජ්ප්‍රත්තේ කුණදස්සනාය විත්තං අහිනීහරති අහිනීන්නාමෙති”<sup>131</sup>

මෙසේ සමාධිත සිත පිරිසිදු වූ කල්හි, පහැසුර වූ කල්හි, කෙලෙස් යටපත් වූ කල්හි, උපක්ලේශ පහ වූ කල්හි, මොලෙක් වූ කල්හි, කම්යෝගා කල්හි, ස්ටිත කල්හි, තිසල වූ කල්හි, විවුත්ත් තුවණ පිණිස සිත යොමු කරයි. (එදෙසට) නමා හරිය; යනුවෙනි. සඡ්ත්‍ර විඹුද්ධින්හි දිවියි විසුද්ධියේ සිට ඉතිරි විඹුද්ධි පස එහි ලා ගරීරය වෙයි.<sup>132</sup> සඡ්ත්‍ර විඹුද්ධි පිළිවෙළින්, දිවියි විසුද්ධිය යනු, දැකීමේ පිරිසිදු හාවය සි. එනම්, නාම-රුප ධම්යන්ගේ, හරි හැරී දැකීම සි.

නාම-රුප ධම්යන්, නාම-රුප ධම් හැටියට තො ව, තම-තම සැටියට, මව-පියා සැටියට, සහෝදර-සහෝදරයන් සැටියට, දූ-ප්‍රතිත්‍යන්, සතුරු-මිතුරු, තැදෑ-හිතවත්තන් සැටියට හා තවත් තොයෙක් සත්ත්වයන්, පුද්ගලයන් සැටියටත් දැකීම-සැලකීම හා පිළිගැනීම ආත්ම දූෂ්චරිය සි. හෙවත් සත්කාය දූෂ්චරිය සි. ඒ නාම-රුප ධම් සමුහයන් තමා සැටියටත්, මාපියාදී අනා සත්ත්වයන් සැටියටත් තො ව; නාම-රුප ධම් සමුහ සැටියට ම දැකීම, සැලකීම විදුෂිනා යුතාය සි. ඒ යුතාය ඉහත කි ආත්ම දූෂ්චරියන් තොර ව ගුද්ධ ව පවත්නා බැවින් දූෂ්චරි විශුද්ධිය නම් වේ.<sup>133</sup>

මෙය සම්පාදනය කළ පුත්තේ තමා සැටියටත්, මාපියාදී අනා සත්ත්වයන් සැටියටත් පෙනෙන නාම-රුප ධම් සමුහයන්, කෙසෙල් ගසක් පතුරු ගසන්නාක් මෙන් ස්වකිය යුතායෙන් කොටස වලට බෙදු; පෙර පැවති මම ය, මව ය පියා ය යනාදී සත්ත්ව පුද්ගල සංයුත් දුරු වන කුරු, ඒවා මම තො ව නාම-රුප ධම් සමුහ ම බව ඇසට පෙනෙන සේ, මනසට දැනෙන්න පටන් ගන්නා කුරු, ස්කන්ධ, බාතු, ආයතනාදී වශයෙන් බෙදු බැලීමෙන් ය.<sup>134</sup> තමාගේ සිතට අරමුණු වන්නා වූ ද, ඇසට පෙනෙන්නා වූ ද පුද්ගලයන්, පුද්ගලයන් සැටියට තො ව, නාම-රුප සැටියට ම යම් කළෙක පෙනෙන්නට වී නම්, එකල දූෂ්චරි විශුද්ධිය සම්පාදනය වූයේ යැයි ද; නාම-රුප ධම් මිස සත්ත්වයකු පුද්ගලයකු තැනැයි අනුත් කියනු ඇසීමෙන් හා පොත පත ඉගෙනීමෙන් හා මද කළක් හාවනාවෙහි යෙදීමෙන් යුතා දැකිනයක් තො ලබා සත්ත්වයකු පුද්ගලයෙකු තැනි බව සිතා ගෙන, දූෂ්චරි විශුද්ධිය සම්පාදනය වූයේ යැයි මුළු විය හැකි යැයි ද, රේරුකානේ හිමියේ විදුෂිනා හාවනා කුමය ගුණය තුළ පෙන්වා දෙති.<sup>135</sup>

තව ද විදුෂිනාවේ ආදිය දූෂ්චරි හාවනාව බවත්, යෝගාවවරයෙකුට බොහෝ කළේ ගත වනුයේ මේ දූෂ්චරි විශුද්ධිය සම්පාදනය කර ගැනීමට බවත්, එබැවින් කොපමණ කළක් ගත කොට මුත්, දූෂ්චරි විශුද්ධිය හොඳින් සම්පාදනය කර ගත් තැනැත්තාට වැඩි

අපහසුවක් තැකි ව ඉතිරි විශුද්ධීන් සම්පාදනය කළ හැකි බවත් පෙන්වා දෙන උන්වහන්සේ, මෙතැනැදී ඉදිරියට යාමට ඉක්මන් නො විය යුතු බවත්, මෙය නොදින් සම්පාදනය නො කොට ඉක්මනින් ඉදිරියට යන තැනැත්තාට හාවනා ක්‍රමය අවුල් විය හැකි යැයි ද පෙන්වා දෙති.<sup>136</sup> නාම-රූප ව්‍යවස්ථාන යුත්තය ලබා ගන්නා අයුරු විශුද්ධී මාගීය තුළ දීර්ස ලෙස පෙන්වා දී තිබේ. ස්කන්ධ, ධාතු, ආයතන හා රූප කලාපාදී වශයෙනි. “සුපරිශුද්ධ රූප පරිග්‍රහ ඇත්තා වූ ම එ යෝගීවත අරුප (නාම) ධම්ය... ප්‍රකට වන හෙයින් ම සුපරිශුද්ධ රූප පරිග්‍රහ ඇත්තෙනු විසින් ම නාම පරිග්‍රහය පිණිස යෝග කටයුතු සි. එසේ තැත්තු විසින් නො කටයුතු”<sup>137</sup> යැයි පෙන්වා දෙන විශුද්ධී මාගීය; රූප ධම් පිළිබඳ පරිග්‍රහයට පැමිණි යෝගාවචරයා “සතර අරුප ස්කන්ධ, නාමය සි ද, ඔවුන්ට අරමුණු වූ සතර මහාභාත හා සතර මහාභාත නිසා පවත්නා සුවිසි උපාදය රූප, රූපයයි ද විනිශ්චය කරයි”,<sup>138</sup> යැයි පෙන්වා දෙයි. මෙසේ නාම-රූප පරිව්‍යේද යුත්තයට පැමිණි යෝගාවචරයාගේ සිත තුළ විවිකිව්‍යා හා සිල්බිතපරාමාසයන් ද නො පෙනීම හේතු කොට ගෙන මේ අවස්ථාවේද ද මන්දප්‍රායු යෝගාවචරයා, තමන් සේතාපන්න වී ඇතැයි සිතමින් අධිමානයට පැමිණිය හැකි ය.

විද්‍යාතා හාවනාවේ දෙවනි පියවර කඩ්බාවිතරණ විසුද්ධීයට පැමිණීම සි. “මේ නාම-රූපයන්ගේ ම ප්‍රත්‍යාය පිරිසිදීමෙන් තුන් කල්හි පැවැති සැක දුරු කර සිටි කුණුය කඩ්බාවිතරණ විසුද්ධීය”<sup>139</sup> යැයි විශුද්ධී මාගීය පෙන්වා දෙයි. එනම්, නාම-රූප ධම්යන්ගේ නො සිදි පැවැත්ම පිළිබඳ ඇති තතු සැක හැර දැන ගැනීමේ තුවන සි. කඩ්බාවිතරණ විසුද්ධීය ඇති කර ගත හැකි වන්නේ, නාම-රූප ධම්යන් උපද්‍රවන හේතුන් සොයා, ඒවා ගැන මනා අවබෝධයක් ඇති කර ගැනීමෙනි.<sup>140</sup> එය ලබනු කැමති යෝගාවචරයා “දක්ෂ ගෙදාවරයෙකු රෝගයක් දැක එහි නිදනය සොයන්නා සේ ද, අනුකම්පා ඇති පුරුෂයෙකු විටියෙකු වැට් තුන් ලදරුවකු දැක, මේ කවරකුගේ ප්‍රතෙක දැයි මහුගේ මවිපියන් සොයන්නා සේ ද, ඒ නාම-රූපයන්ගේ හේතු-ප්‍රත්‍යාය සෙවීමෙහි නියුත්ත වේ”<sup>141</sup> යැයි විශුද්ධී

මාගිය සඳහන් කරයි. මෙසේ බලන යෝගාවවරයා හට අවිද්‍යා, තැප්පෙනා, උපාදන, කම් යන මොවුන් නාම-රුප ධම්යන් උපද්‍යන ගක්තින් බැවින්, සේතු වන අතර, ආභාරය උපස්තම්භක වන හෙයින් ප්‍රත්‍යාය වන බවත් පෙනී යයි.<sup>142</sup> මෙසේ රුපකායයට ප්‍රත්‍යාය පරිග්‍රහ කොට නැවත “වක්බූක්ද්ව” පරිවිච රුපෙ ව උප්පත්තති වක්බූවික්ද්කුණු” වක්ෂුප්‍රසාදය ද රුපාලම්බනය ද නිසා වක්බූවික්ද්කුණු උපදී, යනාදි කුමයෙන් නාම කායයට ප්‍රත්‍යාය පරිග්‍රහ කෙරේ. මෙසේ ප්‍රත්‍යාය වශයෙන් නාම-රුපයන්ගේ ප්‍රවෘත්තිය දැක්, මේ නාම රුප දැන් සේ ම අතිතයෙහි ද සේතු-ප්‍රත්‍යාය නිසා පැවැත්තේය.

මත්තේති ද සේතු-ප්‍රත්‍යාය නිසා පවතින්නේ යැයි දති. මෙසේ බලන්නා වූ ඒ යෝගාවවරයාගේ පූවාන්ත සංඛ්‍යාත අතිත ස්කන්ධ පක්ද්වකය අරහයා, මම අතිත කාලයෙහි සිටියෙම් ද, නො සිටියෙම් ද, කවරෙක් ව සිටියෙම් ද, කෙබන්දෙක් ව සිටියෙම් ද, කවරෙක් ව සිටියෙම් වූයෙම් දැයි පස් ආකාරයකින් කියන ලද විවිකිව්‍යාව ද, අපරාන්ත සංඛ්‍යාත අනාගතාද්ධිවය අරහයා, අනාගත කාලයෙහි මම වන්නෙම් ද, නො වන්නෙම් ද, කවරෙක් වන්නෙම් ද, කෙබන්දෙක් වන්නෙම් ද, කවරෙක් ව කවරෙක් වන්නෙම් දැයි කියන ලද පස් ආකාර විවිකිව්‍යාව ද, දැන් වර්තමාන ස්කන්ධ පක්ද්වකය අරහයා මම වෙම් ද, නො වෙම් ද, කවරෙක් වෙම් ද, කෙසේ වෙම් ද, මේ සත්ත්ව තෙම කොහි සිට මෙහි ආවේද, නැවත කොහි යන්නේ දැයි මෙසේ සවැදැරුම් විවිකිව්‍යාව දැයි, මේ කාලනුය පිළිබඳ සොලොස් ආකාර විවිකිව්‍යා ප්‍රහිණ වේ,<sup>143</sup> යැයි ද, විශය්ද මාගිය පෙන්වා දෙයි. මෙය කම්-විපාක වශයෙන් සිදු වන්නකි.

“කම්මා විපාකා වත්තන්ති-විපාකො කම්මසම්භවා. තස්මා පුනත්වා හොති-එවං ලොකා පවත්තති”<sup>144</sup>

කම්යෙන් විපාක ඇති වේ. (නැවත) විපාකයෙන් කම් හට ගනී. එයින් පුනර්භවය වෙයි. මෙසේ (සත්ත්ව) ලොකයේ පැවැත්ම වෙයි.

“එවං කම්මවිපාකො ව- වත්තමානේ සහෙතුකො

## බේජරුක්ඩාදිකානා ව- පූඩ්බාකොට් න කුයත්”<sup>145</sup>

බේජයෙන් වංශපූඩ්, වංශපූඩ් නැවත බේජය යැයි මෙසේ වංශපූඩ්-බේජ සහ්තතිය අනාදිකාලීක බැවින් මූල් කෙළවරක් නො පෙනෙන්නා සේ, කම්ප්‍රත්‍යායෙන් විපාක යැ, විපාක ප්‍රත්‍යායෙන් නැවත කම්යැ යි මෙසේ කම්-විපාක සහ්තතිය අනාදිමත්කාලීන ය. මෙසේ කම්මතවට-විපාකවට වශයෙන් නාම-රුපයන්ගේ ප්‍රත්‍යාය පරිග්‍රහ කොට අතිනාදී කාලතුය සම්බන්ධ විවිධිවිෂාව ප්‍රහිණ කළ ඒ යෝගිහට, සියලු අතිත-අනාගත-ප්‍රත්‍යාත්මකන් දම්යේ වුති-ප්‍රතිසන්ධි වශයෙන් ප්‍රකට වෙති. අවිද්‍යා-තාෂ්ණා-කම් යන හේතුන් නිසා අනාගත හවයේ ඉපදීම වෙයි. ගෙඩියෙන් හටගත් ගස නිසා නැවත ගෙඩි භට ගන්නාක් මෙන් අතිත හවයේ අවිද්‍යා, තාෂ්ණා, කම් නිසා දෙවන හවයෙහි ඉපදීම වශයෙන් පහළ වූ ස්කන්ධ නිසා නැවතන් අවිද්‍යා, තාෂ්ණා කම්යේ භට ගනිති. ඒ හේතුවෙන් නැවත උපන් කළේහි ඒ ස්කන්ධයන් නිසා නැවතන් අවිද්‍යා, තාෂ්ණා, කම්යේ උපදීති.

මෙසේ හේතුවෙන් උපන් එලය නැවතන් හේතුවක් වී තවත් එලයක් උපද්‍රවන බැවින් අවිද්‍යාදීන්ගේ පැවැත්ම කෙළවර නො වේ. එබැවින් එයට සංසාර වතුය යි ද, ප්‍රතිත්‍යාමුත්පාද කුමය යි ද කියනු ලැබේ.<sup>146</sup>

මෙසේ හේතු-ප්‍රත්‍යාය-එල දම්යන්ගේ අවිවිෂ්ණ්‍ය පැවැත්ම පිළිබඳ පිරිසිද දැන ගැනීම කංඛාවිතරණ විපුද්ධිය නම් වන අතර, එට පැමිණීම සඳහා පරිච්චිවසමුප්පාද ධමිය අවබෝධ වන තුරු නැවත නැවත මෙනෙහි කළ යුතු වෙයි. ඒ මෙසේ ය. වතුරායේ සත්‍යය නො දැනීම වූ අවිද්‍යාව නිසා පින්-පවි සිදු වේ. අතිත ජාතියෙහි පින්-පවි නිසා වර්තමාන හවයේ ප්‍රතිසන්ධි වියුතාය පහළ වෙයි. නාම රුපයන් නිසා (එ්වා වැඩිමෙන්) ජ්‍යායතන පහළ වේ. ජ්‍යායතන නිසා ස්පර්ශය පහළ වේ. ස්පර්ශය නිසා සැප දුක් දෙක ඇති වේ. සැප දුක් දෙක නිසා තණ්හාව පහළ වේ. තණ්හාව නිසා (එය වැඩිමෙන්) උපාදනය පහළ වේ.

උපාදනය නිසා තැවතත් පින් පවි සිදු වේ. පින් පවි නිසා තැවත ඉපදීම වේ. ඉපදීම නිසා ජරා මරණයේ ද, ගොක පරිදේව දුෂ්ච දෙළරමනසා උපායාසයේ ද වෙති. මෙසේ මේ දුෂ්චස්කන්ධයාගේ පහළ වීම වේ. මෙසේ අතිතයෙහි ද අවිද්‍යාදී හේතුන් නිසා මේ දුෂ්චස්කන්ධය පැවැත්තේ ය. දැනුද පවති. අනාගතයෙහි ද පවත්තේ ය. ”<sup>147</sup> යනුවෙති.

### තවත් ක්‍රමයක්

අතිත හවයෙහි ඇති ඩූ අවිද්‍යා තාශ්ණා උපදන ක්‍රමයන් නිසා වර්තමාන

හවයේ වියුත, නාම-රුප, ඡඩායතන, ස්පර්ශ, වේදනාවේ පහළ වෙති. වියුත,

නාම-රුප, ඡඩායතන, ස්පර්ශ, වේදනාවන් නිසා තැවත වර්තමාන හවයේ

අවිද්‍යා, තාශ්ණා, උපදන ක්‍රමයේ පහළ වෙති. වර්තමාන හවයේ පහළ ඩූ

අවිද්‍යා, තාශ්ණා, උපදන, ක්‍රමයන් නිසා තැවත අනාගත හවයේ වියුත, නාම

රුප, ඡඩායතන, ස්පර්ශ, වේදනාවේ පහළ වෙති. මෙසේ මේ දුෂ්ච වත්තුය

තැවැත්මක් තැති ව පෙරලෙන්නේ ය. අතිතයේ ද මේ දුෂ්චවත්තුය මෙසේ ම

පැවැත්තේ ය. දැනුද පවති. අනාගතයෙහි ද පවත්තේ ය.”<sup>148</sup> යනුවෙති.

අඡ්‍රී, විවිකිතසා දෙක මතු තුපදනා පරිදි සර්වාකාරයෙන් දුරු

වත්නේ සෝචන් මාගියට පැමිණීමෙහිදී ය. දූෂ්චි විශුද්ධි-කාංක්ෂාවිතරණ විශුද්ධින් සම්පාදනය කරන යෝගාවලරයා තව ම පාරිග්‍රහයෙකි. ඔහුට ලෝකෝත්තර මාගිය තව බොහෝ දුර ය. ඔහුට ලැබිය හැකි වනුයේ ඒ ක්ලේරයන් යටපත් කිරීමෙන් ලැබෙන විශුද්ධියකි. එය ස්ථිර විසුද්ධියක් නො වේ. එය ස්ථිර වනුයේ සෝචන් මගට පැමිණීමෙනි. එබැවින් සමහර අවස්ථාවලදී දූෂ්චි-කාංක්ෂාවිතරණ විශුද්ධින් සම්පාදනය කළ යෝගාවලරයාගේ සිත්හි ඒ දූෂ්චි-විවිකිතසා නැවතත් පහළ විය හැකි ය. එබැඟු අවස්ථාවලදී “විශුද්ධිය නො ලැබුවෙම්” සි මුලා විය හැකි යයි<sup>149</sup> ද රේරුකානේ හිමියේ ‘විදරුණනා හාවනා ක්‍රමය’ කුළ පෙන්වා දෙති.

දූෂ්චි-විවිකිතසා දෙක යටපත් වීම තුළින් යෝගාවලරයා නාම-රුපයන්ගේ අවිවිෂ්ණ්‍ය පැවැත්ම පිළිබඳව මෙසේ ද දැන ගති. අතිත හවයෙහි කම්ප්‍රත්‍යායන් උපන් ස්කන්ධයෝ ඒ හවයෙහි ම නිරුද්ධ වූහ. අතිත කම් ප්‍රත්‍යායන් මේ (වත්මාන) හවයෙහි වෙනත් සකන්ධ පහළ වූහ. ඒ අතිත හවයන් මේ හවයට ආ එක දු ධ්‍රියාකාරී දු නැත්තේ ය. මේ හවයෙහි ද කම්ප්‍රත්‍යායන් නිපත් ස්කන්ධයෝ මේ හවයෙහිම නිරුද්ධ වත්නාජු ප්‍රන්තීවයෙහි වෙනත් ස්කන්ධයෝ පහළ වත්නාහ. මේ හවයෙන් ප්‍රන්තීවයට එක ද ධ්‍රියාකාරී නො යන්නේ ය. එහෙයින් හවාන්තර සංකුමණයක් නැත්තේ ය.

මුහුණෙහි කළ අලංකාර විධින් කුටුපතෙහි ප්‍රතිඵ්‍යුම්යට නො පැමිණේ. ඒ නො පැමිණීමෙන් කුටුපතෙහි අලංකාර විධින් නො පැනෙන්නේ ද නො වේ. එක් පහන්වැටියක පහන්සිල්ව අතික් පහන්වැටියකට සංකුමණය නො වේ. එහෙත් ඒ හේතුවෙන් ඒ පහන්වැටිය නො දැල්වෙන්නේ ද නො වේ. මෙසේ ම අතිත හවයන් මේ හවයට ද, මේ හවයන් ප්‍රන්තීවයට ද කිසිදු ධ්‍රියාකාරී සංකුමණය නො වේ. එහෙත් අතිත හවයෙහි ස්කන්ධ දාතු ආයතන ප්‍රත්‍යායන් මේ හවයෙහි ද, මේ හවයෙහි ස්කන්ධ-දාතු-ආයතන ප්‍රත්‍යායන් ප්‍රන්තීවයෙහි ස්කන්ධ-දාතු-ආයතන තුපදින්නාජු නො වෙති. උපදීන්නාජු ම ය.<sup>150</sup> යනුවෙනි. මේ නාම-රුපයන්ගේ අනාත්ම ලක්ෂණය සි.

යෝගිහුගේ මේ ප්‍රයුව නාම-රුප පරිග්‍රහ කිරීම හා නාම-රුපයන්ගේ ප්‍රත්‍යාය පරිග්‍රහ කිරීම දැයි මෙසේ ක්‍රමයෙන්, පරිවිෂේෂ වශයෙන් දැන ගත් හෙයින් සූතපරික්ෂා තම් වේ. මෙසේ සෞලාස් විවික්ව්‍යාව ද, බුද්ධාදී අට තැන්හි විවික්ව්‍යාව ද, දෙසුට ද්‍රූපිය ද ඉක්ම සිටි හෙයින් කඩ්බාවිතරණ විපුද්ධි යැයි ද, ධම් තම් එල යැ, එයට ප්‍රත්‍යාය වුයේ ධම්ස්ටීති යැයි ඒ ප්‍රත්‍යාය ධම්යන් පිරිසිද දන්නා හෙයින් ධම්මටධීතික්ෂණ යැයි ද, සංස්කාර ධම්යන්ගේ යථාස්වහාවය වූ අනිත්‍යාදිය දන්නා හෙයින් යථාභ්‍යක්ෂණ යැයි ද, සම්සක් දැනීන යැයි ද මෙයට ම තම් වේ.<sup>151</sup>

නොපිරිභූතු කඩ්බාවිතරණ විපුද්ධි ඇති විදැකික තෙමේ ලොකික ශිල-සමාධි-ප්‍රයු සම්පත්තියෙන් පුක්ත හෙයින් මත්තෙහි මාගි-එළාධිගමය නො කෙලේ ද, සුගති පරායණ ම වේ යැයි නියත ගතික යැයි කියන ලදී. එහෙයින් වුල්ලසොතාපන්න තම් වේ.<sup>152</sup> කඩ්බාවිතරණ විපුද්ධි සමධිගමයන් ලබාධිප්‍රතිෂ්ඨා වේ. ඒ මෙසේ සි; හේතු-ප්‍රත්‍යාය සහිත නාමරුප දැනීනයෙන් මධ්‍යා ලද දිවිධීකණ්ටක ඇත්තේ අහේතුක-විසමහේතු වාදයන් මැංඩියන ලද්දේ, තම තමා පිළිබඳ ප්‍රත්‍යායන් ම ධම්ප්‍රවෘත්තිය දැන, ගාසනයෙහි පිහිටුවන ලද ගුද්ධා ඇත්තේ ලබාධිප්‍රතිෂ්ඨා තම් වේ. නාම-රුප වචන්පානයෙන් දුෂ්ඨ සත්‍යය ද, ධම්මටධීතික්ෂණයෙන් සමුදාය සත්‍යය ද, එය ම මැත හායයෙහි අනිත්‍ය වශයෙන් මෙනෙහි කිරීමාදි ක්‍රමයෙන් මාත්‍ර සත්‍යය ද විභිං්ච්‍ය යුතායෙන් දැන, නාම-රුප ප්‍රවෘත්තියෙහි දුෂ්ඨහාවය දැක,

අප්‍රවෘත්තිය වූ නිරෝධ (නිවාණ) යෙහි ඒකාන්ත තැමුණු අදහස් ඇති බැවින් ලොකික යුතායෙන් ම වත්‍රායන් සත්‍යයන් අධිගත හෙයින් අපායාන්පත්තියට අභ්‍යන්තර වුයේ සෞතාපත්ති හුම්යට හට්පත්ති අත්තේ වන්නේ ය සි ද, නියත ගතික ය සි ද, එහෙයින් වුල්ලසොතාපන්න ය සි ද කියන ලදී.<sup>153</sup>

මෙසේ වත්තස්සත්‍යාවලේධයේ හේතුවෙන් සක්කායදිවියි, විවික්ව්‍යා, සිල්බිතපරාමාස යන මූල් සංයෝගනයන්ගේ යට්පත් වීම හේතු කොට ගෙන, මූලින් ක් පරිදි විදැනා සමාධිය තුළින් ඇති වන්නා වූ, හිස් බව වැනි කිසියම් හාවනාමය නිමිත්තක් ද පෙරදැරී

විමෙන්, මන්දපායු යෝගාවට තෙමේ මේ අවස්ථාවේ දී තමන් සෞඛ්‍යාන් එලයට පැමිණියේ දැයි මූලාවට හෙවත් අධිමානයට පැමිණෙන්නේ ය. මේ පුහුව සම්බන්ධ ව මූලා වන කවත් අවස්ථාවකි. මෙසේ මූලාවට පැමිණිමට හේතු වශයෙන්, අභ්‍යන්තරික හා බාහිර ලෙස කරුණු යෙක් පෙන්වා දිය හැකි ය. ඒ මෙසේ ය.

### 3.12. අධිමානයට පැමිණිමේ හේතු:

අධිමානයට පැමිණිමේ හේතු හැරියට අභ්‍යන්තරික වශයෙන් හේතු 6 ක් ද, බාහිර වශයෙන් හේතු 6 ක් දැයි දැන වශයෙන් හේතු 12 ක් පමණ පෙන්වා දිය හැකි ය. ඒ මෙසේ ය.

#### අභ්‍යන්තරික හේතු

- පෙර නොවිදි ඇත්දැකීමක් වීම
- හාවනාවේ දියුණුව
- මනෝ ප්‍රාන්ති හා විද්‍යාත්මක උපක්ෂේ
- වියුතායේ මායාකාරී බව
- සිව්පිරිසිදු හිලය
- මන්දුඩ්ධික හාවය

#### බාහිර හේතු

- මාගිය පිළිබඳ හරි දැනුමක් නො තිබේම
- ධ්‍යාන හා මාගි-එලයන්ට නො පැමිණිම
- ගුරුවරුන් යෝගීන් නොමග යැවීම
- බහුග්‍රාහාවය
- පුරුව කරම හෙවත් පෙර පුරුදුතාවයන්
- මාගි-එල හා මාගිඑලලාභීන් පිළිබඳ සැබැඳු තතු නො දැනීම

#### i. පෙර නො විදි අත්දැකීමක් වීම

යෝගීය හාවනාවට ආදුනිකයෙක් ද විය හැකි ය. එසේන්

නැතිනම් කලක් හාවනා කලේ නමුදු, එයින් කිසිදු දියුණුවක් නො ලැබූවෙකු ද විය හැකි ය. මේ දෙදෙනාට ම හාවනාවේ දියුණුව තුළින්, කිසිදුක නො ලද අත්දැකීමක් කිසියම් අවස්ථාවකදී දැක ගත හැකි වීමට ප්‍රථමවන. මුළින් ඇග නළියන ගති, ඇග පුරා කුහුණුවන් වැනි කුඩා කාමීන් දුවන ගති, වැනි දේ දැනීය හැකි ය. තව දුරටත් හාවනාව දියුණු වන විට මුළින් දැක් වූ පරිදි යම් යම් නිමිති අරමුණු වේ. ආලෝක ධාරා, තාරකා එලි, බුද්ධ රුප වැනි දේ විය හැකි ය. තව දුරටත් දියුණු වන විට, සිතේ සැහැල්ලු ගති, ගෙරයේ සැහැල්ලු බව, කය බර හැරී පා වෙන්නාක් මෙන් දැනීම, තම ගෙරය සනත්තයෙන් නො දැනීම, ආදි නිමිති පහළ වේ. තව දුරටත් දියුණු කර ගෙන යන විට, හිස් බව අරමුණු වීම, ඒ තුළින් වන්නා වූ විත්ත විපයීයාස, එනම්, ක්ලේංසෙන්ගේ සංසිදි යැම, ධ්‍රාමීය පිළිබඳ අවබෝධය, මුල් සංයෝජන ධම්යන්ගේ ප්‍රහිණ බව වැනි දේ විය හැකි ය.

සේවාන් විමෙදී ප්‍රධාන වශයෙන් සිදු වන, මේ වැනි දේ මෙහිදී යෝගියාට දැනෙන්නට වන්නේ ය. ඒ හාවනාව වැඩි ඇති හෙයිනි. එහෙත් ඔහු තව ම ඉලක්කයට පැමිණ තැත. නමුත් ඔහුට දැනෙන්නේ පැමිණී ලෙසින් ය. මේ අත්දැකීම පෙර නො ලැබූවක් නිසාවෙනි. මේ අවස්ථාවේදී යෝගියා ප්‍රථම වතාවට මුළා වන්නේ ය.

### ii. හාවනාවේ දියුණුව

ඉහත කි නිමිති ලක්ෂණ පහළ වනුයේ හාවනාවේ දියුණුව තුළින් ම ය. ඒ අනුව හාවනාමය දියුණුව ද මන්ද්‍රාය යෝගියා මුළා වීමට ද හේතුවක් වන්නේ ය.

### iii. මනෝ ප්‍රාන්ති හා විද්‍රෝහනා උපක්ලේග

විද්‍රෝහනා දියුණුවන් සමගින්, ආලෝකය පහළ වීම, සිතේ ඉහල යැම, ගෙරය පාවෙන්නාක් මෙන් දැනීම, අරමුණු නො දැනී යාම, හිස් බව අරමුණු වීමාදිය මනෝ ප්‍රාන්ති හෙවත් සිතේ විපයීයාස ලෙස හඳුන්වා දිය හැකි ය. මුළා වීමට හේතු වශයෙන් විශුද්ධීමාගිය පෙන්වා දෙන්නේ දායවිධ විද්‍රෝහනා උපක්ලේගයන් ය.<sup>154</sup> එම ධම් උපක්ලේග

නම්න් හැඳින්වුව ද, වත්පූපම සුතුයේ දැක් වූ උපක්ලේගයන් මෙන් සිත කිහිපි කරන බම නො ව, විදිකිනා මාගියට බාධා පමුණුවන ධම්තාවයන් ය. මේ ද විදිකිනා දියුණුව තුළ ඇති වන ධම්තාවයන් ය. මේ ලක්ෂණ මාගිල්ලාහියෙකු තුළ ද පැවතිය හැකි ය. රීට පුරුෂාග නිමිති වශයෙන්, යම් ප්‍රමාණයකින් එම ධම්තා වැඩි ඒම, විය යුත්තක් ලෙස සැලකිය හැකි ය. මාගි-ලිල ලැබීම යනු, ඇඹුමක් කනපිට පෙරලන්නාක් මෙන්, අහඹු ලෙසින් හෝ ක්‍රියාකාරීකව සිදු වන්නාක් නො වන බව ඉහත සඳහන් විය. මාගිල්ල ලැබීම යනු, කෙලෙස් යටපත් කරගෙන ආ ගමන් ස්ථාවරන්ත්වයන්ට පැමිණෙන අවස්ථාවන් ලෙසින් ද සැලකිය හැකි ය.

එ අනුව එම ගති ලක්ෂණ ප්‍රාවිහාගයේදී ම පහළ වීම ස්වාහාවික ය. මූලික හැඳින්වීමේ ද පෙන්වා දුන් පරිදි, මූලින් ම කොළඹට පැමිණෙන මගියෙකුගේ ගමන මෙනි. තවද කදුමුදුනකට නගින පුද්ගලයෙකු මුදුනතට පැමිණීමට පෙර, පැඩි 4-5 ක් පහළ සිට ම කදු මුදුන දැකින්නාක් මෙන් ද වේ. මෙසේ යෝගියා ද නිෂ්චිතන්ට පැමිණීමට පෙර, පැමිණීයේ යැයි වැටහි යාමන් හෝ සිතා ගැනීමෙන් මුළාවට පැමිණේ.

#### iv. වියුනයේ මායාකාරී බව

මෙයින් අදහස් කෙරෙන්නේ සිතට දැනෙන ඒ ඒ තත්ත්වයන් සිතින් පිළිගෙන, ඒ අනුව සිතේ සකස් වීම යි. වියුනය තුළ එබඳ තත්ත්වයක් පවතී. මේ අනුව, සෝවාන් එලයට පැමිණීයේ යැයි සිතා ගත් පුද්ගලයා තුළ, රීට අනුරුද්‍ය විත්තන රටාවක් ඇති වෙයි. සකඟාගාමී තත්ත්වය, රීට උවිත ලෙසිනුත්, අනාගාමී තත්ත්වය, රීට අදාළ පරිදින්, අහීත්තවය සම්බන්ධව, රීට සරිලන පරිද්දේනුත්, සිතට භැගෙන්නටත්, රීට අනුව විත්තාවාරයන් පැවැතිමටත් සිත සකස් වේ. අතිතයේ මුළාවට පැමිණී තෙරවරුන් වසර සැට ගණන් මුළාව තුළ ම නිමැත්තව සිටියේ වියුනයේ පවත්නා මේ මායාකාරී තත්ත්වය නිසාවෙනි. මෝහය තුළ ගැලී පවත්නා සිත විශේෂයන් අසත්‍ය (ලෝ මායාව) පිළිගැනීමට කැමති වන තත්ත්වයක් පවතී. ඒ අනුව

සිතේ සැබැඳු තත්ත්වයට මතු වන්න අවකාශ නො දී සිත විසින් ම, තමන් නො ලද තත්ත්වයක් ලද ආකාරයෙන් ම තබා ගැනීමට සිත සූදනම් වෙයි. මේ නිසා යෝගියා මූලා වෙනවා පමණක් නො ව, ඒ ලෙසින් ම විත්තාවාරය පවත්වා ගෙන යැමට ද සමත් වෙයි. එසේ වන්නේ වියුනයේ පවත්තා මායාකාරී ස්වභාවය නිසාවෙනි.

#### v. සිවපිරිසිදු සිලය

මෙහි දී විශේෂයෙන් වතුපාරිගුද්ධි සිලය අදහස් කෙරේ. එනම්, ප්‍රාතිමේෂ සංවර්ධිලය, ඉන්දිය සංවර්ධිලය, ආත්වපාරිගුද්ධි සිලය හා ප්‍රත්‍යාසන්නිශ්චිත සිලය යන අධිකිල සික්ෂාවන් ය. මේ සිවපිරිසිදු සිලයෙන් යුත්ත තැනැත්තාගේ සිත බෙහෙවින් ප්‍රසන්න ය. ඒ ප්‍රසන්න සිතට ඉහත කි භාවනාමය නිමිති ලක්ෂණ පහළ වීමේදී, තම පිරිසිදු සිලය ද හේතුකොට ගෙන, තමන් මාගි-ඒලයකට පත් වී ඇතුයි ද, තමන්ට ධම්ය අවබෝධ වී යැයි ද සිතෙන්නට පුළුවන. එහිදී සිලය ද යම් ආකාරයකින් අනුබලයක් දක්වනු ඇත. මන්දපාල අයෙකු භාවනාමය දියුණුවක් නො ලබා ම, තමාගේ වතුපාරිගුද්ධි සිලය ම හේතු කොට ගෙන වූව ද මූලාවට පැමිණීමට හැකියාව තිබේ.

#### vi. මන්ද්‍රවුද්ධික භාවය

කරුණු තේරුම් නො ගැනීම භාවහා රටවෙත සූජ ස්වභාවය මන්ද්‍රවුද්ධිකභාවයේ ප්‍රධාන ලක්ෂණයන් ය. ආයිෂ මාගියේ ගමන් කිරීමට ප්‍රයුව අතිවායීයෙන් ම තිබිය යුතු ය. මහණෙනි, මගේ මේ ධම්ය ප්‍රයුවන්තයින්ට විනා දුෂ්පායුයින්ට නො වේ යැයි දේශිත ය. එසේ ම ධම්ය ගැඹුරු ය, දැකීම භා අවබෝධ කිරීම අපහසු ය.<sup>155</sup> එසේ වූ ධම් මාගියේ ගමන් කිරීමට ප්‍රයුව හිත අයට අපහසු ය. කියා දෙන කරුණු වැරදි ලෙස තේරුම් ගෙන වැරදි මගක් අනුගමනය කිරීමට ද පුළුවන. එබදු කෙනෙකු භාවනාවේ යෙදුණ් ද බොහෝ දුරට ගුරුවරයා කියා දෙන පරිදේන් ම කටයුතු නො කරනු ඇත. එසේ නොමග ගොස්, කිසියම් සූජ භාවනා අරමුණක් තුළින් පවා වහා අධිමානයට පැමිණීමේ හැකියාව තිබේ. එසේ ම ඒ අයට කොතොක්

කරුණු පහද දුන්න ද, කරුණු තෝරුම් නො ගෙන, තම මතයේ ම දැඩිව එල්ල ගෙන මූලාවෙන් නො මිදෙන්නේ ද දුෂ්පායු හාවය නිසා ම ය. මේ මූලා වීම සම්බන්ධ අභ්‍යන්තරික හේතුන් ය.

## බාහිර හේතු

### i. මාගිය පිළිබඳ පැහැදිලි දැනුමක් නොතිබේම

ඉහත කරුණු රසකට ම පොදුවේ බලපාන හේතුවක් හැරියට මෙම කරුණ පෙන්වා දිය හැකි ය. යෝගියා තුළ හාවනාව වැඩින විට, යම් යම් නිමිති ලක්ෂණ පහළ වන බව, ඒ ලක්ෂණ මාගි-එල ලක්ෂණයන්ට සමාන බව, මිනු මුලින් දැන නො සිටීමට පුළුවන. විශේෂයෙන් මග්ගාමග්ගකුණදස්සනය මෙහිදී වැශයෙන් වේ. දිටියි විසුද්ධිය හා කංඛාවිතරණ විසුද්ධියෙන් ද පසුව, පස්වෙනි තැනට මේ විසුද්ධිය පැමිණීම විමසුමට කරුණකි. ඉහත විසුද්ධියෙන් නාම-රුප පිළිබඳ වවත්පානයට හා හේතුවාවබේදයට පැමිණීයෙකුට මාගිය පිළිබඳව සැක කිරීමට හේතුවක් නොමැති අතර, අමුත්‍යවෙන් මාගිය තෝරා ගැනීමට අවශ්‍යතාවයක් ද නොමැත.

මෙවන් අවස්ථාවක දී පස්වන තැනට මේ විසුද්ධිය පැමිණීමටන් හේතුවක් තිබිය යුතු සි. සහ්ත විශුද්ධියම් අනුව, මේ ස්ථීර වශයෙන් මූලාවට පැමිණෙන අවස්ථාවකි. මූලාවට නො පැමිණීම හෝ පැමිණී මූලාවන් මිදීම සිදු වන්නේ මේ ක්‍රියාස්ථානයෙනි. මෙය දැන සිටිය යුතු කරුණකි. එය දැන නො සිටීමෙන් මූලාවට පැමිණෙන්නේ ය. විද්‍යානාව දියුණු වන විට ආලේකාදී දැක්විය විද්‍යානා උපක්ලේශ පැමිණෙන බවත්, පැමිණිය යුතු බවත්, එහිදී එම නිමිති හේතුකොට ගෙන අධිගමයට පැමිණිය සි මූලා නො වේ, එම අරමුණු ද අනිත්‍ය වශයෙන් මෙහෙහි කළ යුතු<sup>156</sup> බවත්, පූවියෙන් දැන සිටිය යුතු වෙයි. එසේ දැන සිටියේ නම්, බොහෝ දුරට මේ මූලාවට පැමිණීමට ඇති මං ඇහිරි යන්නේ ය. දැන නො සිටියහාන් මූලාවට පැමිණෙන්නේ ම ය. එසේ දැන සිටීම මාගිය පිළිබඳ මනා දැනුම වේ.

## ii. ධ්‍යාන හා මාගි-ඩැලයන්ට නො පැමිණීම

යෝගියා සත්‍ය වශයෙන් ම ධ්‍යාන හා මාගි-ඩැලයන්ට පැමිණියේ නම්, ඒ සම්බන්ධ ව මූලා වීමකට නො පැමිණෙන්නේ ය. මේ අනුව ධ්‍යාන හා මාගි-ඩැලයන්ට නො පැමිණීම ද, යෝගියා මූලා වීමට බාහිර වශයෙන් තවත් හේතුවක් වන්නේ ය.

## iii. ගුරුවරුන් යෝගීන් නොමග යැවීම

මූලාවට හෙවත් අධිමානයට පැමිණි හාවනා ගුරුවරු ද සිටිති. මැත කාලීන ඇතැම් ගුරුවරුන්ගෙන් යෝගීන්හට පිළිවෙළකට, තිවැරදි හා පැහැදිලි ලෙස කමටහන් ලැබේ ද යන්න පවා සැක සහිත ය. එසේ ම උත්ත්වහන්සේලා ලද කිසියම් අත්දැකීමක් අනුව මූලාවට පැමිණියේ නම්, ඒ අත්දැකීම ලද යෝගාවවරයා ද තමන් සේ ම මාගි-ඩැලයකට පැමිණියේ යැයි තිශ්වය කොට, ඒ බව ප්‍රකාශ කරති. කිසියම් අත්දැකීමක් ද ඇති යෝගාවවරයා, ධම්මාතිය නො දන්නාකම ද හේතු කොට ගෙන එවන් අවස්ථාවලදී මූලාවට පැමිණෙන්නේ ය. මේ අතර ඇතැම් ගුරුවරුන් තමන් මූලා වීමකට හෙවත් අධිමානයට නො පැමිණු ම, යෝගාවවරයින්හට මාගි-ඩැල පිළිබඳ සහතික කිරීම ලබා දෙන අවස්ථා ද වෙයි. මේ අන්දමින් ගුරුවරුන් නොමග යැවීම නිසා ද යෝගාවවරයින් මූලාවට පත් වන අවස්ථා දක්නට ලැබේ.

## iv. බහුගුත්‍යභාවය

බහුගුත්‍යභාවයෙන් පිරි ඇතැමෙක් ඒ හේතුවෙන් ම අධිමානයට පැමිණෙන බව, අධිමාන සූත්‍රය තුළින් දිස් විය. තේමන් කාලයේ ද මෙවැන්නන් කියන හා උග්‍රයන ලද ප්‍රකාශන තුළින් ඒ බැවි හෙළි වේ. ඇතැමෙක් ‘සෞතාපන්න’ යන්නට ‘සවන්පත්’ යන අරීය ගෙන, ධම්ය කණ වැරීම් මාත්‍රයෙන් ම සේවාන් වන්නේ යැයි ද, ඒ සඳහා හාවනාව අවශ්‍ය නැති බව ද පෙන්වා දෙනි.<sup>157</sup> අයෙක් සේවාන් වීම සුළු දෙයක් ලෙස ද කථා කරති. ඔවුන්ට හාවනාමය වශයෙන් කිසිදු අත්දැකීමකුද නැති විය හැකි ය. එහෙත් එසේ පවසනුයේ

බහුග්‍රීතභාවය ම ප්‍රමාණ කොට ගෙන බැවි පෙනේ. මේ ද බාහිර වශයෙන් මූලාවට පැමිණෙන අවස්ථාවකි.

#### v. ප්‍රස්ථ කම් හෙවත් පෙර පුරුදුතාවයන්

අධිමානයට පැමිණී යෝගියෙක් එයින් අත්මිදීමක් නැති ව, මූලාව තුළ සිට ම මිය ගියේ නම්, මහු රී ලග ආත්මයේ දී මනුෂ්‍යාත්මයක් ලැබේ භාවනා කරන්න ගත් විටෙක දී, කම්-විපාක වශයෙන් භාවනාවේ දියුණුවත් සමග ම වහා මූලාවට පැමිණීමේ ප්‍රවණතාවක් ඇතැයි සිතිය හැකි ය. සුනඩ ව්‍ය පුරන්නා සුනඩයෙකු ව උපදින බවත්, ගොවුත පුරන්නා ගවයෙකු ව උපදින බවත්, මජ්කිම නිකායේ කුක්කරවතිය සුතුයෙහි<sup>158</sup> සඳහන් ව ඇත. මේ කම් සිද්ධාන්තය අනුව, මූලා තුවනු නැවත නැවතත් මූලා වේ යැයි සිතිය හැකි ය. මෙසේ කම් විපාක ද පුරෝගාත ප්‍රතිය කොට ගෙන, බාහිර හේතුවක් වශයෙන් යෝගින් මූලාවට පැමිණීය හැකි යයි සිතිය හැකි වේ.

#### vi. මාගි-ඩිල භා අධිගමලාභීන් පිළිබඳ සැබැඳු තතු නො දැනීම

මාගි-ඩිල භා මාගිඩලලාභීන් පිළිබඳ සැබැඳු තතු නො දැනීම ද මූලාවීම භා සම්බන්ධ තදසන්න තවත් එක් බාහිර කරුණක් වශයෙන් පෙන්වා දිය හැකි ය. සැබැවින් ම මාගි-ඩිලයකට පැමිණීයේ නම්, මහු තුළ එ පිළිබඳ සැකයක් නැති බව විහෘෂිය කරාව තුළින් ඉහත දී දුටුවෙමු. ”සෞඛි

අගත්ලනිඩ්බාණපහිනකිලෙසාවසිටියකිලෙසපවිච්චෙනෙන්ව සකස්දාත සෞඛනස්සේ අරියගුණපටිවෙදේ නික්කඩිබා”<sup>159</sup> යනුවෙති. මාගි-ඩිල භා මාගිඩලලාභීන් තුළ එබදු තත්ත්ත්‍යක් පවතින බව දන්නේ නම්, යෝගාවචරයා මූලා නො වනු ඇත.

තව ද මාගි-ඩිලලාභීයක් තමන් ලද මාගි-ඩිල පිළිබඳව කිසිවෙකුටත් හැගවන්නේ ද නැත. එසේ හැගවීමේ උච්චමනාවක් ද නැත. එහි ආදිනව දකි. (අැයවීමෙන් විවේකයට බාධා වන බව යි) තමාට උච්චමනා විටෙක ගත හැකි මහා ධන නිධානයක් දුටුවෙකු එය අන්

කිසිවෙකුටත් නො කියන්නාක් මෙන්, ආයේශීයන් තමන් පැමිණ සිටින ලෝකේත්තර ගුණ විශේෂයන් කිසිවෙකුටත් නො කියන බවත්, එය ආයේශීයන්ගේ ස්වභාවයක් බවත් පෙන්වා දෙන රේරුකානේ හිමියෝ උපස්ථන් හිසූවක විසින්, තමන් අවම වශයෙන් ‘ගුන්තාගාරයෙහි සිත් අලවා වාසය කරන බවටත් නො කිය යුතු බව’ විනය නීතිය බව “උපස්ථන්නෙන හික්බුනා උත්තරිමනුස්ස ධම්මා න උල්ලපිතබවෙ, අන්තම්සො සුක්ද්දාර අහිරමාම්ති” සි<sup>160</sup> සතිපටියාන භාවනා ක්‍රමය තුළ පෙන්වා දෙනි.

එහෙත් තමාගෙන් කමටහන් ලබා ගන්නා වූ යෝගාවච්චින්ගේ ගුහසිද්ධිය සලකා, තමන් ලබා ඇති ආයේශාවය හෙළි කළ හැකි බව, ආනන්ද මෙමත්‍ය මහා නා හිමියෝ ‘ආනාපානසති භාවනාව’ කෘතිය තුළ සඳහන් කරති.

රහත්හු අනාගාමීහු සක්සදීමීහු සේවාන්හු මම මෙවන් අධිගමයක් ලබා ඇත්තෙක්ම් සි අනුන්ට අගවත් ද ? නැතු. එහෙත් විමසන්නා විද්‍යුත් වැඩිමෙහි ලැදියාව ඇති කෙනකු බව දැන ගත්තොත්, ඔහු කෙරෙහි කරුණාවෙන් මහුට උපදෙස් දෙනු පිණිස තමන් ලබා ඇති ආයේශී තත්ත්වය හෙළි කෙරෙත්.<sup>161</sup> යනුවෙති.

අංගුත්තර නිකායේ අවියාන පාලියෙහි සේවාන් පුද්ගලයෙකුගේ ප්‍රධාන ලක්ෂණ කිහිපයක් සඳහන් ව ඇතු. සේවාන් පුද්ගලයා කිසිදු සංස්කාර ධමියක් නිත්‍ය, සුබ, ආත්ම වශයෙන් නො ගන්නා බවත්, පක්ෂ්ව ආනන්තයේ කමියන්ගෙන් භා මිශ්‍යාද්‍ය්‍රියෙන් තොර බවත් ය.<sup>162</sup> ආයේශී ඩුමියට පැමිණි පුද්ගලයා පක්ෂ්ව උපාදනස්කන්ධයන්ගේ සම්මුද්‍යයන්, අස්තංගමයන්, ආස්වාදයන්, ආදිත්වයන්, තිශ්‍රුතණයන් තත්ත්වයේ දකින අතර, සිවු අපායනි නොවැවෙන ස්වභාව ඇති නියත වූ සම්බේදිය පිහිට කොට ඇති බව ද, ඔහු පරිවිච්චමුප්පාද ධමිය අවබෝධ කොට ඇති බව ද, සංයුත්ත නිකායේ සේවාන්ත්ති සුතුය<sup>163</sup> භා අරිය සාචක සුතුය<sup>164</sup> තුළ සඳහන් ව ඇතු. තවද හෙතෙම් ත්‍රිවිධ රත්තය කෙරෙහි අවල ගුද්ධාවෙන් යුතු වන අතර, ආයේශාන්ත ශිලයෙන් ද යුතු වෙයි.

මහු අපායගාමී කෙලෙස් භා ර්මියා, මාත්සයේය ද ප්‍රතිණ කල් වෙයි.<sup>165</sup> මාගී-ඒල භා මාගීඒලලාභීන් පිළිබඳ මේ තතු නොදැන සිටීම ද

මුළා බවට පත් වීමේ තවත් ප්‍රබල කාරණයක් ලෙස පෙන්වා දිය හැකිය. මේ කරුණුවලට අමතර ව යෝගීන් වෙසෙන සමාජ පසුතලයන් දා, මෙම අධිමානයට පත් වීමට හේතු කාරණා වන බව පෙන්වා දිය හැකිය. මෙය පවුල හා කණ්ඩායම් වශයෙන් අංශ දෙකකින් විග්‍රහ කළ හැකිවේ. පවුල වශයෙන් ගත් විට එක පවුලක දරුවන් වැඩිහිටියන් ව පවුල් වශයෙන් වෙන් වූ විට, ඇතුමුන් තුළ මුවුන් අතරත ද තරගකාරීන්වයක් ඇති වෙයි. එක්කෙනොකුට එක්කෙනොක් උසස් වීමට උත්සාහ ගනිති. මෙහිදී ආගම දෙසට නැඹුරු වූ කෙනොකු වෙයි නම්, ඔහු හෝ ඇය ආර්ථික හා සාමාජික වශයෙන් උසස් තැනැකට නො පැමිණ සිටි නම්, ආගම තුළින් හෝ උසස් වීමට බලයි. මෙවැනි පුද්ගලයන් හාවනාමය කටයුත්තකට නැඹුරු වූ විටෙකදී තමා ධම්යෙන් උසස් ප්‍රතිඵ්ලි නෙලා ගෙන සිටින්නෙම්යි හගවම්න් හාවනාමය වශයෙන් සුළු අත්දැකීමක් මත පවා අධිමානයට පැමිණීමේ හැකියාව ඇත.

කණ්ඩායම් වශයෙන් ගත් විට, වැඩි වශයෙන් උපාසිකා කණ්ඩායම් දක්නට ලැබේ. ඔවුන්ගෙන් යම් කෙනොකු මුළාවට පැමිණ, අධිගමලාභී බව ප්‍රකාශ කළේ නම්, අනෙක් අය එය අඩුවක් ලෙස සලකා ගැනීමෙන්, සුළු අත්දැකීමක් මත තම තමන් ද මාති-එළයන්ට පැමිණී ලෙස තරගකාරී අන්දමින් සිතති. මෙසේ සමාජමය අඩුපාඩු සපුරා ගැනීමේ අහිලාපයෙන් අධිමානයට පැමිණෙන්නාහු ද සිටිති. මේ සියලු ම හේතුන් ඒකඟෙතුක ව නො ව එකිනෙක සම්බන්ධ ව පවතින බව පෙනේ.

#### 4 පරිච්ඡේදය

##### අධිමානයෙන් මිදීම හා නිවීම

මග්ගාමග්ගකුණදස්සන විසුද්ධියට පැමිණී මෙන් අධිමානයෙන් මිදීම සිදු වේ. සප්ත විශුද්ධි පිළිවෙළින් මේ පස්වැනි විශුද්ධිය සි. ඉදිරි පටිපදකුණදස්සන විසුද්ධියෙන් හා කුණදස්සන විසුද්ධියෙන් නිවීම සිදු වේ. මග්ගාමග්ගකුණදස්සන විසුද්ධිය විස්තර

කරන සිංහල විශුද්ධීමාගිය, මූලික වශයෙන් මෙම විශුද්ධීය හඳුන්වා දෙන්නේ මෙසේ ය.

“මහාසාදී දැඟ උපක්ලේශයන්ගෙන් මිදුණු මේ විද්‍යීනා ප්‍රයුව ආයේ මාගියට ප්‍රාථිභාග මාගිය සි ද, මේ මහාසාදී උපක්ලේශ ආයේ මාගිය සි ගැනීම අමාගිය සි ද, මෙසේ මාගිය ද, අමාගිය ද පිරිසිද දැන සිටි නුවනු මාගියා මාගියාන්දිනි විශුද්ධී නම්” යනුවෙති. දාෂ්ටි විශුද්ධීය හා කාංක්ෂාවිතරණ විශුද්ධීන් සම්පාදනය කරගත් පසු, ක්‍රමය නො වරදවා ඉදිරියට විද්‍යීනා කරගෙන හියහොත්, විද්‍යීනා යුතාය මෝරන කළුහි යෝගාවවරයාහට පෙර කිසි කළෙක තුපුවූ පුද්‍රම ආලෝකයක් සමහර විට දක්නට ලැබේ.

එසේ ම කිසි කළෙක සන්තානයෙහි ඇති නො වූ, අතිප්‍රේක්ෂිත ප්‍රිති ආදි පුදුම ධළු, ඔහුගේ සන්තානයෙහි පහළ වේ. නුවනු ඇති නො ව්‍යවහාර් ඒ අවස්ථාවේදී යෝගාවවරයා “මම ලෝකෝත්තර ධළු ලැබුවෙම්” සි සමහර විට රවවෙන්නේ ය. රවවුන්හොත් ඔහුට ලෝකෝත්තර මාගියට පැමිණෙන්නට නො ලැබෙන්නේ ය. එසේ නො රවවීම සඳහා ඇති කර ගත යුතු වූ මාගිය මේ ය, අමාගිය මේ යයි දැන ගන්නා වූ යුතාය “මාගිමාගියාන්දින විශුද්ධීය” නම් වන බව පැහැදිලි කර දෙන රේරුකානේ හිමියෝ, මෙහි මාගිය සි කියනු ලබනුයේ තිවැරදි හාවනා ක්‍රමයත්, යුත්දින විශුද්ධීය නම් වූ ලෝකෝත්තර මාගියටත් යැයි ද, අමාගිය සි කියනු ලබනුයේ වැරදි හාවනා ක්‍රමයට හා අධිමාන වස්තුන්ට බවත්, මාගියට එළයට නො පැමිණ පැමිණීයෙම් ය යන වැරදි හැඟීමට හේතු වන ආලෝකාදීඛු අධිමාන වස්තුන් බවත්, මේ මාගිමාගි දෙක පිරිසිද දැන ගන්නා යුතාය, අමාගියට මාගිය ය කියා ඇති වන සම්මෝහයෙන් ද, උපක්ලේශයන්ගෙන් ඇති වන ලෝහයෙන් ද, යෝගාවවරයා පිරිසිදු කරන බැවින් මාගිමාගියන දැකින විශුද්ධීය<sup>2</sup> සි කියනු ලබන බව ද ‘විද්‍යීනා හාවනා ක්‍රමය’ කුළ වැඩි දුරටත් පෙන්වා දෙති.

මේ හැඳින්වීම්වලට අනුව යෝගියා මග්ගාමග්ගකුණදස්සන විසුද්ධීයට පැමිණීමට, මුළාවට හෝ මුළාවට පත් වන තත්ත්වයට පැමිණ සිටිය යුතු වෙයි. දිවයි විසුද්ධී හා කඩ්බාවිතරණ විසුද්ධීන් තුළදී ද මුළා විය හැකි බව පෙන්වා දෙන්න යෝදුණි. එහිදී සිදු වන්නේ

ප්‍රත්‍යක්ෂයට වඩා නො දන්නාකම තිසා ම මුලා වීමකි. මෙහිදී ඒ තත්ත්වය වෙනස් වන්නේ නො දන්නාකමට ද වඩා අත්දැකීම ම ප්‍රබල ලෙස බලපෑමෙන් සැබේත් ම මුලා විය යුතු තත්ත්වයකට පැමිණීමෙන් අධිමානයට පැමිණීම සි. මගාමගේකුණදස්සන විසුද්ධිය මේ (පස්වෙනි) තැනට පැමිණීයේ ද ඒ හේතුවෙන් ම බව සැලකිය තැකි ය. මේ විසුද්ධිය තුළින් මග හා නොමග වෙන් කොට හඳුනා ගැනීමට සිදුවන්නේත්, එය යුතායක බවට පත් වන්නේත් මුලා වීමේ ස්ථීර හාවය තිස සි. මේ විසුද්ධිය පිළිබඳ කරුණු වීමසිමේදී ඒ බව වඩාත් ප්‍රකට වේ.

මේ අවස්ථාව වන විට යෝගියා දිවියි විසුද්ධිය හා කඩ්බාවිතරණ විසුද්ධිය තුළින් කදත පරිකද්ධුවට පැමිණ ඇතේ. මගාමගේකුණදස්සන විසුද්ධිය පිළිස තුවන් පරිකද්ධුවන් දෙකක් සම්පූර්ණ කළ යුතු වෙයි. එනම්, තීරණ පරිකද්ධු හා පහාන පරිකද්ධු යන ලොකික පරියුවන් ය. තීරණපරියු යනු, සියලු සංස්කාර ධම්යන්ගේ සාධාරණ පොදු ලක්ෂණය වන අනිත්‍ය, දුෂ්ච, අනාත්ම යන ත්‍රිලක්ෂණ අරමුණු කොට ගත් විදිනා ප්‍රයුව සි. තෙතුම්ක ධම්යන් කෙරෙහි ම තිත්‍ය සංයුද්ධිය දුරු කිරීම වශයෙන් (කෙලෙස් ප්‍රහාණය කිරීමට සමන් වන පරිදි) පවත්නා ප්‍රයුව ප්‍රහාණපරියු නම්.<sup>3</sup>

අනිත්‍යය, දුෂ්චය, අනාත්මය යන මේ ව්‍යවහාර අසා පුරුදු බැවින් අනිත්‍යයදී ලක්ෂණතුය නොගැනීමුරු දෙයක් සේ යෝගාවවරයාට වැටහිමට පුළුවන්. එහෙත් එය නොගැනීමුරු දෙයක් නො ව ගැනීමුරු දෙයකි. ජීවත් වන සත්ත්වයින් කවරදක තමුත් මැරෙන බවත්, අනාය වස්තුන් ද එසේ ම කවද හෝ විනාශ වන බවත් සැම දෙනා ම දනිති. කා හටත් ඇති ඒ අනිත්‍යතා දැකීනය විදිනා හාවනාවට ප්‍රමාණවත් නො වේ. එහෙයින් ඒ දැනුම මාගිල්ලයනට පැමිණීමට ප්‍රමාණවත් නො වන්නේ ය. මාගි-ලල ප්‍රතිලාභය පිළිස යෝගාවවරයෙකු විසින් දැන ගත යුතු, සොයා ගත යුතු, හාවනා කළ යුතු අනිත්‍ය ලක්ෂණය, එයට වඩා බොහෝ සියුම් වූ ද, ගැනීමුරු වූ ද දෙයකි. සාගින්න, පිපාසය, ලෙඩ්, රෝගාධිය දුක් බව සැම දෙනා ම දනිති. දුක පිළිබඳ ඒ දැනීම ද විදිනාවට ප්‍රමාණ වන්නේ නො වේ. විදිනා කරන යෝගාවවරයා විසින් සොයා ගත යුතු සංස්කාරයන්ගේ දුෂ්ච තත්ත්වය එයට වඩා සියුම් වූ ද, ගැනීමුරු වූ ද දෙයකි. සංස්කාරයන්ගේ අනිත්‍යයදී ලක්ෂණතුය පහසුවෙන් නො පෙනෙන දෙයක්, ගැනීමුරු දෙයක් වී

තිබෙන්නේ එය සමුහ, සංස්ථාන හා සන්තති යන ප්‍රයුජ්‌තීතින්ගෙන් වැසි තිබෙන බැවිනි. අනිත්‍යාදී ලක්ෂණතුය තුවනට හසු කර ගත හැකි වන්නේ, අවබෝධ කර ගත හැකි වන්නේ, සමුහාදී ප්‍රයුජ්‌ති තුන තුවණීන් බිඳ පියා ගුද්ධ පරමාර්ථය සොයා ගත් කළේ ය. එය නො සොයා ප්‍රයුජ්‌ති විෂයෙහි සොවීමෙන් අනිත්‍යාදී ලක්ෂණ තුය නො දත් හැකි ය.

පයිවි-ආපෝ-තේපෝ-වායෝ යන ධාතු කොටස් සතර එක් වීමෙන් ඉතා කුඩා දෙයක් සැදේ. එයට රුපකලාප යැයි කියනු ලැබේ. එය ඇසට පෙනෙන්නේ ද නො වේ. ඒ රුප කලාපය ලෝකයා විසින් ඉතා කුඩා දෙය සැටියට සලකන පරමාණුවට ද වඩා ඉතා කුඩා ය. එක් පරමාණුවක රුප කලාප බොහෝ ගණනක් ඇත. පරමාණුව සම්බන්ධ ව ස්වාස්තිවාදීන් හෙවත් වෙළඳාමිකයින්ගේ අදහස් පිළිබඳ ව ජපන් ජාතික යමාකම් සෝගෙන් පබිතුමා දක්වා ඇති අදහස්, පොල්වන්නේ බුද්ධියෙක් හිමියන් ‘පේරවාද බොද්ධ දෑනිය’ කානිය තුළ විශ්‍රායට ලක් කර ඇත. ඒ අනුව ස්වාස්තිවාදීන් පරමාණුව ගැන හොඳින් දැන සිටියෝ ය. “එය (මැදින්) විදින්නට නො හැකි ය, එය ඉවත දැමීම හෝ එයට යම් තුඩිකින් ඇතිම කළ නො හැකි ය, එය කිසි තැනක තැන්පත් කරන්නට හෝ පාගන්ට. හෝ අල්වාගන්ට හෝ (කාන්දම් බලය වැනි දෙයකින්) ඇද ගන්ට හෝ නො හැකිය, එය දික් නො වේ. උස් නො වේ, පහත් නො වේ (එයට සටහනක් නැත) එය බෙදිය නො හැකි ය. ඇසින් දැකිය නො හැකිය, ස්පර්ඥ කළ නො හැකිය” සි අහිඛුමහාචාර්යාවහි කියන බව ‘යමාකම්’ පබිතුමා කියයි.

තවද මූහු පරමාණුව අනිසුක්ෂීම බැවින් ඉන්දියගේවර නො වේ යයි ද, අඩු ගණනේ පරමාණු සතක් එක් වූ විට ඉන්දියගේවර වේ යයි ද කියත්, පරමාණු සතක් එක් වූ විට අණුවක් සැදේ. ඒ පරමාණු සත පිහිටන ආකාරය නම්: එකක් මැද ද සිවුදිඟාවන්හි සතරක් ද, උසින් එකක් ද, යටින් එකක් ද යන පිළිවෙළිනි. වර්තමානික විද්‍යාඥයන්ගේ පරමාණු නිගමනය හා මේ නිගමනය ඉතා ලං ව යන බවත්; බටහිර විද්‍යාඥයන් කියන්නේ මේ අවටින් පිහිටි පරමාණු, මැද තිබෙන පරමාණුව වට්ටී නිරන්තරයෙන් කරකැවෙමින් පවත්නා බවත් ය.<sup>5</sup> රුප කලාපයක් ලෙස සැලකෙන්නේ මේ එක් අණුවක් විය හැකි ය. එහෙත් අහිඛුම කුමය අනුව එක් රුපකලාපයක පරමාණු රාජියක් ඇත.

එසේ බලන කළේහි එක් රුපකළාපයක් එක් අණුවකට ද වඩා ඉතා කුඩාය. ඉතා කුඩා බැවින් ඇසට නො පෙනෙන, ඒ රුප කළාප සමුහයක් එක් වූ කළේහි මහත් වූ එක් දෙයක් සේ ඇසට පෙනෙන්නේය. පස්-ගල්-දිය, යකඩ-තඩ-රන්-රිදී, ගස්-ලි-කොල පොතු-මල්-ගෙච්, මස්-ලේ-නහර-ඇටය යනාදි වශයෙන් නම් කරනුයේ රුප කළාප සමුහයන්ගේ ඒ පෙනෙන ආකාරවලට ය. මහත් මහත් දේ සැටියට පෙනෙන සැලකෙන ඒ ඒ දෙයහි ඇත්ත වශයෙන් ඇත්තේ රුප කළාප පමණකි. පස්, ගල් ආදිය රුප කළාප සමුහය නිසා පෙනෙන ආකාරයෙන් පමණකි. ඒ පෙනෙන ආකාරයන් පරමාර්ථ සත්‍ය වශයෙන් ඇති දේ නො වන බැවින් ඒවාට 'සමුහ ප්‍රයුජ්ජිති' ය යි කියනු ලැබේ.<sup>6</sup> රුප කළාප එක් වූ තන්හි සතරස බව, පැතැලි බව, සිහින් බව, බර බව, උස් බව, මිටි බව ආදි සටහන් ද පෙනෙන්නේය. ඒ සටහන් පෙනෙන තැන්වල ද රුප කළාප හැර සත්‍ය වශයෙන් අන් කිසිවක් නැත. සත්‍ය වශයෙන් නැති ව ඇති සේ ඇසට පෙනෙන, සිතට වැටහෙන ඒ සටහන 'සංස්ථාන ප්‍රයුජ්ජිති'ය.

දෙවියා ය-මිනිසා ය, ලමයා ය- මහල්ලා ය, ස්ත්‍රීය ය-පුරුෂයා ය, නිස ය- අතය- පය ය, බල්ලා ය-බලලා ය, ගස ය-වැල ය, ගෙච් ය-කොල ය, යනාදි නම්වලින් කියුවෙන සියල්ල ම සංස්ථාන ප්‍රයුජ්ජිතු ය. එම

රුප සටහන්, පුද්ගලයාට රුප කලාප සැරියට නො පෙනී, මිනිසකු-ගැහැනියක සැරියටත්, ගසක්-ගෙවියක් සැරියටත්, පුවුවක්-මේසයක් සැරියටත්, පිගානක්-කෝජ්පයක් සැරියටත් පෙනෙන්නේ, ඒ ඒ සම්භායට අයත් පරමාර්ථ රුප කලාප රාජීය සංස්ථාන ප්‍රජාජ්තියෙන් වසා ගෙන සිටින බැවිනි.<sup>7</sup> පරමාර්ථය දක්නට සංස්ථාන ප්‍රජාජ්තිය බිඳ හෙලිය යුතු ය.

### i. රුපකලාප හා පරමාණුවාදය:

සම්භාය හා සංස්ථාන ප්‍රජාජ්තින්ගේ වශයෙන් එක් එක් වස්තුන් භැවියට සලකන රුප කලාප සම්භායන් දින, සති, මාස, වර්ෂ ගණන් පවත්නා සැරියට ලෝකයා සලකන තමුන් රුප කලාපයකට ඇත්තේ ඉතා කෙටි ආයුෂ කාලයකි. පරමාණුව තුළ තිබිය යුතු යැයි ගණන් බලා දැන ගත් තවත් අංගුවක් පිළිබඳ විස්තරයක්, ව්‍යු 1935 දී හිඛේක යුතාවා තම් ජපන් ජාතික විද්‍යායූයෙකු විසින් පළාතොට ඇති බව, සේන්ටිටගෙදර ක්‍රූණසිහ හිමියේ ස්වකිය 'ලෝකය' තැමැති කානියෙහි දක්වති. ව්‍යු 1948 දී එම අංගුව ඇත්තට ම සෞයා ගැනීමෙන් ඒ අනාගත වාක්‍යය අවුරුදු දහ තුනකට පසු සත්‍ය වූ බවත් සඳහන් කරති. දැන් එම අංගුවට 'පෙමෙමසෞන්' හෙවත් 'පෞයන්' යන නම දී තිබේ. මෙය ඉතා ම අල්පායුජ්ක අංගුවකි. පවතින්නේ තත්පරය කෝරී දෙධනස් පන්සියයකට බෙදා විට, එයින් එක් කොටසක් තරම් වූ ස්වල්ප කාලයක් බවත් පෙන්වා දෙනි.

ඒ සුළු කාලය පැවතීමෙන් පසු පෞයන් අංගුව බිඳී ගොස් 'මුමන්' අංගුවකට හා තියුවරිනොශ් අංගුවකට ද පරිවත්තිය වෙයි. මුමන් අංගුව පවතින්නේ ද පෞයන් අංගුව මෙන් ම ඉතාමත් අල්ප කාලයකි. පරමාණුව තුළ තිබෙන සියයකට අධික අංගුවලින් සමඟක් ස්ථාවර ය. සමඟරක් මුමන් සහ පෞයන් අංගු මෙන් ඉතා සුළු කලායක් පමණක් පවතී. ස්ථාවර වූ හෝ තාවකාලික වූ හෝ මේ එක අංගුවක් වත් මූලික අංගුවක් වශයෙන් ගැනීමට වත්මාන විද්‍යායූයේ කැමති නො වෙති<sup>8</sup> සි ද එහි දැක්වේ. මේ අනුව ලෝකයෙහි ඇති කිනම් වස්තුවෙක වුවත්, එහි අද තිබෙන රුප කලාපවලින් එකකුදු හෙට වන තෙක් ඉතිරි නො වේ.

හෙට ඒ වස්තුවෙහි ඇත්තේ අද නො තිබූ, හෙට අලුතින් පහළ

වූ රුප කලාපයෝ ය. අනෙක් ද වන විට ඒ රුප කලාපයන්ගෙන් එකකුදු තැත. එදට ඇත්තේ එද ම පහළ වූ අලුත් ම රුප කලාපයෝ ය. සැම රුප කලාපයක් ම ඇසිපිය හෙළන කාලයටත් වඩා කෙටි කාලයකදී ඉපිද නිරුද්ධ වන තමුත්, නිරුද්ධ වීමට මත්තෙන් තමන් වැනි තවත් කලාප එකක් හෝ වැඩි ගණනක් ඇති කොට ම නිරුද්ධ වන බැවින්, කොතෙක් රුප කලාප නිරුද්ධ වුවත් වස්තුවේ අඩුවක් නො පෙනේ. පෙනෙන්නේ එක්ව ම පවත්නා ලෙස ය. රුප කලාපයන්ගේ අතරක් නො පෙනෙන සේ වේගයෙන් බිඳී අහිනව කලාපයන් හටගන්නා ස්වභාවයට “සන්තති ප්‍රයුජ්තිය” යි කියනු ලැබේ. විද්‍යාත්මක වශයෙන් මූලික සහ පයෙන් අංශ වශයෙන් පෙන්වා දෙන්නේ මේ තත්ත්වය විය හැකි යි. පරමාර්ථ රුප කලාපයන් සෞයා ගත හැකි වන්නේ සුමුහය ම එකක් සේ පෙනෙන, සන්තතියෙන් වැඩි පවත්නා දේ, තුළුණින් සන්තති ප්‍රයුජ්තිය බිඳී පියා බැලීමෙනි. මේ සන්තති ප්‍රයුජ්තිය විශේෂයෙන් ම අනිත්‍ය ලක්ෂණය වසන්නෙකි.<sup>10</sup>

අනිත්‍ය ලක්ෂණය මැනවින් තේරුම් ගත හැකි වනුයේ උපන් සංස්කාරයන් නො පවත්නේ, වහා බිඳී යන්නේ, අනිත්‍ය වන්නේ කවර හේතුවක් නිසා දී? සංස්කාරයන්ගේ ආයුෂය මෙපමණ කෙටි තම්, අප ඉදිරියෙහි පෙනෙන නා නා විධ වූ මේ වස්තුන් බොහෝ කළේ නො තැසි පවතිනු පෙනෙනුයේ කවර හේතුවකින් දී? යන මේ ප්‍රශ්න දෙක විසඳු ගත් කළේහි ය. දරු රුප කලාප උපදාවා රුපයෝ නිරුද්ධ වෙති යි නමුත්, සැම කළේහි ම එය එසේ ම නො වේ. පරම්පරා ගණනක් ගත වීමෙන් දුබල වූ රුප කලාපයෝ ද, දරු රුප ඉපැදිවීමට වුවමනා ප්‍රත්‍යායන් නො ලැබූ රුප කලාපයෝ ද, විරුද්ධ ප්‍රත්‍යායයන්ගේ ස්පර්ශය ලත් රුප කලාපයෝ ද දරු රුප තුපදාවා ම නිරුද්ධ වෙති. අප ඉදිරියෙහි ඇති බොහෝ වස්තුන් කළෙකදී සර්වප්‍රකාරයෙන් ම අභාවප්‍රාප්ත වනුයේ එහෙයිනි.

## ii. පරමාර්ථ ධම් විභාගයා:

තවද, පරමාර්ථ ධමයෝ වනාහි කරකු බව ආදි ක්‍රියාවේය. ඒවා ද්‍රව්‍යයෝ නො වෙති. ගරීරයක් හෝ සටහනක් හෝ ඒවාට තැතැයි පෙන්වා දෙන රේරුකානේ හිමියෝ; දේශනාව අනුව; “සබැබෑපිහි ධමමා තං තං ක්‍රියා මත්තාව හොත්ති න තෙසු ද්‍රව්‍ය වා

සන්යානം වා විග්‍රහෝ වා උපලඩිහති” සි දක්වමින්, සිද්ධියෙන් පසුව අභාවප්‍රාප්ත වීම ක්‍රියාවන්ගේ ස්වභාවය බව පෙන්වා දෙති.<sup>11</sup> පාලීවි ආදි ධාතුන් ක්‍රියාවෝ ම නම්, සත්ත්ව ගිරිර, ගස්, ගල්, පළිත ආදි වස්තුන් ඇති සේ පෙනෙන්නේ කවර හේතුවකින් ද? යන බව ද මෙහි ලා විසඳ ගත යුතු ගැඹුරු කරුණකි. යමිකිසි තැනක සාතිගය වේගයෙන් ක්‍රියා පරම්පරාවක් සිදු වේ නම්, එතැන නැති ද්‍රව්‍යක් ඇති සේ පෙනේ. වේගයෙන් ගිනිපෙනෙල්ලක් කරකුවුව හෞත් එහි මෙන් වේගය නිසා ගිනිපෙනෙල්ල යන මාරුගය ගිනිවල්ලක් සේ පෙනේ. ගරාදි ඇති රෝදයක් වේගයෙන් කුරුකෙන කළේහි එය එකසන වස්තුවක් හෙවත් ලැංලක් සේ පෙනේ. ඇසට පෙනෙනු පමණක් නො ව, අත්‍ය බැලුවහොත් අතට දැනෙන්නේ ද, මට්ටමට ඇති එකසන වස්තුවක් ලෙස ය.

එසේ පෙනීම, දැනීම අතරක් නැති තරමට වේගයෙන් ක්‍රියා පරම්පරාවක් පවත්නා කළේහි ඇත්තා වූ ස්වභාවයකි. එහි ධාතුමය ක්‍රියා රාජිය සත්තති, සමුහ සන දෙකින් වැසි තිබේ. තුවණීන් සනය යුරුකොට පරමාරුපය සොයා ගෙන සනය හෙවත් වස්තු, පරමාරුප ධාතුමය ක්‍රියා වේගය නිසා ඇති සේ පෙනෙන නමුත්, සත්‍ය වශයෙන් නැති බවත්, ක්‍රියා රාජිය පමණක් ඇති බවත්, අවබෝධ කරගත යුතු ය.<sup>12</sup> ද්‍රූෂ්‍ය විශුද්ධී සම්පාදනයෙන් ම යෝගාවලරයනට සංස්කාරයන් ආත්ම නො වන බව හා සංස්කාරයන්ගෙන් තොර අනා ආත්මයක් නැති බවත් වැටහෙන නමුත්, සන සංයුවෙන් වැසි යා හැකි පාලිග්‍රහනයාගේ අනාත්ම දැකීනය ස්ථිර නැති බැවින් හා පිරිසිදු නැති බැවින්, යෝගීන් විසින් නැවත නැවතන් අනාත්ම ලක්ෂණය විමසිය යුතු ය. ඒ සන සංයුව සංස්කාරයන් හැර අනා ආත්මයක් ඇති සේ වැටහීමට ද හේතු වන්නේ ය.

එබැවින් පයිවි-ආපෝ-තේපෝ-වායෝ-විත්ත-එස්ස-වේදනාදි ධමියන් වෙන් වෙන් කොට බලා තුවණීන් සනසංයුව යුරු කළ යුතු ය. ධමි වෙන් කොට නො බැලීමෙන් සන සංයුව ද, සන සංයුවෙන් ආත්ම සංයුව ද ඇති වේ. අනාත්ම දැකීනය යුද්ධ වීමට තුවණීන් සනය බැඳ පරමාරුප ධමි බැලිය යුතු ය. එකිනෙක ගැටී පවත්නා වූ කුඩා වස්තු රසක් නිසා තීත්‍ය වශයෙන් නැති, සිතට ඇති සේ හැගෙන මගත් වූ දෙය සනය සි. සන සතරකි.

### iii. වතුර්විධ සන ජේදය:

- i. සමූහ සනය
- ii. සන්තති සනය
- iii. කෘත්‍ය සනය
- iv. ආරම්මණ සනය<sup>13</sup>  
වගයෙනි.

මෙයින් සමූහ සනය හා සන්තති සනය ප්‍රයුෂ්ථින් හා සමානය. කෘත්‍ය සනය යනු, වෙන් වෙන් වගයෙන් නාම-රුප ධම් බොහෝ ගණනකින් සිදුකරන ත්‍යා බොහෝ ගණනක් එකත්වයෙන් ගෙන සලකනු ලබන මහාත්‍යාචාර්ය කෘත්‍ය සනය යි. වාසි වීම ය, අත එසට්ටීම ය, පය තැබීම ය යනාදි වගයෙන් සලකන සියල්ල ම ත්‍යා සනයේ ය. අත එසට්ටීම එක් ත්‍යාචාර්යක් ලෙස සලකතක් එය විත්ත-වෙතකින් සමූහයකගේ ද, ඒ සිත්වලින් උපද්‍යන වායු කළාප සමූහයගේ ද, අත යයි කියනු ලබන රුප කළාප සමූහයකගේ ද ත්‍යා රාඛයෙකි.

ਆරම්මණ සනය යනු, සිත් බොහෝ ගණනක් විසින් වෙන වෙන ම සිදු කරන, වෙන් වෙන් වූ සිත්වලට අයත්, අරමුණු ගැනීම් සමූහයක් එකත්වයෙන් ගෙන, එක දැනීමක් වගයෙන් ගන්නා ලද, ආකාරය ආරම්මණ සනය යි. වෙන් වෙන් ව ඉපිද වෙන් වෙන් ව අරමුණු ගන්නා වූ වක්‍රිර වියුතාය, සම්ප්‍රතොශස්‍යණ, සන්තිරණ, ව්‍යවස්ථාපන, ජවන, තදරම්මණ සංඛ්‍යාත සිත් සමූහයක ආරම්මණ ග්‍රහණයන් එක්කොට, එක් දැකීමක් යයි ගන්නා ආකාරය යන ආදිහු ආරම්මණ සනයෙයි.<sup>14</sup>

තවද සංස්කාරයන්ගේ අනිත්‍යාදී ලක්ෂණ තුන පිරිසිදු ව පෙනෙන තුරු, සියල්ල පිළිබඳ ව ම නිත්‍ය-සුහ-සුබ ආත්ම සංයු දුරු වන තුරු එකින් එක ද සමූහ සමූහ වගයෙන් ද සංස්කාරයන් ගෙන ඒවායේ

තිලකුණය වීමසීම වශයෙන් මෙනෙහි කිරීම් වශයෙන් කළක් භාවනාවහි යෙදිය යුතු ය. අනිත්‍යාදී වශයෙන් භාවනා කළ යුත්තේ සංස්කාරයන් අතිත, අනාගත, ප්‍රතුෂත්පන්ත, ආධ්‍යාත්මික, බාහිර, මාදරික, සූක්ෂ්ම, හින, ප්‍රශ්න, දුර, සන්තික වශයෙන් කළාප එකාලොසකට බෙද ගෙන ය. නාම-රුප දෙකින් රුපය වටහා ගැනීම පහසු බැවින් රුපය පිළිබඳ ව පළමුවෙන් භාවනා කළ යුතු<sup>15</sup> ය.

තවද යෝගී තෙමේ පක්ෂ්වස්කන්ධයෙහි එකී අනිත්‍ය දුබ අනාත්ම සන්මැදිනයාගේ ස්ථීර භාවය පිණිස “කතමෙහි වත්තාලිසාය ආකාරෙහි අනුලාම-බත්තිං පටිලහති, කතමෙහි වත්තාලිසාය ආකාරෙහි සම්මත්ත නියාමං මක්කමති”යි<sup>16</sup> පටිසම්භිදයෙහි විපස්සනා කථාහි එන පරිදි, කවර සතලිස් ආකාරයෙකින් ආයිෂමාගී දිගමයට අනුලාම් වූ යුනක්ෂාන්තිය ප්‍රතිලැබිය කෙරේද? කවර සතලිස් ආකාරයෙකින් ආයිෂ මාගීයට බසිද? යන ප්‍රය්න විසඳුම්න් “පක්ෂ්වක්බන්ධ අනිවිතතා පෙ-පස්සන්තා සම්මත්ත නියාමං මක්කමති’ති” යනුවෙන් වත්තාලිසාකාර වූ තය විද්‍යීනා වශයෙන් පක්ෂ්වස්කන්ධයන් සන්මදිනය කෙරේ යැයි විශුද්ධී මාගීය පෙන්වා දෙයි. ඒ මෙසේ ය.<sup>17</sup>

#### iv. වත්තාලිසාකාර විද්‍යීනා භාවනාව

1. අනිත්‍ය වශයෙන්
2. දුබ වශයෙන්
3. රෝග වශයෙන්
4. ගණ්ඩ වශයෙන්
5. සල්ල වශයෙන්
6. අස වශයෙන්
7. ආබාධ වශයෙන්
8. පර වශයෙන්
9. පලොක වශයෙන්
10. රති වශයෙන්
11. උපදේශ වශයෙන්
12. හය වශයෙන්
13. උපස්සග්ග වශයෙන්
14. වල වශයෙන්

15. පහංචු වශයෙන්
16. අද්ධුව වශයෙන්
17. අත්තාන වශයෙන්
18. අලෙන වශයෙන්
19. අසරණ වශයෙන්
20. රිත්ත වශයෙන්
21. කුවිජ වශයෙන්
22. සුක්කු වශයෙන්
23. අනත්ත වශයෙන්
24. ආදීනව වශයෙන්
25. විපරිනාමධම්ම වශයෙන්
26. අසර වශයෙන්
27. අසමුලක වශයෙන්
28. වධක වශයෙන්
29. විහව වශයෙන්
30. සාසව වශයෙන්
31. සංඛත වශයෙන්
32. මාරාවිස වශයෙන්
33. ජාතිධම්ම වශයෙන්
34. ජරාධම්ම වශයෙන්
35. ව්‍යාධිධම්ම වශයෙන්
36. මරණධම්ම වශයෙන්
37. සොක ධම්ම වශයෙන්
38. පරිදේවධම්ම වශයෙන්
39. උපාධාසධම්ම වශයෙන්
40. සංකිලේසධම්ම වශයෙන්

යෝගාවචරයන් මෙම හාටනාව කරන කළේනි “සැමෙනකින් බිඳෙන බැවින්, නො පවත්නා බැවින් රුපයෝ අතිත්තයෝ ය. ඉපැදිම, බිඳීම දෙකින් පෙළෙන බැවින් ද, දුකට වස්තු වන බැවින් ද රුපයෝ දුක්බයෝ ය. යනාදි වශයෙන් වාකා සකස් කරගෙන ම නාමරුපයන් පිළිබඳව වෙන වෙන ම හාටනා කළ යුතුය. සැමෙනකින් බිඳෙන බැවින් නො පවත්නා බැවින් වියුත ධාතු ඇතුළු අතිත්තයෝ ය.” යනාදි වශයෙන් වියුත ධාතුව පිළිබඳව හාටනා කළ යුතු ය. නාම-රුප දෙක පිළිබඳ ව

මෙසේ භාවනා කරන කළුහි රුප පිළිබඳ ව භාවනා වාක්‍ය සතලීස ය, වියුන ධාතුව පිළිබඳ ව සතලීස යැයි භාවනා වාක්‍ය අසුවක් වේ. වකුරු වියුනාදී වගයෙන් වියුන ධාතුව සයට බෙදා භාවනා කිරීම ද සුදුසු ය. එසේ කරන කළුහි වියුන ධාතුව පිළිබඳ භාවනා වාක්‍ය දෙයිය සතලීසෙක් වේ. ස්කන්ධ ක්‍රමයෙන් භාවනා කිරීම ද සුදුසු ය. එසේ කරන කළුහි භාවනා වාක්‍ය දෙයියක් වේ.<sup>18</sup>

මේ අනුපස්සනා සතලීසෙන් අනිත්‍යයේ ය. පළදු වන්නේයි. සෙලවෙන්නේයි ය, බිඳෙන්නේයි ය. අස්ථිරයේ ය, පෙරලෙන ස්වභාවයේ ය, අසාරයේ ය, විභාවයේ ය, සංඛ්‍යයේ ය, මැරෙන ස්වභාවයේ ය. යන අනුපස්සනා දැය අනිවිචානුපස්සනාවේ ය. පරයේ ය. රික්තයේ ය. තුවිණයේ ය, ගුණයේ ය, අනාත්මයේ ය යන අනුපස්සනා පස අනත්තානුපස්සනාවේ ය. ඉතිරි අනුපස්සනා පස්විස්ස දුක්ඩානුපස්සනාවේ ය.<sup>19</sup> මේ අනුව ත්‍රිලක්ෂණය ම මේ භාවනාව තුළින් නියෝජනය වේ. මේ නය විද්‍යිනාව යැයි කියනු ලැබේ. “මෙසේ නය විද්‍යිනාවෙහි යෝග කරන්නා මූ ඒ යෝගීහෙට නය විද්‍යිනාව සිද්ධ නො වේ නම් ඒ යෝගීහු විසින් මතු දැක්වෙන ආකාරයෙන් ගුද්ධාදී ඉන්දිය තියුණු කටයුතු”<sup>20</sup> යැයි විශ්දේශීලිය පෙන්වා දෙයි. ඒ මෙසේයි.

#### v. නව විධ විද්‍යිනා උපාය කෙළුගලයය.

1. උපනුපන් සංස්කාරයන්ගේ ස්කෘය ම දැකී.
2. ඒ ස්කෘය දැකීනයෙහි ආදරය කිරීමෙන් සපයයයි.
3. සතත ක්‍රියායෙන් සම්පාදනය කෙරේ.
4. ආචාර්ය සත්ප්‍රාය ක්‍රියායෙන් සපයයයි.
5. සමාධිහුගේ නිමිති ගැනීමෙන් ද.
6. සංස්කාරයන් අනුව පැවැත්මෙන් ද
7. කායයෙහි භාරීවිතයෙහි භාරීවෙස් බව එළවයි.
8. එහි ද නෙන්ත්තුම්‍යයෙන් මැඩි
9. භාවනාවන්ගේ අතර අවිවිශ්දයෙන් (කඩ නො කර) යයි.

රුපය සත්මක්ෂිනය කරන්නහු විසින් රුපයන්ගේ උත්පත්තිය බැලිය යුතු යි. එහිදී රුප සමුවාන වගයෙන් හෙවත් රුප හට ගැනීමේ හේතු වන කරම්විත්ත-සැතු-ආහාර වගයෙනි.<sup>21</sup>

යෝගාවවරයා මධ්‍යම ප්‍රමාණයේ තුවනැතියෙක් හෝ භාවනාව මැනවින් සම්පූර්ණ නො කළ කෙනෙක් හෝ වෙසි නම් එපමණකින් සම්මසන කුදානය සම්පූර්ණ නො වේ. එය සම්පූර්ණ වනු එහිස රුප සජ්‍යතක-අරුප සජ්‍යතක තුමයෙන් තැවතන් ත්‍රිලක්ෂණයන් සම්මර්ගනය  
කළ යුතු”<sup>22</sup> යැයි විශුද්ධීමාගිය අනුව ‘විද්‍යිනා භාවනා ක්‍රමය’ සඳහන් කරයි. ඒ මෙසේ ය.

#### vi. රුප සජ්‍යතක විද්‍යිනා ක්‍රමය

1. උත්පත්ති මරණ දෙකින් පිරිසිද ගන්නා ලද එක් ජාතියකට අයන් රුපයන් පිළිබඳ විද්‍රුගනාව
2. වයස්ත වීමෙන් බිඳෙන රුප පිළිබඳ විද්‍රුගනාව
3. ආභාරයෙන් හටගන්නා රුප පිළිබඳ විද්‍රුගනාව
4. සාතුවෙන් හටගන්නා රුප පිළිබඳ විද්‍රුගනාව
5. කර්මයෙන් හටගන්නා රුප පිළිබඳ විද්‍රුගනාව
6. විත්තයෙන් හටගන්නා රුප පිළිබඳ විද්‍රුගනාව
7. ධර්මතා රුප පිළිබඳ විද්‍රුගනාව

මින් පළමු වැන්න, සාමාන්‍ය ආයුෂය අවුරුදු සියයෙක් වශයෙන් ගෙන, විශුද්ධී මාගිය යුග බෙද දක්වයි. ඒ වර්ෂ සියයෙන් පළමුවන තෙතිස් වස ප්‍රථම යුගය වශයෙන් ද, මැද සූතිස් වස මධ්‍යම යුග ය වශයෙන් ද, අග තෙතිස් වස පැවැවුම යුගය වශයෙන් ද ගෙන, ඒ ඒ යුගයන්හි දක්නට ලැබෙන වෙනස්වීම් අනුව ත්‍රිලක්ෂණයන් සන්මර්ගනය කළ යුතු වෙයි. අනතුරුව සියවස දැක වශයෙන්, 1. මන්ද දශකය 2. ස්ක්‍රීඩා දශකය 3. මරණ දශකය 4. බල දශකය 5. ප්‍රයු දශකය 6. භානි දශකය 7. ප්‍රාග්භාර දශකය 8. ප්‍රව්‍යක දශකය 9. මොමුහ දශකය 10. ගයන දශකය යැයි කොටස් දශකයකට බෙද ඒ ඒ දශකයට අයන් රුපයන්ගේ තිලකුණු බැලිය යුතු වෙයි.<sup>23</sup> මේ දශකයන් අතුරෙන් මන්ද දශකයේ දී මනුෂ්‍යයා මද දැනුම ඇතියකු ව හැසිරයි. ස්ක්‍රීඩා දශකයේ දී බොහෝ සේ ස්ක්‍රීඩා කරයි. වරණ දශකයේ දී මහුගේ ගරීරය පැහැඩන් වෙයි. බල දශකයේ දී මහුගේ ගක්තිය වැඩෙයි. ප්‍රයු දශකයේ දී මහු තුවන් වැඩෙයි.

භානි දශකයේ දී මහුගේ ගරීරය පිරිහෙන්නට පටන් ගනී. ප්‍රාග්භාර දශකයේ දී ගරීරය ඉදිරියට බර වේ. ප්‍රව්‍යක දශකයේ දී ගරීරයට බරවීම

වැඩි වී ගේරය වක ගැසේ. මෝලුහ දශකයේ දී අමතක වීම අධික වූයෙක් වේ. ගයන දශකයේ දී වැඩි කාලයක්, දුබල බව නිසා වැනිර සිටි. වාර්තමාන කාලය අනුව මේ යුගයන් කෙටි කොට ගැනීමේ යෝග්‍යතාවය පෙනේ. මුල් තුන් අවධිය අවුරුදු විසිපහ බැහින් 75 ක් ලෙස ගැනීම ද, දශක, අෂ්ටක ලෙස ගෙන 80 ක් වශයෙන් ගැනීම ද ගැලපෙනු ඇතැයි සිතිය හැකිය. මේ යුගයන් තැවත වසර, මාස, සති, දින, වරු, යාම දක්වා ද, ඉරියව් වෙනස් කිරීම වශයෙන් ද සිදුවන වෙනස් වීම අනුව තිලක්ෂණයට තැගිය යුතු වෙයි. පය බීම තබන අවස්ථාවේ දී එහි ඇත්තේ පයිව-ආපෝ උත්සන්න වූ තේපෝ-වායෝ ධාතු හින වූ රුප කළාපයන් ය. එසැවීමේ දී ඒවා තිරැදේ වී තේපෝ වායෝ උත්සන්න වූ පයිව-ආපෝ හින වූ රුප කළාපයන් ය. එසැ වූ පය ඉදිරියට ගෙන යන තුරු ද ඒවා නො පවතී. ඉදිරියට ගෙන යැමිදී එවැනි රුප කළාපයෝ අලුතෙන් පහළ වෙති. පහත් කිරීමේ දී තැවත පයිව-ආපෝ උත්සන්න වේ.

පය බීම පිහිටිවීමේ දී ඒවා ද වෙනස් වේ. මෙසේ කොටස් වශයෙන් පරණ වී බිඳී යන රුපයන් සම්මර්ණනය කරන්නා වූ යෝගාවවරයාගේ රුප සම්මර්ණනය ඉතා සිපුම් බවට පැමිණේ.<sup>24</sup> ඉක්බීති ආභාර වශයෙන් රුපයන්ගේ තිලක්ෂු බැලිය යුතු ය. ආභාරයෙන් හටගන්නා රුපයන්ගේ තත්ත්වය සාහිත්තා ඇති හා නැති අවස්ථාවන්ගේ වශයෙන් සලකා ගත හැකි ය. කුසභිති ඇති වූ කළ රා වූ ද, මලානික වූ ද, දුර්වරණ වූ ද රුපයෝ උපදිති. කුස පිරුණු කළේහ එම තත්ත්වයන් තැකි වී මදු වූ ද, තෙත් වූ ද, මනා පහස් ඇත්තා වූ ද වර්ණවත් වූ ද රුපයෝ උපදිති. ඉක්බීති සාතුවෙන් හටගන්නා රුපයන්ගේ තිලක්ෂු බැලිය යුතු ය. උජ්ණ කාලයේ දී රෝද වූ ද, වියලුණු ස්වභාවය ඇත්තා වූ ද, දුර්වරණ වූ ද රුපයෝ උපදිති. ශිත කාලයේ දී මදු වූ ද, තෙත් වූ ද, ප්‍රාණවත් වූ ද, පැහැපත් වූ ද රුපයෝ උපදිති. ඉන් අනතුරුව අතිත කරමයෙන් හටගන්නා රුපයන්ගේ තිලක්ෂු බැලිය යුතු ය.

කරමයෙන් හටගන්නා රුපයෝ ද්වාර වශයෙන් සැලකිය යුතු ය. වෘෂ්මර ද්වාරයෙහි වෘෂ්මර දශකය, කාය දශකය, හාව දශකය යන කළාපයන්ගේ වශයෙන් රුප තිසේක් වේ. ඒවාට උපකාරව පවත්නා වූ සාතු-විත්ත-ආභාරයන්ගේන් හටගන්නා වූ අෂ්ටක කළාප තුනෙහි රුප සූචිස්සෙකි.

මෙසේ වක්‍රියාදාශක ද්වාරයෙහි රුප සිවිපනසක් වේ. ගෞන සාරු, ජීවිනා ද්වාරයන්හි ද එසේ ම සිවුපනස බැහින් රුපයෝ වෙති. කාය ද්වාරයෙහි කාය දැකය, භාව දැකය යන දැකද්වයාගේ වගයෙන් ද, සාතු-චිත්ත-ආභාරයන්ගෙන් හටගන්නා වූ තුනක් වූ අෂ්ටක කලාපයන්ගේ වගයෙන් ද සිවිසාලිස් රුප කෙනෙක් වෙති. මතෙකද්වාරයෙහි වස්තුදැක, කායදැක, භාවදැකයන්ගේ වගයෙන් භා සාතු-චිත්තආභාරයන්ගෙන් හටගන්නා වූ අෂ්ටක කලාපත්‍රයාගේ වගයෙන් සිවිපණස් රුප කෙනෙක් වෙති. නියම මතෙකද්වාරය නම් හවාංග විත්තය බවත්, මෙහි උපඩාර වගයෙන් හවාංග විත්තය පවත්නා තැන මතෙකද්වාරය යි ගන්නා ලද බවත්<sup>25</sup> රේරුකානේ හිමියෝ සඳහන් කරති.

ඉක්ති විත්ත සමුටධියාන රුපයන්ගේ ත්‍රිලක්ෂණය බැලිය යුතු ය. විත්තයෙන් හටගන්නා රුප සතුවින් හෝ නොසතුවින් හෝ වෙසෙන කාලය අනුව සැලකිය යුතු ය. සතුවින් වෙසෙන තැනැත්තාගේ ගරීරයේ මඟ වූ ද, සිනිදු වූ ද, දුටුවන්ගේ සිත් පිනවන්නා වූ ද, වර්ණවත් වූ ද රුපයෝ උපදිති. නොසතුවින් වෙසෙන තැනැත්තාගේ සිරුරහි තද වූ ද, රළ වූ ද, මලානික වූ ද, දුරවරණ වූ ද, රුපයෝ උපදිති. අනතුරුව ධර්මතා රුපයන්ගේ ත්‍රිලක්ෂණය පිළිබඳව භාවනා කළ යුතු ය. ධර්මතා රුප නම් සත්ත්ව ගරීරවලින් පිටත්හි වූ පස්, ගල්, දිය, සුලං, ගස්, වැල්, රත්, රිදි, ආදිනට අයත් වූ රුපයෝ ය.<sup>26</sup>

## vii. රුප සප්තක විද්‍යානා ක්‍රමවේදය

ඉපදීමේ පටන් මරණය දක්වා ම දැනුරහි වූ සකල රුපයෝ ම දිර දිර බිඳ බිඳ යන බැවින් අනිත්‍යයෝ ය. ඉපදීම්-බිඳම් දෙකින් නිරතරු ව ම පෙළෙන බැවින් ද, බිය විය යුතු බැවින් ද, සකලාන්තරායනට ම ලක් වී බිය ගෙන දෙන බැවින් ද, දුබයන්ගේ ඉපදීමට වස්තු වන බැවින් ද, දුබයෝ ය. කිසිවකුගේ කැමැත්ත පරිදි තුපදිනා වූ ද, උපන් පසු කිසිවකුගේ කැමැත්ත අනුව නො දිරා නො බිඳ නොපවත්නා වූ ද, රුපයෝ අස්ථාමික බැවින් ද, ආත්ම ස්වභාවයට ප්‍රතිපසු බැවින් ද, ඒවායේ සුව දුක් විඳිම්න් ක්‍රියා කරන ස්වභාවය වූ ආත්ම සංඛ්‍යාත සාරය නැති බැවින් ද අනාත්මයෝ ය.<sup>27</sup>

මෙසේ ඉහත දැක් වූ යුග හා කාලපරිවිශේදවලට අනුව ද මෙපරිදීදෙන් ම සම්මර්ණනය කළයුතු වේයි. ධර්මතා ද මේ අනුසාරයෙන් ගෙන මෙතෙහි කළ යුතු වේයි. උදහරණයක් වශයෙන් මෙලක් ගත්වේ; මල් කැකුලෙහි රුපයෝ පිපුණු මලට නො පැමිණ එහි ම දිරා ඩිං අතුරුදහන් වන්නේ ය. එබැවින් අනිත්‍යයෝ ය. දුබයෝ ය, අනාත්මයෝ ය. පිපුණු මලෙහි රුපයෝ ලා එලයට නො පැමිණ-පෙ-ලා එලයෙහි රුපයෝ මේරු එලයට නො පැමිණ-පෙ-මේරු එලයේ රුපයෝ ඉදුණු එලයට නො පැමිණ-පෙ-ඉදුණු එලයේ රුපයෝ අන් තැනකට නො පැමිණ එහි ම දිරා ඩිං අතුරුදහන් වන්නාහ. එබැවින් දුබයෝ ය. අනිත්‍යයෝ ය. අනාත්මයෝ ය. ධර්මතා රුපයෙන් වන දුබය ඇත්තේ ධර්මතා රුපයනට නො ව, ඒවා මාගේ යැයි ගෙන ඇලුම් කරන්නාවුනට ය.<sup>28</sup>

### viii. අරුප සජ්‍යතක විද්‍යාගනා තුමය:

“කළාපතො යම්කතො-බණතො පරිපාරිතො  
දිවයි උග්සාටනා මාන-සමුද්‍සාටනතාපිව  
නිකන්ති පරියාදන-සත්තාරුප විපස්සනා”<sup>29</sup>

මේ අරුප සජ්‍යතක විද්‍යාගනාව පිළිබඳ වූ මාත්‍යකා ගාලාව ය. කළාප වශයෙන් විදුකීනා කිරීම ය, ක්ෂණ වශයෙන් විදුකීනා කිරීම ය, පරිපාරි වශයෙන් විදුකීනා කිරීම ය, ද්‍ර්ජ්‍රී උග්සාටන වශයෙන් විදුකීනා කිරීම ය, මාන සමුද්‍සාටන වශයෙන් විදුකීනා කිරීම ය, නිකාන්ති පයස්දාන වශයෙන් විදුකීනා කිරීම ය සි අරුප විදුකීනාව ද සජ්‍යතකාර වේ. “කළාප වශයෙන් විදුකීනා කිරීම ය” යනු, විත්ත වෙතසික ඉතා සියුම් දරම බැවින් වෙන් වෙන් වශයෙන් එක එක විත්තය, එක එක වෙතසිකය දැකීම දුෂ්කර ය. යෙනයට හසු කර ගැනීමට පහසු නැත. එබැවින් විදුකීනා කිරීම පහසු වනු පිණිස එවා කළාප වශයෙන් හෙවත් සමුහ වශයෙන් ගත යුතු ය. “යමක වශයෙන් විදුකීනා කිරීම ය” යනු, රුපයක් විදුකීනා කොට ඒ විදුකීනා කළ විත්තය, අනික් සිතෙකින් විදුකීනා කිරීම වශයෙන් නාම-රුපයන් යුග්ම යුග්ම කොට විදුකීනා කිරීම ය.

“ක්ෂණ වශයෙන් විදුකීනා කිරීම ය” යනු, එක් රුප කොටසක් විදුකීනා

කොට, ඒ විදෙසිනා කළ සිත තවත් සිතෙකින් ද, ඒ සිතත් තවත් සිතෙකින් දැ යි මෙසේ එකින් එකට සතර වන සිත දක්වා විදෙසිනා කිරීම ය. විදෙසිනා කරන යෝගාවවරයා විසින් විදෙසිනා කිරීම වශයෙන් දූෂ්චරි විදුල්ධේය සම්පාදනය කළ නමුත් “මම විදෙසිනා කරමි ය, විදෙසිනා කරන්නේ මම ය” යි සියුම් සත්කාය දූෂ්චරියක් මහු තුළ පැවතිය හැකි ය. එය ද දුරුවන පරිදි විදෙසිනා කිරීම දූෂ්චරි උද්සාටන වශයෙන් විදෙසිනා කිරීම ය. “සෙස්සේය් හිස් පුද්ගලයෝ ය, මම විදුරුණකයෙක්ම, මගේ විදෙසිනායුනය දියුණු ය” යනාදි වශයෙන් විදෙසිනාව සම්බන්ධයෙන් ම යෝගාවවරයා තුළ සියුම් මානයක් ඇතිවිය හැකි ය. ඒ මානය දුරු කිරීම වශයෙන් විදෙසිනා කිරීම මාන සමුද්සාටන වශයෙන් විදෙසිනා කිරීම ය.

සංස්කාරයන්ගේ ත්‍රිලක්ෂණය බලන්නා වූ යෝගාවවරයා හට ඒවායේ තාවකාලිකත්ත්වයත්, දුබනුයත් නිස්සාරත්වයත්, පෙනීමෙන් සංස්කාරයන් සම්බන්ධ තෘප්ත්ණාව දුරු වේ. එහෙත් මාගේ විදෙසිනාව ය, මාගේ ගුද්ධාවය, මාගේ විශාලා ය, මාගේ සිතිය ය” යනාදි වශයෙන් විදෙසිනා යුතාය හා තන් සම්ප්‍රයුක්ත ධර්මයන් පිළිබඳ සියුම් තෘප්ත්ණාවක් යෝගාවවරයා තුළ තිබිය හැකි ය. ඒ තෘප්ත්ණාව දුරුවන පරිදීදෙන් විදෙසිනා කිරීම නිකාත්ති පය්සාදන වශයෙන් විදෙසිනා කිරීම ය.

නිකාත්ති පය්සාදන විදෙසිනාව තුළින්, විදෙසිනා කරන සත්ත්වයෙක්, පුද්ගලයෙක් නැත. සංස්කාරයෝ ම සංස්කාරයන් විදෙසිනා කරති. විදෙසිනා කරනු ලබන සංස්කාරයෝ ද අනිත්‍යයෝ ය. දුබයෝ ය, අනාත්මයෝ ය. විදෙසිනා කරන සංස්කාරයෝ ද එසේ ම අනිත්‍යයෝ ය. දුබයෝ ය, අනාත්මයෝ ය,<sup>30</sup> යැයි දැන ගනී. මෙසේ සංස්කාර අනාත්ම වශයෙන් දක්නහුගේ ආත්මදූෂ්චරිය සමුද්සාටනය වේ. අනිත්‍ය වශයෙන් දක්නහුගේ මාන සමුද්සාටනය වේ. මෙයින් යෝගිහුගේ රුප කම්ස්පානය ද, අරුප කම්ස්පානය ද ප්‍රගුණ වේ. මෙසේ පුරුෂ වූ රුප-අරුප කම්වහන් ඇති යෝගීයා මත භාගානුපස්සනාවේ පටන් පහාන පරික්ෂා වශයෙන් සියලු ආකාරයෙන් පැමිණිය යුතු අවශ්‍ය මහා විදෙසිනාවක් වෙයි. එහිදී රීට ප්‍රතිපසු වූ ධම්යන් විෂ්කම්ජණය කෙරේ. ඒ මෙසේ යි.<sup>31</sup>

## අටියාරස විපස්සනාව

1. අනිවිවානුපස්සනාව වඩින යෝගී නිත්‍ය සංයුත් දුරුකෙරේ.
2. දැක්බානුපස්සනාව වඩින්නේ සුඩ සංයුත් ද
3. අනත්තානුපස්සනාව වඩින්නේ ආත්ම සංයුත් ද
4. නිබිඩනුපස්සනාව වඩින්නේ රාගය ද
5. විරාගානුපස්සනාව වඩින්නේ රාගය ද
6. නිරෝධානුපස්සනාව වඩින්නේ සමුදය ද
7. පරිතිස්සග්ගානුපස්සනාවෙන් ආදතය (හව තාශ්ණාව) ද
8. බයානුපස්සනාවෙන් සන සංයුත් ද
9. වයානුපස්සනාවෙන් සංස්කාරයන්ගේ රසකිරීම ද
10. විපරිණාමානුපස්සනාවෙන් දුව සංයුත් (ස්ලීර ව ගැනීම) ද
11. අනිමිත්තානුපස්සනාවෙන් නිත්‍ය නිමිත්ත ද
12. අප්පණිහිතානුපස්සනාවෙන් ප්‍රණිධිය (සුඩ ලෙස ගැනීම) ද
13. සුක්ක්තානුපස්සනාවෙන් ආත්මාහිනිවෙශය ද
14. අධිපක්ක්දාම්මවිපස්සනාවෙන් තාශ්ණා දූෂ්‍රී ගැනීම ද
15. යථාභ්‍යතයුනදිනයෙන් සම්මොහාහිනිවෙශය ද
16. ආදීනවානුපස්සනාවෙන් ආලය වශයෙන් දැඩිව ගැනීම ද
17. පරිසංඛානුපස්සනාවෙන් අප්පරිසංඛය (අවිද්‍යාව) ද
18. විවච්චානුපස්සනාව වඩින්නේ කාම සංයෝගාදී ක්ලේං ප්‍රවෘත්තිය ද දුරුකෙරේ.

මෙම වන විට යෝගියා මෙයින් ත්‍රිලක්ෂණයන් ප්‍රතිවේද කොට ඇත. එසේ ම කඩ්බාවිතරණ විසුද්ධියෙන් ම යථාභ්‍යතයුනදිනයටත්, ඒ සමගින් අධිපක්ක්දාම්මවිපස්සනාවටත් පැමිණ ඇත. සිව්වන නිබිඩනුපස්සනාව සිට සුක්ක්දනුපස්සනාව දක්වා වූ දි විදිනාවන් ද යම් ප්‍රමාණයකින් ප්‍රතිවේද කොට ඇත.<sup>32</sup> මිලගට යෝගියා දෙව් විදිනායෙන ලැබුමට කටයුතු කළ යුතු ය.<sup>33</sup>

## 6. නිබිඩනුපස්සනා ඡුණය

7. මුක්දලේතුකම්තා කුණය
8. පටිසංඛානුපස්සනා කුණය
9. සංඛාරුපෙක්ඩා කුණය
10. සවිචානුලොමික කුණය<sup>34</sup>

## x. විද්‍යීනා යුතා දශය

1. සම්මසන කුණය
2. උදයබිභානුපස්සනා කුණය
3. හංගානුපස්සනා කුණය
4. හයතුපටියාන කුණය
5. ආදීනචානුපස්සනා කුණය

මෙහි සම්මසන කුණය යනු, සංස්කාරයන් අනිත්‍යාදී වශයෙන් දක්නා තුවන යි. එය ලබා සිටින යෝගාවවරයා විසින් මතු කළ ප්‍රතිතේ, ත්‍රිලක්ෂණ සම්මැදිනය (ත්‍රිලක්ෂණ හාවනාව) නවත්වා උදයව්‍යය යුතාය ලැබීම පිණිස කටයුතු කිරීම ය. සංස්කාරයන්ගේ ඉපදීම උදය නම් වන අතර, නැති වීම ව්‍යය නම් වේ. ඒ ඉපදීම-නැතිවීම දෙක දක්නා තුවන උදයව්‍යය යුතා නම් වේ. සංස්කාරයන්ගේ ඉපදීම-නැතිවීම දෙක පෙනෙන සේ සිතිය හැකි වී නම්, එකල්හි උදයව්‍යය යුතායට පැමිණියේ වේයි. යෝගාවවරයන් විසින් එබදු සූචිසද දැනුමක් ඇති වන තුරු සංස්කාරයන්ගේ උදයව්‍යය දෙක ගැන නැවත නැවත සිතිය යුතුය. සෙවිය යුතු ය.<sup>35</sup>

උත්පාද-නිරෝධ යනු උයද-ව්‍යය දෙකට කියන නම් දෙකකි. ක්ෂණිකෝත්පාදය, සන්තති උත්පාදය හා අනුත්පන්ත උත්පාදය යැයි උත්පාදය තෙවැදුරුම් වේ. ඒ අනුව ක්ෂණික නිරෝධය, සන්තති නිරෝධය හා අනුත්පන්ත නිරෝධය යැයි නිරෝධය ද තෙවැදුරුම් වේ. අහිඛ්‍යයෙහි දැක්වෙන පරමාරි ධමියන්ගේ උත්පාද-ස්ථීති-හංග යන අවස්ථා තුන අතරෙන් පළමු වන අවස්ථාව සංස්කාරයන්ගේ ක්ෂණිකෝත්පාදය යි. ස්ථීතිය සන්තති උත්පාදය යි. උපදින්නට මත්තෙන් උපන් (ඉපදිය යුතු) දෙයක් ලෙස සැලකිය යුතු ධමියන්ගේ ඉපදිය හැකි ස්වභාවය අනුත්පන්තෙක්ත්පාදය යි. උදයව්‍යය අතුරෙන් ක්ෂණික උදයව්‍යය බුදුවරුන්ගේ විද්‍යීනා යුතායට මුත් ග්‍රාවකයින්ගේ විද්‍යීනා යුතායට හසු වන්නේ නො වේ. කුඩා කුඩා වූ සන්තතින්ගේ

ලදුයව්‍යය සොයා තුවුණ දිසුණු කර ගැනීමෙන් ක්‍රෑතික උදුයව්‍යය දැඩිනයට ලං වූ දැඩිනයක් පමණක් ග්‍රාවකයනට ඇති කර ගත හැකි ය. ග්‍රාවකයනට මාත්‍රී-ලිලයනට පැමිණීමට එය ප්‍රමාණවත් වන්නේ<sup>36</sup> ය. උදුයව්‍යය යෙනාය සම්පාදනය කරන යෝගාවච්‍රයා විසින් පළමුවෙන් ම කෙටියෙන් මෙසේ සංස්කාරයන්ගේ උදුයව්‍යය බැලිය යුතු වෙයි. මෙසේ සංස්කාරයෝ උපදින්නට මත්තෙන් යම්කිසි තැනෙක සැගවී තිබේ, කොපුවෙක තිබු දෙයක් පිටතට එන්නාක් මෙන් එන්නාහු නොව, අදුරේ ශිනිකුරක් ගැසු කළේහි පෙර නොපැවති ආලෝකයක් පහළ වන්නාක් මෙන්, හේතුන්ගේ සමායෝගයෙන් පෙර නො තිබේ ම පහළ වන්නේ<sup>37</sup> ය. පහළ වන්නා වූ ඒ සංස්කාරයන්ගේ යම්කිසි තැනෙක සැගවෙන්නාහු නොව, ශිනිකුර තිබුණ කළ ආලෝකය එතුනම අතුරුදහන් වන්නාක් මෙන්, උපන් තැන ම බිඳී අභාවප්‍රාප්ත වන්නේ ය. ඒවායින් කිසිවක් ඉතිරි නො වන්නේ ය. අභාවප්‍රාප්තිය සංස්කාරයන් ගේ ව්‍යයය.

මෙසේ කෙටියෙන් උදුයව්‍යය තුවණීන් බලා එය වැටහුණ කළේහි, ප්‍රත්‍යා වශයෙන් භා ක්‍රෑත්‍ය වශයෙන් ද උදුයව්‍යය බැලීමට පටන් ගත යුතු ය. මෙහිදී ස්කන්ධ වශයෙන් බැලිය යුතු ය. නාම රුපයන් ස්කන්ධ වශයෙන් බෙදන කළේහි, රුපය එක් ස්කන්ධයක් වශයෙන් ද, නාමය, වේදනා-සංයු-සංස්කාර-වියුන ගැයි ස්කන්ධ සතරක් වශයෙන් ද ගනු ලැබේ.<sup>38</sup> මේ ගරීරය සම්බන්ධ පක්ෂ්වස්කන්ධය සි.

#### xi. රුපස්කන්ධයේ උදුයව්‍යය:

අතිත භවයේදී කරන ලද යම්කිසි කම්යක් විපාකස්ථාවට පැමිණීම් වශයෙන් දෙවන භවයේ සත්ත්වයාගේ උත්පත්තිය සිදු වේ. කම්යට එය කළ භැකි වන්නේ භව තාශ්ණාවේ උපකාරය ද ලැබේ ගෙන ය. භව තාශ්ණාව රහතුන් කෙරෙහි තැනි හෙයින්, වතුරේ ආධාරය නො ලබා පැල්වී, වියලී යන බිජයන් මෙන්, රහතුන්ගෙන් කම්යේ විපාකත්තයට නො පැමිණ අභාවප්‍රාප්ත වෙති. භව තාශ්ණාව යනු ලෙස්කයෙහි එක්තරා කෙනෙකු භැටියට විසිම් ආඟාව ය. එනම් පක්ෂ්වස්කන්ධය පවත්වා ගැනීමේ උවමනාව ය. ඒ ආඟාව ඇති සත්ත්වයාගේ වික්දුණ පරම්පරාව මරණයෙන් ද නො සිදී ඉදිරියට දික් වෙයි. ඒ හේතුවෙන් කම්-විපාක වශයෙන් දෙවන

ජාතියේ ප්‍රතිසන්ධියක් ඇති වේ. තාප්තා කම් දෙකින් එකකටවත්, අනෙකේ උපකාරය නොමැතිව, මේ උත්පත්තිය සිදු නො වන බැවින් ඒ දෙක ම දෙවන ජාතියේ ඉපදීමට හේතු ය. පක්ෂවස්කන්ධය අන්කාදීනවයන්ගේ යුත්ත, බිඟ විය යුතු දෙයක් බව, මෙතෙක් තිලක්ෂණ හාවනා කළ යෝගාවචරයා නිසැකව ම දති. එකල්හි බිඟ විය යුතු පක්ෂවස්කන්ධය ගැන ඇලීමක් ඇති නො වේ. ඒ ඇලීම ඇති වනතේ පක්ෂවස්කන්ධයේ ආදිතවයන් වසනා, එය නිත්තා, ගුහ දෙයක් භැටියට දක්වා සත්ත්වයා මූලා කරවන අවිද්‍යාවේ හේතුවෙනි. අවිද්‍යාව නොමැති ව තාප්තාවට පමණක් කිසි කළෙකත් ඇති විය නො හැකි ය. එබැවින් දෙවන හටයේ උත්පත්තියට අවිද්‍යාවත් ප්‍රබල හේතුවකි.<sup>39</sup>

අවිද්‍යා-තාප්තා-කම් යන අතිත හටයට අයක් හේතුන් නිසා වර්තමාන හටයේ ඉපදීම විය. රුපයේ අවිද්‍යා-තාප්තා-කම්යන් විසින් උපද්‍වන හටයාගේ එක් කොටසක් වෙති. ඒ රුපයේ පැවැත්මට ආහාරය ද හේතු වනතේන් ය. ආහාර නො ලදහොත් කළේ නො පැවතී රුප පරම්පරාවේ සිදි යන්නාහ. එසේ නො සිදි පවත්නේ ආහාරයේ උපස්ථිතිහානය නිසා ය. එබැවින් ආහාරය ද රුපයේ උත්පත්ති හේතුවෙකි. මෙසේ සතරක් වූ හේතුන් අනුව රුපයාගේ උදයය බලා ඉක්විනි “මේ රුපයේ පහළ වන්නට මත්තෙන් කොතැනකවත් නො තිබේ, නො පැමිණ ඒ ඒ තැන පහළ වන්නාහ” යි හේතුන් අපේක්ෂා නො කොට ඔවුන්ගේ උදයය පමණක් ද බැලිය යුතු ය. හේතුන්ගේ වශයෙන් බැලීම් සතර ය, උත්පාද ලක්ෂණය පමණක් බැලීම ය යි රුපස්කන්ධය පිළිබඳ උදයානුපස්සනා පසෙක් වේ. මෙසේ පස් ආකාරයෙන් රුපයාගේ උදයය බලා තාවත, “ප්‍රභාණය කිරීමෙන් අවිද්‍යාව නිරුද්ධ කළේහි, තාප්තාව නිරුද්ධ කළේහි, කම් නිරුද්ධ කළේහි, රුපයේ නො පවත්නාහ.

“නිරුද්ධ වන්නාහ” යි හේතු නිරෝධයාගේ වශයෙන් සතර ආකාරයෙන් රුපයන්ගේ නිරෝධය බැලිය යුතුය. “උපදිනා වූ මේ රුපයේ කොහිවත් නො ගොස්, කොහිවත් නො සැගවී උපනුපත් තැන ම බිඳෙන්නාහ. අනුරුදහන් වන්නාහ” යි හේතු අපේක්ෂාවක් නො කොට ලක්ෂණය පමණක් ම ද බැලිය යුතු ය. සතරක් වූ නිරෝධ හේතු, නිරෝධයන්ගේ වශයෙන් හා නිරෝධ ලක්ෂණයාගේ වශයෙන්

රුපය පිළිබඳ වයානුපස්සනා ද පසෙක් වන්නේ ය. උදයානුපස්සනා පසය, වයානුපස්සනා පසය සි රුපස්කන්ධය පිළිබඳ අනුපස්සනා දසයෙකි.<sup>40</sup> වේදනා-සංයු-සංස්කාර-වියුනයෝ ද අවිද්‍යා-තෘෂ්ණා-කම්යන්ගෙන් උපද්‍වන හටයාගේ කොටස් සතරෙකි. එ බැංචි න අවිද්‍යා-තෘෂ්ණා-කම්යෝ, වේදනා සංයු-සංස්කාර-වියුනයන්ගේ ද හේතුහු වෙති. ආහාරයන් වේදනාදීනට දුරින් හේතු වන නමුත්, මෙහිදී ආහාරය වශයෙන් ස්පර්ශය ගැනේ. ස්පර්ශයෙන් වේදනා හටගන්නා හෙයිනි. (එස්ස පව්චා වේදනා) රුපයාගේ මෙන් වේදනාදී ස්කන්ධයන්ගේ ද උදය, සතර බැහින් වූ එම හේතු නිසා ද උත්පාද ලක්ෂණ මානුයාගේ වශයෙන් ද පස් ආකාරයකින් බැලිය යුතු වෙයි. එවායේ නිරෝධයෙන් අනුත්පාදය හෙවත් ව්‍යය බැලිය යුතු ය. මෙසේ පක්ද්වස්කන්ධය සම්බන්ධ ව පනස් ආකාරයකින් උදයව්‍යය බැලිය යුතු වෙයි.<sup>41</sup> නාමස්කන්ධයන් සම්බන්ධව ආහාරය වශයෙන් ස්පර්ශය යොදු ගත යුතු වෙයි.

මෙසේ සම පනස් ආකාරයෙන් ප්‍රතිතය වශයෙන් හා ලක්ෂණ වශයෙන් ද, විස්තර වශයෙන් අනලස් ව කළක් සංස්කාරයන්ගේ උදයව්‍යය බලමින් හාවනා කරන යෝගාවලරයාහට උදයව්‍යය යුතාය තියුණු වීමෙන් ප්‍රතිත්‍යාසමුත්පාද ආයේෂත්‍යය ධෑමියන් පහසුවෙන් පෙනෙන්නට වන්නේ ය. ඒ සඳහා වරින් වර අනුලෝම-ප්‍රතිලෝම වශයෙන් ප්‍රතිත්‍යාසමුත්පාදය ද මෙනෙහි කළ යුතු ය. ආයේෂත්‍යයන් ද වරින් වර සිහි කළ යුතු ය. ප්‍රතිත්‍යාසමුත්පාදය හා ආයේෂත්‍යයන් මෙනෙහි කිරීමෙන් හාවනාවේ ම අංගයන් ය.<sup>42</sup> අනුලෝම වශයෙන් ප්‍රතිත්‍යාසමුත්පාදය මෙනෙහි කරන ආකාරය කාංක්ෂාවිතරණ විග්‍ර්දිය තුළ දක්වන්න යොදුණි. ප්‍රතිලෝම වශයෙන් මෙසේ ය.

## xii. ප්‍රතිලෝම ප්‍රතිත්‍යාසමුත්පාදය

අවිද්‍යාවගේ නිරවශේෂ නිරෝධයෙන් සංස්කාරයෝ නිරුද්ධ වෙති. සංස්කාරයන්ගේ නිරෝධයෙන් වියුනය නිරුද්ධ වේ. වියුන නිරෝධයෙන් නාම-රුපයෝ නිරුද්ධ වෙති. නාම-රුපයන්ගේ නිරෝධයෙන් ජ්‍යායතනයෝ නිරුද්ධ වෙති. ජ්‍යායතන නිරෝධයෙන් ස්පර්ශය නිරුද්ධ වේ. ස්පර්ශ නිරෝධයෙන් වේදනාව නිරුද්ධ වේ. වේදනා නිරුද්ධ වීමෙන් තෘෂ්ණාව නිරුද්ධ වේ.

තාම්ණාව නිරුද්ධ වීමෙන් උපාදනයේ නිරුද්ධ වෙති. උපාදන නිරෝධයෙන් හට තිබූ නිරුද්ධ වේ. හට නිරෝධයෙන් ජාතිය නිරුද්ධ වේ. ජාතිය නිරුද්ධ වීමෙන් ජරා මරණ ගොකපරිදේව දුඩා දොරමනසුයේ නිරුද්ධ වෙති.<sup>43</sup>

මේ ප්‍රතිලෝම ප්‍රතිත්‍යසමුත්පාදය සි. මේ අවස්ථාවේදී පෙර තී අනුලෝම ප්‍රතිත්‍යසමුත්පාදය හා මෙය එක්කාට හාවනා කළ යුතු ය. මෙසේ හාවනා කරන කළුහි ප්‍රත්‍යය වශයෙන් සංස්කාරයන්ගේ උදව දැකීමෙන් සමුදාය සත්‍යය ප්‍රකට වේ. සූජ වශයෙන් උදව දැකීමෙන් ජාතියුධය අවබෝධ වී දුඩා සත්‍යය ප්‍රකට වේ. ප්‍රත්‍යය වශයෙන් ව්‍යය දැකීමෙන් ප්‍රත්‍යය නිරෝධයාගේ වශයෙන් සංස්කාර නිරෝධය අවබෝධ වී නිරෝධ සත්‍යය ප්‍රකට වේ. සූජ වශයෙන් ව්‍යය දැකීමෙන් මරණ දුඩාය අවබෝධ වී දුඩා සත්‍ය ම ප්‍රකට වන්නේ ය. මේ උදයව්‍යය දැකීනයෙන් ම නිවන් මග අවබෝධ වීමෙන් මාගි සත්‍යය ප්‍රකට වේ.

මෙසේ ආයනී සත්‍යය, ප්‍රතිත්‍යසමුත්පාදයන් හා සංස්කාරයන්ගේ ත්‍රිලක්ෂණ ද මැනවින් ප්‍රකට වූ යෝගාවරයාහට පෙර නො තිබේ ම ඉපිද, උපන් පසු ද නො පැවතී, බිඳී යන සංස්කාරයේ නිතර ම අලුත් දේ සැරියට වැටහෙති. එපමණක් ද නො ව සංස්කාරයේ සූයෙන්දයේ දී වියලී යන පිනි බිඳ සේ, නැගුණ සැරියේ ම බිඳී යන දීය බුබුල සේ, විදුලිය සේ, නො පවත්නා දේ සැරියට ද වැටහෙත්. මිරිගු දිය, සිහින, පෙන පිතු, කෙසෙල් කදත්, විතු රුප ආදිය සේ, කිසිදු හරයක් තැනි දේ හැරියට ද වැටහෙත්. මෙතෙකින් යෝගාවවර තෙමේ ස්කන්ධයන්ගේ උදයව්‍යය පිළිබඳ සම පනස් ලක්ෂණයන් තත්වාකාරයෙන් දන්නා වූ, උදයව්‍යයෙන් නම් වූ තරුණ විදුකීනා යුත්‍ය ලැබුවෙක් වන්නේ ය. කළාප සම්මැදිනාදී වශයෙන් පවත්නා වූ සම්මැදිනයනට විදුකීනාවය සි කියතත්, එය නියම විදුකීනාව නො වේ. නියම විදුකීනාව නම් උදයව්‍යය දැකීනය ය. එබැවින් යෝගාවවරයා මේ උදයව්‍යයෙන් ලැබීමෙන් පටන් ගන්නා ලද විදුකීනාව ඇත්තෙක, විදුකීනාවට නියම වශයෙන් බැස ගත්තෙක යන සංඛ්‍යාවට පැමිණෙන්නේ ය.<sup>44</sup>

xiii. විදුකීනාපක්ලේග හා මූලා බවට පැමිණීම

ලංදයව්‍යය දැකීන සංඛ්‍යාත තරුණ විදෙශීනායුනය ලද යෝගාවවරයා විසින් නැවත නැවතන් සංස්කාරයන්ගේ උයද-ව්‍යය දෙක බැලීමෙන් ඒ ලපටි විදෙශීනා යුතාය මේරවිය යුතු ය. එය මෝරත් ම යෝගාවවරයාහට මිහාසාදී දැව්විධ විදෙශීනෝපක්ලේශයෝ පහළ වන්නාහ. තමාගේ විදෙශීනා කම්ස්ථානය දියුණු වී ද? නො වී ද? යන බව දැන ගැනීමට ඇති ලකුණු විදෙශීනෝපක්ලේශයෝ ය. ඒවා මාගි-ඡ්‍යාලයනට පැමිණ සිටින ආයසීයනට ද, වරදවා පිළිගත් යෝගාවවරයනට ද, කම්ස්ථානය හැර වෙසෙන අලස පුද්ගලයනට ද පහළ නො වෙති. මනාව පිළිපත් යෝගාවවරයකු වූවහොත් මහුට විදෙශීනෝපක්ලේශයෝ පහළ වන්නාහු ම යු “යි රේරුකානේ හිමියෝ ද ස්වකිය ‘විදෙශීනා භාවනා කුමය’ කාන්තිය තුළ සඳහන් කරති. මේ අවස්ථාව වනාති යෝගාවවරයා විසින් මුලින් දැන සිටිය යුතු සේ ම, බුද්ධිමත් ද විය යුතු අවස්ථාවකි. විදෙශීනා ගමන් මාගියේ සන්දේස්ථානයක් ලෙසින් ද සැලකිය හැකි ය. යෝගියාගේ ඉදිරි ගමන තිරණය වන්නේ මින් පසු බැවිනි.

මෙහිදී යෝගාවවරයා බුද්ධිමත් නොවූනහොත් අනිච්චයීයෙන් මුලා බවට හෙවත් අධිමානයට පැමිණෙන්නේ ය. එයින් මෙතෙක් ආ ගමන් මග ද වෙනස් වන අතර, එහි ප්‍රතිජ්‍යා වන්නේ, ඉන් මිදෙන තුරු, තම ඉලක්කය වන අධිගමයකට හෙවත් මාගි-ඡ්‍යාලයකට නො පැමිණීම යි. කරුණු මෙසේ හෙයින් තරුණ උයදයව්‍යය යුතායට පැමිණී යෝගාවවරයා විසින් එම උපක්ලේශ ධ්‍යුමියන් මෙසේ ද හඳුනා ගත යුතු වෙයි. සෞරුන්ට වංචාකාරයින්ට හසු නො වී, තමා යන ගමන යුමට මගියෙකු විශේෂයන් දැන ගත යුතු ය. පළමු ව සෞරුන්, වංචාකාරයින් කුමන ස්වභාවයකින් යුතු වූවන්” දැයි හැඳින තිබීම එහි ලා වැදගත් වේ.

වංචා ප්‍රයෝග කරන්නන් කිසිදු තැනෙකදී තමා වංචාකාරයෙක් ය, බොරුකාරයෙක් යැයි කියා නො ගනී. ඉතා කුඩාපග මිතු ස්වරුපයෙන් ම අවුත් හොඳින් කරා බහ කොට, තමාට සහ වස්තුවට විනාශයක් ම කරයි. සෞරුන්ගේ ඇති මෙම තත්ත්වය දැන සිටියේ නම්, එන විට ම සෞරෙක් ය කියා හඳුනා ගෙන තමාට බේම්මට කටයුතු කළ හැකි ය. මෙසේ භාවනාවේ යෝදී නිවන් ගමන් යෙදෙන යෝගියා වෙත ද පැමිණෙන උපක්ලේශයන් සෞරුන්, වංචාකාරයින් ලෙසින් හඳුනා

ගෙන කටයුතු කළයුතු වෙයි. එසේ ඇති වන උපක්ලේශ දහයකි.<sup>46</sup>

#### xiv. දැයවිඩ විද්‍යීනා උපක්ලේශ

මහාසෞ පිති පස්සද්ධි-අධිමොක්බා ව පග්ගහො සූඛං සුණ් මුපටියානා-උපක්බා ව නිකන්ති ව<sup>47</sup>

මහාසය හෙවත් ආලෝකය, ප්‍රිතිය, ප්‍රාග්ධිය, අධිමොක්ෂය, ප්‍රග්‍රහය, සූඛය, යුනය, ස්මාතිය උපෙක්ෂාව ය, නිකාන්තිය යැයි විද්‍යීනා උපක්ලේශ දැයයෙකි. මහාසය යනු විද්‍යීනා ස්මාධිය නිසා ඇති වන සියුම් ආලෝකයකි. මෙහිදී බොහෝ යෝගාවච්චයෝ පෙර තො දුටු මෙබදු ආලෝකයක් ඇති වූයේ මාගි-ඒල ලැබේමෙනැ සිතා මුලා වෙති. එයට උපක්ලේශ යැයි කියනුයේ එහෙයිනි. රවවුණු යෝගාවච්ච තෙමේ ආලෝකය, මාගි-ඒලය ලෙස හෝ ආලෝකයට හේතු වූ විද්‍යීනා විත්තය ම මාගිය ය එලය ය කියා හෝ වරදවා අමාගිය මාගිය ලෙස ද, අඒලය එලය ලෙස ද ගෙන විද්‍යීනා හාවනා මාගියෙන් තොමගට බසි. හෙතෙමේ කමාගේ මුලකම්ස්පානය අත හැර දමා, කමා ලත් ආලෝකය ම මෙනෙහි කරමින් එය ගැන සතුටු වෙමින් වාසය කරතියි විශුද්ධිමාගිය පෙන්වා දෙයි.

"සෞ අත්තනා මුලකම්මටියානා විස්සර්තේත්ත්වා මහාසමේ'ව අස්සාදෙන්තා නිසිදිති"<sup>47</sup> යනුවෙති. විද්‍යීනා හාවනා කිරීමේදී තමන්ට ලැබෙන අරමුණු අත තොහැර, වැළ තොකැඩි මෙනෙහි කළ යුතු යැයි හාවනා ඇදුරුවරු පෙන්වා දෙති.<sup>48</sup> කම්ස්පානය හැර වෙසෙන ඔහුට කළ යමෙන් ආලෝකයත්, කමා කළක් වෙහෙසි ලබා ගත් ආලෝකයට හේතු වූ සුපරිසුද්ධ උදයව්‍යනයත් යන දෙක ම නැති වේ.<sup>49</sup> එහෙත් ලබන ලද ධ්‍රාවබෝධය හා පහළ වූ නිමිති ලක්ෂණ හේතු කොට ගෙන ඇධ්‍යානය පැවතිය හැකිය.

නුවණුතියන් මේ තත්ත්වය ගැන සැක පහළ කොට, කරුණු විමසා දැන ගනු ඇත. එයින් අධ්‍යානයෙන් මිදෙනු ඇතැයි සිතිය හැකි වන

අතර, මත්දපාය, මානසික ආතමින්ට පත් යෝගීන් එම අධිමානය තුළ ම ජීවිතාන්තය දක්වා ම ගැලී සිටිනු ඇතැයි සිතිය හැකි ය. ප්‍රිතිය යනු, මෙම අවස්ථාවට පැමිණී යෝගීයාට ඇතිවන අධික සතුවකි. මෙය ද විදැකිනා සමාධිය නිසා ම ඇති වේ. මෙසේ අධික ලෙස ප්‍රිතියට පැමිණීමෙන් යෝගීයාගේ සිත්-කය දෙක ම සතුරින් පිනා යාමට පටන් ගනියි. එවිට තමාට මිට පෙර මෙවැනි අධික සතුවක් ඇති නො වූයේ ය. දැන් මෙසේ සතුව ඇති වන්නේ මාගි-ඩැලයක් ලැබූ නිසා යැයි රචටෙයි. යෝගීයා භාවනාවෙන් මුළා කරවන නිසා මෙය උපක්ලේශයකි. එයට ද නො රට්ටී, එන එන ලක්ෂණයන් මෙනෙහි කළ යුතු ය.<sup>50</sup> පසස්දේය යනු, යෝගීයාගේ සිතේ කයේ ඇති වන සැහැල්ලු භාවය යි. විදැකිනා සමාධි බලයෙන් ඉතා සියුම් ගාන්ත බවක් දනවුමෙන් මෙය ඇති වෙයි. මේ අවස්ථාවේදී බොහෝ වේලාවක් එක ම ඉරියවිවෙන් වුවත් සිටිය හැකි වෙයි. එහිදී යෝගීයාට කිසිදු අපහසුවක් නො දැනේ.

සිත් කය දෙකේ ම දරජ බව (ගොරේසු, තද, දැඩි, ගති) නැති ව සැහැල්ලු, ගාන්ත ගතියක් ඇතිව යෝගීයා මුළා කරවන නිසා මෙය උපක්ලේශය කි. මෙය ද මෙනෙහි කළ යුතු ය.<sup>51</sup> අධිමාශය යනු විදැකිනා සමාධිය නිසා ඇතිවන ගුද්ධාව ය. මේ අවස්ථාවේ දී යෝගීයාට අධික ගුද්ධාවක් ඇති වේ. බුදුරජාණන්වහන්සේගේ ධමිය පරම සත්‍යයක් බව වැට්හි යයි. නිතර භාවනා වැඩිමට සිත් තැකුරු වේ. එවිට යෝගීයා මිට පෙර මට මෙවැනි ගුද්ධාවක් ඇති වූයේ නැතු. මාගි-ඩැලයක් ලැබූණු නිසා දැන් ඇති වන්නකි සි සිතා රචටෙයි. එය ද නොපමාව මෙනෙහි කොට අතහැරිය යුතු යැයි භාවනා ඇදුරුවරු පෙන්වා දෙනි.<sup>52</sup>

ප්‍රග්‍රහය යනු, විදැකිනා සිත් සමඟ යෙදෙන වියනීය ය. මේ අවස්ථාවේදී යෝගීයාට වෙනාදට වඩා ප්‍රබල වියනීයක් ඇති වේ. එවිට යෝගීයාට භාවනාව පිළිබඳව නොදින් වියනීය කළ හැකි වේ. අධික වියනීය නිසා ද යෝගීයා මුළාවට පත් වන බැවින් මෙය ද උපක්ලේශයකි. තමනෙහි කිරීමෙන් මුළා නොවී ඉදිරියට යා යුත්තකි.<sup>53</sup>

සුඛය යනු, විදැකිනා සිත් නිසා ම යෝගීයාට ඇතිවන අධික වූ සැපයකි. මෙම සැපය ඇති වූ විට යෝගීයාට පෙර පෙර කිසිම

අවස්ථාවක නො වූ අයුරින් ඉතා ගාන්ත ප්‍රංශීත සැපයක් මුළු ගරීරය පුරා ම පැනිති පවතිනු දැනී යයි. එවිට මින් පෙර මට මෙවැනි සැපයක් දැනුනේ තැන. මෙය මාගි-එල ප්‍රතිලාභය නිසා ම ඇති වන්නකු යියි සිතා යෝගියා මුළාවට පත් වේ. එම නිසා මෙය ද උපක්ලේශයකි. සුබය ද මෙනෙහි කළ යුතුය.<sup>54</sup>

යුනය යනු, විද්‍යීනා සිත් ඇති වන යුනය යි. මේ අවස්ථාවහි යෝගාවවරයාහට සියුම් වූ ද රුපාරුප ධම්යන් ඇසින් දකින්නාක් මෙන් දැකිය හැකි අතිපරිණුද්ධ වූ ද, ව්‍යුයුධය සේ රුපාරුප ධම්යන් අතරට නො පැකිල යන්නා වූ ද, අධික වෙශය ඇත්තා වූ ද යුනයක් පහළ වේ.<sup>55</sup> මිනාම ගැටළ සහගත දේවල් පවා ඉතා පිරිසිදු ලෙස, ලිඛිල් ලෙස වැටහි යයි. මෙවිට යෝගියා, මට මින් පෙර මෙවැනි වැටහිමේ ගක්තියක්, යුනයක් ඇති වූයේ තැන. මෙය හාවනාව මුදුන්පත් ව, මාගිලිල ධම් අවබෝධයක් නිසා ම ඇතිවන්නක් යැයි සිතා මුළාවට පත් වේ. එබැවින් මේ යුනය ද උපක්ලේශ ධර්මයකි. මෙය ද මෙනෙහි කිරීමෙන් දුරු කළ යුතු ය.<sup>56</sup>

උපටියාන යනු, ස්මතිය හෙවත් සතිය යි. මේ අවස්ථාවේ දී යෝගාවවරයා යම් යම් අරමුණක් මෙනෙහි කරයි ද, එහි බැසගතතාක් මෙන්, අරමුණට පිවිස, සිහිය පිහිටා සිටී.<sup>57</sup> කරන සැම ක්‍රියාවක් ම හොඳ සිහියෙන් ම කළ හැකි වෙයි. යම් යම් ධම්යන් අරමුණු කරයි ද, ඒ සැම එකක ම සංස්කාර තත්ත්වය මනාව වැටහෙයි. මෙසේ වැටහෙනුයේ සිහිය මනාව පිහිටීමේ හේතුවෙනි. එවිට යෝගියා මට මින් පෙර මෙවැනි ස්මාතියක් නො තිබුණේ ය. දැන් සැම තැන ම ධම් ස්වභාවය දකිමින් සිහිය පැවැත්විය හැකිය. මෙය එකාන්තයෙන් ම මාගි-එලයක් ලැබීම නිසා ඇති වී යැයි රච්‍යෙ. එසින් ද හාවනා මාගියෙන් බැහැර ව මුළා වන හෙයින් උපක්ලේශයකි.<sup>58</sup>

උපස්සාව යනු, හාවනා අරමුණු පිළිබඳ ව මැදහන් හාවය යි. හාවනා අරමුණු මෙනෙහි කිරීමේදී සිත මනාකොට සම්බරනාවයේ පිහිටා සිට, අරමුණු සමඟ ඇලීම-ගැටීම දෙක ම නවති. නෙත්ම පතට වැටුණ ජලය මෙන් සිතින් අරමුණු අල්ලා නො ගනී. යෝගාවවරයා එය ද ආශ්වාද කරයි. මෙයින් ද යෝගියා හාවනාවන් බැහැර වන අතර, මාගි-එලයබෝධයට පැමිණ ඇතැයි මුළා වෙයි. මෙනෙහි කිරීමෙන්

මේ උපක්ලේශය ද දුරු වෙයි.<sup>61</sup> නිකාන්තිය යනු, විද්‍යීනාව පිළිබඳ ව ම වූ සියුම් තාෂණාවකි. මේ අවස්ථාවේදී යෝගාවවරයා හට ආලේකාදියෙන් පුක්ත වූ ස්වකිය විද්‍යීනාවට ඇළුම් කරන සැක්ෂම වූ, කාන්ත වූ තාෂණාවක් උපදින්නේ ය. එය ක්ලේශයක් බව තො දැනෙන තරමට ශාන්තය, සැක්ෂම ය. මෙයින් ද යෝගියා හාවනාවෙන් බැහැර වන නිසා උපක්ලේශයකි.<sup>62</sup>

මේ දැකාර උපක්ලේශයන් අතුරෙන් ඔහාසාදී නමය උපක්ලේශ වනුයේ, අකුසල නිසා තො ව, උපක්ලේශයනට වස්තු වන හෙයිනි. නිකාන්තිය පමණක් උපක්ලේශයනට වස්තුවක් මෙන් ම තෙමේ ම උපක්ලේශයක් ද වේ. වස්තු වශයෙන් උපක්ලේශයේ දශ දෙනෙකි. ඒ එක් එක් වස්තුවක් නිසා හටගන්නා වූ ද්‍රුෂ්ටි, මාන, තාෂණාවන්ගේ වශයෙන් උපක්ලේශයේ තිස්දෙනෙක් වෙති. මා හට ආලෝකයක් උපනැයි සක්කාය ද්‍රුෂ්ටිය ඇති වේ. තොද ආලෝකයක් ඇති වී යැයි මානය ඇති වේ. ආලෝකයට ඇළුම් කිරීම වශයෙන් තාෂණාව උපදී. ප්‍රිති ආදිය පිළිබඳව ද මෙලෙසින් ම ද්‍රුෂ්ට්‍යාදිය උපදී. එලෙසින් සමතිසක් වූ උපක්ලේශයන්ගේ වශයෙන්, තොවියත් යෝගාවවරයා වරදවා ගන්නේ ය.<sup>63</sup> එයින් හාවනාවෙන් බැහැර වන්නාක් මෙන් ම, තොමගට ද ගොස්, තමා මෙතෙක් දුර ඉතා මහන්සියෙන් ඇති කර ගත් උදායව්‍යය යුතායෙන් ද පිරිහි සම්පූර්ණයෙන් ම පහතට වැවත්තේ ය. වේවා උපක්ලේශ බව දැන තිබීමෙන් එයින් මිදීමට පහසුවක් වේ. ඒ සඳහා මෙතෙහි කිරීම එකම කායනීය වේ. ප්‍රිතිය, පස්සද්ධි ආදිය ද එපරිද්දෙන් ම මෙනෙහි කොට කපා හැරීම, මිදීමට එක ම උපක්මය ලෙස හාවනා ඇදුරුවැරු පෙන්වා දෙති.<sup>64</sup>

මෙස්, මේ ගමන් මග තොදැනීම නිසා හෝ බුද්ධීමත් හාවයෙන් තොරබව නිසා හෝ තමන් මාගි-එළයකට පැමිණියේ යැයි අධිමානයට පැමිණියේ නම්, තමන්ට ඒ පිළිබඳ සැක පහළ වේ නම්, ඒ ලගට කළ යුතු වන්නේ, තමන්ට විශ්වාස කළ හැකි පරිදි, හාවනාව පිළිබඳ හසළ දැනුමක් අති, මනා පරිචිතයක් ඇති, එමෙන් ම තුළිවක ධමිය පිළිබඳව ද මනා දැනුමක් අති, වියත් පාඩිවරයෙකු වෙතින් කරුණු විවාරා දැන ගැනීම ය. (යෝගියා) කරුණු දන්නා අයෙකු වූව ද, මේ අවස්ථාවේදී ලද අත්දැකීම හා සැකය තුළ දේලනය වීම නිසා ස්වකිය තීරණයකට තොපැමිණිය හැකි වෙයි. මෙය ද්‍රුෂ්ටියක් බවට ද

පැමිණිය හැකි ය. කරුණු විමසීමේදී දන්නා අයෙකු තොර ගත යුතුවන්නේ එහෙයිනි. මෙය කාසනය කුල ම වන්නා වූ බලගතු අභ්‍යන්තරක ද්‍රෝගියකි. බෙහෙත ම විය වූවෙත් රෝගය උත්සන්න විය හැකි මෙන්, යෝගියා ද නො මග යැමෙන් පසු, සුමගට ගැනීම ද අපහසු වනු ඇති. උපදෙස් ගැනීම සඳහා දක්ෂ ඇදුරුවරයෙකු සොයා ගත යුතු වන්නේ එහෙයිනි. එසේ තොවුනහොත් බෙහෙතින් රෝගය උත්සන්න වන්නා සේ, යෝගියා ද ධම්යෙන් වත් සුව කළ නො හැකි (උත්තරා) මානසික රෝගියෙක් විය හැකි ය. ආලෝකාදිය මෙනෙහි කිරීමේදී එය නැති වී නො යන්නේ නම්, ඒ ගැන නො සලකා හැර, වික්ෂිත තො වී, එවායේ ද අනිත්‍යාදී ලක්ෂණ මෙනෙහි කළ යුතු ය. එහි අනිත්‍යනාවය පෙනී යාමෙන් යෝගියා ජය ගෙන ඉන් ඉදිරියට යන්නේ ය. එයින් සමතිස් වැදුරුම් උපක්ලේග අවුල සිද බිඳ දමා මේ ආලෝකාදිය මාගිය නො වී, උපක්ලේගයන්ගෙන් මිදුණු විදැකිනා යුත්‍ය, මාගිය වන්නේ යැයි දැන ගැනීමෙන් අධිමානයට තොපැමිණීම හෝ පැමිණි අධිමානයෙන් මිදිම හෝ වන්නේ ය. එසේ මාගි මාගි දෙක පිරිසිද දැන ගන්නා වූ යෝගාවවරයාගේ නුවණ, මාග්‍රීමාග්‍රීයුනදැකින විශුද්ධිය නම් වන්නේ ය.<sup>63</sup>

### නිවීම

අධිමානයට තො පැමිණි හෝ අධිමානයෙන් මිදී ගත් හෝ යෝගාවවරයා ඉන් අනතුරුව නිවීම පිණිස කටයුතු කරයි. එනම්, කෙලෙපුන්ගේ නිවා දැමීම සි. ඒ සඳහා ඇති ප්‍රතිපදව පරිපදුක්‍රණදස්සන විසුද්ධියට පැමිණීම ය. උයද ව්‍යය දැනීම් අරියෙන් හා ප්‍රත්‍යාස්‍ය ලෙසින් දැකිම් අර්ථයෙන් 'ක්‍රුණදස්සන' නම් වන අතර, එය ම ප්‍රතිපස්‍ය ධම්යන්ගෙන් විශුද්ධ වූ හෙයින් 'යුනදැකිනවිශුද්ධි' නම් වන බවත්, මෙයින් ආය්‍යීමාගි යට බැසුගත්, යන අරියෙන් ප්‍රතිපදුයුනදැකිනවිශුද්ධි නම් වන බවත්, විශුද්ධීමාගිය පෙන්වා දෙයි.<sup>64</sup> එහි අංග නවයකි.

නව මහා විදැකිනා යුතු:

- උදයව්‍යයානුදැකිනයුත්‍ය
- ඡංගානුදැකිනයුත්‍ය

- iii. හයතුපස්ථානයෙනය
- iv. ආදිනවානුදීමිනයෙනය
- v. නිරවිදනුදීමිනයෙනය
- vi. මුක්විතකම්තායෙනය
- vii. ප්‍රතිසංඛ්‍යානුදීමිනයෙනය
- viii. සංස්කාරෝපස්ථායෙනය
- ix. සත්‍යානුලොමික යුතුයේ “යනුවෙනි”

## I. උදයව්‍යය යුතුය

ඉහත දැක් වූ අව්‍යාප්තා-ත්ව්‍යා-කම්ම-එස්ස-නිබ්බත්ති ලක්ඛණ යන හේතුන්ට අනුව පක්ෂවස්කන්ධයේ හටගැනීම ද, එම හේතුන්ගේ ම නිරෝධයෙන් පක්ෂවස්කන්ධයේ නිරෝධය ද වශයෙන් සම්පූර්ණ ආකාර වූ උදයව්‍යය දැකගැනීම මින් අදහස් කෙරේ. නාම-රුපයන්ගේ හටගැනීම (උප්පාද) පැවතිම (යිති) නැතිවීම (හංග) යනුවෙන් අවස්ථා තුනකි. උදයව්‍යය යුතුය සම්පූර්ණ වන විට ඉපැත්ම හා පැවත්ම නො පෙනී ගොස් බිඳීම ම පෙනෙන්න පටන් ගනී. එයින් හංග යුතුයට පැමිණේ. එසේ වන්නේ මේ ක්‍රියාත්මකයේ (අැතිවීම-පැවතිම-නැතිවීම) වේගවත්කම නිසාත්, ඒ වේගය දැකීම නිසාත් විය යුතු යි.

උදව්‍යය යුතුය දියුණු වීම සඳහා වේදනාවන් මෙනෙහි කිරීම ද අනියෙන් උපකාරී වන බව පෙනේ. රුපකාටස්වල සූජීක වෙනස් වීම ඇසට හෝ මනසට දැනෙන්නේ මද වශයෙනි. වේදනාව සිතටත් කයටත් මනාව දැනෙන්නකි. එසේ දැනෙන්නා වූ වේදනාවගේ ඇතිවීම-නැතිවීම දැකීම තුළින් පක්ෂවස්කන්ධයේ ඇතිවීම-නැතිවීම නුවණට හසු කර ගැනීම පහසු ය. එබැවින් වේදනාව මෙහෙහි කිරීම සංස්කාරයන්ගේ යථාත්ත්වය අවබෝධ කර ගැනීමට එක් තොටපළක් වැනි යැයි හාවනා ඇයුරුවරු පෙන්වා දෙති.<sup>66</sup> ඉතා වේගවත්ව සිදුවන මේ ක්‍රියාවලිය දෙස යෝගාවචරයා සිහිනුවන යොද බලා සිටියි. සැම ක්‍රියාවක් ම කරන අතරදී ඇතිවන නාම-රුප ධම්යන්ගේ ඇතිවීම-නැතිවීම (ඉපදීම-බිඳීම) වෙන් වෙන් වශයෙන් දැනගනියි. ඒ අනුව මේ ලෝකයේ ඇති ගෙවල්-දොරවල්, යාන-වාහන, සත්ත්ව-පුද්ගල වශයෙන් ඇත්තා වූ කිසිදු වස්තුවක්, කිසිදු සත්ත්වයෙක් ස්ථිර, සඳකාලික නො වන බව වැටහි යයි. යම්

යම් තැනකට සිත යොමු කළේද, ඒ සැම තැනක ම ඉජයෙහිත්, විනාග වෙමින් පවතින නාම-රුප ධම් සමුහයක් ම යෝගීයාට පෙනී යයි. ඉන් බැහැර ස්ථීර වැස්තුවක් නො පෙනෙයි. මේ නීසා කිසිදු සංස්කාරයක් කෙරෙහි ඇලිමක් හෝ ගැටීමක් හෝ මුදා වීමක් හෝ ඇති නො වෙයි. යෝගීයාට මෙසේ වැටහි යන මේ තත්ත්වය උදයව්‍යය යූනයේ මධ්‍යම අවසරාව ලෙස සැලකේ.<sup>67</sup>

## ii. භංග යූනය

සංස්කාරයන් මෙසේ ඉපිදි, මෙසේ නිරුද්ධ වෙතියි දක්නා වූ යෝගීහට පෙර කි සේ උදයය හැර, ව්‍යයය ම මෙනෙහි කරන කළේ හඩිගානුපස්සනා නම් විදෑශිනා යූනය උපදී;<sup>68</sup> යැයි විශුද්ධීමාගිය දක්වයි. යම් අරමුණක ඇතිව නැතිවීම බලා, එම අරමුණ බැලු සිතේ බිඳීම බැලීම, හඩිගානුපස්සනා විදෑශිනා යූනය යැයි ද දක්වේ.<sup>69</sup> පරිසම්පිදු කුණකා හි එය මෙසේ දැක් වේ.

කථ්‍ය ආරම්මණපරිසංඛාංගානුපස්සනා පක්දුකු වීපස්සනා කුණකා රුපාරම්මණකා විත්තං උප්පල්පත්ත්වා නිශ්චාති. තං ආරම්මණ පරිසංඛා තස්ස විත්තස්ස භංග අනුපස්සති, අනුපස්සතිති කථ්‍ය අනුපස්සති? අනිවිතතා අනුපස්සති නො නිවිතතා. දුක්ඛතා අනුපස්සති නො සුඛතා. අනත්තතා අනුපස්සති, නො අත්තතා...<sup>70</sup>

රුපාලම්බන භාවයෙන් සිත ගෙදී බිඳුණු කළ, ඒ අරමුණ දැන ඒ විත්තයාගේ භංගය අනුව බලයි. කෙසේද? යත්; අනිත්‍ය වශයෙන් අනුව බලයි, නිත්‍ය වශයෙන් නො බලයි. දුක් වශයෙන් බලයි. සැප වශයෙන් නො බලයි. අනාත්ම වශයෙන් බලයි. ආත්ම වශයෙන් නො බලයි. ආදි වශයෙනි. මෙසේ සංස්කාරයන්ගේ බිඳීම බලන යෝගාවවරයාට සංස්කාරයෝ ම බිඳීති; මරණය යනු සංස්කාරයන්ගේ ම බිඳීම යැයි වැටහි යයි. භංගයූනය දියුණු වන විට, පොදු වැස්සක් වසිනා විට මහත් මහත් දිය බුඩුව බිඳී බිඳී යන්නාක් මෙන් සංස්කාරයෝ බිඳීති යන භංග යූනය පහළ වේ. මෙය උදයව්‍යය යූනයේ දියුණු අවසරාව හැරියට ද සලකනු ලැබේ.<sup>71</sup>

### iii. හයතුපටවිධානාක්‍රීණය

සියලු සංස්කාරයන්ගේ ක්‍රිය-ව්‍යය දැකින යෝගාවවරයාට කාම-රුප-අරුප යන හවතුයෙහි ම සියලු සංස්කාරයන් ඩිජි යනු දැක, ඒ කෙරෙහි කළකිරීමක් වැනි බියක් පහළ වේ. ඉකුත් සංස්කාරයෝ තිරුද්ධ වූහ. වර්තමාන සංස්කාරයෝ තිරුද්ධ වෙති. අනාගතයෙහි උපදීන සංස්කාරයෝ ද මෙස් ම මතු තිරුද්ධ වන්නාහ; යනුවෙති. මෙස් පහළ වන බිය මුසු තුවණ හයතුපටවිධාන ක්‍රිය නම් වේ.<sup>72</sup> සුව සේ ජ්වන් වනු කුමති පුරුෂයෙකුට සිංහ, ව්‍යාසු, දිවි, වලස්, යක්ෂ, රාශ්සයාදීන්ගෙන් මෙන් ම ඇතුළත්, විසකුරු සර්පයින්, සොහොන් බිම්, පුද බිම්, දිලිසෙන ගිනි අගුරු වලවල් ආදිය දැකිමෙන් යම් බියක් ඇති වන්නේ ද, එස් යෝගියා හට සියලු සංස්කාරයන්ගේ හංගය දැකිමෙන් හය ක්‍රිය පහළ වේ. මේ බිය වනාහි වල් අලියෙකු දැකිමෙන් ඇති වන බියක් මෙන් නො ව, ගිනිඅගුරු වලවල් තුනක් මැද සිටින පුද්ගලයෙකු එයට වැටුනොත් ප්‍රවිචෙන බව තීරණය කරන්නාක් වැනි සැලකීමකි. එස් තැනිනම් එය ක්‍රියයක් නො වන්නේ ය. බිය වනාහි ද්වේෂයේ ම තවත් පැත්තක් වන හෙයිනි.<sup>73</sup>

මේ පිළිබඳ උපමා කථාවක් මෙස් ය. එක් මවකට පුත්තු තුන් දෙනෙක් සිටිති. මේ තිදෙනා ම රාජ දේහි ස්වියාවකට හසු වේ, රටේ රජතුමා පළමුවෙන් වැඩිමහළ පුතුගේ හිස සිඳවිය. දැන් දෙවෙනියාගේ ද හිස සිඳී. මෙය බලා සිටින මව තුන්වෙනියා කෙරෙහි ආලය ද අත හටි. එමෙන් යෝගාවවරයා ද අතිත සංස්කාරයන්ගේ ද වත්මාන සංස්කාරයන්ගේ ද හංගය දැක ගැනීමෙන් අනතුරුව අනාගත සංස්කාරයන් කෙරෙහි පවත්නා ආලය අතහැර දමයි.<sup>74</sup>

### iv. ආදිනව ක්‍රියය

ඩියට පත් තැනැත්තා එහි දෙප දැකිම වගයෙන් මෙනෙහි කිරීම නිසා ලැබෙන ක්‍රියය ආදිනව ක්‍රියය සි. ඉපදීම-නැවැත්ම-නිමිත්ත-ආයුහායනය-ප්‍රතිසන්ධිය දැක් බව දැකිම ආදිනව දැකිම සි. නො ඉපදීම-නො පැවැත්ම-නිමිති රහිත බව- අනායුහනය හෙවත් කම් රස් නො කිරීම ගාන්ත පදය හෙවත් නිවීම සැප යැයි දැන ගැනීම ආනිංස දැක ගැනීම සි. මේ දෙයාකාර දැනීම නිසා නා නා

දූෂ්චරීන්ගෙන් කම්පා නො වේ. හයතුපටියානා කුණු යෙන් කළකිරැණු යෝජියා සැනු ලබා ගැනීම පිණිස අනුප්පාදිය නිරහය ස්ථාන වශයෙන් දකී.

පිළිස්සීමෙන් පිඩා විදින කෙනෙකුගේ සිත සිසිලට නැමි යන්නාක් මෙන්, දෙප දැකිමෙන් නිදෙස් ධම්තාවයට සිත නැමේ.<sup>75</sup> වස්තු සම්පත් මෙන් ම සැම ක්‍රියාවක්මත් මහත් දුකක්, ආදිනවයක් ලෙස වැටහි යයි. සැම පැන්තකින් ම ඇත්තේ නොයෙක් දෙසයන්ගෙන්, ආදිනවයන්ගෙන් වට වූ දුක් ගොඩවල් බව ද, පක්ෂ්වස්කන්ධය ම මහත් ආදිනවයන්ගෙන් පිරිණු දුක්බස්කන්ධයක් බව ද වැටහි යයි. මෙසේ සංස්කාර ධම්යන් කෙරෙහි පවතින අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ස්වභාවයන් දෙස් වශයෙන්, ආදිනව වශයෙන් වැටහෙමින් පවතින විත්ත ස්වභාවය 'ආදිනවකුණය' නම් වේ.<sup>76</sup>

#### v. නිබැඩනුපස්සනා කුණුය

ආදිනව කුණුය තුළින් සංස්කාරයන්ගේ මහත් ආදිනව සමූහය වටහා ගත් යෝගාවලරයාට නාම-රුප ධම් හෙවත් සංස්කාර කෙරෙහි සංවේගයන් කළකිරීමෙන් පහළ වේයි. හෙතෙමේ සියලු හව-යෝගි-ගති-වික්ද්‍යකුණටියි-සත්ත්වාසගත වූ, බිඳෙන සුළු සියලු සංස්කාර ජාතයෙහි කළකිරෙයි. උකටලි වේයි. නො ඇලෙයි. විතුකුට පවිත පාදයෙහි ඇලුණු ස්වභාවාජ්‍ය පාඨ්‍යාජ්‍ය අපවිත වූ සැබාල් ගමිදෙර ගවර වෙළඳ නො ඇලෙන්නාක් මෙති. සිංහ ප්‍රජාතාදී සප්ත මහාවිල්පි ම ඇලේ. එපරිද්දෙන් ම යෝගී තෙමේ මනා ලෙස දක්නා ලද ආදිනව ඇති, සහඩිගුර තෙතුහුමික සංස්කාරගතයෙහි නො ඇලේ. භාවනාවෙහි ඇලුණු හෙයින් භාවනාහිරතියෙන් දුක්ත වූයේ සප්තානුදැයිනයෙහි ඇලේ.<sup>77</sup> එනම්

- අනිත්‍යානුදැයිනය
- දුබානුදැයිනය
- අනාත්මානුදැයිනය
- නිරවිදනුදැයිනය
- විරායානුදැයිනය
- නිරෝධානුදැයිනය
- ප්‍රතිනිස්ස්ගානුදැයිනය යනුවෙති.

මේ අනුව, ඉපදෙශීන් මැරෙහින් යන මේ සසරගමන නැවැත්විය යුතු ය යන හැඟීම බලවත් ලෙස ඇති වෙයි. එසේ වනුයේ ආදිනව දැකීමේ එලයක් වශයෙනි. මෙසේ පංචකාමයන් කෙරෙහි ද, දිව්‍යලෝක, බ්‍රහ්මලෝකාදී හටයන් කෙරෙහි ද, නාම-රූප ධ්‍යායන් කෙරෙහි ද, මූල්‍ය සංසාරය කෙරෙහි ද කළකිරීම් වශයෙනි, එපාවේම් වශයෙන් ඇතිවන විත්ත ස්වභාවය නිබිඩනුපස්සනා කුණුය යයි.<sup>78</sup> මේ නිබිඩනුපස්සනා කුණුයන්, ඉහත දැක්වූ හයතුපටියාන හා ආදිනවානුපස්සනා කුණුයන් එකාර්ථවත් බව පරිසම්භිද වට අනුව විශුද්ධීමාගියෙහි දැක්වේ. "යා ව හයතුපටියානෙ පසුණු, යා ව ආදිනව කුණු, යා ව නිබිඩ, ඉමේ ධම්මා එකටියා, ව්‍යක්ෂ්පතන් මෙවනානා"<sup>79</sup> හයතුපටියානයෙහි යම් ප්‍රයුවත් වේ ද, ආදිනවයෙහි යම් තුවන් වේ ද, යම් නිරවේදයක් වේ ද, මේ ධම්යේ එකාර්ථය. ව්‍යක්ෂ්පතන වශයෙන් වෙනසි, යනුවෙනි.

#### vii. මූණ්විතකම්තා කුණුය

නිබිඩ කුණුයෙන් කළකිරුණු යෝගාවවරයාගේ සිත හටතුයේ එකද සංස්කාරයක් කෙරෙහි හෝ නො ඇමෙල. නො බැඳේ (දැකී ව ගැනීමක් නො කරන බවයි) සියලු ම සංස්කාරයන්ගෙන් මිදෙන්න කුමැත්ත ඇති වේ. සර්පයකුගේ කටට අසු වූ මැඩියෙකු මෙන් ද, කුවුවකට අසු වූ වලිකුකුකු මෙන් ද, උගුලකට අසු වූ මුවකු මෙන් ද, නිතර ම මිදෙන්න කළුපනා කරයි. මෙසේ තුන් ලෝකධානුවෙන් ම මිදී යාමේ කුමැත්ත බලවත් ලෙස පවතී. මේ විත්ත ස්වභාවය මූණ්විතකම්තා කුණුය යයි.<sup>80</sup>

#### viii. පටිසංඛානුපස්සනා කුණුය

දැන යෝගාවවරයාට මිදී යාමේ උපාය වශයෙන් මෙම ආනාපාන හෙවත් ඇතුළුවීම-පිටවීම දෙකේ උදයව්‍යය මෙනෙහි කිරීම ම එක ම උපාය ලෙස වැටහෙයි. එසේ වැටහීම නිසා. නිත්‍ය ස්වභාවයෙන් යුක්ත නො වූ නාම-රූප ධ්‍යායන්ගේ අනිත්‍ය හාවයන්, අනිත්‍ය බැවින් එය දුකක් වන බවත්, එනිසා ම එහි ඇති අනාත්ම ස්වභාවයන් දැකීමින් ඇතුළුවීම-පිටවීම මෙනෙහි කරයි. මෙසේ හාවනා කිරීම නිවැරදි මාගිය ලෙස ද වැටහී යෝගියාගේ සිත හාවනාවට තදින් ම

ඇලෙයි. මෙසේ සහර දුකින් මිදීමේ උපාය දැකීම් වශයෙන් පවතින විත්ත ස්වභාවය පටිසංඛාණ කූණය යි.<sup>81</sup>

මෙතෙක් කියන ලද මේ කූණයක් පිළිබඳ උපමා කරාවක් මෙසේ දැක්වේ. පුරුෂයෙක් කෙමෙන් රැගෙන මසුන් ඇල්ලීමට ගියේය. එම උපකරණය නොගැනීම් දියේ බහා, උඩ ඇති කවුලවෙන් අත දමා, ඒ තුළින් ලොකු සනෙනුගේ බෙල්ලෙන් අල්ලා උඩට ගත්තේ ය. දියෙන් උඩට ගත් විට උගේ හිසෙහි වූ ස්වස්තික ලකුණු තුන දැක මාල්වෙකු නො ව සර්පයෙකු බව හඳුනා ගත්තේ ය. මහු මහත් සේ හයට පත් වී සර්පයාගෙන් වන ආදින්ව දැක උගෙන් මිදීමට කළේහනා කළේය. දන් සර්පයා වලිගයෙන් මහුගේ අත වෙලා ගෙන සිටී. මහු අත තවත් තද කර ගෙන ම තම අත වෙලා ගෙන සිටී වෙළිම සෙමින් ලිපිල් කොට අත මසවා හත් අට වරක් හිස වටා කරකවා උඩ දුර්වල කොට ඇතට විසි කොට ඉක්මනින් ගොඩට විත්, විෂසෝර සර්පයෙකුගෙන් මිදුණෙම් යි ආ මග බලමින් සිටියේ ය.

මේ උපමාවහි ඒ පුරුෂයා විෂසෝර සංඡාගේ බෙල්ලෙන් අල්ලා ගෙන, අද මට හොඳ මත්ස්‍යයෙක් අසු වුනේ යයි සතුවට පත් විය. එමෙන් යෝගාවචරයා භාවනා කිරීමට පෙර තමන්ගේ ජ්විතය පිළිබඳ මහන් සතුවකින්, ආය්වාදයකින් පුතු ව වාසය කළේය. ඒ පුරුෂයා එම සත්‍ය දියෙන් උඩට ගත් විට උගේ හිසෙහි ස්වස්තික ලකුණු දැක සංයෙක් යැයි හඳුනා ගත්තේ ය. එමෙන් යෝගාවචරයා ජ්විතය පිළිබඳ විද්‍යානා භාවනා කොට අනිත්‍යාදී තිලකුණු වටහා ගත්තේ ය. මහු සංඡාව හඳුනා ගෙන මත්ස්‍යයෙක් නො ව විෂසෝර සංයෙක් යැයි බිය වූවාක් මෙන් යෝගාවචරයාට හයතුපටියානකුණය පහළ වේ.

උදයවත්-හංග දෙක ද මෙයට ඇතුළත් වේ. මූ දැළු කළාත් මහා විනාශයක් වන්නේ යැයි සිතන්නාක් මෙන් යෝගාවචරයාට ආදින්ව කූණය පහළ වේ. ඒ සංඡා ගැන කළකිරුණාක් මෙන් යෝගාවචරයාට තිබිබිදු කූණය පහළ වේ. ඒ පුරුෂයා මෙම සංඡාගෙන් මිදෙන්න උපාය සිතන්නාක් මෙන් යෝගාවචරයාට පටිසංඛා කූණය පහළ වේ. ඒ පුරුෂයා එම සංඡා හිස වටා කරකවා දුර්වල කොට ඇතට

විසි කොට උගෙන් මිදුණේ ද, එමෙන් යෝගාවවරයා සංස්කාරයන් අනිත්‍යාදී වශයෙන් නැවතත් මෙනෙහි කොට, නිත්‍යාදී වශයෙන් ගැනීමට නො හැකි බවට පත් කොට, සියලු සංස්කාරයන්ගෙන් මිදෙයි. මෙසේ යෝගාවවරයාට පටිසංඛා කූණය පහළ වේ.<sup>82</sup>

"අනිවිතතා මනසිකරාතා කි. පටිසංඛා කූණ උප්ප්ප්‍රේෂන් දුක්බතා-පො- අනත්තතා මනසිකරාතා කි. පටිසංඛා කූණ උප්ප්‍රේෂන්? අනිවිතතා මනසිකරාතා නිමිත්ත. පටිසංඛා කූණ උප්ප්‍රේෂන්. දුක්බතා මනසිකරාතා පවත්ත. පටිසංඛා කූණ උප්ප්‍රේෂන්, අනත්තතා මනසිකරාතා නිමිත්තක්ව පවත්තක්ව පටිසංඛා කූණ උප්ප්‍රේෂන්.<sup>83</sup>

අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන්නාහට කිනම් පටිසංඛා කූණයක් (කුමක් දැන තුළුවන්) උපදී ද? දුක්බ වශයෙන්-පො-අනාත්ම වශයෙන් මෙනෙහි කරන්නාහට නිමිත්ත ද ප්‍රවෘත්තිය ද ඇති පටිසංඛා කූණය උපදී යැයි පටිසම්භිදමග්ග්‍රේපකරණය අනුව සිංහල විගද්ධි මාත්‍රිය පෙන්වා දෙයි.

### viii. සංස්කාරාපෙක්ෂා යුතුය

සියලු සංස්කාර ධම් ඇතුළු හාවනා අරමුණු පිළිබඳ ව ඇති ඇලීම හා ගැටීම දුරු වී සිත මැදහත් බැවිහි පිහිටිමෙන්, සිනේ සමර්තතාවය ඇති වීම, සංස්කාරාපෙක්ෂා යුතුයේ ප්‍රධාන කායුෂීය හෙවත් ලක්ෂණය සි. උදයවත්‍යාදී පස් ආකාරයකින් දුටු විශේෂ දැනීම පටිසංඛානුපස්සනාවෙන් තැවත තැවතත්, විනාශය, දුක් බව, අයිතිකරුවෙක්, පාලකයෙක් තැති ගුනාතා ලක්ෂණය වූ අනාත්ම ලක්ෂණය සම්පූණී වන විට, එසේ ඇලෙන්න හෝ ගැටෙන්න දෙයක් තැති බව යෝගියාට වැටහි යයි. මේ දැකීම ඇති යෝගියා කුළ, ලේඛකයා විසින් සම්මත කොට ගෙන ඇති, හොඳයි-නරකයි, ගුහයි-අගුහයි, ස්ත්‍රීය-පුරුෂයා, දෙවියා-මුහුමයා, සතුරා-මිතුරාදී හැඟීම් දුරු වෙයි. මෙය ත්‍රිලක්ෂණ හාවනාව මූදුන් පැමිණීමේ ආනිජංසයකි.<sup>84</sup> මේ

පිළිබඳ උපමා කරාවක් මෙසේ යි.

එක් පුරුෂයෙකුට රුප ගෝභාවේන් යුතු, මනාප වූ බේරිදක් වූවාය. ඔහුට ඒ බේරිදගෙන් මොහොතාකටවන් වෙන් වී සිටිය නො හැකි තරම් විය. ඒ පුරුෂයා තම බේරිද වෙනත් පුරුෂයින් ඇසුරු කරනු දැක මහත් දුකට භා කොළයට පත් වෙයි. ඔහු පසු කෙලක තම බේරිදගේ දෙස් දැක මැය මෙගේ නො වේ යැයි සිතා අතහැර දැමීමේ ය. එනැන් පටන් ඒ අතහැර දැමු බේරිද වෙනත් පුරුෂයන් සමගින් කුමන ආකාරයකින් හැසිරුණන් ඔහුට තරහක් හෝ සිතේ දුකක් ඇති නො වේ. ඇය පිළිබඳව මැදහත් වෙයි. එමෙන් යෝගාවචරයා සියලු සංස්කාරයන්ගෙන් මිදෙනු කැමති ව පරිසඩ්ඩා ඇඟුණයෙන්, සංස්කාරයන් අනිත්‍ය යැයි නැවත නැවතන් මෙනෙහි කොට මම ය, මෙගේ යැයි ගතයුත්තක් නො දැක සියලු සංස්කාරයන් කෙරෙහි උදසීන වෙයි. මැදහත් වෙයි. ඇලීම්- ගැලීම් අතහැර සිත සමරනාවයේ පිහිටුවා ගනියි.

මේ තත්ත්වයට පත්වන යෝගාවචරයාගේ සිත තුන්ලෝකයේ කිසි ම තැනක නො ඇලේ. භබරු කොළයට වතුර වැටුණාක් මෙන්, සිත කිසි තැනෙක නො ඇලේ, උපස්කාවහි පිහිටයි. මෙම සංස්කාරෝපස්කා ඇත්තයට පැමිණි පුද්ගලයා නැවත නැවතන් හාවනා මනසිකාරය පවත්වා ගෙන යාමේදී මාගිජුනයක් පහළ වීමට තරම් අවශ්‍ය ගණධම් වැඩි තිබේ තම් ලෝකෝත්තර වූ මාගි එලයක් ලබයි. නො එසේ තම් හාවනා අරමුණු මෙනෙහි කරමින් නැවතන් සංස්කාර අරමුණකට පැමිණෙයි.<sup>55</sup> ඒ පිළිබඳව උපමාවක් මෙසේ ය.

රුවල් නැව්වලින් මුහුද තරණය කරන නැවියෝ එද, කවුවන් වැනි පක්ෂී විශේෂයක් රැගෙන ගියහ. රුවල් නැව සුළුගට භසු වී හෝ මග වැරදී හෝ ගමන් කරන විට ගොඩිනීම සොයා ගැනීම සඳහා කවුවෙක් මුද හරි. ගොඩිනීමක් ඇත්තම් උ ඒ දෙසට පියාසර කරයි. නැතිනම් ආපසු ඇවින් කුඩාසේ වසයි. එසේ සංස්කාරෝපස්කා ඇත්තයට පැමිණි යෝගාවචරයාගේ සිත තිවත සොයා යයි. තිවත නො ලැබුයේ තම් සංස්කාර යැයි කියන ලද හාවනා අරමුණුවලට නැවත පැමිණෙයි. මෙසේ නැවත නැවතන් හාවනාව සේවනය කළ යුතු ය. එවිට කවද හෝ ලෝකෝත්තර තත්ත්වයට පැමිණේ. ආයේ පුද්ගලයන්ගේ විද්‍යානා හාවනාව උදයව්‍යය ඇත්තයෙනුත්, සෙසු

අයගේ නැවත දිටියිවිසුද්ධියෙනුත් ආරම්භ වේ යැයි කියනු ලැබේ.<sup>36</sup>

මාගී-ලල අවබෝධ වීමට ගුද්ධා-වියේ-සති-සමාධි-ප්‍රජා, යන ඉහුය ධෙශයන් පස බලවත් ව සමව පැවතිය යුතු ය. එම තිසා යෝගියා මෙහිදී ගුද්ධාදී ධෙශ අඩු වැඩි නො කරයි. ප්‍රිය-අප්‍රිය අරමුණු ලැබේමේදීත් එහි ඇලීමක් හෝ ගැටීමක් හෝ මූලා වීමක් හෝ ඇති නො කරයි. සඳුරට ම එන අරමුණු පැහැදිලි ව මෙනෙහි වීමක් වැටහිමක් ඇති වේ. මෙසේ නාම-රුප ධෙශයන් හෙවත් සංස්කාරයන් කෙරෙහිත්, සියලු ම අරමුණු කෙරෙහිත් ඇලීමක් - ගැටීමක්-මූලාචීමක් නොමැති ව පවතින වින්ත ස්වභාවය සංස්කාරෝපස්‍යා යුතාය සි. මෙම මැදහත් හාවය දිව්‍ය-මනුෂා-උහුම යන තුන් ලෝකය කෙරෙහි ම පවතී.<sup>37</sup> උපස්‍යාව යැයි කි විට, මේ උපස්‍යාවෙහිත්, වතුරුපධානික උපස්‍යාවෙහිත් වෙනස සේවිය යුතු වෙයි. සංස්කාර කෙරෙහි ඇතිවන උපස්‍යා යුතාය තුළින් උපදින උපස්‍යාව වනාහි, සියලු සංස්කාර කෙරෙහි උපස්‍යාහාගත වීමකි. එය විද්‍යීනා දිපුණුව තුළින් උපදින්නාති. වතුරුප දානික උපස්‍යාව වනාහි, අරමුණු සම්බන්ධව ඇති වන උපස්‍යාවකි. මෙහි දී සංස්කාර කෙරෙහි කළකිරීමක් ඇති වීමට හේතු නැත. එහෙයින් නිවන් අවබෝධයට එය කිහිපෙන් ප්‍රමාණවත් නො වේ. එය විතක්ක, විවාරාදී ද්‍යානාංගවලින් එකක් පමණි. මේ උපස්‍යාවන්හි වෙනස සි.

### ආයේ ආෂ්වාංශික මාගීය වැශෙන අයුරු

සම්මා දිටියි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජ්ව, සම්මා වායම, සම්මා සති සම්මා සමාධි යනුවෙන් මාගීංග අවකි. මෙයින් සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජ්ව යන මාගීංග තුන යෝගියාගේ ගිලෙයෙන් ම සම්පූර්ණත්වයට පත් වී ඇත. සම්මා වායම, සම්මා සති, සම්මා සමාධි යන මාගීංග තුන සමාධිය තිසා සම්පූර්ණත්වයට පත් වී ඇත. සංග්‍රහනාය හෙවත් වින්ත-වෙතසික ධෙශයන් ඔසවා තැබීම, යෝගියාට සුදුසු පරිදී නංවා තැබීම වියස්ස තිසා ඇති වේ.

වාතය ඇතුළු වීම-පිටවීම යන හාවනා අරමුණු එකක් පාසා සිහි කර දීමේ ස්වභාවය වන අපිලාපන ලක්ෂණය, සතිය හෙවත් සිහිය

නිසා ඇති වේ. එය සම්මා සතිය සි. විත්ත-වෙළතසික ධ්‍රීයන් විසිර යා තො දී, භාවනා අරමුණේ ම එක්තැන් කොට, ගොඹකාට පවත්වන්නේ සමාධිය හෙවත් ඒකග්ගතා වෙළතසිකයෙනි. එය සම්මා සමාධියයි. සම්මා දිවියි, සම්මා සංක්පේ යන මාත්‍රාග දෙක ප්‍රයුව නිසා සම්පූර්ණ වේ. භාවනා අරමුණට නිතරම සිත තැබීම. විතර්කනය කිරීම සම්මා සංක්පේයයි. සංස්කාර ධ්‍රීයන්ගේ ඉපදි-ඉපදී, බිඳී බිඳී යාම ද, භාග දැකිනය පහළ වන්නේ ද, ඒ පිළිබඳ බිඳී පහළ වන්නේ ද, එය ම ආදිනව වශයෙන් දකින්නේ ද, ඒ ගැන කළකිරීම ඇති වන්නේ ද, මිදී යාමට එකම කාරිය භාවනාව වශයෙන් දකින්නේ ද, සංස්කාර ධ්‍රීයන් තුළ ඇති පොදු ලක්ෂණය වන අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ලක්ෂණයන් හඳුනා ගන්නේ ද. (අවබේද කරගන්නේ ද) සංස්කාරයන් කෙරෙහි මැදහත් භාවය ඇති වන්නේ ද ප්‍රයුව නිසා ය. මෙසේ ස්ථානාරයෙන් ම සංස්කාර තත්ත්වය වටහා ගැනීම සම්මා දිවියිය සි.<sup>48</sup>

### අනුලෝම-ගෝත්‍රහ භා යුතුදීනායට පැමිණීම

සංස්කාරෝපේක්ෂා යුතායෙන් ත්‍රිලක්ෂණය තැවත තැවත බැලීම හැර, අනුලෝම යුතාය සඳහා කළ දුතු විශේෂ කායනීයක් හෝ විශේෂ භාවනාවක් හෝ තොමැත්ත්තේ ය. සංස්කාරෝපේක්ෂා යුතායෙන්. සංස්කාරයන් බලමින් වෙසෙන යෝගාවවරයාහට ගුද්ධා-වීයනී සති-සමාධි-ප්‍රයු, යන පක්ෂවිනිදිය ධ්‍රීයන් බලවත්ව ඇති වේ. එහින් සංස්කාරෝපේක්ෂා යුතාය වඩාත් තියුණුව පහළ වේ. දියුණු තියුණු වූ සංස්කාරෝපේක්ෂා යුතාය ඇති යෝගාවවරයාගේ සිත හෙවත් සංස්කාරෝපේක්ෂා යුතාය, මාත්‍රියට පැමිණීමට ඉතා ම ආසන්න අවස්ථාවේදී අනිත්‍ය වශයෙන් හෝ දුක් වශයෙන් හෝ අනාත්ම වශයෙන් හෝ සංස්කාරයන් සම්මර්ගනය කොට භවාගයට බැස ගනී.<sup>49</sup>

ඉක්බිති මහුට ඒ සංස්කාරෝපේක්ෂා යුතායෙන් සම්මර්ගනය කළ පරිදි, සංස්කාර අනිත්‍ය වශයෙන් හෝ දුක් වශයෙන් හෝ අනාත්ම වශයෙන් හෝ අරමුණු කරමින් මනෝද්වාරාවල්ප්‍රති විත්තය ඇති වන්නේ ය. ඉක්බිති මනෝද්වාරාවල්ප්‍රති විත්තයෙන් අරමුණු කළ පරිද්දෙන් ම සංස්කාරයන් අරමුණු කරමින් ජවන විත්තයක් පහළ වේ. එයට පරිකම් ජවනයයි කියනු ලැබේ. එයට අනතුරුව එය ම

අරමුණු කොට දෙවන ජවන විත්තයක් උපදී. එයට උපවාර ජවනය සියනු ලැබේ. එයට අනතුරුව එසේ ම සංස්කාරයන් අරමුණු කොට තුන් වන ජවන විත්තයක් උපදී. එයට අනුලෝචනය සියනු ලැබේ.

මේ ජවන් සිත් තුන හා උපන් ඇනය, උදයව්‍යය ඇනයදී අටක් වූ ඇනයනට හා මතු ලැබෙන ගෝනුහු ඇනයට හා මාගි ඇනයට ද අනුකුල බැවින් අනුලෝචනය සියනු ලැබේ. ඉන් අනතුරුව පාලුග්රන භූමියෙන් ආයෙි භූමියට පිවිසීම අතර ඇති වන, විශේෂ විද්‍යීනා ඇනයක් වන ගෝනුහු ඇනය පහළ වේ. එය නිරවාණය අරමුණු කරන ඇනයකි. සංස්කාරයන් අරමුණු කොට ඇති වන්නක් නො වන බැවින් එය ප්‍රතිපදයෙන දැකින විශුද්ධියට අයත් නො වේ. නිරවාණය දක්නේ වූව ද, නිවන් දැකිමෙන් සිදු වන ක්ලේෂ ප්‍රභාණය ද නො වන බැවින්, එය ඇනදැකින විශුද්ධියට ද ඇතුළත් නො වේ. එය ප්‍රතිපද ඇනදැකින විශුද්ධි, ඇනදැකින විශුද්ධින් අතර පවත්නා වූ, විද්‍යීනා පරමිපරාවට අයත් වන බැවින්, විද්‍යීනා නාමය ලබන විශේෂ ඇනයකි.

අනුලෝචනය ඇතිකර ගත් යෝගාවවරයාහට මාගිඇනය ලැබීම සඳහා කළ පුතු තවත් දෙයක් තැත. උඩ දැමු ගල අභසෙහි නො රැදී වැවෙන්නාක් මෙන් ඔහුට මාගිඇනය ලැබීම නියත ය.<sup>91</sup> හාවනාව දියුණු වූ යෝගාවවර සිතේ ඇති වන මෙම ධම් ස්වභාවය හෙවත් සංස්කාරයන්ගේ ලක්ෂණ තුන අතරින් එකක් ප්‍රකට වීම අනුව එක් විමෝසු මූඛයක් තුළින් අනුලෝචන, ගෝනුහු, මාගි-එළ යන සිත් පහළ වෙමින් නිවාණය අවබෝධ වීමට එතරම් වේලාවක් ගත නො වේ. එක් ඇනයකින් මේ සියල්ල ම සිදු වී යෝගී සිත් නිවාණය ස්වාත් ස්වාත් කරන්නේ ය.<sup>92</sup>

#### 4.16. සමාලෝචනය හා නිගමනය

අධිමානය, මානයෙන් වෙනස් වන අයුරු ඉහත විවරණයෙන් ප්‍රකට විය. මේ අනුව අධිමානය වනාහි නිවාණගාමී ප්‍රතිපද මාගියේදී භමු වන එක්තරා අවස්ථාමය සන්ධිස්ථානයක් බව පැහැදිලි ය. මෙබදු අවස්ථාවක් භමු වන බව නො දන්නාකමින් බොහෝ යෝගාවවරයින් මෙකි අධිමානයට පැමිණෙන බව පෙන්. එහෙයින්

නිවන් සඳහා කටයුතු කරන යෝගවචරයින්, මේ තත්ත්වය පළමු කොට දැන සිටිය යුතු වෙයි. විශේෂයෙන් හාටනා ඇදුරුවරුන් මේ තත්ත්වය පැහැදිලි කරදිය යුතු වෙයි.

අධීමානසික තත්ත්වයක් පිළිබඳ ව ඇති වන්නක් හෙයින්, මේ අවස්ථාව එනමින් හඳුන්වා දී ඇතැයි සිතිය හැකි යි. මේ අතර ඇතැමෙකු බණ පදයක් අපු පමණින් මාගි-එලයන්ට පැමූණි අවස්ථාවන් ත්‍රිපිටක සාහිත්‍යය තුළ කොතොකුත් හමු වේ. ඒ මුවන් සාංසාරික වශයෙන් වඩා ලද ප්‍රයුව ඇත්තවුන් වශයෙන් විය යුතු යි. ප්‍රයුව වනාහි එක් ආන්තෝයින් දෙකකින් සම්පූර්ණ කළ හැකි දෙයක් නො වන බව. පෙනේ. එහෙයින් උත්සාහයෙන් හා වියත්‍යෙන් මේ සඳහා කටයුතු කළ යුතු වෙයි. ප්‍රහුද්‍යන් සිත ගමන් කරන්නේන් නිවන් මගේ නො ව සසර ගමන් ය. නිවන් සඳහා කටයුතු කරන්නන් මේ බව ද දැන සිටිය යුතු වෙයි. අධීමාන අවස්ථාව ද එහි ම ප්‍රතිඵලයක් ලෙසින් ද සිතිය හැකි යි. අහිඛ්‍ය තුළ, සිත ව්‍යුවාවට පත් කරන ව්‍යුවකඩී රාජියක් හමු වේ. අධීමානය ද එවැන්නකි. මෙහි ඇති හායානකකම වන්නේ, එයින් අත්මිදෙන තුරු ඉදිරියට නො යාම යි. මෙය රහත් වීමට ආසන්නව තිබියදී වුව ද සිදු විය හැකි බව මහානාගයෝර කරාවස්තුව වැනි කරා ප්‍රවත්තිලින් පැහැදිලි විය.

### නිගමනය

මෙතෙක් දැක් වූ කරුණු වලට අනුව, අධීමානයෙහි ඇති ස්වාභාවික හා සාධාරණ බව පැහැදිලි විය. එහෙයින් මේ තත්ත්වයට පත් තුවන් කෙරෙහි කළකිරීමක් හෝ ආසාතයක් ඇති කොට නො ගෙන, මුවන්ට තිවැරදි මාගියට එළඹීමට උපදෙස් ලබා දිය යුතු වෙයි. එසේ ම යෝගීන් ද සුළ කාරණාවකින් මුළාවට නො පැමිණ, නිවන් මග පිළිබඳ පැහැදිලි දැනුමක් ඇති කර ගෙන, ඒ සඳහා කටයුතු කළ යුතු වෙයි. විශේෂයෙන් හාටනා ඇදුරුවරුන් මේ තත්ත්වය හඳුනා ගෙන, යෝගීන්ට මෙම තත්ත්වය පෙරාතුව ම පැහැදිලි කර දීමත්, තිවැරදි හාටනා මග කියා දීමත්, කළ යුතු වෙයි. මාගි-එල පිළිබඳ බුදුරුදුන්ට නො දුන් සහතික, ලබා දීමෙන් සපුරා වැළකිය යුතු වෙයි.

විරං තිවියතු ලෙළාකස්මී -

සම්මා සම්බුද්ධ සාසනം.

## ආක්‍රිත ගුන් තාමාවලිය

### ප්‍රාථමික මූලාගු

1. පාරාජකපාලි-බු.ප. ත්‍රි.ග්. ප්‍රකාශනය, ධම්වකු,  
භමාපදනම, විදුගම, නැවත මුද්, 2006
2. පාවිත්තියපාලි- -එම- 2006
3. මහාවග්ගපාලි- -එම- 2006
4. මුල්ලවග්ගපාලි- -එම- 2006
5. දීස නිකාය- -එම- 2006
6. මඟ්කේම නිකාය- -එම- 2006
7. සංයුත්ත නිකාය- -එම- 2006
8. අංගුත්තර නිකාය- -එම- 2006
9. සුත්තනිපාතය- -එම- 2006
10. පටිසමිභිදමග්ග -එස- 2006
11. ධම්මසංගණීප්‍රකරණය -එම- 2006
12. විභාගප්‍රකරණය -එම- 2006
13. යමකප්‍රකරණය -එම- 2006
14. ධම්මපද්ධිවරණය-සංස්.මො. සිරිකුණෙශාසනිස්ස  
හිමි, ප්‍ර.මුදුණය 1954
15. සිංහල විශුද්ධීමාගීය-සංස්. මාතර ශ්‍රී ධම්වංශ හිමි,  
ප්‍ර. මුදුණය 1953
16. සමන්තපාසාදිකා- සයිමන් හේවාවිතරණ,  
මුදුණය භා ප්‍රකාශනය, මරදන 1933
17. සම්මොහවිනොදතී -එම- 1932
18. ජාතිකවියකරා 3 -එම- 378  
දිරීමුබජාතක ව්‍යෙෂකා 1931

### ද්වීතීයික විවාර ගුන්ප

1. අස්සරී හිමි, ගන්තුනේ, කුමුදේක් ධම්දේශනා,  
තිවිර ප්‍රකාශන තුළුගේගොඩ, දෙවෙනි මුදුණය 2003

2. අන්දාදි රජන කුමාර - අධිමානසිකලාභීන් හා පරාමනෝවිද්‍යාව ප්‍රථම මූල්‍යාණය, කර්තා ප්‍රකාශන 1993
3. ආනත්ද මෙමතේය මහානාහිමි, බලංගොඩ, ආනාපානසත් භාවනාව ප්‍රකාශනය, බොඳ්ද සංස්කෘතික මධ්‍යස්ථානය, නැදිමාල- දෙනිවල, මූල්‍යාණය 2004
4. උපාලි හිමි මධ්‍යවල - අධිමානසික විද්‍යාව, රත්න ප්‍රකාශන, මරදන ප්‍ර. මූල්‍යාණය 2002
5. එදිරිසිංහ දායා/ ගාම්මී හපුජාරවිචි- කාල්රේරාජරස් සහ තුතන මනෝවිද්‍යාව වත්මා ප්‍රකාශකයේ, දෙනිවල, ප්‍රථම මූල්‍යාණය 1967
6. සර් වාල්ස්ට්‍රිලියට - හින්දු සමය හා බුද්ධසමය ii. කාණ්ඩය රජයේ මූල්‍යාලය, ප්‍ර.මූල්‍යාණය 1967
7. මහාචාර්යී කරුණාරත්න බල්.එස්. - හික්ෂුවගේ උරුමය හා කායීභාරය- ප්‍රකාශක කිරීම, විමලජේත්ති හිමි, නැදිමාල, නැදිමාල, ප්‍ර.මූල්‍යාණය 1999
8. මහාචාර්යී ක්‍රිස්ට්‍රියන, ඩී.එස්. භාරතීය දරුණන ඉතිහාසය තිවිර ප්‍රකාශන, තුශේගොඩ, දෙවන මූල්‍යාණය 2002
9. මහාචාර්යී කොතලාවල මීය, ඩී.ඊ.එම්. "ස.ත .අ." අධ්‍යාපන මනෝවිද්‍යාව ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයිය ප්‍රකාශන 1990
10. මහාචාර්යී ගල්මංගොඩ, සුමනපාල - බොඳ්ද හාවනාතුම සහ මනෝවිද්‍යාව- පරස්වත් ප්‍රකාශන, දිවුලපිටිය, ප්‍රථම මූල්‍යාණය 2006
11. ගුණරත්න, එල්. නව සංස්. සාමනේරබණදහම් පොත, රත්න ප්‍රකාශන, මරදන 2002

12. වන්දවිමල හිමි, රේරුකානේ, විදුරුගනා භාවනා ක්‍රමය,  
ප්‍රකාශනය, ශ්‍රී වන්දවිමල ධල්පුස්තක සංස්කාරක මණ්ඩලය,  
පොකුණුවිට, 17මූලුණය 2006
13. "සංස් " -එම- අහිඛරමාර්ථ සංග්‍රහය 6 මූලුණය 2005
14. කතීං -එම- නිරවාණ විතියේවය 6 මූලුණය 2006
15. කතීං -එම- සත්තිස් බොධිපාස්සිකඩම් 9 මූලුණය 2005
16. කතීං -එම- ගාසනාවතරණය 6 මූලුණය 1992
17. කතීං -එම- සතිපටියානභාවනා ක්‍රමය, මූලුණය 1999
18. කතීං -එම- වත්තාලීසාකාර මහා විපස්සනා භාවනාව  
දෙවන මූලුණය 1988
19. කතීං -එම- වක්ද්වක ධල් හා විත්තෝපක්ලේශ  
ඇම් ප්‍රකාශනය 9 වන මූලුණය 2004
20. කුණසීහ මිහි, හේත්පිටගෙදර -සත්වයා- සිත සහ සිත තැනි  
කිරීම, සරස්වතී ප්‍රකාශන, දිවුලපිටිය, දෙවන මූලුණය 1197
21. කතීං -එම- ලෝකය, ප්‍රකාශක, කේ. ආනන්ද හිමි, දෙවන  
මූලුණය 1998
22. කුණනන්ද හිකුමු - කුමුකුරුන්දේ, නිවනේ නිවීම, පලමු  
වෙළුම, ප්‍රකාශනය, ධම්ගුන් මූලුණහාරය, මහාභාරකාර  
දෙපාර්තමේන්තුව, 4 මූලුණය 2003
23. "සංස් " කුණවිමල හිමි, කිරිඇල්ලේ, පුරාවලිය, ප්‍රකාශනය,  
බොඟ්ධ සංස්කෘතික මධ්‍යස්ථානය, නැදිමාල, දෙහිවල, දෙවන  
මූලුණය 2005

24. ධම්මපරායනාතිස්ස හිමි, බුජ්ජම්පොල, ප්‍රතිමොස් විවරණය,  
රත්න ප්‍රකාශන, මරදන, පලමු මුද්‍රණය 1970
25. ධම්මකුසල හිමි, අම්බලන්ගොඩ, සද්ධම්සාගරය ප්‍රකාශනය,  
සෝමාවතී හේවාවිතාරණ භාරය, 4 මුද්‍රණය, මරදන 2007
26. "සංස්" ධම්මානන්ද හිමි, කොත්මලේ, සග සරණ  
ප්‍රකාශකයේ, ශ්‍රී ලංකා ප්‍රකාශක සමාගම, කොළඹ, 1  
මුද්‍රණය 1959
27. ධම්වංශ හිමි, මාතර / නඟරාම හිමි, බටුරිට, සිංහල විශ්වාසීය  
මාත්‍රිය, මුද්‍රණය සහ ප්‍රකාශනය සීමාසහිත මාතර වෙළෙන්දේ,  
පලමු මුද්‍රණය 1957
28. කත්‍රිය ධම්වංශ හිමි, මාතර, අනිධම් වත්මිකාව, ප්‍රකාශනය,  
මාතර ශ්‍රී ධම්වංශ ගුණානුස්මරණ සංගමය, ප්‍රථම මුද්‍රණය 1953
29. නොරර, එස්.එම්. ඉල්ලාම් යනු කුමක්ද? ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨත්  
ඉස්ලාම් ප්‍රකාශන, කොළඹ 09, 3 වෙති මුද්‍රණය 1998
30. සංස් පියයස්සි හිමි, දාපනේ ප්‍රකාශනය, බොද්ධ සංස්කෘතික  
මධ්‍යස්ථානය තැදිමාල, දෙහිවල, දෙවන මුද්‍රණය 2006
31. පුණුස්සුරතන හිමි, පාලුගම, විදුකීනා භාවනාව හෙවත් ඇතිසැටි  
දැකිම, තැවත ප්‍රකාශනය, වැශන්තලේ රාජුල හිමි, මහරගම
32. මහාචාර්යී ජ්‍යෙෂ්ඨසිරි, පි.ඩී. "සාරගවේසි සංග්‍රහය" විත්තවේ  
සහ බොද්ධ මත්තවිද්‍යාව, ප්‍රකාශනය, පේරාදෙණිය, වියව  
විද්‍යාලයිය සගරාව 2004

33. බුද්ධිත්ත හිමි, පොල්වත්තේ, පෙරවාද බොඳීය දැකිනය,  
මූලණය හා ප්‍රකාශනය, රත්න පොත් ප්‍රකාශකයේ, මරදන,  
නව මූලණය 2002
34. මහාසි සෞයාචිර්, භද්‍යත්ත උග ගෝභන, සම්ම විද්‍යිනා  
හාවනා, ප්‍රකාශක, වි.රී. නාතායක්කාර මයා, මරදන,  
1 මූලණය 1959
35. ආචාර්‍ය මොරිස්බුබේල්, කුරුආනය හා තුතන විද්‍යාව ඉක්රා  
පොත්තල, මූලණය හා ප්‍රකාශනය, කොළඹ 11, මූලික වර්ෂය  
අයුතයි
36. "සංස්" මොරලුවගම, එච්.එම්. ව්‍යුත්විජේදිකා ප්‍රයාරම්තා,  
ගොඩගේ ප්‍රකාශන, මරදන, පලමු මූලණය 1992
37. මහාචාර්‍ය රත්නසුරිය, ඩ්බ්.ඩී. "ස.ත .අ." පරිණාමය,  
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, ප්‍රථම මූලණය 1996
38. රත්තගොඩ, ලසන්ත, සමයාන්තර ධම් සහ පෙරවාදී- මහායානු  
මුලධම්, ආරිය ප්‍රකාශකයේ, වරකපොල, ප්‍රථම මූලණය 2003
39. රාධා ක්‍රිජ්‍යාන්, ඉන්දිය දරුණනය, i කාණ්ඩය, රජයේ මූලණය,  
පලමු මූලණය 1970
40. රාජුල හිමි, වල්පොල, සතොයාදය, ගොඩගේ ප්‍රකාශන, මරදන,  
5වන මූලණය 2006
41. විමලබුද්ධ හිමි, මිනුවන්ගොඩ, සරල නිවන් මග, ගොඩගේ  
ප්‍රකාශන, මරදන 2006
42. විජයබණ්ඩාර වන්දීම, "ස.ත .අ." අහිඛම්ය, ප්‍රකාශනය,  
බොඳීය කටයුතු දෙපාර්තමේන්තුව, පලමු මූලණය 1996

43. ආචාර්යී විරකෝන්, මුනිදස, සජ්ත්‍ය විශුද්ධි දෙමිය, ප්‍රකාශනය, පිටකොටුවේ තරුණ බොද්ධ සංගමය, ප්‍රථම මූල්‍යාන්තරය 1967
44. සඳ්ධාසිල හිමි, සුල්තානාගොඩ, සතිපටධාන හාවනාව, ප්‍රකාශනය, ගාන්ත තපෝවන, සුනසුන කළවුවාව -ප්‍රථම මූල්‍යාන්තරය 2005
45. සිර සුමංගල හිමි, මධිතියවෙල, පාල සිංහල ගබඳ කේෂය, ගුණසේන ප්‍රකාශන, පළමු මූල්‍යාන්තරය 1965
46. සිර ලියනගේ, බොද්ධ ගබඳ කේෂය, කත්‍රිය ප්‍රකාශන, මූලික ව්‍යුහය අයුතයි.
47. සුමන හිමි, කොට්ඨාවේ, හාවනා බණ අංක 1, ප්‍රකාශනය, ප්‍රතිපත්ති ගාසනයිත යෝගාවචර සංගමය, වෙනිවැළුකොළ 2001
48. කත්‍රිය -ඒම- මාරුග එල ලබන හැරී, ප්‍රකාශන -ඒම- 2007
49. කත්‍රිය -ඒම- සමඟ විපස්සනා, ප්‍රකාශනය -ඒම- තෙවන මූල්‍යාන්තරය 2003
50. සුගතසිර හිමි, මධිජේ, සසරින් නිවනට, කත්‍රිය ප්‍රකාශන, පළමු මූල්‍යාන්තරය 2005
51. සුමංගල හිමි, කන්තිමහර, විවාරය තුළින් හරිදැක්ම, ප්‍රකාශක වතුරුගම නන්දසිර හිමි,
52. "සංස්" සුමංගල හිමි, පහමුණේ, පක්ෂව තන්තු ව්‍යාඩනාව සමයවේන, මූල්‍යාන්තරය, මරදන 1990

53. සුබෝධා මෙහෙණිය, බොරලන්දේ, රහත් එලය සඳහා විද්‍යිනා භාවනාව 2006
54. සෞරත හිමි, වැලිවිටයේ, ශ්‍රී සුමංගල ගලිද කේපය, ගොඩගේ ප්‍රකාශන, මරදන, නැවත මූල්‍යනය 1999
55. ශ්‍රී කල්‍යාණධම් ග්‍රන්ථකාර මණ්ඩලය, බුදුදහමේ ආධ්‍යාත්මය, (මහා සතිපටියාන සූත්‍රය) සිදේවී මූල්‍ය, නැදිමාල, දෙහිවල, දෙවන මූල්‍යනය 2003
56. ශ්‍රී ලංකා බයිබල් සමාගම, ගුද්ධ බයිබලය, දෙවන සංස්කරණය 1990
57. මහාචාර්ය හෙට්ටිජාරච්චි, ඩී.ඊ., සිංහල විශ්ව කේපය, ප්‍රකාශනය, සංස්කෘතික දෙපාර්තමේන්තුව, රජයේ මූල්‍යනය, ප්‍රථම මූල්‍යනය 1963
58. ත්‍රිපිටක ධමිය, මූලික පිරිවෙන, ii වසර, රජයේ මූල්‍ය දෙපාර්තමේන්තුව, 6 වන මූල්‍යනය 2006
59. ත්‍රිපිටක ධමිය, 4 වසර (මූලික පිරිවෙන) අධ්‍යාපන ප්‍රකාශන, දෙපාර්තමේන්තුව, සවන මූල්‍යනය 2007
60. ත්‍රිපිටක ධමිය, 5 වසර, ප්‍රකාශනය, -එම- සවන මූල්‍යනය 2008
61. The Pali text society's, **Pali- English dictionary**  
 Edited by T.W. Rhys Davids. P.H.D, D.litt, and William stede, P.H.D. published by: The Pali text society, London,  
 Distributed by : Routledge & Kegan paul ltd. London,  
 Henley and Boston 1979

62. Bhikkhu Nannamoli (Translated from the pali by)  
**Vissuddhimaggo** - published by Singapore Buddhist  
 Meditiation Center. 1956
63. Rune E.A. Johansoon, **The Dynamic Psychology of Early Buddhism**, Published in India First Published 1978
64. Padmasiri D. Silva. M.W., with a foreword by Rabert H. Thouless, se, D (Cambridge) **Buddhist and Freudian Psychology** Lake house investments ltd. Book publishers Colombo 2, 2<sup>nd</sup> Edition 1978
65. Vicki Mackenzie, Reincarnation, Published by time books international, New Delhi First Published in T.B.I paperback 1992

### සංකේත තිරුපණය

ඩී. ජ්. ත්‍රි. මු.	- බූද්ධයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලා මුද්‍රණය.
සෑ. හේ. මු.	- සයිමන් සේවාවිතාරණ මුද්‍රණය
දී. නි.	- දිස නිකාය
ම. නි.	- මජ්‍යකීම නිකාය
සං. නි.	- සංයුත්ත නිකාය
අං. නි.	- අංගුත්තර නිකාය
බු. නි.	- බඳුද්‍යක නිකාය
පා. පාලි.	- පාරාජ්‍යකපාලි
වී. පු.	- විහාරප්‍රකරණය
ඩ. ඩ.	- ධම්මසඩ්ජණීප්‍රකරණය
ය. පු.	- යමකප්‍රකරණය
ස. ප්‍රං.	- සමන්තපාසාදිකා (විනයවියකරාව)
වී. ම.	- විසුද්ධීමග්ග
හ. වී.	- සම්මෙහවිනොද්නී (විහාරවියිකරාව)



“යො පන හික්වූ අනහිපානං උත්තරමනුස්සධම්මං  
අත්තුපනාධිකං අලමරයකදානුදස්සනං  
සමුදවරෝය..... තුවිණ් මුසා විලපින්ති අකද්කදතු  
අධිමානා, අයමිපි පාරාපිකා හොති අසංවායේ”

-පාරාපික පාලි-

යම් මහගෙක් නොදුන්නේ ආර්යාජ්ඩනද්දීගනයට  
යෝගය වූ උතුරුම්හිස්දම් තමා කෙරෙනි එළවා .....  
හිස් බොරු කිම් දී මේ මහතා ද පැරදුනේ සංවාස රහිත වේ.

ප්‍රකාශනය :

ආචාර්ය බෝද්‍යාගම වන්දීම නාහිමි - නායිවාහය

*“Wherever the Buddha’s teachings have flourished,*

*either in cities or countrysides,*

*people would gain inconceivable benefits.*

*The land and people would be enveloped in peace.*

*The sun and moon will shine clear and bright.*

*Wind and rain would appear accordingly,*

*and there will be no disasters.*

*Nations would be prosperous*

*and there would be no use for soldiers or weapons.*

*People would abide by morality and accord with laws.*

*They would be courteous and humble,*

*and everyone would be content without injustices.*

*There would be no thefts or violence.*

*The strong would not dominate the weak*

*and everyone would get their fair share.”*

~THE BUDDHA SPEAKS OF  
THE INFINITE LIFE SUTRA OF  
ADORNMENT, PURITY, EQUALITY  
AND ENLIGHTENMENT OF  
THE MAHAYANA SCHOOL~

With bad advisors forever left behind,  
From paths of evil he departs for eternity,  
Soon to see the Buddha of Limitless Light  
And perfect Samantabhadra's Supreme Vows.

The supreme and endless blessings  
of Samantabhadra's deeds,  
I now universally transfer.

May every living being, drowning and adrift,  
Soon return to the Pure Land of Limitless Light!

### \* The Vows of Samantabhadra \*

I vow that when my life approaches its end,  
All obstructions will be swept away;  
I will see Amitabha Buddha,  
And be born in His Western Pure Land of  
Ultimate Bliss and Peace.

When reborn in the Western Pure Land,  
I will perfect and completely fulfill  
Without exception these Great Vows,  
To delight and benefit all beings.

### \* The Vows of Samantabhadra Avatamsaka Sutra \*

## **DEDICATION OF MERIT**

May the merit and virtue  
accrued from this work  
adorn Amitabha Buddha's Pure Land,  
repay the four great kindnesses above,  
and relieve the suffering of  
those on the three paths below.

May those who see or hear of these efforts  
generate Bodhi-mind,  
spend their lives devoted to the Buddha Dharma,  
and finally be reborn together in  
the Land of Ultimate Bliss.  
Homage to Amita Buddha!

**NAMO AMITABHA**

南無阿彌陀佛

《斯里蘭卡文： THE PATH TO THE NIRWANA》

財團法人佛陀教育基金會 印贈

台北市杭州南路一段五十五號十一樓

Printed and donated for free distribution by

**The Corporate Body of the Buddha Educational Foundation**

11F., 55 Hang Chow South Road Sec 1, Taipei, Taiwan, R.O.C.

Tel: 886-2-23951198 , Fax: 886-2-23913415

Email: overseas@budaedu.org

Website:<http://www.budaedu.org>

**This book is strictly for free distribution, it is not for sale.**

**නොමිලයේ බෙදාදීම පිණිසයි.**

Printed in Taiwan

3,000 copies; April 2013

SR058 - 11182